

Ceylon Government Gazette

Published by Authority.

No. 5,865 — FRIDAY, JULY 25, 1902.

PART I.—General: Minutes, Proclamations, Appointments,
and General Government Notifications.

PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.

PART IV.—Marine and Mercantile.

PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III. — Provincial Administration.

	PAGE		PAGE
Land Sales :—		Land Acquisition Notices	... 2290
Western Province	... 2203	Land Resumption Notices	... —
Central Province	... 2242	Notices under Ordinance No. 1 of 1897	... <i>Suppl.</i> & 2298
Northern Province	... —	Abstracts of Season Reports	... 2297
Southern Province	... 2243	Notices under "The Forest Ordinance"	... —
Eastern Province	... 2256	Sales of Arrack, Opium, and Toll Rents	... 2291
North-Western Province	... 2263	Miscellaneous Provincial and District Notices:—	
North-Central Province	... 2267	Sales of Salt and Timber	... —
Province of Uva	... 2280	Notifications of Close Season, Infected Areas, &c.	... —
Province of Sabaragamuwa	... 2283	Specifications under "The Irrigation Ordinance"	... —

LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,393, W. P.

Colonial Secretary's Office,
Colombo, July 10, 1902.

ON Monday, August 25, 1902, and following days, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up for sale or settlement, at the Anguruwatota Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two hundred and fifty-one allotments of land situated in the Munwattelage pattu of the Rayigam korale of the Kalutara District.

Preliminary plan 4,617. Village—Anguruwatota.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
M	Embillakattiyaowita <i>alias</i> Hamawakaowita	Halnetti Dandris Perera and others	Owita and paddy field	17	3 23	70
R	Medagodaliadde	Crown	do.	0	1 33	20
I	1 Pelpitakurunduwatta	Mr. C. C. Mee and others	Planted land	51	0 18	150
	3 Kandanyawalakumbura	Crown	Deniya	4	1 25	20
		Village—Uduwera.				
X	8½ Narapanekande Boghakanda	Mr. C. C. Mee	Tea estate	2	3 18	150
	2 Ittewalakumbura	The heirs of Halnetti Dronis Perera and others	Paddy field	2	0 8	75
Y	2 Ittewalaowita	do.	Owita	0	3 25	20
Z	2 Ittewalakumbureihala or Godakattiya	Demuni Sirimanis Silva and others	Paddy field	0	2 8	50
A	3 Berawagodamahakumbura	Odris de Silva Gunatillaka and others	do.	4	1 17	150
B	3 Berawagodamahaowita	do.	Owita	0	2 23	

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price
				A.	R.	P.	per Acre.
							Rs.
C 3	Balapuwekumbura	Albert Koelman and another	Owita and Paddy field	2	3	27	120
D 3	Ketalewagureowita <i>alias</i> Pelelle-wagureowita	Rammuni Rapiel Appu and others	Owita	1	3	27	20
E 3	Egodahawatta	Arumakutti Nonnohamy	Garden	2	2	16	50
F 3	Koratuweihala-aswedduma	Karunamuniappu Silva and others	Paddy field	0	3	0	50
G 3	Koratuwekumbura	Heirs of Arumakutti Pedappu and others	do.	1	1	0	50
H 3	Donsiyagewatta (Dangahawatta)	Heirs of Halnetti Eradis and others	Garden	1	1	32	50
I 3	Dedimihagekumbura <i>alias</i> Dombagahakumbura	Heirs of Wirasinghe Gironis and others	Paddy field	2	0	22	100
J 3	Dedimihagekumbura	Heirs of Arumakutti Enerishami and others	do.	2	0	27	100
K 3	Dedimihagekumbureihalakattiya <i>alias</i> Vilakumbura	Heirs of Demuni Kiriappu and others	do.	0	3	21	100
L 3	Mahawatta	Karunamuniappu Silva and others	Garden	1	3	10	180
M 3	Mahaowita	do.	Owita	0	0	39	20
N 3	Mahawatta	do.	Jungle	0	3	2	25
O 3	Talagahawatta	Heirs of Gunettihamiappu	Garden	1	3	30	25
P 3	Madangahawatta	Liyanamahadurage Mendrick and others	do.	0	1	30	50
Q 3	Kottalkumbura <i>alias</i> Ovilane	Rammuni Rapiel Silva	Paddy field	2	2	36	100
R 3	Kottalkelekumbura	Wirasingha Bastian Silva and others	do.	2	0	5	60
S 3	Kottalewatta	do.	Garden	1	1	15	100
T 3	Ketakelegahawatta	Heirs of Liyanamahadurage Tele-nis and others	do.	1	0	17	—*
U 3	Muttettuawawatta	Galagederage Don Giliyan and others	do.	1	0	18	—*
V 3	Galtotawatta	Gunetti Avis Silva and others	do.	1	2	13	—*
W 3	Ihalayattigodakumbura	Gunetti Avis Silva and another	Paddy field	2	1	9	—*
X 3	Niyandapurekumbura	Heirs of Arumakatti Pedrick Perera and another	do.	1	0	38	—*
Y 3	Niyandapurekumbura <i>alias</i> Pinliadde	The pupils in succession of Punna-sara Unnanse	do.	0	3	8	—*
Z 3	Do.	Odris de Silva Gunatillaka and others	do.	2	3	14	—*
A 4	Migahawatta <i>alias</i> Warakagoda-watta	Wirasingha Bastian Silva	Garden	1	0	22	—*
B 4	Mahawatta	Heirs of Gunetti Tedis Silva and others	do.	1	0	3	—*
C 4	Bulatgamagewatta <i>alias</i> Ben-daragamayawatta	Weerasingha Sadris Silva and another	do.	1	1	0	—*
D 4	Wedagewatta	Arumakutti Udenis Perera	do.	1	3	17	—*
E 4	Migahawatta <i>alias</i> Ukkalewatta	Wirasingha Bastian Silva and another	do.	1	0	28	—*
F 4	Bandarawatta	Heirs of Wirasingha Santiago Silva and others	do.	1	0	4	—*
G 4	Mahawatta	Heirs of Gunetti Hamy Appu and of another	do.	1	2	18	—*
H 4	Pelawatta	do.	do.	0	2	8	—*
I 4	Ketakelagahawatta	Wirasingha Bastian Silva and another	do.	0	3	31	—*
J 4	Ukkalewatta	Gunetti Hendrick Perera	do.	0	2	1	—*
K 4	Rabammagewatta	Heirs of Karunamuni Kiriyes Silva and others	do.	1	2	12	—*
L 4	Do. (lower part of)	Heirs of Karunamuni Kiriyes Silva	do.	0	2	0	—*
M 4	Kanatiyewatta <i>alias</i> Kanman-diyegahawatta	Heirs of Wirasingha Gironis Silva and another	do.	0	3	9	—*
N 4	Moragahawatta	Asuremuni Sedris Silva	do.	0	3	20	—*
O 4	Kandewatta	Heirs of Karunamuni Kiriyes Silva and others	do.	0	2	39	—*
P 4	Ukkalewatta	Rammuni Rapiel Silva and others	do.	0	3	0	—*
Q 4	Erabadugahawatta	Heirs of Wirasingha Carolis Silva and others	do.	1	1	34	—*
R 4	Ukkalemahawatta	Halnetti Heralis Medonsa and others	do.	2	2	13	—*
S 4	Do.	Halnetti Heralis Medonsa and another	do.	1	1	9	—*
T 4	Halgahaowita	Heirs of Halnetti Heralis Medonsa	Owita and jungle	0	2	3	20
U 4	Lingwalaowita	Conganige Carolis and others	Owita	0	1	6	20
V 4	Lingwakumbura	Conganige Dandris and others	Paddy field	0	3	27	50
W 4	Kanattewatta <i>alias</i> Pansalewatta	Heirs of Halnetti Heralis Medonsa	Garden	4	0	22	—*
X 4	Danketiyeekumbura	Rammuni Rapiel Silva and another	Paddy field	0	2	2	30
Y 4	Udapatthalakumbura	Rammuni Rapiel Silva	do.	2	0	11	—*
Z 4	Do.	Gunetti Odris Silva and others	do.	1	1	8	—*
A 5	Wewakumbura	Rammuni Rapiel Silva and another	do.	1	3	39	—*
B 5	Do.	Heirs of Karunamuni Pamis Silva	do.	0	2	32	—*

* Certificate of quiet possession.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
C 5	Wewakumbura	Heirs of Karunamuni Pamis Silva	Paddy field	0 0 37	—*
D 5	Do.	Rammuni Rapiel Silva	do.	0 1 21	—*
E 5	Do.	Karunamuni Kiriyes Silva and others	do.	0 1 35	—*
G 5	Wewawatta	Heirs of Karunamuni Pamis Silva and others	Garden	1 1 32	—*
H 5	Pattalakumbura	Asuramuni Sodris hami	Paddy field	0 1 15	—*
I 5	Pitapotteowita	Dewapurahunuge Siman Fernando and others	Paddy field	2 2 4	—*
K 5	Nartupanewatta	Heirs of Demuni Dines	Garden	0 3 24	—*
L 5	Gangabodawatta	Heirs of Demuni Siman Silva	do.	0 1 20	—*
M 5	Elagodaittegalawatta	Heirs of Demuni Siman and others	do.	0 3 0	—*
N 5	Elagodademunigewatta	do.	do.	2 0 20	—*
O 5	Attikkaghawatta	Karunamuni Amaris Silva and another	do.	1 0 0	—*
P 5	Elagodagangabodayawatta	Gunetti Meyappu Silva and another	do.	0 2 21	—*
Q 5	Elagodahikghawatta	Jasentumahadurage Iveris Perera and others	do.	0 3 16	—*
R 5	Hikghaowita	do.	Owita	0 1 25	20
S 5	Kinnaraimullewatta	Rammuni Rapiel Silva and another	Garden	0 2 6	—*
T 5	Do.	Wirasingha Eralis de Silva Gunatillaka and another	do.	0 3 21	—*
U 5	Elabodawatta	Sikkuarachchige Pemis Silva and others	do.	0 1 24	—*
V 5	Elabodaowita	do.	Owita	0 1 5	30
W 5	Do.	do.	do.	0 1 37	40
X 5	Pattalakumbura	Heirs of Gunetti Siman Perera and others	Paddy field	2 0 14	—*
Y 5	Do.	Asuramuni Sodishami and another	do.	1 0 32	—*
Z 5	Weleliadda	Dewapurahunuge Siman Fernando and another	Garden	0 3 26	—*
A 6	Galpottawatta	Dewapurahunuge Lewis Fernando and another	do.	1 1 4	—*
B 6	Bulatgamagewatta	Heirs of Gunetti Meyappu Silva and others	do.	1 0 25	—*
C 6	Galpottewatta	The incumbent of Seylatalarama Vihare and another	do.	2 0 13	—*
D 6	Hambantotawatta	do.	do.	1 2 2	—*
F 6	Hewagewatta	Demuni Hendrick Silva and others	do.	0 1 25	—*
G 6	Umangewatta	Jamuni Doihami and another	do.	0 2 35	—*
H 6	Wadugewatta	Heirs of Arumakutti Pedrick Perera	do.	0 3 23	—*
I 6	Galagedarawatta	Rammuni Semaneri Silva and others	do.	0 1 15	—*
J 6	Do.	Gunetti Hendrick Perera and others	do.	0 2 27	—*
K 6	Nitulghawatta	Heirs of Gunabinge Emanisa	do.	0 2 20	—*
L 6	Hikghawatta	Asuramuni Sodishami and another	do.	0 1 6	—*
M 6	Do.	Gunetti Arnolis Silva	do.	0 1 22	—*
N 6	Do.	do.	do.	0 0 34	—*
O 6	Do.	Heirs of Asuramuni Tomis	do.	0 0 18	—
P 6	Gangabodahakurugewatta	Heirs of Asuramuni Tomis Silva and another	do.	0 2 30	—*
Q 6	Gamagewatta	Jamuni Ediris Silva and another	do.	0 2 24	—*
R 6	Damminneowita	Gun muni Allis Silva and others	do.	0 2 18	20
S 6	Hikghaowita	Heirs of Gunetti Siman Perera	do.	0 0 28	—*
T 6	Gamagewatta	do.	do.	0 1 12	—*
U 6	Damminnepelawatta	Gunetti Arnolis Silva	do.	0 3 6	80
V 6	Damminnewelekattiya	Heirs of Asuramuni Tomis Silva	do.	0 2 5	—*
W 6	Damminneowita	Heirs of Wirasinhe Odris and others	Owita	0 0 38	20
X 6	Damminneowitedemunigekattiya	Heirs of Demuni Sedoris Silva and others	do.	0 2 26	20
Y 6	Damminneowita	Heirs of Semaris Perera Gunawardana Arachchi and others	do.	0 1 22	20
Z 6	Damminneowita kattiya	Walimunige-Heirs of Walimuni Corolis Perera and others	do.	0 2 0	20
A 7	Damminneowita	Heirs of Gunetti Siman Perera and others	do.	0 3 4	20
B 7	Damminnewatta	do.	Garden	0 3 14	40
C 7	Do.	do.	do.	0 0 24	—*
D 7	Galagedarawatta	Karunamuni Nonis Silva and others	do.	0 0 32	—*
E 7	Galagedarawatta minnewatta	alias Dam-Heirs of Gunetti Siman Perera and others	Old garden	0 1 10	—*
F 7	Hikghawatta	Demuni Hendrick Appu and another	do.	0 2 28	—*
G 7	Galagedarawatta	Gunetti Carolis Silva and others	do.	0 3 10	—*
H 7	Do.	Heirs of Gunetti Avis Silva and others	do.	0 2 27	—
I 7	Do.	Heirs of Liyanamahadurage Piores Silva	do.	0 2 35	—*

* Certificate of quiet possession.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
J 7	Galagedarawatta	Asuramuni Sodishamy and another	Old garden	1	0 31	—*
K 7	Talagahawatta	Heirs of Gunetti Odris Silva	do.	1	1 10	—*
L 7	Muttetuwwewatta	Heirs of Walimuni Koroyappu	do.	0	2 23	—*
M 7	Delgahawatta	Liyannamahadurage Pines Silva and another	do.	0	2 23	—*
N 7	Radagodadelgahawatta	Heirs of Gunetti Meyappu Silva and others	do.	1	1 11	—*
O 7	Lingwalawatta	Heirs of Gunetti Meyappu Silva	do.	1	1 14	—*
P 7	Radagodawatta	Halnetti Elodris Medonsa and another	do.	0	3 35	—*
Q 7	Walimunikanattewatta	Heirs of Karunamuni Bastian Silva and others	do.	0	2 24	—*
R 7	Delgahawatta	Karunamuni Amaris and others	do.	0	3 35	—*
S 7	Walimunigewatta	Walimuni Eloris Perera and others	do.	0	1 17	—*
T 7	Rammunigewatta	Heirs of Gunetti Meyappu Silva and another	do.	0	1 5	—*
U 7	Delgahawatta	Karunamuni Saysohami and another	do.	0	1 0	—*
V 7	Raddegodage Delgahawatta	Demuni Kiriappu and another	do.	1	0 0	—*
W 7	Delgahawatta	The pupil priests in succession to Pohaddaramulle Punnasara Unnanse	do.	0	2 32	—*
X 7	Kurundupitiyewatta	Heirs of Olupotage Telenis Silva and others	do.	0	2 20	—*
Y 7	Pelawatta	Heirs of Demuni Sedoris Silva and another	do.	0	2 3	—*
Z 7	Raddegodadelgahawatta	Heirs of Konganige Siyadoris and others	do.	1	2 21	—*
12	Kurunduwattahena	do.	Jungle for sale	9	3 30	20
13	Kaluwalalangamedagodahena	do.	do.	35	0 0	20
14	Madawalahena	do.	do.	35	2 35	20
A 8	Udaowita	Crown and sons of Wirasingha Gironis	Owita	1	2 12	10
B 8	Dankarayawalakumbura	Heirs of Udawattege Selenis Silva	Paddy field	0	3 2	—
C 8	Tembiriyagodella	Crown and sons of Udawattege Selenis Silva	Few jak trees over 40 years old	3	1 12	25
D 8	Mahatotuwekumbura	Heirs of Udawattege Selenis Silva	Paddy field	3	0 17	—*
E 8	Alubogahaowita	Henadrage Podiappu, Police Vidane of Madurawala	do.	1	1 21	10
F 8	Udaowita	Crown and heirs of Gunetti Meyappu and others	Owita	2	2 33	10
15	Udavilaneekumbura	Heirs of Jamuni Bastian Silva	Paddy field	0	3 18	15
G 8	Udaowilaneowita	Heirs of Udawattege Telenis Silva	do.	0	2 6	—*
H 8	Do.	Heirs of Wirasingha Gironis Silva and others	do.	1	0 11	—*
I 8	Do.	Jamuni Arnolis Perera and another	do.	2	3 22	10
J 8	Udawilaneraundeyeowita	Diyogunarachchige Semaris Perera and others	do.	1	0 19	20
K 8	Udaowilaneowita	Udawattege Sadriss Silva	do.	0	2 37	20
L 8	Do.	Heirs of Kandanege Dineris Silva and others	do.	1	2 8	20
M 8	Wahalugodawatta	Heirs of Udawattege Sadriss and another	Garden	0	1 9	30
N 8	Do.	Odris de Silva Gunatillaka	do.	0	3 11	150
O 8	Do.	Heirs of Jamuni Carolis Perera and others	do.	1	1 9	15
P 8	Totawilaneekumbura	Ambawalage Bandris and another	Paddy field	0	2 24	—*
Q 8	Do.	Wirasinghe Odris de Silva Gunatillaka	do.	1	3 3	—*
R 8	Totawilaliadda	Heirs of Wirasingha Odris and others	do.	0	1 11	15
S 8	Wahalugodawatta	Karunamuni Andris Silva and another	Garden	1	3 32	100
T 8	Wattabodaowita	Heirs of Jamuni Carolis Perera and others	Owita	1	3 35	20
U 8	Agalapitakanattewatta	Crown and heirs of Udawattege Sadriss and another	Jungle	0	2 11	10
V 8	Amukanattewatta	Konganige Pinappu and others	Garden	1	1 12	100
W 8	Delwalapitiyeowita	Heirs of Gunetti Meyappu Silva and others	Owita	1	0 0	10
X 8	Wedagewatta	Wirasinghe Odris de Silva Gunatillaka and another	Garden	1	1 10	150
16	Maguruwalagodella	Crown	Jungle for sale	10	0 33	20
17	Do.	do.	do.	10	2 7	20
18	Do.	do.	do.	1	0 38	20
19	Udawilaneekanatta	do.	do.	11	1 34	20
Y 8	Nedungahaowita	Heirs of Jamuni Bastian Silva	Paddy field	0	2 37	20

* Certificate of quiet possession.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price per Acre. Rs.
				A.	R.	P.	
Z 8	Diyabimmewatta <i>alias</i> Agalapitakanattewatta	Heirs of Udawattege Sadris and another	Garden	1	1	11	50
A 9	Ketapilissuwita	Crown	Owita	8	2	22	20
B 9	Do.	do.	do.	5	1	6	20
C 9	Pahalayattigodakumbura	Asuramuni Sedris Silva and others	Paddy field	2	1	7	100
D 9	Pitiyewatta	Heirs of Olupatage Selenis Silva and others	Garden	1	1	36	—*
E 9	Munamalgahawatta	Heirs of Gunetti William Silva and others	do.	1	1	30	—*
F 9	Sinappagewatta	Wirasinghe Odris de Silva Gunatillaka and others	do.	1	1	22	—*
G 9	Hikgahawatta	W. Odris de Silva Gunatillaka	do.	0	2	13	—*
H 9	Liyangahawatta	W. Odris de Silva Gunatillaka and another	do.	1	1	26	—*
I 9	Hangaramekumbura	Heirs of Wirasinghe Sadris de Silva Gunatillaka and others	Paddy field	1	2	35	—*
J 9	Puwakgahallewatta	Halletti Sadris Medonsa and others	Garden	0	2	12	—*
K 9	Weralugahawatta	Olupatage James and others	do.	0	1	8	—*
L 9	Mahammagewatta	Heirs of Jamuni Arnolis Perera	do.	0	0	18	—*
M 9	Galewatta	Heirs of Diyaguarachchige Carolis Perera and others	do.	0	2	17	—*
N 9	Ellewatta <i>alias</i> Mahawatta	Heirs of Jamuni Hendrick Perera and others	do.	1	0	2	—*
O 9	Ellewattekattiya <i>alias</i> Ellemullewatta	Heirs of Jamuni Arnolis Perera	do.	0	3	29	—*
P 9	Angowita	Diyaguarachchige Meyneris Perera and another	do.	0	1	31	200
P 9½	Do.	Heirs of Rammuni Rapiel Silva	Owita	0	0	6	15
Q 9	Halagodawatta	Gunetti Arnolis Silva	Garden	0	0	24	—*
R 9	Angowita	Heirs of Manikkukankanamalage Nayidappu and another	do.	0	0	20	25
S 9	Elleliyaddewatta	Heirs of Diyaguarachchige Carolis Perera Ganawardena and another	do.	0	1	10	—*
T 9	Do.	Demuni Sinnappu and others	do.	0	0	33	—*
U 9	Do.	Heirs of Diyaguarachchige Carolis Perera and others	do.	0	0	16	—*
V 9	Ellemunawatta	Heirs of Halletti Elodris Medonsa and others	do.	0	2	1	—*
W 9	Do.	Wirasinghe Odris Silva Gunatillaka and another	do.	0	1	15	—*
X 9	Halagodawattepahalakattiya	Gunetti Arnolis Silva	do.	0	0	25	—*
Y 9	Nissangeliadda	Munasinge Kovis Silva	Paddy field	0	1	39	50
Z 9	Halagodawattekattiya	Olupatage Nonis Silva and another	Garden	0	2	30	—*
A 10	Eliessekumbura	Wirasingha Sodris Silva and others	Paddy field	1	0	26	100
B 10	Nissangewatta	Heirs of Wirasinghe Sadris Silva Gunatillaka and others	Garden	1	1	14	—*
C 10	Do.	Heirs of W. Sadris Silva Gunatillaka and another	do.	0	2	16	—*
D 10	Ellabodawatta	Heirs of Haturusinge Siman and others	do.	0	3	27	—*
E 10	Digarollewela	Wirasinghe Sodris Silva and others	Owita	0	1	14	30
F 10	Ambagahawatta	Halletti Siyadoris Medonsa and others	Garden	0	3	5	—*
G 10	Halgahawatta	Demuni Sinnappu and others	do.	0	2	17	—*
H 10	Hikgahawatta	Wirasingha Odris Silva Gunatillaka	do.	0	2	0	—*
I 10	Godaudawatta	Asuramuni Tonis Silva and another	do.	0	2	36	—*
J 10	Moragahawatta	Heirs of Wirasingha Ondiris Silva and others	do.	0	3	11	—*
K 10	Radagodawatta	Wirasingha Odris de Silva Gunatillaka	do.	0	0	34	—*
L 10	Godellewatta	Olupotage Endoris Silva	do.	0	1	2	—*
M 10	Pahalawatta	Heirs of Wirasingha Pemanis and another	do.	0	3	27	—*
N 10	Kudaunnehegewatta	Munasingha Singalappu	do.	0	2	1	—*
O 10	Mahawatta	Asuramuni Sedris Silva	do.	1	0	16	—*
P 10	Pallegewatte Ihalakattiya	Odris de Silva Gunatillaka and others	do.	0	2	24	—*
Q 10	Pallegewatte Pahalakattiya	do.	do.	1	0	0	—*
R 10	Wannigewatta	Heirs of Wirasingha Ondis and others	do.	1	0	34	—*
S 10	Wannigewatta <i>alias</i> Radagodawatta	Asuramuni Ranappu Silva	do.	1	0	3	—*
T 10	Baluwalakumbura <i>alias</i> Gunetti-geirawalla	Heirs of Wirasingha Ondis and others	Paddy field	1	3	0	—*
U 10	Galabodairawalla	Heirs of Gunetti Meyappu Silva and others	do.	0	3	25	—*
V 10	Gorakagahawatta	Asuramuni Tonis Silva and others	Owita	0	0	29	10

* Certificate of quiet possession.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
W 10	Gorakagahaowita	Asuramuni Tonis Silva and others	Owita	0 1 3	10
Y 10	Halagodawatta	Gunetti Arnolis Silva	Old garden	0 3 31	—*
Z 10	Do.	Halnetti Elodris Medonsa and others	do.	0 1 22	—*
A 11	Do.	Wirasingha Sadris Silva and others	do.	0 2 12	—*
B 11	Dombagahaliyaddeowita (Pol-gahowita)	Rammuni Rapiel Silva and others	Owita	0 1 20	—*
C 11	Dombagahaliyaddeowita	Asuramuni Sedris Silva and another	do.	0 1 5	10
D 11	Polgahaowita	Wirasingha Sodris Silva and others	Garden	0 2 11	—*
E 11	Polgahaowita	Odris Silva Gunatillaka and others	do.	0 2 35	—*
F 11	Liyangahawattekattiya	<i>alias</i> Wirasinghe Odris de Silva Gunatillaka	do.	0 3 4	—*
G 11	Liyangahawattekattiya	Heirs of Wirasingha Sadris Silva Gunatil aka	do.	0 3 7	—*
H 11	Hettiyawatta	Asuramuni Sedris Silva	do.	1 0 25	—*
I 11	Manannagewatta	Asuramuni Sedris Silva and others	Garden	0 2 9	—*
J 11	Titteweliyaddewatta	do.	do.	0 1 9	—*
K 11	Polgahaowita	Heirs of Haturusingha Luwis Silva	do.	0 0 15	50
L 11	Titteweliyaddewatta	Heirs of Gunetti Meyappu Silva and others	do.	0 0 16	75
M 11	Polgahaowita	do.	Owita	0 1 8	20
N 11	Do.	Heirs of Haturusingha Luwis Silva and another	do.	0 2 4	20
O 11	Dumbaragenigewatta	Halnetti Elodris Medonsa	do.	0 0 28	30
P 11	Amukotuwegawatta	Asuramuni Sedris Silva	Garden	0 2 19	200
Q 11	Dumbaragenigewatta	Halnetti Elodris Medonsa	do.	0 1 32	—*
R 11	Baluwalakumbura <i>alias</i> nauneirawalla	Hun- Dewapurahunuge Lewis Fernando and others	Paddy field	2 0 15	100
S 11	Baluwalakumbura <i>alias</i> unneirawalla	Rada- Olupatage Amis and others	do.	0 3 29	100
T 11	Badalgekumburewatta	Gunetti Tedis Silva and others	do.	0 2 31	—*
U 11	Badalgekumburewattewalimunigekattiya	do.	do.	2 1 5	—*
V 11	Badalgekumbura Rammunigekattiya	do.	do.	1 0 0	100
W 11	Hataringeirawalla <i>alias</i> polakumbura	Wakkada- Diyaguarachchige Semaris Perera and others	do.	0 2 25	100
X 11	Halgahaliyadda	Wirasingha Odris de Silva Gunatillaka and others	do.	0 3 6	—*
Y 11	Aluwakumbura	Asuramuni Sedris Silva and others	do.	1 2 30	100
Z 11	Ellewatta	Heirs of Sadris de Silva Gunatillaka and others	Garden	0 1 3	—*
	21	Kaluwaladeniya	Crown	1 0 9	10
	22	Kaluwalagodella	do.	0 2 32	10
A 12	Pahalapitiyawatta	Heirs of Edirimuni Dedrick de Soysa Dissanaika and of another	Garden	0 1 31	50

* Certificate of quiet possession.

N.B.—Certificate of quiet possession fees will be recovered for the lots noted with an asterisk.

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency's command,
R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 1,393, W. P.

වර්ෂ 1902 ජූලි මස 10 වෙනි දින කොළඹ
ලංකා ප්‍රජාතන්ත්‍රවාදී කොමිෂන් කොමසාරිස්වරයාණන්ගේ නියෝගයකට අනුව.

කොමසාරිස්වරයාණන්ගේ නියෝගයට අනුව උපරිස්ථානවලින් විසින් මෙහි සඳහන් වන ගොඩු සහිත කොමසාරිස්වරයාණන්ගේ නියෝගයට අනුව 1902 ජූලි මස 25 වෙනි දින මෙහි සඳහන් වන ගොඩු සහිත කොමසාරිස්වරයාණන්ගේ නියෝගයට අනුව 120 අඩු වන පරිදි මාසයකට වරින් වර මෙහි සඳහන් වන ගොඩු සහිත කොමසාරිස්වරයාණන්ගේ නියෝගයට අනුව.

කොමසාරිස්වරයාණන්ගේ නියෝගයට අනුව මෙහි සඳහන් වන ගොඩු සහිත කොමසාරිස්වරයාණන්ගේ නියෝගයට අනුව මෙහි සඳහන් වන ගොඩු සහිත කොමසාරිස්වරයාණන්ගේ නියෝගයට අනුව 251.

සියලුම 4,617. ගිණුම—දකුණු කොටස.

කො.	ගොඩු සහිත නම.	අයිතිකරු නියෝගය.	අයදුම.	මහල. ගස මුද.	අක්කර රූ.
M	අ. ඕ. ජලානලිය මහල කො. කො. නි. කො. මහල කො.	අයිතිකරුගේ දරුවන්ගේ සහයකරුවන්	මහල සහ කුඹුරු	17 3 23	70
R	මැදුරු කො. මහල කො.	රජයට අයදුම් කළ අයගේ	මහල	0 1 33	20
I 1	මැදුරු කො. මහල කො.	සී. පී. මී. මහල කො. සහ තවත්	මැදුරු කුඹුරු	51 0 18	150
3	කන්දකො. මහල කො.	රජයට අයදුම් කළ අයගේ	අයදුම	4 1 25	20
8½	මැදුරු කො. මහල කො. කන්ද	සී. පී. මී. මහල කො. සහ තවත් දෙවර්ගයේ දරුවන්ගේ දරුවන්	මහල සහ කුඹුරු	2 3 18	150
X 2	දකුණු කො. මහල කො.	මහල කො. සහ තවත්	අයදුම	2 0 8	75

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අන්දම.	මහන. අ. රු. ප.	අත්කර ගත මිල. රු.	
Y 2	ඉන්කවල මිව්ව	සී. සී. ටී. මහත්මයා, ගල්කොත්ති දෙරෝමේ ප්‍රේමාගේ උරුමක් කාරයෝ සහ තවත්	මිව්ව	0 3 25	20	
Z 2	ඉන්කවල ආශ්‍රිත ඉහල කො	දෙමුනි සිරිමානිස් සිල්වා සහ තවත්	කුඹුර	0 2 8	50	
A 3	බේරවකොඹ මහකුඹුර	මිදිස් ද සිල්වා ඉහතිලක සහ තවත්	එම	4 1 17	150	
B 3	බේරවකොඹ මහකුඹුර	එම	මිව්ව	0 2 23	20	
C 3	බලාපුරේකුඹුර	ඇල්බර්ට් කැල්මැග් සහ වෙනත්	මිව්ව සහ කුඹුර	2 3 27	120	
D 3	කැනලිගුර මිව්ව කො	කොත් පැලවගුර මිව්ව	රඹමුනි රජිංගල් අප්ප සහ තවත්	මිව්ව	1 3 27	20
E 3	එංකොඩගවත්ත	අරුමාකළුපි කොත්තොකාමි	වත්ත	2 2 16	50	
F 3	කොරපුවෙඉහල අස්වැද්දු	කරුන මුනි අප්පසිල්වා තවත්	කුඹුර	0 3 0	50	
G 3	කොරපුවෙකුඹුර	අරුමාකුඹුර පෙදිස් ප්‍රේම සහ තවත්	එම	1 1 0	50	
H 3	දෙත්තිකාගේ වත්ත කො	ගල්මෙත්ති එරුදිස්ගේ උරුමක්කා	වත්ත	1 1 32	50	
I 3	දුද්දිමිනිකාගේ කුඹුර කො	විරසිංහ ටී. රාජිස්ගේ උරුමක්	කුඹුර	2 0 22	100	
J 3	කොත් දෙමුනිකුඹුර	දුද්දිමිනිකාගේ කුඹුර	අරුමාකුඹුර එංකොට්ටිකාමිගේ උරුමක්කාරයෝ සහ තවත්	කුඹුර	2 0 27	100
K 3	දුද්දිමිනිකාගේ කුඹුර ඉහල කළුපිට කොකොත් පිල කුඹුර	දෙමුනි කීර්තිසුගේ උරුමක්කා රයෝ සහ තවත්	එම	0 3 21	100	
L 3	මහවත්ත	කරුනාමුනි අප්පසිල්වා සහ තවත්	වත්ත	1 3 10	180	
M 3	මහකුඹුර	එම	මිව්ව	0 0 39	20	
N 3	මහවත්ත	එම	කැලැව	0 3 2	25	
O 3	තලගහවත්ත	ඉහතත්තිකාමි අප්පසුගේ උරුමක් කාරයෝ	වත්ත	1 3 30	25	
	මාදන්ගහවත්ත	ලියනමහදුරගේ මෙන්දිස් සහ තවත්	එම	0 1 30	50	
Q 3	කොත්තලකුඹුර කොකො	ත් මව්ලාගේ	රඹමුනි රජිංගල් සිල්වා	කුඹුර	2 2 36	100
R 3	කොත්තලකුඹුර කුඹුර	විසිංහ බස්නිසන් සිල්වා සහ තවත්	එම	2 0 5	60	
S 3	කොත්තලාගේ වත්ත	එම	වත්ත	1 1 15	100	
T 3	කෙටිකැලේගහවත්ත	ලියනමහදුරගේ කෙල්දිස්ගේ උරුමක්කාරයෝ සහ තවත්	එම	1 0 17	—*	
U 3	මුත්තෙට්ටුවත්ත	ගලගෙදරගේ දෙත් පිලියන් සහ තවත්	එම	1 0 18	—*	
V 3	ගල්කොට්ටුවත්ත	ඉහතත්ති ආමිස් සිල්වා සහ තවත්	එම	1 2 13	—*	
W 3	ඉහලගත්තිකොට්ටුවත්ත	එම	කුඹුර	2 1 9	—*	
X 3	කියව්දුරකුඹුර	අරුමාකුඹුර පෙදිස් ප්‍රේම සහ තවත්	එම	1 0 38	—*	
Y 3	කියව්දුරකුඹුර කොකො	ත් පිට්ලියාද්ද	සුක්කොසාර උත්තාන්ගේගේ ගෝලසින්	එම	0 3 8	—*
Z 3	එම	මිදිස් ද සිල්වා ඉහතිලක සහ තවත්	එම	2 3 14	—*	
A 4	මිහකවත්ත කොකොත් වර	කාංකොඩවත්ත	විරසිංහ බස්නිසන් සිල්වා	වත්ත	1 0 22	—*
B 4	මහවත්ත	ඉහතත්ති කේදිස් සිල්වාගේ උරු මක්කාරයෝ සහ තවත්	එම	1 0 3	—*	
C 4	මුලුත්තමගේ වත්ත කො	කොත් බස්බරගහ	විරසිංහ ස. දිස් සිල්වා සහ තවත්	එම	1 1 0	—*
D 4	වෙදගේ වත්ත	වත්ත	අරුමාකුඹුර පෙදිස් ප්‍රේම	වත්ත	1 3 17	—*
E 4	මිහකවත්ත කොකොත්	උක්කලේවත්ත	විරසිංහ බස්නිසන් සිල්වා සහ තවත්	එම	1 0 28	—*
F 4	බස්බරවත්ත	විරසිංහ සන්තිගාඉ සිල්වාගේ උරුමක්කාරයෝ සහ තවත්	එම	1 0 4	—*	
G 4	මහවත්ත	ඉහතත්තිකාමි අප්පසු සහ තවත් කෙකෙස්	එම	1 2 18	—*	
H 4	පැලවත්ත	එම	එම	0 2 8	—*	
I 4	කැටිකැලේගහවත්ත	විරසිංහ බස්නිසන් සිල්වා සහ තවත්	එම	0 3 31	—*	
J 4	උක්කලේවත්ත	ඉහතත්ති කෙල්දිස් ප්‍රේම	එම	0 2 1	—*	
K 4	රඹමුනිකොට්ටුවත්ත	කරුනාමුනි කීර්තිසු සිල්වා සහ තවත්	එම	1 2 12	—*	
L 4	එම පානකළුපිට	කරුනාමුනි කීර්තිසු සිල්වාගේ උරුමක්කාරයෝ	එම	0 2 0	—*	

* මෙම ඉඩම් මිලට බස්සු ගාස්තුව පමණක් අයකරණවා ඇත.

කො.	ඉඩම් නම.	අයිතිකම් කියවිය.	අක්ෂර.	මහත. අ. රු. ප.	අක්ෂර සහ මිල රු.
M 4	කනාච්චාචන්දන නොහොත් කන්මනභි ජේගනචන්දන	විරසිතක හිරෝජිත් සිල්වාගේ උරුමක්කාරයින් සහ තවත් කෙනෙක්	වත්ත	0 3 9	—*
N 4	මොරකචන්දන	අසුරමුනි ජේද්දිස් සිල්වා	එම	0 3 20	—*
O 4	කන්දෙවන්දන	කරුනා මුනි කරගෙස් සිල්වාගේ උරුමක්කාරයින් සහ තවත්	එම	0 2 39	—*
P 4	උක්කාලේවන්දන	රමුමුනි රසිගෙල් සිල්වා සහ තවත්	එම	0 3 0	—*
Q 4	එරබ්දුගනචන්දන	විරසිතක කරෝලිස් සිල්වාගේ උරුමක්කාරයින් සහ තවත්	එම	1 1 34	—*
R 4	උක්කල්ලේවන්දන	හල්මෙත්ති ගෙරුලිස් මැදෙන්නා සහ තවත්	එම	2 2 13	—*
S 4	උක්කල්ලේවන්දන	හල්මෙත්ති ගෙරුලිස් මැදෙන්නා සහ වෙනත්	එම	1 1 9	—*
T 4	හල්ගනච්ච	හල්මෙත්ති ගෙරුලිස් මැදෙන්නාගේ උරුමක්කාරයෝ සහ තවත්	ඕච්ච	0 2 3	20
Q 4	ලිංකාමලච්ච	කොත්තනිගේ කරෝලිස් සහ තවත්	එම	0 1 6	20
V 4	ලිංකාමලච්ච	කොත්තනිගේ දන්දිස් සහ තවත්	කුමුර	0 3 27	50
W 4	කනගන්වන්දන නොහොත් පත්තල වන්දන	හල්මෙත්ති ගෙරුලිස් මැදෙන්නාගේ උරුමක්කාරයෝ	වත්ත	4 0 22	—*
X 4	දක්කැව්ගේකුමුර	රමුමුනි රසිගෙල් සිල්වා සහ තවත්	කුමුර	0 2 2	30
Y 4	ඕඩපතලෙකුමුර	රමුමුනි රසිගෙල් සිල්වා	එම	2 0 11	—*
Z 4	එම	ගුණනන්ති ඔද්දිස් සිල්වා සහ තවත්	එම	1 1 8	—*
A 5	මැව්කුමුර	රමුමුනි රසිගෙල් සිල්වා සහ තවත්	එම	1 3 39	—*
B 5	එම	කරුනා මුනි පාලිස් සිල්වාගේ උරුමක්කාරයෝ	එම	0 2 32	—*
C 5	එම	එම	එම	0 0 37	—*
D 5	එම	රමුමුනි රසිගෙල් සිල්වා	එම	0 1 21	—*
E 5	එම	කරුනා මුනි කිරිගෙස් සිල්වා සහ තවත්	එම	0 1 35	—*
G 5	මැව්වන්දන	කරුනා මුනි පාලිස් සිල්වාගේ උරුමක්කාරයෝ	වත්ත	1 1 32	—*
H 5	පතලකුමුර	අසුරමුනි ගෝලිස්කාමි	කුමුර	0 1 15	—*
I 5	පිටපොත්තෙච්ච	දේවපුරුකුකුගේ සිමන් ප්‍රකාන්දු සහ තවත්	එම	2 2 4	—*
K 5	නායුපානෙවන්දන	දෙමුනි දිගෙස් සිල්වාගේ උරුමක්කාරයෝ	වත්ත	0 3 24	—*
L 5	ගනාමාච්චන්දන	දෙමුනි සිමන් සිල්වාගේ උරුමක්කාරයෝ	එම	0 1 20	—*
M 5	ඇලගොඩ ඉක්කාහල වන්දන	දෙමුනි සසිමන්ගේ උරුමක්කාරයෝ සහ තවත්	එම	0 3 0	—*
N 5	ඇලගොඩදෙමුනිගේ වන්දන	එම	එම	2 0 20	—*
O 5	අන්තික්කාගනචන්දන	කරුනා මුනි අමාරිස් සිල්වා සහ තවත්	එම	1 0 0	—*
P 5	ඇලගොඩ ගනාමාච්ච වන්දන	ගුණනන්ති මෙහිආර්දු සිල්වා සහ තවත්	එම	0 2 21	—*
Q 5	ඇලගොඩකික්කනචන්දන	ජයෙන්ද්‍රමහදුරගේ ඉමෙරිස් ප්‍රෙර සහ තවත්	එම	0 3 16	—*
R 5	කික්කනච්ච	එම	ඕච්ච	0 1 25	20
S 5	කික්කාරමුල්ලේවන්දන	රමුමුනි රසිගෙල් සිල්වා සහ තවත්	වත්ත	0 2 6	—*
T 5	එම	මිංසිංහ එල රිස්ද සිල්වා සහ තවත්	එම	0 3 21	—*
U 5	ඇලගොඩවන්දන	සික්කාආච්චගේ ජේමිස් සිල්වා සහ තවත්	එම	0 1 24	—*
V 5	ඇලගොඩච්ච	එම	ඕච්ච	0 1 5	30
W 5	එම	එම	එම	0 1 37	40

* මෙහි ඉඩම්වලට වරපු ගාස්තුව පමණක් අයකරණවා ඇත.

කො.	ඉඩමේ නම.	අයිතිකම් කීයන්හා.	අත්දම.	අක්කර	
				මහක. අ. රු. ප.	අක්කර මි. රු.
X 5	පත්තලකුඹුර	ඉංගන්ති සීමන් ප්‍රධාන සහ තවත්	කුඹුර	2 0 14	—*
Y 5	එම	අසුරමුනි හෝදිස්සාමි සහ තවත්	එම	1 0 32	—*
Z 5	වෙලලියදද	දේවපුරකුඹුරන් සීමන් ප්‍රධානද සහ තවත්	වත්ත	0 3 26	—*
A 6	ගල්පොත්තවත්ත	දේවපුරකුඹුරන් එවිස් ප්‍රධානද සහ තවත්	එම	1 1 4	—*
B 6	මුලත්තවත්ත	ඉංගන්ති මෙයිදප්පු සිල්වාගේ	වත්ත	1 0 25	—*
O 6	ගල්පොත්තවත්ත	රුමක්කාරගෝ සහ තවත් සිරිකාලාචම් මහාරගෙහි මැඩසිරික අග සහ තවත්			
D 6	ගම්බන්තොටවත්ත	එම	එම	2 0 13	—*
F 6	කේවානේවත්ත	දෙමුනිකොන්ද්‍රිස් සිල්වා සහ තවත්	එම	1 2 2	—*
G 6	ලුවන්ගේවත්ත	ත්මුනි දෙසිසාමි සහ තවත්	එම	0 1 25	—*
H 6	මවුනගවත්ත	අරුමාකුච්චි ජේද්‍රිස් ප්‍රධානගේ	එම	0 3 23	—*
I 6	ගලුකෙදරවත්ත	රමුනි ගෙවනේරිස් සිල්වා සහ තවත්			
J 6	එම	ඉංගන්ති කෙත්තිස් ප්‍රධාන සහ තවත්	එම	0 1 15	—*
K 6	තිතුල්ලතවත්ත	ගුනතිත්ත එමනිසාගේ රුමක්කාරගෝ	එම	0 2 27	—*
L 6	කික්කතවත්ත	අසුරමුනි හෝදිස්සාමි සහ තවත්	එම	0 2 20	—*
M 6	එම	ඉංගන්ති අර්කෝලිය සිල්වා	එම	0 1 6	—*
N 6	එම	එම	එම	0 1 22	—*
O 6	එම	අසුරමුනි කෝමිස් සිල්වාගේ රුමක්කාරගෝ	එම	0 0 34	—*
P 6	ගඟොඩාඩි ගකුරුගේ වත්ත	අසුරමුනි කෝමිස් සිල්වාගේ රුමක්කාරගෝ සහ තවත්	එම	0 0 18	—*
Q 6	ගමගෙවත්ත	ත්මුනි ඒදිරිස් සිල්වා සහ තවත්	එම	0 2 30	—*
R 6	දම්මිස්සේවත්ත	ගුනමුනි අල්ලිය සිල්වා සහ තවත්	එම	0 2 24	—*
S 6	කික්කතමිව්ව	ඉංගන්ති සීමන් ප්‍රධානගේ රුමක්කාරගෝ	එම	0 2 18	20
T 6	ගමගෙවත්ත	එම	එම	0 0 28	—*
U 6	දම්මිස්සේවත්ත	ඉංගන්ති අර්කෝලිය සිල්වා	එම	0 1 12	—*
V 6	දම්මිස්සේවත්ත	අසුරමුනි කෝමිස් සිල්වාගේ රුමක්කාරගෝ	එම	0 3 6	80
W 6	දම්මිස්සේවත්ත	විසිසාමි-දිස් සිල්වාගේ රුමක්කාරගෝ	එම	0 2 5	—*
X 6	දම්මිස්සේවත්ත	දේමුනි හෝදිරිස් සිල්වාගේ රුමක්කාරගෝ සහ තවත්	එම	0 0 38	20
Y 6	දම්මිස්සේවත්ත	සෙමාරිස් ප්‍රධාන ගුනසිංහ ආච්චිගේ රුමක්කාරගෝ සහ තවත්	එම	0 2 26	20
Z 6	දම්මිස්සේවත්ත	වලිමුනි කාරොලිය ප්‍රධානගේ රුමක්කාරගෝ සහ තවත්	එම	0 1 22	20
A 7	දම්මිස්සේවත්ත	ඉංගන්ති සීමන් ප්‍රධානගේ රුමක්කාරගෝ අග තවත්	එම	0 2 0	20
B 7	එම	එම	එම	0 3 4	20
O 7	එම	එම	වත්ත	0 3 14	40
D 7	ගලුකෙදරවත්ත	කරුනාමුනි කෝමිස් සිල්වා සහ තවත්	එම	0 0 24	—*
E 7	ගලුකෙදරවත්ත	ඉංගන්ති සීමන් ප්‍රධානගේ රුමක්කාරගෝ සහ තවත්	වත්ත	0 0 32	—*
F 7	කේවානේවත්ත	දෙමුනි කෙත්තිස් අප්පු සහ තවත්	වත්ත	0 1 10	—*
G 7	ගලුකෙදරවත්ත	ඉංගන්ති කාරොලිය සිල්වා සහ තවත්	වත්ත	0 2 28	—*
H 7	එම	ඉංගන්ති ආමිස් සිල්වාගේ රුමක්කාරගෝ සහ තවත්	වත්ත	0 3 10	—*
I 7	එම	ලියනමහදුරගේ පිනෙස් සිල්වාගේ රුමක්කාරගෝ	එම	0 2 27	—*
J 7	එම	අසුරමුනි හෝදිස්සාමි සහ තවත් කෙතෙක්	එම	0 2 35	—*
K 7	ගලුකෙදරවත්ත	ඉංගන්ති මිදිරිස් සිල්වාගේ රුමක්කාරගෝ	එම	1 0 31	—*
L 7	මුත්තේවත්ත	වලිමුනි කාරොලිය ප්‍රධානගේ රුමක්කාරගෝ	එම	1 1 10	—*
M 7	දෙල්ලතවත්ත	ලියනමහදුරගේ පිනෙස් සිල්වා සහ තවත් කෙතෙක්	එම	0 2 23	—*
N 7	රදුකොඩි දෙල්ලතවත්ත	ඉංගන්ති ම. සිද්ධප්පු සිල්වාගේ රුමක්කාරගෝ සහ තවත්	එම	0 2 23	—*
			එම	1 1 11	—*

* මෙම ඉඩම්වලට බරපු කාස්තුව පමණක් අක්කරණය ඇත.

කො.	ඉඩමේ නම.	අයිතිකම් කිසිවකි.	අන්දම.	ම.ක. රු. ප.	අක්ෂර ගණ මිල. රු.
O 7	ලීන්වලවත්ත	ඉතානන්දී මෙයිඅප්පු සිල්වාගේ	පරණ වගාව	1 1 14	—*
P 7	රදානොඩවත්ත	ගල්කෙත්ති එලෝදිරිස් මෙදෙන්නා සහ තවත්	එම	0 3 35	—*
Q 7	මලිමුනිකකත්තෙ වත්ත	කරුනාමුනි බස්නිසන් සිල්වාගේ	එම	0 2 24	—*
R 7	දෙල්ගහවත්ත	කරුනාමුනි අමාරිස් සහ තවත්	එම	0 3 35	—*
S 7	මලිමුනිගේවත්ත	මලිමුනි එරෝලීස් පුරු සහ තවත්	එම	0 1 17	—*
T 7	රමිමුනිගේවත්ත	ඉතානන්දී මෙයිඅප්පු සිල්වාගේ	එම	0 1 5	—*
U 7	දෙල්ගහවත්ත	කරුනාමුනි සයිමෝනාමි සහ තව	එම	0 1 0	—*
V 7	රදාදෙතොඩදෙල්ගහ වත්ත	දෙමුනි කිරිඅප්පු සහ තවත්	එම	1 0 0	—*
W 7	දෙල්ගහවත්ත	පොහද්දරමුල්ලේ පුස්සාකාරලත්	එම	0 2 32	—*
X 7	කුරුදුවිට්ටේවත්ත	බව්පොහාගේ කෙලේනිස් සිල්වාගේ	එම	0 2 20	—*
Y 7	පැලවත්ත	රුමක්කාරගේ සහ තවත්	එම	0 2 3	—*
Z 7	රදාදෙතොඩ දෙල්ගහ වත්ත	කොන්ගනිගේ සියආචාරිගේ	එම	1 2 21	—*
12	කුරුදුවත්තේ හෙහ	එම	මතුකන්ව	9 3 30	—*
13	කව්වලල මෙතොඩගේත	එම	එම	35 0 0	—*
14	මඩවලගේත	එම	එම	35 2 35	—*
A 8	උඩමිව්ව	රජසන්තක සහ විරසිංහ ගිරෝ	මිව්ව	1 2 12	10
B 8	දත්තාරාමවලකුමුර	උඩවත්තගේ කෙලේනිස් සිල්	කුමුර	0 3 2	—*
C 8	කුමිරිතොතොඩැල්ල	රජසන්තක සහ උඩවත්තගේ	කැලේ	3 1 12	25
D 8	මහතොටුවෙකුමුර	උඩවත්තගේ කෙලේනිස් සිල්	කුමුර	3 0 17	—*
E 8	අළුබෝගහමිව්ව	හේනදිගේ පොහිඅප්පු මාදුරවල	එම	1 1 21	10
F 8	උඩමිව්ව	රජසන්තක සහ ඉතානන්දී මෙයි	මිව්ව	2 2 33	10
15	උඩමිලාගේ කුමුර	රජසන්තක සහ සිල්වාගේ	කුමුර	0 3 18	15
G 8	උඩමිලාගේ මිව්ව	උඩවත්තගේ කෙලේනිස් සිල්	එම	0 2 6	—*
H 8	එම	විරසිංහ ගිරෝනිස් සිල්වාගේ	එම	1 0 11	—*
I 8	එම	රුමක්කාරගේ සහ තවත්	එම	2 3 22	10
J 8	උඩමිලාගේ රජසන්දේස මිව්ව	රජසන්තක සහ සිල්වාගේ	එම	1 0 19	20
K 8	උඩමිලාගේ මිව්ව	උඩවත්තගේ කෙලේනිස් සිල්වා	එම	0 2 37	20
L 8	උඩමිලාගේ මිව්ව	කදුගාගේ දිනේරිස් සිල්වාගේ	කුමුර	1 2 8	20
M 8	මහළුතොඩවත්ත	උඩමිලාගේ කැලේනිස් සිල්වා	වත්ත	0 1 9	30
N 8	එම	කැලේනිස් සිල්වා සහ තවත්	එම	0 3 11	150
O 8	එම	මිදිස්ද සිල්වා ඉහතිලක	එම	1 1 9	15
P 8	කොමිලාගේ කුරුමු	මිදිස්ද සිල්වා ඉහතිලක	කුරුමු	0 2 24	—*
Q 8	එම	විරසිංහ මිදිස්ද සිල්වා ඉහතිලක	එම	1 3 3	—*
R 8	කොමිලා ලියාද්ද	විරසිංහ මිදිස්ද සිල්වා ඉහතිලක	එම	0 1 11	15
S 8	මහළුතොඩවත්ත	කරුනාමුනි අප්පු සිල්වා සහ	වත්ත	1 3 32	100
T 8	වත්තමොඩවත්ත	රජසන්තක සහ සිල්වාගේ	මිව්ව	1 3 35	20
U 8	අහලමිව්වකන්දේවත්ත	රජසන්තක සහ උඩවත්තගේ	මිව්ව	0 2 11	10
V 8	අමුකහන්දේවත්ත	කැලේනිස් සිල්වා සහ තවත්	කැලේ	1 1 12	100

* මෙම ඉඩම්වලට මිදුම් ගාස්තුව පමණක් අයකරණවා ඇත.

අංක.	ඉඩම් නම.	අයිතියෙහි නිකුත් කිරීම.	අන්දම.	මහල. අ. රු. ප.	අක්කර ගණ මිල. රු.
W 8	දෙල්ලපිටිය මාවත	ඉංග්‍රීසි මෙහෙයුම් සිල්වායේ රුමක්කාරයෝ සහ තමන්	මිලිට	1 0 0	10
X 8	වෙදගමවත්ත	විරසිංහ මිදිස්ස සිල්වා ඉහතිලක සහ තමන්	වත්ත	1 1 10	150
16	මහලුමල්ල මොඩල්ල	රජසන්නක (විකුණවි මොඩල්ල)	එම	10 0 33	—
17	එම	එම	එම	10 2 7	—
18	එම	එම	එම	1 0 38	—
19	ලඹවිලාගේ කනක්ක	එම	එම	11 1 34	—
Y 8	කැපුණක මාවත	ජමුනි බස්නිහේ සිල්වායේ රුමක්කාරයෝ	කුමුර	0 2 37	20
Z 8	දිගමුණමුවත්ත කොහොත් ගලපිට කනක්කේ මත්ත	ලඹවත්තගේ කැපුණේ රුමක්කාරයෝ සහ වන කෙසෙත්	වත්ත	1 1 11	50
A 9	කැපුණක මාවත	රජසන්නක	මිලිට	8 2 22	20
B 9	එම	එම	එම	5 1 6	20
C 9	පහලපිටිය මොඩල්ල කුමුර	අසුරමුනි සේනේ සිල්වා සහ තමන්	කුමුර	2 1 7	100
D 9	පිටියේවත්ත	මිඵලගමේ සොල්ලිස් සිල්වායේ රුමක්කාරයෝ සහ තමන්	වත්ත	1 1 36	—*
E 9	මුහුණතමුවත්ත	ඉංග්‍රීසි මෙහෙයුම් සිල්වායේ රුමක්කාරයෝ සහ තමන්	එම	1 1 30	—*
F 9	සිහසුණමුවත්ත	විරසිංහ මිදිස්ස සිල්වා ඉහතිලක සහ තමන්	එම	1 1 22	—*
G 9	නික්කමුවත්ත	විරසිංහ මිදිස්ස සිල්වා ඉහතිලක සහ තම කෙසෙත්	එම	0 2 13	—*
H 9	ලියන්තමුවත්ත	විරසිංහ මිදිස්ස සිල්වා ඉහතිලක සහ තම කෙසෙත්	එම	1 1 26	—*
I 9	කන්කරමේ කුමුර	විරසිංහ මිදිස්ස සිල්වා ඉහතිලක සහ තමන්	කුමුර	1 2 35	—*
J 9	සුවත්තකැල්ලේ වත්ත	ගල්කන්තිය කැපුණ මැදෙත්තා සහ තමන්	වත්ත	0 2 12	—*
K 9	වෙරළතමුවත්ත	මිඵලගමේ මෙහෙයුම් සහ තමන්	එම	0 1 8	—*
L 9	මහලුමල්ල මාවත	ජමුනි අර්නෝල්ස් ප්‍රේමගේ රුමක්කාරයෝ	එම	0 0 18	—*
M 9	ගලවත්ත	දිගමුණමුවත්තේ කැපුණේ ප්‍රේමගේ රුමක්කාරයෝ සහ තමන්	එම	0 2 17	—*
N 9	කැල්ලවත්ත කොහොත් මහලවත්ත	ජමුනි මෙහෙයුම් ප්‍රේම සහ තමන්	එම	1 0 2	—*
O 9	කැල්ලවත්තකපිටිය කොහොත් කැල්ලමුල්ලේ වත්ත	ජමුනි අර්නෝල්ස් ප්‍රේමගේ රුමක්කාරයෝ	එම	0 3 29	—*
P 9	අත්මිලිට	දිගමුණමුවත්තේ මෙහෙයුම් ප්‍රේම සහ තම කෙසෙත්	එම	0 1 31	200
P 9½	අත්මිලිට	රමුනි රමුනි සිල්වා	මිලිට	0 0 6	15
Q 9	ගලුකොඩුවත්ත	ඉංග්‍රීසි මෙහෙයුම් සිල්වා	වත්ත	0 0 24	—*
R 9	අත්මිලිට	මානික්කකන්කානමුල්ලේ මෙහෙයුම් ප්‍රේමගේ රුමක්කාරයෝ සහ තම කෙසෙත්	එම	0 0 20	25
S 9	කැල්ලේදොවත්ත	දිගමුණමුවත්තේ කැපුණේ ප්‍රේම ඉහතිලකේ රුමක්කාරයෝ සහ තම කෙසෙත්	එම	0 1 10	—*
T 9	එම	දිගමුණමුවත්තේ කැපුණේ ප්‍රේම සහ තමන්	එම	0 0 33	—*
U 9	එම	දිගමුණමුවත්තේ කැපුණේ ප්‍රේමගේ රුමක්කාරයෝ සහ තමන්	එම	0 0 16	—*
V 9	කැල්ලමුවත්ත	ගල්කන්තිය මැදෙත්තාගේ රුමක්කාරයෝ සහ තමන්	එම	0 2 1	—*
W 9	එම	විරසිංහ මිදිස්ස සිල්වා ඉහතිලක සහ තම කෙසෙත්	එම	0 1 15	—*
X 9	ගලුකොඩුවත්තේ පහල කපිටිය	ඉංග්‍රීසි මෙහෙයුම් සිල්වා	එම	0 0 25	—*
Y 9	නික්කමුවත්තේ දිගමුණමුවත්ත	මුහුණත මෙහෙයුම් සිල්වා	කුමුර	0 1 39	50
Z 9	ගලුකොඩුවත්තකපිටිය	මිඵලගමේ කොමිස් සිල්වා සහ තම කෙසෙත්	වත්ත	0 2 30	—*
A 10	අ. ලියන්තමුවත්ත	විරසිංහ මිදිස්ස සිල්වා සහ තමන්	කුමුර	1 0 26	100
B 10	නික්කමුවත්ත	විරසිංහ මිදිස්ස සිල්වා ඉහතිලකගේ රුමක්කාරයෝ සහ තමන්	වත්ත	1 1 14	—*
C 10	එම	එම	එම	0 2 16	—*
D 10	කැල්ලමුවත්ත	ගලුකොඩුවත්තේ රුමක්කාරයෝ සහ තමන්	එම	0 3 27	—*
E 10	දිගමුණමුවත්ත	විරසිංහ මිදිස්ස සිල්වා සහ තමන්	මිලිට	0 1 14	30
F 10	අත්මිලිට	ගල්කන්තිය මැදෙත්තාගේ රුමක්කාරයෝ සහ තමන්	වත්ත	0 3 5	—*

* මෙම ඉඩම් මිලිට මිසිලියා ගාස්තුව පමණක් අක්කර ගණ වටිනාකමට ඇත.

අංක.	ඉඩම් නම.	අයිතිකම් කියවීම.	අන්දම.	මහත.	අක්කර ගණ මිල.
				අ. රු. ප.	රා.
G 10	කල්කතවත්ත	දෙමුනි සිද්ධපුර සහ තවත්	වත්ත	0 2 17	—*
H 10	කින්නතවත්ත	විරසිංහ බද්දිස් සිල්වා ගුණතිලක	එම	0 2 0	—*
I 10	කොඩිලවත්ත	අසුරමුනි කෝනිස් සිල්වා සහ තව කෙනෙක්	එම	0 2 36	—*
J 10	මොරතවත්ත	විරසිංහ බද්දිස් සිල්වාගේ උරුමක් කාරයෝ සහ තවත්	එම	0 3 11	—*
K 10	රදගොඩවත්ත	විරසිංහ බද්දිස් සිල්වා ගුණතිලක	එම	0 0 34	—*
L 10	කොඩිලවත්ත	මිච්චංකරන් එන්ද්‍රප්ප සිල්වා	එම	0 1 2	—*
M 10	පහලවත්ත	විරසිංහ කොනිස්ගේ උරුමක්කාර යෝ සහ තවත්	එම	0 3 27	—*
N 10	කුඹාලත්තකොණ්ඩවත්ත	මුනසිංහ සිහලපු	එම	0 2 1	—*
O 10	මහවත්ත	අසුරමුනි දෙමුනි සිල්වා	එම	1 0 16	—*
P 10	පල්ලොණවත්තෙ ඉහල කපිටිය	බද්දිස් ද සිල්වා ගුණතිලක සහ තවත්	එම	0 2 24	—*
Q 10	පල්ලොණවත්තෙ පහල කපිටිය	එම	එම	1 0 0	—*
R 10	වත්තියවත්ත	විරසිංහ බද්දිස්ගේ උරුමක්කාර යෝ සහ තවත්	එම	1 0 34	—*
S 10	වත්තියවත්ත කොහො න් රදගොඩවත්ත	අසුරමුනි රතපු සිල්වා	එම	1 0 3	—*
T 10	මහවලකුඹුර කොහොන්	විරසිංහ බද්දිස්ගේ උරුමක්කාර යෝ සහ තවත්	කුඹුර	1 3 0	—*
U 10	ගලබඩඉරවල්ල	ගුණත්ති මෙයිඅප්ප සිල්වාගේ උරුමක්කාරයෝ සහ තවත්	එම	0 3 25	—*
V 10	කොරකහකම්මිටි	අසුරමුනි කොනිස් සිල්වා සහ තවත්	මිහිටි	0 0 29	10
W 10	කොරකහකම්මිටි	අසුරමුනි කොනිස් සිල්වා සහ තවත්	එම	0 1 3	10
Y 10	ගලාකොඩවත්ත	ගුණත්ති අර්ථනාමි සිල්වා	පරත මහාව	0 3 31	—*
Z 10	එම	කල්කොන්ති එලොද්දිස් මෑදෙත්ත සහ තවත්	එම	0 1 22	—*
A 11	එම	විරසිංහ බද්දිස් සිල්වා සහ තවත්	එම	0 2 12	—*
B 11	දෙමුනිපුරද්දම්මිටි (පොල්කහකම්මිටි)	රජමුනි රසිපෙල් සිල්වා සහ තවත්	මිහිටි	0 1 20	—*
C 11	දෙමුනිපුරද්දම්මිටි	අසුරමුනි දෙමුනි සිල්වා සහ තව කෙනෙක්	එම	0 1 5	10
D 11	පොල්කහකම්මිටි	විරසිංහ බද්දිස් සිල්වා සහ තවත්	වත්ත	0 2 11	—*
E 11	පොල්කහකම්මිටි	බද්දිස් සිල්වා ගුණතිලක සහ තවත්	එම	0 2 35	—*
F 11	ලියන්ගහවත්තේ කපිටිය කොහොන් පෙයිගෙ වත්ත	විරසිංහ බද්දිස් ද සිල්වා ගුණතිලක	එම	0 3 4	—*
G 11	ලියන්ගහවත්තෙකපිටිය	විරසිංහ බද්දිස් ද සිල්වා ගුණතිලක ගේ උරුමක්කාරයෝ	එම	0 3 7	—*
H 11	කෙටිපිටියවත්ත	අසුරමුනි දෙමුනි සිල්වා	එම	1 0 25	—*
I 11	මානන්තාවත්ත	අසුරමුනි දෙමුනි සිල්වා සහ තවත්	එම	0 2 9	—*
J 11	කිත්තවැල්ලද්දවත්ත	එම	එම	0 1 9	—*
K 11	පොල්කහකම්මිටි	කතුරුසිංහෙ එම්පිස් සිල්වාගේ උරු කාරයෝ	එම	0 0 15	50
L 11	කිත්තවැල්ලද්දවත්ත	ගුණත්ති මෙයිඅප්ප සිල්වාගේ උරුමක්කාරයෝ සහ තවත්	එම	0 0 16	75
M 11	පොල්කහකම්මිටි	එම	මිහිටි	0 1 8	20
N 11	එම	කතුරුසිංහෙ එම්පිස් සිල්වාගේ උරු මක්කාරයෝ සහ තවත් කෙ නෙක්	එම	0 2 4	20
O 11	දුම්බරකොනිස්වත්ත	කල්කොන්ති එලොද්දිස් මෑදෙත්ත	එම	0 0 28	30
P 11	අමුකොටුවවත්ත	අසුරමුනි දෙමුනි සිල්වා	මහාව	0 2 19	200
Q 11	දුම්බරකොනිස්වත්ත	කල්කොන්ති එලොද්දිස් මෑදො න්ත	එම	0 1 32	—*
R 11	බලුවලකුඹුර කොහොන් හුත්තන්තේ ඉරවල්ල	දේවපුරකුඹුරේ එම්පිස් ප්‍රනාන්දු සහ තවත්	කුඹුර	2 0 15	100
S 11	බලුවලකුඹුර කොහොන් රදගුණත්තේ ඉරවල්ල	මිච්චංකරන් අම්පිස් සහ තවත්	එම	0 3 29	100
T 11	බඩාලාගේකුඹුරවත්ත	ගුණත්ති කෙද්දිස් සිල්වා සහ තවත්	එම	0 2 31	—*
U 11	බඩාලාගේකුඹුරේවත්තේ එල්මුනිගේකපිටිය	එම	එම	2 1 5	—*
V 11	බඩාලාගේකුඹුරේමුනි ගේකපිටිය	එම	එම	1 0 0	100

* මෙම ඉඩම්වලට මජ්ඣනිකානුකූල පරිමාණ අනුකූලව ඇත.

කො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අත්දම.	මහස. අ. රු. ප.	අක්කර සහ මිල රු.
W 11	ගහරිවන්ගේ ඉරවල්ල නොහොත් වත්කම්පොල කුඹුර	දියඟුආරච්චිගේ සෙමාරිස් පෙරු සහ තවත්	කුඹුර	0 2 25	100
X 11	තල්ගහලියද්ද	වීරසිංහ මිදුන්ද සිල්වා ගුනතිලක සහ තවත්	එම	0 3 6	—*
Y 11	අළුවකුඹුර	අසුරමුනි සෙදුන් සිල්වා සහ තවත්	එම	1 2 30	100
Z 11	ඇල්ලපත්ත	සෙදුන්ද සිල්වා ගුනතිලකගේ උරුමක්කාරයෝ සහ තවත්	වත්ත	0 1 3	—*
21	කළුමැදිය	රත්සත්තක	මිවම	1 0 9	10
22	කළුමැදියොඩාල්ල	එම	කැලේ	0 2 32	10
A 12	තලවිටියෙවත්ත	ඉදිරිමුනි සෙදුන්ද සෝසා දියා නායකගේ උරුමක්කාරයෝ සහ තව කෙනෙක්	වත්ත	0 1 31	50

* මෙම ඉඩම්වලට මිදුණු ආදායමට පමණක් අක්කරණවා ඇත.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේචාර්යවරුන්ගේ කාර්යාලයේ, විකිණීමේ කොන්දේසි ගැන කළුමන දිස්ත්‍රික්කේ ආණ්ඩුමේ උපදේශකවරයාගේ කාර්යාලයේ දැනගත්ව පුළුවන.

ගරුඟර උතුමානවතන්සේගේ ආඥාවලෙස,
ආර්. මිච්චල්ලු. අසිවරත්,
වැඩබලන මහසෙකුකාරියේ මමින.

No. 1,394, W. P.

Colonial Secretary's Office,
Colombo, July 10, 1902.

ON Friday, August 22, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 287. Situation—Adikari pattu of Siyane korale west.
Village—Abugammana.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
1305	Medalanda	Crown	Jungle	32	3 22	50
G 61	Galabodalanda	Davith Appu	Cocoanut 1 to 50 years old	0	3 17	60
H 61	Medalanda	Baronchi Appu	Pillewa	2	2 30	50

Preliminary plan 11,263. Situation—Adikari pattu of Siyane korale west.
Village—Abugammana.

11443	Medalanda	G. Davith Perera	Cocoanut 3 years old	0	1 16	20
11444	Do.	G. Magilis Appu	Cocoanut 4 to 6 years old	0	1 14	20
11445	Do.	Wijelatge Anaris Appu	Deniya	0	0 24	20
11446	Do.	Wijelatge Punchi Appu	Cocoanut 6 years old	0	0 18	20
11447	Do.	U. Udanis Appu	Cocoanut 4 to 6 years old and jak 8 years old	0	1 26	20

Preliminary plan 9,993. Situation—Meda pattu of Siyane korale west.
Village—Imbulgoda.

P 642	Millagahawatta	Helapitige Don Alisandra	Jak trees	0	2 39	10
-------	----------------	--------------------------	-----------	---	------	----

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 1,394, W. P.

විෂ් 1902 ක්වු ජූලි මස 10 වෙනි දින කොළඹ මහසෙකුකාරියේ කාර්යාලයේ කන්තෝරුවේදී.

කන්තෝරුවේදී වංශාසිපති ආණ්ඩුමේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සහ තන ඉඩම් ආණ්ඩුමේ නියෝගවලට පකාරයට විෂ් 1902 ක්වු අගෝස්තු මස 22 වෙනි දිනට සිකුරුදා දවල් 12ට කොළඹ කම්මරයේදී වෙන්දේසිකර විකුණනව නොහොත් තීන්දුකරදෙන්නට හෙදෙනවා ඇත.

සිතියම 287. පිහිටීම සියනැකෝරලේ අදිකාරිපත්තුව. ගම—අහුගමමහ.

කො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අත්දම.	මහස. අ. රු. ප.	අක්කර සහ මිල රු.
1305	මැදලන්ද	ආණ්ඩුව	කැලේ	32 3 22	50
G 61	ගලබොඩලන්ද	දවිත්අප්පු	අළුරුදු 1 හිට 50 දක්වා මහස් පොල්	0 3 17	60
H 61	මැදලන්ද	බාණේත්තිඅප්පු	පිල්ලාව	2 2 30	50

නො.	ඉඩමේ නම.	අයිතිකම් කීයන්ගේ නම.	අක්ෂර.	අ. රු. ප.	අක්ෂර මහත. රු.
සිතියම 11,263.					
11443	මැදලන්ද	ක. දුමින් පෙරු	3 අවරුදු වසස් පොල්	0 1 16	20
11444	එම	ක. මාඟිලිස්අප්පු	අවරුදු 3 කීව 4 දක්වා වසස් පොල්	0 1 14	20
11445	එම	විජේලක්ශේ අනේරිස් අප්පු	දෙකිත	0 0 24	20
11446	එම	එම පුත්තලිඅප්පු	6 අවරුදු වසස් පොල්	0 0 18	20
11447	එම	උ. උදනිස්අප්පු	අවරුදු 4 කීව 6 දක්වා වසස් පොල් සහ 8 අවරුදු වසස් කොස්	0 1 26	20
සිතියම 9,993. පිහිටීම සිහනුකෝරළේ මැදපත්තුව. ගම—ඉමුල්ගොඩ.					
P 642	මුල්ලකොට්ඨක	ගෙලපිටියේ දෙගු අලිසන්ද්‍රි කොස්ගස්		0 2 39	10

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්ජනාර්ථලත්තාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාමේ වංශාධිපති ආණ්ඩුවේ එජන්තලත්තාත්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර උතුමානත්වයන්ගේ අඥාවලෙස,
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
මැඩබලන මහසෙකුකාරීස් මමත.

No. 1,395, W. P.

Colonial Secretary's Office,
Colombo, July 10, 1902.

ON Tuesday, August 19, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10,205. Situation—Yatigaha pattu of Hapitigam korale. Village—Halpe.

Lot.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
7463	Godellepitakele	Crown	Jungle and forest	16 0 15	35
7464	Paranahalpekanda	do	Jungle (to be reserved)	50 0 0	—
Village—Hakurukumbure and Mugurugampola.					
7465	Tiriwanegodella	Crown	Jungle (to be reserved)	37 3 16	—
Village—Halpe.					
7465½	Dematagollehena	Crown	Jungle and forest	5 3 34	50

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
R. W. IEVERS,
Acting Colonial Secretary.

No. 1,395, W. P.

මම 1902 කවු ජුලි මස 10 වෙනි දින කොළඹ මහසෙකුකාරීස්ලත්තාත්සේගේ කන්දෝරුවේදී.

බස්නාහිර දිසාමේ වංශාධිපති ආණ්ඩුවේ එජන්තලත්තාත්සේ විසින් ගෙන යෑමට වෙන් කර ඇති ඉඩම් ආණ්ඩුවේ නියෝගපිටි ප්‍රකාරයට මම 1902 කවු අගෝස්තු මස 19 වෙනි දිනවූ අගනරුවාදු දවල් 12ව කොළඹ කවේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙන්නා ඇත.

සිතියම 10,205. පිහිටීම හාපිටියකෝරළේ රළුපත්තුව. අයිතිකම් කීයන්ගේ නම—ආණ්ඩුව.

නො.	නම.	ඉඩමේ නම.	අක්ෂර.	අ. රු. ප.	අක්ෂර මහත. රු.
7463	කල්පේ	ගොඩාල්ලේපිටිකාල්ලේ	කාල්ලේ සහ මුහුණත	16 0 15	35
7464	එම	පරණිකල්ලේකොස්ද	එම (ඉතරුකර කිවෙහ ඉඩම)	50 0 0	—
7465	ගඤ්ඤ, කුඹුර සහ මුහුර, ගම්පොල	කිරිවානේගොඩාල්ල	එම	37 3 16	—
7465½	කල්පේ	දෙව්වගොල්ලේකොස්	එම සහ මුහුණත	5 3 34	50

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්ජනාර්ථලත්තාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාමේ වංශාධිපති ආණ්ඩුවේ එජන්තලත්තාත්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර උතුමානත්වයන්ගේ අඥාවලෙස,
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
මැඩබලන මහසෙකුකාරීස් මමත.

No. 1,396, W. P.

Colonial Secretary's Office,
Colombo, July 11, 1902.

ON Friday, August 29, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 11,250. Situation—Ragam pattu of Alutkuru korale south.
Village—Makilangomuwa.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
11392	Welitotuwelanda	Crown	Encroachment—a few cinnamon bushes	0	0 10	100
11395	Do.	S. Theyya Fernando	Cinnamon 8 years old	1	0 5	100
11396	Do.	Crown	A few cinnamon bushes	0	0 14	100
11400	Do.	do.	do.	0	0 6	100
11401	Do.	do.	Three cocoonut plants 1 year old	0	0 14	100

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 1,396, W. P.

වම් 1902 ක්වු පුලි මස 11 වෙනි දින කොළඹ මහනගරාධිපතිවරයාගේ කමන්දෝරුවේදී.

මස්තාතිර දිසාවේ මහාධිපති ආණ්ඩුවේ ඒජන්තලාපනාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන් තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1902 ක්වු අගෝස්තු මස 29 වෙනි දිනවු සිකුරුදු දවල් 12ට කොළඹ කවුචේරියේදී වෙන්දේසිකර එකතුවට ගොනොත් නිවැසිකරදෙවට ගෙදෙනවා ඇත.

සිතියම 11,250. පිහිටීම දකුණු අළුත්කරුගේරළු රහම්පත්තුව. ගම්—මකිලන්ගොමුව.

කො.	ඉඩමේ නම.	අයිතිකම් කියත්තා.	අන්දම.	මහන. අ. ර. ප.		අක්කර ගණ මිල. රු.
				අ.	ර. ප.	
11392	වැලිගොටු: මි. ලායද	ආණ්ඩුව	වැහිපුර අල්ලාගත් ඉඩම, කුරුළුපුරු සිල්ලරාක්	0	0 10	100
11395	එම	ස. ජෙනරාල් ප්‍රනාන්දු	8 අවුරුදු මස සොල	1	0 5	100
11396	එම	ආණ්ඩුව	කුරුළු පුරු සිල්ලරාක්	0	0 14	100
11400	එම	එම	එම	0	0 6	100
11401	එම	එම	1 අවුරුදු මස සොල ගස් 3ක්	0	0 14	100

මෙම ඉඩම් ගැණ වැහිපුර කාරණ සර්වේකර් ජනරාල්ලාපනාගේකෙරෙහි, විකිනීමේ කොන්දේසි ගැණ මස්තාතිර දිසාවේ මහාධිපති ආණ්ඩුවේ ඒජන්තලාපනාගේකෙරෙහි දැනගනට පුළුවන.

ගරුකර ලකුමානවකත්තෙහි ආශ්‍රිත ලෙස,
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
වැඩබලන මහනගරාධිපතිවරයා.

No. 1,397, W. P.

Colonial Secretary's Office,
Colombo, July 11, 1902.

ON Tuesday, August 26, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10,888. Situation—Adikari pattu of Siyane korale.
Village—Siyambalape.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
9899	Kosgahawatta	Ganegoda Appuhamillage Hendrick Singho	Cocoonut plants 6 years old	0	0 34	10
9900	Do.	Kariaperuma Atukoralage Don Cornelis Appu	do	0	8 18	10

Preliminary plan 4,523. Situation—Meda pattu of Siyane korale.
Village—Kandumulla.

113	Mudapolakele	Crown	Jungle	13	3 0	50
-----	--------------	-------	--------	----	-----	----

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 1,397, W. P.

එම් 1902 ක්වු ජුලි මස 11 වෙනි දින කොළඹ මහජනකාරිස්ථලයකින් කන්දෝරුවේදී.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යයන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කය ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට එම් 1902 ක්වු අගෝස්තු මස 26 වෙනි දිනවූ අභ්‍යන්තර දඹල් 12ව කොළඹ සභාවේදී වෙන්දේසිකර විකුණනට නොහොත් නිවැරදිකර දෙන්නට යෙදෙනවා ඇත.

සිතියම 10,888. සිතියම සිංහලකෝරළේ දේකාරිපත්තුව. ගම—සිංහලාපේ. අක්කර 10ක මිල.

නො.	ඉඩමේ නම.	අයිතියකම් කියන්නා.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර මිල.
9899	කොස්කොවත්ත	ගවෙතොඩ්දෙපුකාමිල්ලාගේ ගෙන්දුක් සිංහේ	6 අවුරුදු වර්ෂ පොල	0 0 34	10
9900	එම	කාරියප්පෙරුම දොනෝරුවාගේ දෙවන කොරෝනේද්දපු	එම	0 0 18	10
113	මුදුපොලකැලේ	සිතියම 4,523. සිතියම සිංහලකෝරළේ මැදපත්තුව. ගම—කුඳුමිල්ලා. ආණ්ඩුව	කැලේ	13 3 0	50

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්තකල්ලයකින් කන්දෝරුවේදී, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යයන්ගේදී දැනගන්නට පුළුවන.

ගරුභර උතුමානවතන්ගේ ආඥාව ලෙස,
ආර්. ඩබ්ලිවු. අයිවර්ස්,
ව, ඩබ්ලිවු මහජනකාරිස් වම්ස.

No. 1,398, W. P.

Colonial Secretary's Office,
Colombo, July 15, 1902.

ON Tuesday, September 2, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 12 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale east.

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
B 23	Giradara	Kirigalpottalanda	V. Thelenis Appu	1 1 38	10
E 24	Do.	Tuduwamullewatta	H. Siman Fernando	0 3 33	10
C 23	Do.	Kirigalpotta	L. Isan Appu and others	12 3 1	10
1	Pelpita	Preliminary plan 1 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale east.	K. Pelis Perera	0 2 25	10
2	Do.	Lentherigollewatta do.	do	0 0 24	10
F 23	Giridara	Preliminary plan 12 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale east.	S. Baronchi Appu of Galpotugoda	1 0 23	10
146	Tarala	Preliminary plan 16 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale east.	V. Abraham Perera	0 3 34	10
C 18	Galpotugoda	Preliminary plan 7 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale east.	K. A. Hendrick Appu	1 0 37	10
V 1	Pelpita	Preliminary plan 1 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale east.	M. Sinno Appu	7 3 0	20
W 1	Do.	Tammanagahawatta Delgahawatta	S. Sugatan Perera and another	0 1 27	20
70	Anuragoda	Preliminary plan 47 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale east.	H. Sardiel Vedarala	0 1 21	20
C 30	Tarala	Preliminary plan 16 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale east.	D. Davith Appu	1 2 6	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
R. W. IEVERS,
Acting Colonial Secretary.

No. 1,398, W. P.

එම් 1902 ක්වු ජුලි මස 15 වෙනි දින කොළඹ මහජනකාරිස්ථලයකින් කන්දෝරුවේදී.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යයන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කය ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට එම් 1902 ක්වු සැප්තැම්බර් මස 2 වෙනි දිනවූ අභ්‍යන්තර දඹල් 12ව කොළඹ සභාවේදී වෙන්දේසිකර විකුණනට නොහොත් නිවැරදිකර දෙන්නට යෙදෙනවා ඇත.

සිතියම 12.

නො.	ගම.	ඉඩමේ නම.	කොහෙට් අයගේ නම.	මහත. අ. රු. ප.	අක්කර මිල.
B 23	කිරිදර	කිරිගල්පොත්තේ උත්ත	ව. තෙලෙකිස් අප්පු	1 1 38	10
E 24	එම	තුඹුවමුල්ලේ වත්ත	ක. සිමන් ප්‍රකාශ්	0 3 33	10
C 23	එම	කිරිගල්පොත්ත	උ. ඉසන්දර්පු සහ තවත් 12	3 1	10

කො.	ගම.	ඉඩම් නම.	කොට්ඨාසයේ නම.	විශාල. අ. රු. ප.	අක්කර ගණන.
සිතියම 1.					
1	පැල්පිට	ලෝකතැරිගොල්ලේලෝද	ක. පැල්පිටපුර	0 2 25	10
2	එම	එම	එම	0 0 24	10
සිතියම 12.					
F 23	තිරිදර	අම්බනදෙවිය	ස. බාලේනිපිටිය (ගල් පොකුණ ව)	1 0 23	10
සිතියම 16.					
146	තරුල්	විවිධාගලන්ද කොට්ඨාසයේ පිල කොලොන්නිපවන	වෙරළගලේ ඵලිගලිපුර	0 3 34	10
සිතියම 7.					
C 18	ගල්පොකුණොඩ	ගල්කොට්ටිපවන	කො. කෙත්තිපිටිය	1 0 37	10
සිතියම 1. (ලංකාමැනිම.)					
V	පැල්පිට	කම්මකොට්ටිපවන	ම. සිංඤ්ජයපිටිය	7 3 0	20
W 1	එම	දෙල්කොට්ටිපවන	ස. සුගන්ධ පුර සහ කොකෙක්	0 1 27	20
සිතියම 47. (ලංකාමැනිම.)					
70	අනුරාධපොඩ	වනාත දිවන	ස. කර්දිගලේ මෙදුරල	0 1 21	20
සිතියම 16. (ලංකාමැනිම.)					
C 30	තරුල්	කඩුඩු මාවතපවන	ම. දඹින්දපිටිය	1 2 6	20

මෙම ඉඩම් ගැණ වැසිදර කාරණා සර්වේඤ්චකරුලත්කාන්තේශ්වරයා, එකිනිමේ කොන්දේසි ගැණ මස්තාභිර දිසාමේ වංශ සිංහස්. ආණ්ඩුවේ ඒජන්තලත්කාන්තේශ්වරයා දැනගත්ව පුළුවන.

ගරුකර උතුමානවකන්තේශ් ආඥාවලය,
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
වැඩබලන මහාසභාකාරීස් වමන

No. 1,399, W. P.

Colonial Secretary's Office,
Colombo, July 15, 1902.

ON Friday, August 29, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 11,368. Situation—Udugaha pattu of Siyane korale east.
Village—Matalana.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
11896	Yakadawalamukalana	Rajapassa-achchige Samuel Appu	Four cocoanut and two jak trees 15 years old	0 3 6	30
11897	Do.	Lokuponnampereuma-achchige Punchappuhamy	Three cocoanut trees 15 years old	1 0 4	30
11898	Yakadawalamukalana or Kabatagahawatta	Ratnaikeralage Subuseris	Cocoanut, jak, and arecanut 4 to 20 years old	1 3 9	30
11899	Yakadawalamukalana	A. Sinnochchi Appu	Cocoanut 2 to 3 years old	1 2 33	30
11900	Do.	Adikariarachchiralalage Davith Appu	Cocoanut plants 3 years old	3 0 0	30
11901	Do.	A. Podi Sinno	Ten cocoanut plants 3 years old	0 0 34	30
11902	Do.	A. Siman Appu	Two cocoanut trees 25 years old	0 1 23	30
11903	Yakadawalamukalana or Delgahawatta	S. Danchi Naide	Cocoanut and jak 5 to 16 years old	0 3 19	30

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
Preliminary plan 11,380. Situation—Udugaha pattu of Siyane korale east. Village—Matalana.					
11930	Yakadawalamukalana	Orutota-achchige Barouchi Appu	Cocoanut 4 years old	1 2 22	30
11931	Yakadawalakele or Kosgahawatta	A. Mathes Appu and others	Cocoanut and jak 15 years in bearing	1 0 38	30
11932	Do.	A. Yabonis Appu and another	Cocoanut 8 years old	2 2 2	30
11933	Yakadawalakandewatta	Liyanage Sulunchie Appu	Cocoanut 15 years old	0 2 28	30
11934	Yakadawalakele	Katunaikealwala-achchige Welun Appu	Cocoanut plants 2 years old	1 2 0	30
11935	Yakadawalakele or Gonnagahalandewatta	do.	Cocoanut, jak, arecanut 20 years old	0 3 22	30
11936	Yakadawalakele or Halgahawatta	R. Hendrick Appu	Cocoanut, jak, and arecanut 2 to 4 years old.	2 1 25	30
11937	Halgahawatta or Yakadawalakele	Tholangommecketige Setuwa	Cocoanut, jak, arecanut 10 to 25 years old	14 0 18	150
11938	Yakadawalakele	do.	Cassava plants	0 1 34	20
11939	Do.	Danansuribogodage Sanchy Appu and others	Cocoanut and arecanut 8 years old	0 1 24	30
Preliminary plan 11,361. Situation—Udugaha pattu of Siyane korale east. Village—Watupitiwala.					
11859	Yakadawalamukalana	W. Pelis Appuhamy	Cocoanut 20 years old	0 3 38	30
11860	Do.	W. Don Charlis Appuhamy	Cocoanut trees 8 to 12 years old	1 3 20	30
11861	Yakadawalamukalana or Higgahawatta	W. Pelis Appuhamy and another	Cocoanut 8 to 12 years old	2 0 30	30
11862	Yakadawalamukalana	R. Ungappu	Cocoanut 2 to 4 years old	1 1 24	30
11863	Yakadawalamukalana or Higgahawatta	R. Issohamy and others	Cocoanut and jak trees 20 years old	1 1 38	30
11864	Yakadawalamukalana or Kajukanatta	N. Peris Appu	Cocoanut and jak 4 to 15 years old	1 2 23	30
11865	Yakadawalamukalana or Meegahawatta	W. Don Daniel Appuhami	Fifteen cocoanut trees 11 years old, 30 cocoanut trees 8 years old	2 1 8	30
11866	Do.	B. Ewanis Appu and another	Nine cocoanut plants 1 year old	1 3 22	30
11867	Yakadawalamukalana	N. Sinnappu	Cocoanut and jak 3 to 13 years old	1 3 37	30
11868	Do.	do.	Cocoanut and jak 20 years old	0 1 27	25
11869	Do.	do.	Garden	0 0 3	10
11870	Do.	Newnhellage Punchappu	Ten cocoanut plants 4 years old	0 1 34	25
11871	Yakadawalamukalana or Palkadakumburepillewa	do.	Cocoanut and arecanut 6 years old	1 0 23	25
11872	Do.	do.	Cocoanut and arecanut 30 years old	0 3 10	20
11873	Yakadawalakumbura	Tittalapitige Siman Perera	Encroachment by T. Siman Perera	0 3 17	10
11874	Palkadakumbura	do.	Paddy field	0 1 23	15
Village—Matalana.					
11875	Palkadakumbura	Pattiwaduge Peduru Naide	Cocoanut 3 to 6 years old	1 1 30	30
11876	Do.	do.	do.	0 0 8	30

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,

R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 1,399, W. P.

1902 ක්‍රි.පූ. මස 15 වෙනි දින කොළඹ මහානගරාධිපතිවරයාගේ කාර්යාලයේදී.

කොළඹ නගරයේ වාණිජවත්ත පාරේ පිහිටි පුස්තකාලයකට වසර 29 වෙනි දිනදී සිකුරු දවස 120 කොළඹ නගරයේදී වෙන්දේසි කර විකුණුවන නොකොන් නිකුත් කර දෙනු ලබන දොරටු.

සිකුරු 11,368. පිහිටි සිකුරු කොන්දේසි රුපියලකටය. ගම—මාලුගල.

නො.	ඉඩම් නම.	අයිතිකම් කියවන්නා.	අන්ගම.	මහත. අ. රු. ප.	අන්තර්ගත මිල. රු.
11896	කකඬවල මුකලාන	රජපසාභාවිච්ඡේදනාමයේ අප්ප	15 අච්චුරු වගස් පොල් ගස් 4, කොස්ගස් 2	0 3 6	30
11897	එම	ලොකු පොත්තම්පෙරුම ආච්චි විචේ පුත්වජ්ජනාමී	15 අච්චුරු වගස් පොල් ගස් 3යි	1 0 4	30
11898	කකඬවල මුකලාන නොකොන් කහවගන වත්ත	රත්නානන්දරාමේ පුබ්බේරියේ අ. සිතෝවිච්ඡේදන	අච්චුරු 4 හිට 20 වගස් පොල්, කොස් ගහ පුවක්	1 3 9	30
11899	කකඬවල මුකලාන	අ. සිතෝවිච්ඡේදන	අච්චුරු 2 හිට 3 දක්වා වගස් පොල්	1 2 33	30
11900	එම	අදිකාරි ආරච්චි රුලාමේ දච්ච් අප්ප	3 අච්චුරු වගස් පොල් ගස්	3 0 0	30
11901	එම	අ. පොතිසිංහෝ	3 අච්චුරු වගස් පොල් ගස් 10ක්	0 0 34	30
11902	එම	අ. සිවන් අප්ප	25 අච්චුරු වගස් පොල් ගස් 2ක්	0 1 23	30
11903	කකඬවල මුකලාන නොකොන් දෙල් ගහවත්ත ග. දච්චිනසිද්දේ	සිකුරු 11,380. පිහිටි සිකුරු කොන්දේසි රුපියලකටය. ගම—මාලුගල.	අච්චුරු 5 හිට 16 දක්වා වගස් පොල් ගහ කොස්	0 3 19	30
11930	කකඬවල මුකලාන	මා. කොඬ ආච්චි විචේ බාණේගම් අප්ප	4 අච්චුරු වගස් පොල් ගස්	1 2 22	30
11931	කකඬවල කැලේ නොකොන් කොස් ගහවත්ත	අ. මහේශ්වරිය ගහ තවත්ත	15 අච්චුරු වගස් පොල් ගහ කොස්	0 0 38	30
11932	එම	අ. කොත්තියේ අප්ප ගහ කොස්	8 අච්චුරු වගස් පොල්	2 2 2	30
11933	කකඬවල කන්දේවත්ත	ලියනගේ පුලුන්චි අප්ප	15 එම එම	0 2 28	30
11934	කකඬවල කැලේ	කපුතාගහ අලුටු ආච්චි විචේ වෙ එන් අප්ප	අච්චුරු 2 ක් වගස් පොල්	1 2 0	30
11935	කකඬවල කැලේ නොකොන් ගොත්තගහ ලන්දේවත්ත	එම	20 අච්චුරු වගස් පොල් කොස් ගහ පුවක්	0 3 22	30
11936	කකඬවල කැලේ නොකොන් ගල් ගහවත්ත ර. හෙණ්දික් අප්ප		අච්චුරු 2 හිට 4 දක්වා වගස් පොල්, කොස් ගහ පුවක්	2 1 25	30
11937	ගල් ගහවත්ත නොකොන් කකඬවල කැලේ	ගෙලුන්ගොත්තේ කැවිගේ සේ ආ	අච්චුරු 10 හිට 25 දක්වා වගස් පොල්, කොස් ගහ පුවක්	14 0 18	150
11938	කකඬවල කැලේ	එම	සෙණ්දික්කා	0 1 34	20
11939	එම	දහන්සුරි බෝගෙ බිගේ සාත්ච්චි අප්ප ගහ තවත්ත	8 අච්චුරු වගස් පොල් ගහ පුවක්	0 1 24	30
11859	කකඬවල මුකලාන	පිහිටි සිකුරු කොන්දේසි රුපියලකටය. ගම—මාලුගල.	20 අච්චුරු වගස් පොල්	0 3 38	30
11860	එම	ව. පැලියේ අප්ප කොස් ව. දෙගු වාරිලිය අප්ප කොස්	අච්චුරු 8 හිට 12 දක්වා වගස් පොල්	1 3 20	30
11861	එම නොකොන් ගිණි ගහවත්ත	ව. පැලියේ අප්ප කොස් ගහ කොස්	එම	2 0 30	30
11862	කකඬවල මුකලාන	ර. උත්තේ අප්ප	අච්චුරු 2 හිට 4 දක්වා වගස් පොල්	1 1 24	30
11863	එම නොකොන් ගිණි ගහවත්ත	ර. ඉසෝකාමී ගහ තවත්ත	20 අච්චුරු වගස් පොල් ගස් ගහ පුවක්	1 1 38	30
11864	කකඬවල මුකලාන නොකොන් කපුතාගහ ග. පිරියේ අප්ප		අච්චුරු 4 හිට 15 දක්වා වගස් පොල් ගහ කොස්	1 2 23	30

නො.	ඉඩම් නම.	අයිතිකම් කියවන්නා.	අන්දම.	මහක. අ. ර. ප.	අක්කම් මහ වර නාකම. ර.
11865	සකඩවලමුකලාන නොහොත් මහන වත්ත	ව. දෙස් ඩැනියෙල් අප්පහාමි	8 අවරුදු වගස් පොල් ගස් 30ක්	2 1 8	30
11866	එම	බ. එවානිස්අප්ප සහ කෙනෙක්	1 අවරුදු වගස් පොල් ගස් 9ක්	1 3 22	30
11867	සකඩවලමුකලාන	හ. සි. කුරුපු	අවරුදු 3 කිට 13 වගස් පොල්ගස් සහ කොස්	1 3 37	30
11868	එම	එම	20 අවරුදු වගස් කොස් සහ පොල්	0 1 27	25
11869	එම	එම	වගාව	0 0 3	10
11870	එම	තැන්කැල්ලගේ පුත්වරු	4 අවරුදු වගස් පොල් ගස් 10 ක්	0 1 34	25
11871	එම නොහොත් පල්ලව කුමුණු පිල්ලාව	එම	6 අවරුදු වගස් පොල් සහ පුවක්	1 0 23	25
11872	එම	එම	30 අවරුදු එම	0 3 10	20
11873	සකඩවල කුමුණු	කිත්තලපිටියේ සිමන් ප්‍රේම	ක. සිමන් ප්‍රේම විසින් බැහිරු අල්ලාගත් ඉඩම	0 3 17	10
11874	පල්ලවකුමුණු	එම	කුමුණු	0 1 23	15
11875	එම	ගම—මාතලාග. පව්වවුගේ සිමන් ප්‍රේම	අවරුදු 3 කිට 6 දක්වා වගස් පොල්	1 1 30	30
11876	එම	එම	එම	0 0 8	30

මෙම ඉඩම් ගණ වැඩිදුර කාරණා සර්වේචර්ජනරාජ්‍යභාණ්ඩාගාරයේ ගෙවද, විකිනීමේ කොන්දේසි ගැන බස්නාහිර දිනවේ වංශ විවේක ආණ්ඩුවේ ඒකකලක්කානස්සේගෙවද දැනගත්ව පුළුවන.

ගරුකර උතුමානවකත්සේගේ ආඥාවලෙස,
 ආර්. ජේෂ්වරත්න, අධිකරණ, වැඩවලන මහාසංඝායාගාරික වරයා.

No. 1,400, W. P. Colonial Secretary's Office, Colombo, July 19, 1902.

ON Tuesday, September 2, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10,979. Situation—Palle pattu of Hewagam korale. Village—Kalagoda. Upset Price

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Rs.
10237	Etaheraliyagahalanda	Crown	A few del trees	1 3 15	20
10238	Do.	do.	Reservation for a road	0 0 14	—
10239	Dolalanda	do.	A few del and other trees	2 2 21	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
 R. W LEVERS,
 Acting Colonial Secretary.

No. 1,400, W. P. මහ 1902 ක්‍රම පුලු මහ 19 වෙනි දින කොළඹ මහසංඝායාගාරිකත්සේගේ කාර්යාලයේදී.

බස්නාහිර දිනවේ වංශ විවේක ආණ්ඩුවේ ඒකකලක්කානස්සේ විසින් මෙහි සහන සඳහා වෙන ආණ්ඩුව සහ මහ ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට මහ 1902 ක්‍රම සැලසුම මහ 2 වෙනි දිනව අගහරුව ද දවල් 12ට කොළඹ නවීනරෝදී පෙරදේසිකර විකුණුවට නොහොත් කිසිදුකර දෙවැනි ගෙදෙහවා ඇත.

සිතියම 10,979. පිහිටීම හේවාගම්පේරලේ පල්ලවත්තුව. ගම—කල්ලවෙහෙ. අක්කර මහක. සක මිල.

නො.	ඉඩම් නම.	අයිතිකම් කියවන්නා.	අන්දම.	අ. ර. ප.	ර.
10237	ඇවගෙරලියාගහලක්ක	ආණ්ඩුව	දෙල්ගස් සවිල්ලක්	1 3 15	20
10238	එම	එම	සාරසට ඉතුරු කර තිබෙන ඉඩම	0 0 14	—
10239	දොලලක්ක	එම	දෙල් ගස හදින් ගස් සවිල්ලකින්	2 2 21	20

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේචර්ජනරාජ්‍යභාණ්ඩාගාරයේ ගෙවද, විකිනීමේ කොන්දේසි ගැන බස්නාහිර දිනවේ වංශ විවේක ආණ්ඩුවේ ඒකකලක්කානස්සේගෙවද දැනගත්ව පුළුවන.

ගරුකර උතුමානවකත්සේගේ ආඥාවලෙස,
 ආර්. ඩබ්ලිව්. අබ්වරත්න, අධිකරණ, වැඩවලන මහසංඝායාගාරික වරයා.

No. 1401, w. p.

Colonial Secretary's office,
Colombo, July 19, 1902.

ON Tuesday, September 2, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put for sale or settlement, at his office in Colombo, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 9,891. Situation—Udugaha pattu of Hewagam korale.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
6714	Kosgama	Karatulalanda	Samuel Green Lee	3 2 27	80

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
R. W. IEVERS,
Acting Colonial Secretary.

No. 1,401, W. P.

වම් 1902 ක්වු ජුලි මස 19 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කාර්යාලයේ කටයුතු වේදිය.

විස්තාර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත් පහ ඉඩම ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1902 ක්වු ජූලි මස 2 වෙනි දිනට අගනරුවාද දවල් 12ව කොළඹ කවිවේරියේදී වෙව්දේසිකර විකුණනට නොහොත් නිවැරදිකර දෙනට යෙදෙනවා ඇත.

පිටිය 9,891. පිහිටීම සේවාගම්කෝරලේ උඩුගහපත්තුව.

නො.	ගම.	ඉඩමේ නම.	අයිතිකම් නියෝගය.	මහස. අක්කර	පහසුකම්
					රු.
6714	කොස්ගම	කරතුලලාද	සාමුවෙල් ලුවලි මහතා	3 2 27	80

මෙම ඉඩම කැණ වැඩිදුර කාරණා සර්වේසර්පකරුවන්ගේ සේවය, විසින්මේ කොන්දේසි කැණ වස්තූන් දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාගේ සේවය දෙනට පුළුවන.

කරුණ රජයේ සේවයේ ආඥාව ලෙස,
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
වැඩබලන මහසෙනෙවිවරයා.

No. 1,402, w. p.

Colonial Secretary's Office,
Colombo, July 19, 1902.

ON Tuesday, September 2, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 4,839. Situation—Udugaha pattu of Hewagam korale.

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
N 148	Mabula	Illukpotedeniya	Iddamalgodage Hendappu	1 1 23	20
O 148	Do.	do.	Iddamalgodage Tegis and others	2 2 21	20
V 232	Kahahena	Preliminary plan 5,196. Situation—Udugaha pattu of Hewagam korale. Gorakagahawatta	Iddamalgodage Lewis Appu	1 2 7	20
R 190	Welikanna	Preliminary plan 5,041. Situation—Udugaha pattu of Hewagam korale. Kahatagahawatta	Rupasinachchige Rapiel Appu	0 1 33	20
T 627	Padukka	Preliminary plan 9,867. Situation—Meda pattu of Hewagam korale. Kekunagahawatta	Kotalawalagamage Heratsingho and others	1 0 32	20
U 627	Do.	do.	do.	1 1 27	20
9307	Mabula	Preliminary plan 10,724. Situation—Udugaha pattu of Hewagam korale. Illukpottewatta	Iddamalgodage Juanis Appu	1 3 34	20
J 623	Welikanna	Preliminary plan 9,808. Situation—Udugaha pattu of Hewagam korale. Galpotelandawatta	Jalatte Kavistinu	0 1 13	20
W 622	Arukawatta	Preliminary plan 9,803. Situation—Meda pattu of Hewagam korale. Kahatagahawatta	Habarakadage Amaris	0 2 13	30
X 622	Do.	do.	do.	0 2 20	30
A 623	Do.	Udakumburalandawatta	Kuruppuge Welun Appu	1 0 5	30
B 623	Do.	Kahatagahawatta	Singapulige Mohotti and another	1 0 39	30

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
R. W. IEVERS,
Acting Colonial Secretary.

No. 1,402, W. P.

විෂි 1902 ක්‍රි ලි මස 19 වෙනි දින කොළඹ මහලෙන්කාරිස්ථානයන්ගේ කන්තෝරුවේදීය.

බණ්ඩාර දිසාමි විංශාධිපති ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යාන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1902 ක්‍රි සැප්තැම්බර් මස 2 වෙනි දිනට අහඹුරුවාද දවල් 12ට කොළඹ කලී මේර්ගේදී වෙන්දේසිකර විකුණුවේ නොගොත් නිවැරදි කර දෙන්නට යෙදෙනවා දැන.

සිතියම් 4,839. පිහිටීම සේවාගම්කෝරලේ උඩුගහපත්තුව.

නො.	ගම.	ඉඩමේ නම.	නොගෙවී ඇත්තේ නම.	මහත. අ. රු. ප.	අක්කර සහ ටීල.
N 148 O 148	මාලුරු එම	ඉළක්පොහේ දෙහිය එම	ඉද්දමල්ගොඩගේ හෙක්දප්පු ඉද්දමල්ගොඩගේ හේතිස් සහ කවත්	1 1 23 2 2 21	20 20
V 232	කහලේන	ගොරකහවත්තන	ඉද්දමල්ගොඩගේ එවිස්අප්පු	1 2 7	20
R 190	වැලිකන්න	කහටගහවත්තන	රූපසිංහආචාරියගේ රපියෙල්අප්පු	0 1 33	
T 627	පාදුක්ක	සිතියම් 9,867. පිහිටීම සේවාගම්කෝරලේ කැකුනගහවත්තන	කොකලාවලගේ හෙරත්සිංහෝ සහ කවත්	1 0 32 1 1 27	20 20
U 627	එම	එම	එම		
9307	මාලුරු	සිතියම් 10,724. පිහිටීම සේවාගම්කෝරලේ උඩුගහපත්තුව. ඉළක්පොහේ වත්තන	ඉද්දමල්ගොඩගේ පුළුභිස්අප්පු	1 3 34	20
J 623	වැලිකන්න	සිතියම් 9,808. ගල්පොකලන්දේවත්තන	ජලන්ගේ කවිස්නිනු	0 1 13	20
W622 X 622 A 623 B 623	අරුක්වත්තන එම එම එම	සිතියම් 9,803. පිහිටීම සේවාගම්කෝරලේ මැදපත්තුව. කහටගහවත්තන එම උඩකුඹුරුන්දේවත්තන කහටගහවත්තන	කබරකඩගේ අමාරිස් එම කුරුප්පුගේ වෙළුන්අප්පු සිංගප්පුලිගේ මොහොතිවි සහ කවත්	0 2 13 0 2 20 1 0 5 1 0 39	30 30 30 30

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්ථ ජනරාල් රාජ්‍යාන්ගේගෙන්ද, විකිණීමේ කොන්දේසි ගැණ බණ්ඩාර දිසාමි විංශාධිපති ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යාන්ගේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර උතුරුකන්තකන්ගේ ආඥාවලය,
ආර්. ඩබ්ල්යු. අසිවරිස්,
වැඩබලන මහලෙන්කාරිස් එම්.ස.

No. 1,403, W. P.

Colonial Secretary's Office,
Colombo, July 19, 1902.

ON Saturday, September 6, 1902, at 11.30 A.M., the Hon. the Government Agent for the Western Province will put up to settlement, at the Mahara Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One hundred and fifty-four allotments of land situated in the Kirillawala village of the Adikari pattu of the Siyane korale west.

Preliminary plan 2,051. Village—Kirillawala.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A R. P.	Fees for Certificate of Quiet Possession. Rs. c.
C 587	Kinagahakumbura	Mayadunnage Nonahamy and others	Paddy field	3 1 4	11 0
D 587	Do.	Kahandawa-arachchige Issan Appu and others	do.	1 0 13	6 0
E 587	Hikgahakumbura	Kahandawa-arachchige Jalis Appu and others	do.	1 1 0	6 0
F 587	Do.	Kahandawa-arachchige Cornelis Appu and others	do.	2 1 33	8 50
G 587	Do.	Kahandawa-arachchige Nonahami and others	do.	0 3 27	3 50
H 587	Do.	Kahandawa-arachchige Siman Appu and others	do.	0 3 10	3 50
I 587	Millaghakumbura	Kahandawa-arachchige Don Siman and others	do.	1 1 14	6 0
J 587	Alubogahakumbura	Kahandawa-arachchige Don Domingu	do.	1 3 21	6 0
K 587	Kitulgahakumbura	Kahandawa-arachchige Issan Appu, Kahandawa-arachchige Don Siman, and others	do.	4 2 17	25 50
R 587	Gonagahawatta	Munatantrige Carolis and others	Old garden	3 0 7	11 0
S 587	Do.	Arumaperuma-arachchige Don Pieris and others	do.	4 0 22	13 50
T 587	Delgahawatta	do.	do.	6 1 10	20 50
Z 587	Dawatagahakumbura	Ranawakalianage Don Juanis and others	Paddy field	2 2 21	8 50
C 588	Delgahawatta	Dikirikege Dona Isedillahami and her children	Old garden	5 2 3	18 0
D 588	Do.	do.	do.	0 1 30	3 50
E 588	Do.	Ranaweerage Bachchohami and others	do.	1 3 7	6 0
F 588	Gorakagahawatta	Ranawakaliyanage Siman Perera and others	Old garden	5 0 27	18 0
G 588	Delgahawatta	Ranawakaliyanage Andris Appu and others	do.	0 3 20	3 50

Lot.	Name of Land	Name of Claimant.	Description.	Extent. R. P.	Fees for Certificate of Quiet Possession.	
					Rs.	c.
I 588	Halgahawatta	Hapuarachchige Don Harmanis and others	Old garden	3 1 6	11	0
P 588	Munamalgahakattiyekumbura	Nawalage Salman Kurey	Paddy field	3 0 9	11	0
Q 588	Eriyagahakumbura	Sudasinhege Don Louis and others	do.	0 3 0	3	50
T 588	Galpotttekumbura	Dikirikege Dona Isabelahamy and her children	do.	1 2 4	6	0
V 588	Dawatagahakumbura	Nawalage Salman Kurey and others	do.	3 1 9	11	0
X 588	Horagahakumbura	Wanniarachchige Don Andris	do.	1 0 5	6	0
Z 588	Hikgahawatta	Wanniarachchige Don Andris and others	Old garden	2 0 18	8	50
C 589	Do.	Angodalianage Sinno Appu and others	do.	1 2 10	6	0
D 589	Do.	Ranawakaliyanage Andris Appu and others	do.	0 1 21	3	50
E 589	Do.	Wanniarachchige Andris Appu and others	do.	0 2 11	3	50
F 589	Do.	Nawalage Salman Kurey and others	do.	5 2 9	18	0
G 589	Do.	Angodaliyanage Sinna Appu and others	do.	2 3 10	8	50
H 589	Do.	Ittapanige Janis Appu and others	do.	0 2 20	3	50
I 589	Do.	Jayasinghearachchige Pieris Perera and others	do.	0 0 34	3	50
J 589	Do.	Ranawakaliyanage Andris Perera and others	do.	1 1 18	6	0
K 589	Do.	Makewitige Dadris Perera and others	do.	2 0 20	8	50
L 589	Do.	Jayasinha-arachchige Janis Perera and others	do.	2 1 5	8	50
T 589	Dawatagahapillewa	Nawalage Salman Kurey and others	do.	0 3 17	3	50
U 589	Do.	Jayasinha-arachchige Pieris Perera and others	do.	0 1 18	3	50
V 589	Millagahawatta	Dikirikege Dona Isabelahamy and others	do.	2 2 0	8	50
W 589	Millagahakumbura	do.	Paddy field	1 2 23	6	0
X 589	Do.	Jayasinha-arachchige Pieris Perera	do.	0 3 1	3	50
Y 589	Galakumbura	Arumaperuma-arachchige Don Pieris	do.	0 1 20	3	50
A 590	Delgahawatta	Munasinghege Lusihamy and others	Old garden	0 2 27	3	50
B 590	Millagahawatta	Dikirikege Dona Isabellahamy and others	do.	11 3 5	36	50
C 590	Do.	do.	do.	9 2 8	28	0
F 590	Horagahadeniya	Falihewadana-arachchige Migel Perera and others	do.	1 1 0	6	0
G 590	Gorakagahakumbura	Handuwalahakuruge Migel Fernando and others	Paddy field	0 2 32	3	50
H 590	Gorakagahawatta	Hingurangalaneketige Adachchia and others	Old garden	1 2 10	6	0
J 590	Dawatagahakumbura	Dikirikege Dona Isabellahami and others	Paddy field	1 1 14	6	0
K 590	Do.	Handuwalahakuruge Balaya and others	do.	0 2 26	3	50
N 590	Do.	Baronchi Perera, Police Vidane, and others	do.	0 0 18	3	50
O 590	Millagahakumbura	Madana-arachchige Don Migel Appuhamy	Paddy field	1 2 12	6	0
P 590	Delgahawatta	Sanagoda-appuhamilage Don Paulis Cornelis and others	Old garden	3 0 16	11	0
Q 590	Do.	do.	do.	7 2 15	23	0
R 590	Millagahawatta	Madana-arachchige Maglis Appu and others	do.	2 2 23	8	50
T 590	Godaparagahawatta	Madana-arachchige Poloris Appu and others	do.	1 2 2	6	0
U 590	Gorakagahakumbura	Arumaperuma-arachchige Don Pieris and others	Paddy field	1 3 29	6	0
V 590	Do.	Munasinha-arachchige David Appu and others	do.	1 2 38	6	0
W 590	Galakumbura	Arumaperuma-arachchige Don Pieris Appu and others	do.	1 1 8	6	0
X 590	Do.	do.	do.	0 2 24	3	50
Y 590	Do.	Munasinha-arachchige David Appu and others	do.	1 0 17	6	0
B 591	Millagahawatta	Arumaperuma-arachchige Batchohamy and her children	Old garden	9 0 22	28	0
C 591	Do.	Arumaperuma-arachchige Batchohamy and others	do.	5 1 10	18	0
D 591	Do.	Ranawakalianagey Kirihamy and others	do.	4 0 28	13	50
H 591	Meidigahawatta	Munasinha-arachchige Janis Appu, Munasinha-arachchige Sanchihamy, and others	do.	1 2 22	6	0

Fees for
Certificate
of Quiet
Possession.
Rs. c.

Lot.	Name of Land	Name of Claimant.	Description.	Extent. A. R. P.	Fees for Certificate of Quiet Possession. Rs. c.
K 591	Eriyagahakumbura	Madana-arachchige Don Louis Appuhamy, Don Carolis Perera, Notary, Dona Isabella, and others	Paddy field	2 1 20	8 50
L 591	Do.	Rupasinha-arachchige Carolis Perera, Don Daniel, Vidane Arachchi, and others	do.	2 1 12	8 50
M 591	Millagahawatta	Ranawakaliyanage Hendrick Appu and others	Old garden	2 2 0	8 50
N 591	Eriyagahakumbura	Madana-arachchige Don Abraham and others	Paddy field	5 2 4	18 0
O 591	Batadombagahakumbura	Rupasinha-arachchige Louis Perera and others	do.	2 2 38	8 50
P 591	Madugahakumbura	Kahandawearachchige Don Jeelis and others	do.	1 0 27	6 0
Q 591	Do.	Munasinha-arachchige Don Juanis Appuhamy	do.	1 0 33	6 0
R 591	Do.	Rupesinhapinawela Appuhamillage Carolis Appuhamy	do.	2 2 25	8 50
B 592	Millagahawatta	Kandanearachchige Don Isan Appu and others	Old garden	1 3 21	6 0
C 592	Do.	Kahandawearachchige Don Carolis Vidane and others	do.	2 0 13	8 50
D 592	Higgahakumbura	Kahandawearachchige Don Isaac and others	Paddy field	0 2 33	3 50
E 592	Do.	Kahandawearachchige Jalis Appu and others	do.	1 3 24	6 0
F 592	Millagahakumbura	Kandanearachchige Magilis Appu and others	do.	1 0 31	6 0
G 592	Do.	Palawelakeparupasabandarage Don Siman Appuhamy and others	do.	1 0 32	6 0
H 592	Do.	Kahandawearachchige Don Cornelis, Kahandawearachchige Carolis, and others	do.	2 0 0	6 0
L 592	Do.	Kahandawearachchige Issan Appu and others	do.	1 0 0	3 50
M 592	Dangahakumbura and Gorakagahakumbura	Kahandawearachchige Don Cornelis, Kahandawearachchige Carolis & others	do.	4 2 31	13 50
N 592	Millagahakumbura	Kahandawearachchige Siman Appu and others	do.	1 0 36	6 0
O 592	Gorakagahakumbura	Madana-arachchige Magilis Appu and Madana-arachchige Don Sardiell	do.	2 0 13	8 50
P 592	Eriyagahakumbura	Kahandawearachchige Don Bastian and Kahandawearachchige Don Siman	Paddy field	2 1 18	8 50
R 592	Do.	Munasinha-achchige Janis Appu and others	do.	1 2 0	6 0
S 592	Do.	Munasinha-achchige Babichiamy and others	do.	0 2 14	3 50
T 592	Do.	Munasinha-achchige Thepanis Appu and others	do.	0 3 20	3 50
W 592	Do.	Madana-arachchige Poloris Appu and others	do.	1 3 32	6 0
X 592	Imbulgahawatta	Munasinha-achchige Andris Appu and others	Old garden	1 1 0	6 0
U 591	Horagahawatta	Pallawalakapurupassabandarige Don Hendrick Appu and others	do.	2 0 20	8 50
Z 592	Imbulgahawatta	Munasinha-achchige Johanis Appu and others	do.	2 0 17	8 50
A 593	Kongahawatta	Sameraconachchige Siman Perera and others	do.	1 0 0	3 50
B 593	Do.	Rajapassapatirige Sanchiamy and others	do.	3 0 20	25 50
D 593	Madngahawatta	Samarakonachchige Siman Perera and others	do.	4 3 26	13 50
I 593	Imbulgahawatta	Munasinha-achchige Janis Appu and others	do.	2 1 10	8 50
J 593	Do.	Munasinha-achchige Banchiamy and others	do.	2 2 32	8 50
K 593	Galakumbura	Munasinha-achchige Nonobabahamy and others	Paddy field	1 2 32	6 0
M 593	Delgahakumbura	Rupesinha-arachchige Dona Elena-hamy and others	do.	1 3 22	6 0
O 593	Millagahawatta	Madana-arachchige Magilis Appu and others	Old garden	4 1 0	13 50
P 593	Delgahawatta	Rupasinha-arachchige Augustinbo Perera and others	do.	3 1 0	11 0
Q 593	Emberellagahawatta	Madana-arachchige Poloris Appu and others	do.	4 0 0	11 0
S 593	Ketakelagahawatta	Ranewaka-achchige Sanchy Hamy and others	do.	3 1 24	11 0

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Fees for Certificate of Quiet Possession. Rs. c.
U 593	Ketakelagahawatta	Ranewaka-achchige Jalis Appu and others	Old garden	2 3 26	8 50
V 593	Gorakagahawatta	Ranewaka-achchige Dotchohamy and others	do.	4 1 9	13 50
W 593	Makulugahawatta and Emberellagahawatta	Ranewaka-achchige Jalis Appu and others	do.	7 0 16	23 0
X 593	Delgahakumbura	do.	Paddy field	4 2 2	13 50
Y 593	Paragahakumbura	Rupesinghearachchige Dona Elena-hamy and others	do.	1 0 10	6 0
A 594	Bogahakumbura	Ranewaka-achchige Dotchihamy and others	do.	0 2 38	3 50
B 594	Do.	Rupesinghearachchige Dona Elena-hamy and others	do.	4 2 24	13 50
C 594	Diakedekumbura	Yapa-appuhamillage Don Pieris Jayasinghe	do.	1 3 4	6 0
D 594	Bogahakumbura	Ranewaka-achchige Sanchihamy and others	do.	1 1 37	6 0
E 594	Alubogahakumbura	Ranewaka-achchige Allis Appu and others	do.	1 1 5	6 0
J 594	Kongahawatta	Weerasinghege Carolis Perera, Notary	Old garden	1 1 33	6 0
L 594	Do.	Pallewellege Nonohamy and others	do.	4 0 31	13 50
M 594	Do.	do.	do.	3 1 9	11 0
N 594	Gonnagahakumbura	Ranewaka-achchige Allis Appu and others	Paddy field	1 1 20	6 0
O 594	Medakumbura	Ranewaka-achchige Sanchihamy and others	do.	1 0 11	6 0
P 594	Dawatagahakumbura	Dampegamage Don Cornelis and others	do.	0 0 36	3 50
Q 594	Kirimetigalekumbura	Mudunkotuwage Tonchy Appu and others	do.	0 2 29	3 50
R 594	Paragahakumbura	Ranewaka-achchige Juanis Appu and others	do.	2 3 15	8 50
S 594	Kosgahawatta	Ranewaka-achchige Allis Appu and others	Old garden	9 3 17	28 0
U 594	Jumbughawatta	Weerasinghege Carolis Perera, Notary	do.	3 2 9	11 0
W 594	Do.	Madana-arachchige Don Hendrick Appuhamy and others	do.	9 1 4	28 0
X 594	Dawatagahawatta	Ranewaka-achchige Sanchihamy and others	do.	1 1 3	6 0
A 595	Puwakwatta	Ranewaka-achchige Juanis Appu and Ranewaka-achchige Siman Appu	do.	0 1 8	3 50
B 595	Do.	Wickrema-achchige Don Bastian Perera	do.	2 3 12	8 50
C 595	Do.	Rupesinghearachchige Dona Elana-hamy and others	do.	2 0 17	8 50
D 595	Bogahawatta	Weerasinghe Don Suse, Police Vidane, of Kirilwala	do.	1 0 13	6 0
E 595	Do.	Ambegodalianege Samuel Perera	do.	2 0 11	8 50
F 595	Godaparagahawatta	Lianwelege Yasohamy and others	do.	6 0 14	20 50
G 595	Laolugahawatta	Suriarachchige Aronis Silva and others	do.	3 3 0	11 0
H 595	Bogahawatta	Aroomperuma-arachchige Don Pieris and others	do.	0 3 8	3 50
I 595	Do.	do.	do.	1 0 32	6 0
J 595	Do.	Weerasinghe Carolis Perera, Notary, and others	do.	0 2 30	3 50
K 595	Do	Ambegodalianege Samel Perera	do.	0 0 29	3 50
L 595	Gorakagahakumbura	Arumaperuma-arachchige Don Pieris	Paddy field	0 2 20	3 50
M 595	Do.	Vitanage Gregoris Appu	do.	0 0 13	3 50
N 595	Do.	D. H. Dasanaike, Mudaliyar, of Colombo	do.	0 0 14	3 50
O 595	Do.	Vitanage Gregoris Appu	do.	0 2 15	3 50
R 595	Millagahawatta	Weerasinghege Don Suse, Police Vidane, and others	Old garden	7 2 27	23 0
S 595	Do.	Madana-arachchige Don Maglis Appu	do.	15 3 18	47 50
T 595	Do.	do.	do.	3 0 0	8 50
V 595	Galakumbura	Handewalahakuruge Babaya Fernando	Paddy field	0 2 20	3 50
W 595	Do.	Galabodahakuruge Babincha Fernando and others	do.	0 2 28	3 50
X 595	Do.	Handewalahakuruge Baba Fernando and others	do.	0 1 28	3 50
Y 595	Do.	Manannahakuruge Justina Fernando and others	do.	0 1 19	3 50
Z 595	Do.	Handewalahakuruge Sedoris Fernando and others	do.	1 0 0	3 50
A 596	Dawatagahakumbura	Jayasinghe Arachchige Singho Appu and others	do.	0 1 8	3 50
B 596	Delgahawatta	Handewalahakuruge Babinja Fernando and others	Old garden	2 1 38	8 50

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Fees for Certificate of Quiet Possession.	
					Rs.	c.
C 596	Delgahawatta	Abattahakuruge Baba Fernando and others	Old garden	0 3 0	3	50
D 596	Do.	Handuwalahakuruge Seda Fernando and others	do.	1 1 26	6	0
F 596	Do.	Handawalahakuruge Miga Fernando and others	do.	0 3 12	3	50
E 598	Madugahawatta	Munasingheathchige Johanis Appu and others	do.	3 1 9	11	0
F 598	Do.	Jayasinghearachchige Magilis Perera and others	do.	2 1 14	8	50

Certificates of quiet possession will be issued for these lands on payment of the fees noted against them. The fees due must be paid on the day of settlement itself. When two or more lots are adjoining each other and are claimed by the same claimant, one certificate will be issued on application.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 1,403, w. p.

විෂි 1902 ක්වු ජූලි මස 19 මවන දින කොළඹ මහජනකාරිපත්කරණ කාර්යාලයේ දී.

මහජනකාරි පත්කරණ කාර්යාලයේ විසින් මෙහි පහත සඳහන් වෙන ආණ්ඩුව සත්කය ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට අනුව විෂි 1902 ක්වු සැප්තැම්බර් මස 6 වෙනි දිනට සෙනසුරු දවල් 11.30ට මහජනකාරි පත්කරණ දෙපාර්තමේන්තුවේ දී සිදුකර දෙන ලද නිවැරදි වූයේය.

සිතියම 2,051. ගම—කිරිඳිවල. පිහිටීම පිහිටා කොරලේ අදිකාරිපත්කරු.

සහතික පත්කරු මෙහි

නො.	ඉඩමේ නම.	අයිතිකරු නිසඟනා.	අන්දම.	මකක. පුටු මුදල.	
				අ. රු. ප.	රු. ග.
Q 587	කිකගහකුඹුර	මසදුන්නගේ නොනාහාමි සහ තවත්	කුඹුර	3 1 4	11 0
D 587	එම	කහාන්දුව ආරච්චිගේ ඉසක්අප්පු සහ තවත්	එම	1 0 13	6 0
E 587	තික්ගහකුඹුර	එමගේ ජාලිස් අප්පු සහ තවත්	එම	1 1 0	6 0
F 587	එම	එමගේ කොරලේලිස්අප්පු සහ තවත්	එම	2 1 33	8 50
G 587	එම	එමගේ නොනොහාමි සහ තවත්	එම	0 3 27	3 50
H 587	එම	එමගේ සීමන්අප්පු සහ තවත්	එම	0 3 10	3 50
I 587	මිල්ලගහකුඹුර	එමගේ දොන් සීමන් සහ තවත්	එම	1 1 14	6 0
J 587	අච්චොගහකුඹුර	එමගේ දොන් දිමංගු	එම	1 3 21	6 0
K 587	කිතුල්ගහකුඹුර	කහාන්දුව ආරච්චිගේ ඉසක්අප්පු, එමගේ සීමන් සහ තවත්	එම	4 2 17	25 50
R 587	ගොන්නගහවත්ත	මුනනන්ත්රිගේ කරෝලිස් සහ තවත්	පරණ වගාව	3 0 7	11 0
S 587	එම	අරුමපෙරුමආරච්චිගේ දොන් පිරිස් සහ තවත්	එම	4 0 22	13 50
T 587	දෙල්ගහවත්ත	එම	එම	6 1 10	20 50
Z 587	දවටගහකුඹුර	රනවකලියනගේ දොන් පුවානිස් සහ තවත්	කුඹුර	2 2 21	8 50
C 588	දෙල්ගහවත්ත	දිකිරිකැගේ අගනා ඉසදිල්ලාහාමි සහ ඇගේ ලමයි	පරණ වගාව	5 2 3	18 50
D 588	එම	එම	එම	0 1 30	3 50
E 588	එම	රනවිලගේ බව්වොහාමි සහ තවත්	එම	1 3 7	6 0
F 588	ගොරකගහවත්ත	රනවකලියනගේ සීමන් පෙරු සහ තවත්	එම	5 0 27	18 0
G 588	දෙල්ගහවත්ත	එමගේ අන්දිරිස් අප්පු සහ තවත්	එම	0 3 20	3 50
I 588	හල්ලගහවත්ත	අප්පුආරච්චිගේ දොන් හරමානිස් සහ තවත්	එම	3 1 6	11 0
P 588	මුනමල්ලගහකව්විගේ කුඹුර	නාවලගේ සල්මන් කුරේ	කුඹුර	3 0 9	11 0
Q 588	ඉතිරිගහකුඹුර	පුදුසිංහගේ දොන් එවිස් සහ තවත්	එම	0 3 0	3 50
T 588	ගල්පොත්තෝකුඹුර	දිකිරිකැගේ අගනා ඉසබෙලාහාමි සහ ලමයි	එම	1 2 4	6 0
V 588	දවටගහකුඹුර	නාවලගේ සල්මන් කුරේ සහ තවත්	එම	3 1 9	11 0
X 588	හොරගහකුඹුර	වත්තිආරච්චිගේ දොන් අන්දිරිස්	එම	1 0 5	6 0
Z 588	තික්ගහවත්ත	එම සහ තවත්	පරණ වගාව	2 0 18	8 50
C 589	එම	අන්ගොඩලියනගේ සිසිඤ්ඤාඅප්පු සහ තවත්	එම	1 2 10	6 0
D 589	එම	රනවකලියනගේ අන්දිරිස්අප්පු සහ තවත්	එම	0 1 21	3 50
E 589	එම	වත්තිආරච්චිගේ අන්දිරිස්අප්පු සහ තවත්	එම	0 2 11	3 50
F 589	එම	නාවලගේ සල්මන් කුරේ සහ තවත්	එම	5 2 9	18 0
G 589	එම	අංගොඩලියනගේ සිසිඤ්ඤාඅප්පු සහ තවත්	එම	2 3 10	8 50
H 589	එම	ඉත්තපානිගේ ජානිස්අප්පු සහ තවත්	එම	0 2 20	3 50
I 589	එම	ජයසිංහආරච්චිගේ පිරිස් පෙරු සහ තවත්	එම	0 0 34	3 50
J 589	එම	රනවකලියනගේ අන්දිරිස් පෙරු සහ තවත්	එම	1 1 18	6 0
K 589	එම	මාකොව්වගේ දේදිස් පෙරු සහ තවත්	එම	2 0 20	8 50
L 589	එම	ජයසිංහආරච්චිගේ ජානිස් පෙරු සහ තවත්	එම	2 1 5	8 50
T 589	දවටගහපිල්ලාව	නාවලගේ සල්මන් කුරේ සහ තවත්	එම	0 3 17	3 50
U 589	එම	ජයසිංහආරච්චිගේ පිරිස් පෙරු සහ තවත්	එම	0 1 18	3 50
V 589	මිල්ලගහවත්ත	දිකිරිකැගේ අගනා ඉසබෙලාහාමි සහ තවත්	එම	2 2 0	8 50
W 589	මිල්ලගහකුඹුර	එම	කුඹුර	1 2 23	6 0
X 589	එම	ජයසිංහආරච්චිගේ පිරිස් පෙරු	එම	0 3 1	3 50
Y 589	ගලකුඹුර	අරුමපෙරුමආරච්චිගේ දොන් පිරිස්	එම	0 1 20	3 50
A 590	දෙල්ගහවත්ත	මුනනන්ත්රිගේ එවිසාමි සහ තවත්	පරණ වගාව	0 2 2	3 50
B 590	මිල්ලගහවත්ත	දිකිරිකැගේ අගනා ඉසබෙලාහාමි සහ තවත්	එම	11 3 5	36 50
C 590	එම	එම	එම	9 2 8	28 0

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියත්තා.	අන්දම.	සහතික පන සකව ගෙවීය	
				මහන. අ. රු. ප.	පුද්ගල. රු. ශ.
F 590	හොරගහදෙණිය	පලිගේවඩනආරච්චියේ මිගෙල් ප්‍රෙර සහ නවත්	එම	1 1 0	6 0
G 590	ගොරකගහකුඹුර	හදුවලහකුඹුරගේ මිගෙල් ප්‍රනන්දු සහ නවත්	කුඹුර	0 2 32	3 50
H 590	ගොරකගහවත්ත	සීගුරන්ගලනැකනියේ අදව්වියා සහ නවත්	පරණ වගාව	1 2 10	6 0
J 590	දව්වගහකුඹුර	දිකිරිකැගේ දෙන්නා ඉසබලාහාමි සහ නවත්	කුඹුර	1 1 14	6 0
K 590	එම	හදුවලහකුඹුරගේ බාලයා සහ නවත්	එම	0 2 26	3 50
N 590	එම	බාලගේ මිගෙල් ප්‍රෙර පොලිස් විදුනේ සහ නවත්	එම	0 0 18	3 50
O 590	මිල්ලගහකුඹුර	මදනආරච්චියේ දෙන්න මිගෙල් අප්පහාමි	එම	1 2 12	6 0
P 590	දෙල්ගහවත්ත	සනගොඩඅප්පහාමිලාගේ දෙන්න පවුලිස් කොර්ගෙල්ලිස් සහ නවත්	පරණ වගාව	3 0 16	11 0
Q 590	එම	එම	එම	7 2 15	23 0
R 590	මිල්ලගහවත්ත	මදනආරච්චියේ මායිලිස් අප්ප සහ නවත්	එම	2 2 23	8 50
T 590	ගොඩපොරගහවත්ත	එමගේ පොලොරිස් අප්ප සහ නවත්	එම	1 2 2	6 0
U 590	ගොරකගහකුඹුර	අරුමපෙරුම ආරච්චියේ දෙන්න පිරිස් සහ නවත්	කුඹුර	1 3 29	6 0
V 590	එම	මුනසිංහආරච්චියේ දෙන්න අප්ප සහ නවත්	එම	1 2 38	6 0
W 590	ගලකුඹුර	අරුමපෙරුම ආරච්චියේ දෙන්න පිරිස් අප්ප සහ නවත්	එම	1 1 8	6 0
X 590	එම	එම	එම	0 2 24	3 50
Y 590	එම	මුනසිංහආරච්චියේ දෙන්න අප්ප සහ නවත්	එම	1 0 17	6 0
B 591	මිල්ලගහවත්ත	අරුමපෙරුම ආරච්චියේ බව්වොහාමි සහ ලුමසි	පරණ වගාව	9 0 22	28 0
C 591	එම	එමගේ බව්වොහාමි සහ නවත්	එම	5 1 10	18 0
D 591	එම	රනවකලියනගේ කිරිහාමි සහ නවත්	එම	4 0 28	13 50
H 591	මැසිදිගහවත්ත	මුනසිංහආරච්චියේ ජානිස් අප්ප, සාන්ති හාමි සහ නවත්	එම	1 2 22	6 0
K 591	ඉරිගහකුඹුර	මදනආරච්චියේ දෙන්න එවිස් අප්පහාමි, දෙන්න කරෙලිස් ප්‍රෙර නොනාරිස්, දෙන්න ඉසබලාහාමි සහ නවත්	කුඹුර	2 1 20	8 50
L 591	එම	රූපසිංහආරච්චියේ කරෙලිස් ප්‍රෙර, දෙන්න දහිගල් විදුනේ ආරච්චිය සහ නවත්	එම	2 1 12	8 50
M 591	මිල්ලගහවත්ත	රනවකලියනගේ හෙන්දිරික් අප්ප සහ නවත්	පරණ වගාව	2 2 0	8 50
N 591	ඉරිගහකුඹුර	මදනආරච්චියේ දෙන්න එවුනම් සහ නවත්	කුඹුර	5 2 4	18 0
O 591	බව්වදොඹගහකුඹුර	රූපසිංහආරච්චියේ එවිස් ප්‍රෙර සහ නවත්	එම	2 2 38	8 50
P 591	මඩුගහකුඹුර	කහාන්දොඹ ආරච්චියේ දෙන්න පිලිස් සහ නවත්	එම	1 0 27	6 0
Q 591	එම	මුනසිංහආරච්චියේ දෙන්න ජුවානිස් අප්ප හාමි	එම	1 0 33	6 0
R 591	එම	රූපසිංහ පින්තවල අප්පහාමිලාගේ කරෙලිස් අප්පහාමි	එම	2 2 25	8 50
B 592	මිල්ලගහවත්ත	කදුනේආරච්චියේ දෙන්න ඉසන් අප්ප සහ නවත්	පරණ වගාව	1 3 21	6 0
C 592	එම	කහන්දොඹ ආරච්චියේ දෙන්න කරෙලිස් විදුනේ සහ නවත්	එම	2 0 13	8 50
D 592	සිත්ගහකුඹුර	කහන්දොඹ ආරච්චියේ දෙන්න අසිසෙක් සහ නවත්	කුඹුර	0 2 33	3 50
E 592	එම	එමගේ ජාලිස් අප්ප සහ නවත්	එම	1 3 24	6 0
F 592	මිල්ලගහකුඹුර	කදුනේආරච්චියේ මායිලිස් අප්ප සහ නවත්	එම	1 0 31	6 0
G 592	එම	පලවල කපුරූපසබන්ධාරගේ දෙන්න සීමන් අප්පහාමි සහ නවත්	එම	1 0 32	6 0
H 592	එම	කහන්දොඹ ආරච්චියේ දෙන්න කොරනේල්ස්, එමගේ කරෙලිස් සහ නවත්	එම	2 0 0	6 0
L 592	එම	එමගේ ඉසන් අප්ප සහ නවත්	එම	1 0 0	3 50
M 592	දාගහකුඹුර සහ ගොරකගහකුඹුර	එමගේ දෙන්න කොරනේල්ස්, එමගේ කරෙලිස් සහ නවත්	එම	4 2 31	13 50
N 592	මිල්ලගහකුඹුර	එමගේ සීමන් අප්ප සහ නවත්	එම	1 0 36	6 0
O 592	ගොරකගහකුඹුර	මදනආරච්චියේ මායිලිස් අප්ප සහ එමගේ දෙන්න සරපිසෙල්	එම	2 0 13	8 50
P 592	ඉරිගහකුඹුර	කහන්දොඹ ආරච්චියේ දෙන්න බස්නිසන් සහ එමගේ සීමන්	එම	2 7 18	8 50
R 592	එම	මුනසිංහආරච්චියේ ජානිස් අප්ප සහ නවත්	එම	1 2 0	6 0
S 592	එම	එමගේ බව්වොහාමි සහ නවත්	එම	0 2 14	3 50
T 592	එම	එමගේ තෙපානිස් අප්ප සහ නවත්	එම	0 3 20	3 50
W 592	එම	මදනආරච්චියේ පොලොරිස් අප්ප සහ නවත්	එම	1 3 32	6 0
X 592	ඉඹුල්ලගහවත්ත	මුනසිංහආරච්චියේ අන්දිරිස් අප්ප සහ නවත්	පරණ වගාව	1 1 0	6 0
U 591	හොරගහවත්ත	පලවල කපුරූපසබන්ධාරගේ දෙන්න හෙන්දිරික් අප්ප සහ නවත්	එම	2 0 20	8 50
Z 592	ඉඹුල්ලගහවත්ත	මුනසිංහආරච්චියේ ජොහානිස් අප්ප සහ නවත්	එම	2 0 17	8 50
A 593	කෝන්ගහවත්ත	සමරකෝන් අච්චියේ සීමන් ප්‍රෙර සහ නවත්	එම	1 0 0	3 50
B 593	එම	රූපසබන්ධාරගේ සාන්තිහාමි සහ නවත්	එම	8 0 20	25 50
D 593	මඩුගහවත්ත	සමරකෝන් අච්චියේ සීමන් ප්‍රෙර සහ නවත්	එම	4 3 26	13 50
I 593	ඉඹුල්ලගහවත්ත	මුනසිංහආරච්චියේ ජානිස් අප්ප සහ නවත්	එම	2 1 10	8 50
J 593	එම	එමගේ බානතිහාමි සහ නවත්	එම	2 2 32	8 50
K 593	ගලකුඹුර	එමගේ නොනොබොහාමි සහ නවත්	කුඹුර	1 2 32	6 0
M 593	දෙල්ලගහකුඹුර	රූපසිංහආරච්චියේ දෙන්න එලේනාහාමි සහ නවත්	එම	1 3 22	6 0
O 593	මිල්ලගහවත්ත	මදනආරච්චියේ මායිලිස් අප්ප සහ නවත්	පරණ වගාව	4 1 0	13 50

සහතිකයට
මකන. සුභ මුදල.
අ. රු. ප. රු. ශ.

නො.	ඉඩමේ නම.	අයිතියක් කිසිදු නොවන.	අන්දම.	අ. රු. ප.	රු. ශ.
P 593	දෙල්ගහවත්ත	රූපසිංහආරච්චියේ අගස්තිනු ප්‍රෙර සහ තවත්	පරණ වගාව	3 1 0	11 0
Q 593	ඇඹරැල්ලගහවත්ත	මදනආරච්චියේ පොලොරිස්අප්පු සහ තවත්	එම	4 0 0	11 0
S 593	කැටකැල්ලගහවත්ත	රනවකආච්චියේ සාන්තිහාමි සහ තවත්	එම	3 1 24	11 0
U 593	එම	එමගේ ජාලිස්අප්පු සහ තවත්	එම	2 3 26	8 50
V 593	ගොරකගහවත්ත	එමගේ දෙව්වොහාමි සහ තවත්	එම	4 1 9	13 50
W 593	මකුළුගහවත්ත සහ ඇඹරැල්ලගහවත්ත	එමගේ ජාලිස්අප්පු සහ තවත්	එම	7 0 16	23 0
X 593	දෙල්ගහකුඹුර	එම	කුඹුර	4 2 2	12 50
Y 593	පේරගහකුඹුර	රූපසිංහආරච්චියේ දෙනා එළේනාහාමි සහ තවත්	එම	1 0 10	6 0
A 594	බොගහකුඹුර	රනවකආච්චියේ දෙව්වොහාමි සහ තවත්	එම	0 2 38	3 50
B 594	එම	රූපසිංහආරච්චියේ දෙනා එළේනාහාමි සහ තවත්	එම	4 2 24	13 50
C 594	දිගකඩෙකුඹුර	ගාපදප්පුහාමිලොගේ දෙත් පිරිස් ජයසිංහ	එම	1 3 4	6 0
D 594	බොගහකුඹුර	රනවකආච්චියේ සාන්තිහාමි සහ තවත්	එම	1 1 37	6 0
E 594	අඵබොගහකුඹුර	එමගේ අල්ලිස්අප්පු සහ තවත්	එම	1 1 5	6 0
J 594	කොන්ගහවත්ත	විරසිංහගේ කරෝලිස් ප්‍රෙර නොදාරිස්	පරණ වගාව	1 1 33	6 0
L 594	එම	පල්ලවැල්ලගේ නන්දොහාමි සහ තවත්	එම	4 0 31	13 50
M 594	එම	එම	එම	3 1 9	11 0
N 594	ගොන්තගහකුඹුර	රනවකආච්චියේ අල්ලිස්අප්පු සහ තවත්	කුඹුර	1 1 20	6 0
O 594	මැදකුඹුර	එමගේ සාන්තිහාමි සහ තවත්	එම	1 0 11	6 0
P 594	දවටගහකුඹුර	දම්පගමගේ දෙත් කොරිගේලිස් සහ තවත්	එම	0 0 36	3 50
Q 594	කිරිමැට්ටිගලකුඹුර	මුදුන්කොටුවගේ කොන්තිඅප්පු සහ තවත්	එම	0 2 29	3 50
R 594	පේරගහකුඹුර	රනවකආච්චියේ පුවාන්ස්අප්පු සහ තවත්	එම	2 3 15	8 50
S 594	කොස්ගහවත්ත	එමගේ අල්ලිස්අප්පු සහ තවත්	පරණවගාව	9 3 17	28 0
U 594	ජම්බුගහවත්ත	විරසිංහගේ කරෝලිස් ප්‍රෙර නොදාරිස්	එම	3 2 9	11 0
W 594	එම	මදනආරච්චියේ දෙත් හෙන්ද්‍රිස් අප්පුහාමි සහ තවත්	එම	9 1 4	28 0
X 594	දවටගහවත්ත	රනවකආච්චියේ සාන්තිහාමි සහ තවත්	එම	1 1 3	6 0
A 595	පුවක්වත්ත	එමගේ පුවාන්ස්අප්පු සහ සිමන්අප්පු	එම	0 1 8	3 0
B 595	එම	පික්කුමආච්චියේ දෙත් බස්තියන් ප්‍රෙර	එම	2 3 12	8 50
C 595	එම	රූපසිංහආරච්චියේ දෙනා එළේනාහාමි සහ තවත්	එම	2 0 17	8 50
D 595	බෝගහවත්ත	විරසිංහ දෙත්සුසේ පොලිස්විදුගේ	එම	1 0 13	6 0
E 595	එම	අම්මොඩලියනගේ සමුවෙල් ප්‍රෙර	එම	2 0 11	8 50
F 595	ගොඩපරගහවත්ත	ලියනවලගේ ගසේහාමි සහ තවත්	එම	6 0 14	20 50
G 595	ලාච්චිගහවත්ත	සුරිආරච්චියේ අරෝනිස් සිල්වා සහ තවත්	එම	3 3 0	11 0
H 595	බෝගහවත්ත	අරුමපෙරුමආරච්චියේ දෙත්පිරිස් සහ තවත්	එම	0 3 8	3 50
I 595	එම	එම	එම	1 0 32	6 0
J 595	එම	විරසිංහ කරෝලිස් ප්‍රෙර නොදාරිස් සහ තවත්	එම	0 2 30	3 50
K 595	එම	අම්මොඩලියනගේ සාමෙල් ප්‍රෙර	එම	0 0 29	3 50
L 595	ගොරකගහකුඹුර	අරුමපෙරුමආරච්චියේ දෙත්පිරිස්	කුඹුර	0 2 20	3 50
M 595	එම	විනානගේ ගිරිගෝරිස් අප්පු	එම	0 0 18	3 50
N 595	එම	ඩී. එච්. දසනායකමුදලියා	එම	0 0 14	3 50
O 595	එම	විනානගේ ගිරිගෝරිස්අප්පු	එම	0 2 15	3 50
R 595	මේල්ලගහවත්ත	විරසිංහගේ දෙත් සුසේ පොලිස්විදුගේ සහ තවත්	පරණවගාව	7 2 27	23 0
S 595	එම	මදනආරච්චියේ දෙත් මාගිලිස්අප්පු	එම	15 3 18	47 50
T 595	එම	එම	එම	3 0 0	8 50
V 595	ගලකුඹුර	හදවලකකුරුගේ බබොප්‍රනාන්දු	කුඹුර	0 2 20	3 50
W 595	එම	ගලබොඩකකුරුගේ බබන්වා ප්‍රනාන්දු සහ තවත්	එම	0 2 28	3 50
X 595	එම	හන්දවල කකුරුගේ බබො ප්‍රනාන්දු සහ තවත්	එම	0 1 28	3 50
Y 595	එම	මනනකකුරුගේ ජස්තිනා ප්‍රනාන්දු සහ තවත්	එම	0 1 19	3 50
Z 595	එම	හන්දවල කකුරුගේ සිංදෝරිස් ප්‍රනාන්දු සහ තවත්	එම	1 0 0	3 50
A 596	දවටගහකුඹුර	ජයසිංහ ආරච්චියේ සිඤ්ඤෝඅප්පු සහ තවත්	එම	0 1 8	3 50
B 596	දෙල්ගහවත්ත	හන්දවලකකුරුගේ බබන්වාප්‍රනාන්දු සහ තවත්	එම	2 1 38	8 50
C 596	එම	අබන්තකකුරුගේ බබො ප්‍රනාන්දු සහ තවත්	එම	0 3 0	3 50
D 596	එම	හන්දවල කකුරුගේ සේද ප්‍රනාන්දු සහ තවත්	එම	1 1 26	6 0
F 596	එම	එමගේ මොප්‍රනාන්දු සහ තවත්	එම	0 3 12	3 50
E 593	මඩුගහවත්ත	මුනසිංහආච්චියේ පොහානිස්අප්පු සහ තවත්	එම	3 1 9	11 0
F 593	එම	ජයසිංහආරච්චියේ මාගිලිස් ප්‍රෙර සහ තවත්	එම	2 1 14	8 50

“පරණ වගාව” නිබේන ඉඩම්වලට සහ “කුඹුරු” වලට ඊට පෙරවුව සඳහන් කර තිබෙන ගාස්තු ගෙවූ විට එම ආණ්ඩුවට අයිතියැති කැට්ටට සහතිකපත දෙකලැබේ. ගාස්තු වෙන්දේසි දවසේදීම ගෙවිය යුතුයි. ඉඩම්කර්මී දෙකක් නොහොත් ඊට වැඩිගණනක් එකට යාමට එක සහතිකපතක් ඉල්ලීමකල විට ලබාගත හැකිය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර් ජනරාල්ලන්තාන්සේගෙන්ද, ජිකිනිමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාමේ වාසාධිපති ආණ්ඩුවේ ඒජන්තලන්තාන්සේගෙන්ද දැනගත හැකිය.

ගරුභර ලකුමානන්වහන්සේගේ ආඥාව ලෙස,
ආර්. බබ්ලේසු. අබ්වර්ස්,
වැඩබලන මහසෙකුකාරිස් වමිස.

No. 1,404, w. P.

Colonial Secretary's Office,
Colombo, July 19, 1902.

ON Tuesday, September 9, 1902, at noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan No. 2,241. Situation—Meda pattu of Siyane korale west.
Village—Mattagoda.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price	
				Extent per Acre. A. R. P.	Rs.
F 727	Pitakotuwekumbura	M. Allis Appu and others	Field	0 3 0	50
2260	Kekunagahawatta	Village plan. Village—Udahamulla. Embuldeniyage Don Davith	Garden (sale incomplete on June 5, 1866)	9 1 8	50

Preliminary plan 2,683. Situation—Ragam pattu of Alankuru korale south.
Village—Hendala.

321	Gorakagahawatta and Kahatagahawatta	Gorakanage Christobo Peris and others	Garden	1 0 32	50
-----	-------------------------------------	---------------------------------------	--------	--------	----

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,

R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 1,404, w. P.

වම් 1902 ස්ව ප්‍රති මස 19 වෙනි දින කොළඹ මහසෙනෙකාරීස්ථානයේදී සකස්කොට ඇති දේ.

මේ සඳහා දින 9 වන විටදී ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි සහකරුන්ගේ ආණ්ඩුව සහ සහකරුන්ගේ ආණ්ඩුවේ නියෝග ප්‍රකාරයට වම් 1902 ස්ව ප්‍රති මස 9 වන දින කොළඹ මහසෙනෙකාරීස්ථානයේදී 120 කොළඹ කවිවෙරේදී වෙන්දේසි කර විකුණුවන කොටසක් නිවැරදි කර දෙවන ගෙදකට ඇත.

සිතියම 2,241. පිහිටීම සිසනාකෝරළේ මැදපත්තුව.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price	
				Extent per Acre. A. R. P.	Rs.
F 727	මත්තේකොඩ	පිටකොටුවේ කුමුරු	ම. අල්ලියඅල්ල පස කටත්	0 3 0	50
2260	උඩකමුල්ල	කැකුනගහවත්ත	ඇමුල්දෙනියේ දෙව දවත්	9 1 8	50
321	සැඳල	සිතියම 2,683. පිහිටීම අම්බකුරුකෝරළේ රහම්පත්තුව. කොරකහන වත්ත සහ කොරකහනේ ක්‍රිස්තෝෆ්	කොරකහන වත්ත සහ පිරිස් සහ කටත්	1 0 32	50

මෙම ඉඩම් කැණ වැසිදුර ආරක්ෂා කරවීමට අවශ්‍ය වන ප්‍රමාණයෙන් දැනට පවතින, විකිණීම කොන්දේසි කොට සකස්කොට දින 9 වන විටදී ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි සහකරුන්ගේ ආණ්ඩුව සහ සහකරුන්ගේ ආණ්ඩුවේ නියෝග ප්‍රකාරයට වම් 1902 ස්ව ප්‍රති මස 9 වන දින කොළඹ මහසෙනෙකාරීස්ථානයේදී 120 කොළඹ කවිවෙරේදී වෙන්දේසි කර විකුණුවන කොටසක් නිවැරදි කර දෙවන ගෙදකට ඇත.

මහසෙනෙකාරීස්ථානයේදී ආණ්ඩුවෙන්,

ආර්. ඩබ්ලිව්. අබ්වර්ස්,
වැඩබලන මහසෙනෙකාරීස්ථානයේ.

No. 1,405, w. P.

Colonial Secretary's Office,
Colombo, July 19, 1902.

ON Tuesday, September 9, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 8,069. Situation—Palle pattu of Salpiti korale.
Village—Erewwala.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price	
				Extent per Acre. A. R. P.	Rs.
G 447	Kosgahalanda	E. Podisino and another	Jungle	4 0 33	20
H 447	Kosgahawatta	do.	Garden	2 2 5	30
O 447	Kosgahabena	P. Don Hendrik and another	Chena	3 2 22	15

Preliminary plan 9,546. Situation—Palle pattu of Salpiti korale.
Village—Erewwala.

9045	Moragahakanatta	L. Dona Isabella Hamine and others	Cocoanut 6 to 25 years old	7 3 33	30
9046	Kosgahawatta	H. Sinnappu	do.	1 0 38	30

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,

R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 1,405, W. P.

වර්ෂ 1902 ක්වු ජූලි මස 19 වෙනි දින කොළඹ
මහසෙනෙවුගාරිස්උත්තරානන්දයේ කඩවෙරුමේදී.

ප්‍රධානියාගේ දිසාපති මහාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තරානන්දයේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව
සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1902 ක්වු ජූලි මස 9 වෙනි දිනවූ අභ්‍යන්තර වාද
දවල් 12ට කොළඹ කඩවෙරුමේදී වෙන්දේසිකර විකුණනට නොහොත් නිවැරදිකර දෙන්නට යෙදෙනවා ඇත.

සිතියම 8,069. පිහිටීම සල්පිටිකෝරලේ පල්ලේපත්තුව. හරි—ඇරුම්වල.

නො.	ඉඩමේ නම.	අයිතිකම නමයන්.	අන්දම.	අක්කර	
				මහත. සක මිල	රා.
G 447	කොස්ගහලන්ද	ඉ. පොඩිසිංඤ්ඤා සහ කෙනෙක්	කැලේ	4	0 33 20
H 447	කෙස්ගහවත්ත	එම	මහාව	2	2 5 30
O 447	කොස්ගහවත්ත	ප. දෙව් කෙත්තික් සහ කෙනෙක්	කේත	3	2 22 15
9045	මොරගහකඩවත්ත	සිතියම 9,546. පිහිටීම සල්පිටිකෝරලේ පල්ලේපත්තුව. උ. දොන ඉසබෙලාගාමිනේ සහ තවත් අවරුදු 6කට 25 දක්	මා මසස් පොල්	7	3 33 30
9046	කොස්ගහවත්ත	ක. සිංඤ්ඤා	එම	1	0 38 30

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරකා සර්වේශ්වර්තනුල්ලන්තානන්දයේගෙන්ද, පිකිනීමේ කොන්දේසි ගැන
මුස්තාච්චර් දිසාපති මහාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තරානන්දයේගෙන්ද දනගනට පුළුවන.

ගරුකර උතුමානන්වගනන්දේගේ ආඥාවලෙස,
ආර්. බිච්ච්ඤ. අයිතිරිස්,
වැඩබලන මහසෙනෙවුගාරිස් මමිස.

No. 1,406, W. P.

Colonial Secretary's Office,
Colombo, July 19, 1902.

ON Friday, September 5, 1902, at 11.30 A.M., the Hon. the Government Agent for the Western Province will put
up to settlement, at the Mahara Resthouse, the under-mentioned portions of Crown Land, on the terms
authorized by Government.

One hundred and fifty-six allotments of land.
Preliminary plan 2,046. —Adikari pattu Siyane korale west.
Village—Suripaluwa.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Fees for Certificate of Quiet Possession.	
				Extent. A. R. P.	Rs. c.
J 578	Kitulgahakumbura	Gustinghakuruge Susey Fernando of Bianwila	Paddy field	0 2 20	3 50
K 578	Do.	Gustinghakuruge Singa Fernando	do.	0 2 16	3 50
O 578	Horagahakumbura	Ranasinghe Dona Florentina Hamine	do.	1 0 8	6 0
P 578	Dawatagahakumbura	Ranasinghe Dona Florentina Hamine and another	do.	1 1 0	6 0
Q 578	Horagahawatta	Ranasinghe Dona Florentina Hamine	Old garden	1 1 20	6 0
R 578	Millagahawatta	Ranasinghe Dona Florentina Hamine and others	do.	0 3 29	3 50
S 578	Do.	Ranamukehewaradage David Fernando	do.	1 1 19	6 0
T 578	Kahatagahawatta	Lokubalasuriage Lenohami and others	do.	17 0 5	51 50
U 578	Delgahawatta	Koswattage Selan Appu and others	do.	7 0 0	20 50
V 578	Do.	Makewitage Andiris Perera Appuhamy	do.	0 2 19	3 50
W 578	Do.	Suriarachchige Andiris Appuhami	do.	0 2 18	3 50
X 578	Gorakagahawatta	Ganlatgangoda Appuhamillage Bartholomeusz Appuhamy	do.	2 0 36	8 50
Y 578	Horagahawatta	Jayasuria-arachchige Don Tegis and others	do.	1 1 20	6 0
Z 578	Horagahawatta	Suriarachchige Don Cornelis	do.	1 3 3	6 0
A 579	Gorakagahawatta	Muldeniyage Don Daniel and others	do.	10 0 0	28 0
B 579	Do.	Suriarachchige Don Andiris Appuhamy and others	do.	8 2 13	25 50
C 579	Dombagahawatta	Palehewadenearachchige Bastian Perera and others	Old garden	9 0 14	28 0
D 579	Do.	Makewitage Francina Perera	do.	3 1 0	11 0
K 579	Alubogahakumbura	Suriarachchige Don Paulo Appuhamy and others	Paddy field	4 2 15	13 50
M 579	Millagahawatta	Suriarachchige Don Andris Appuhamy	Old garden	7 1 0	23 0
N 579	Do.	Suriarachchige Don Andris Appuhamy and others	do.	5 1 23	18 0
O 579	Gorakagahawatta	Ambagamalhanage Don Johanis Cartelis, Registrar	do.	12 0 17	39 50
Q 579	Halgahakumbura	Suriarachchige Istego Appuhamy and others	Paddy field	0 2 28	3 50
R 579	Migahakumbura	Suriarachchige Don Paulo Appuhamy and others	do.	1 0 21	6 0
S 579	Millagahawatta	Suriarachchige Don Siman Appu and others	Old garden	1 2 20	6 0

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Fees for Certificates of Quite Possession.	
				Extent. A. P. R.	Rs. c.
U 579	Wewakumbura	Suriarachchige Don Adrian de Silva, Police Vidane	Paddy field	1 0 7	6 0
V 579	Ambagahakumbura	Suriarachchige Don Siman Appu	do.	0 0 23	3 50
X 579	Millagahawatta	Suriarachchige Istego Appuhamy and others	Old garden	1 2 38	6 0
Z 579	Migahawatta	Suriarachchige Don Siman Appu and others	do.	0 3 29	3 50
A 580	Do.	Suriarachchige Don Paulu Appuhamy and others	do.	1 1 13	6 0
B 580	Do.	Suriarachchige Don Adrian de Silva, Police Vidane	do.	0 2 16	3 50
C 580	Do.	Suriarachchige Don Siman Appuhamy	do.	0 3 35	3 50
D 580	Do.	Suriarachchige Don Adrian de Silva, Police Vidane	do.	1 0 7	6 0
E 580	Do.	Suriarachchige Don Siman Appuhamy	do.	4 1 6	13 50
F 580	Do.	Suriarachchige Don Baronchy Appuhamy	do.	1 1 32	6 0
G 580	Do.	Suriarachchige Istegu Appuhamy and others	do.	11 0 20	36 50
H 580	Do.	Suriarachchige Don Paulu Appuhamy and others	do.	2 1 13	8 50
I 580	Do.	Suriarachchige Don Siman Appuhamy	do.	0 1 11	3 50
J 580	Do.	do	do.	0 3 11	3 50
K 580	Do.	Suriarachchige Don Siman Appuhamy and another	do.	1 2 6	6 0
L 580	Do.	Suriarachchige Don Adirian de Silva, Police Vidane, and others	do.	4 1 0	13 50
M 580	Do.	do	do.	7 3 0	23 0
O 580	Batteattakumbura	do	Paddy field	2 1 16	8 50
R 580	Kebellagahakumbura	Suriarachchige Don Siman Appuhamy	do.	0 3 24	3 50
S 580	Halpatekumbura	Suriarachchige Istego Appuhamy and others	do.	1 0 34	6 0
T 580	Millagahakumbura	Suriarachchige Don Paulu Appuhamy and others	do.	1 3 30	6 0
W 580	Gorakagahawatta	Suriarachchige Istego Appuhamy and others	Old garden	1 0 27	6 0
X 580	Millagahawatta	Kuruppuachchige Apolonchihamy and others	do.	8 0 4	25 50
Y 580	Do.	Gangabodage Selohamy and others	do.	8 1 32	25 50
Z 580	Kahatagahawatta	Ranasinghe Dona Florentina Hamille and others	do.	2 1 30	8 50
A 581	Kajugahakumbura	Dikirikege Dona Isabellahamy and others	Paddy field	2 2 11	8 50
B 581	Etambagahakumbura	Kuruppuachchige Apolonchihamy and others	do.	1 0 25	6 0
C 581	Netewgahawatta	Kirindalianage Andris Appu	Old garden	2 1 25	8 50
D 581	Millagahawatta	Suriarachchige Don Andris de Silva, Police Vidane	do.	1 2 38	6 0
F 581	Gonagahatunhaukurunduwatta	Suriarachchige Istego Appuhamy and others	do.	0 2 20	3 50
H 581	Delgahawatta	Jayasinghe Paulo Appu and others	do.	0 0 30	3 50
I 581	Do.	Jayasinghe Hendappu and others	do.	7 0 10	23 0
J 581	Do.	Dikirikege Dona Isabelahamy and others	do.	6 0 29	20 50
L 581	Moragahawatta	Suriarachchige Istego Appuhamy and others	do.	1 2 7	6 0
M 581	Do.	Handewelledewage Bastian Fernan do and others	do.	12 0 0	36 50
N 581	Millagahawatta	Dikirikege Dona Isabelahamy and others	do.	10 2 5	33 50
O 581	Do.	Talagallage Sinchi Appu and others	do.	1 2 38	6 0
P 581	Do.	Palandage Dines Appu	do.	1 0 27	6 0
Q 581	Do.	Mayadunnage Juan Appu and others	do.	4 0 4	13 50
R 581	Do.	do.	do.	8 3 10	25 50
S 581	Do.	Kahanawitige Nonchihamy and others	do.	1 0 3	6 0
U 581	Delgahawatta	Suriarachchige Don Andris Appuhamy, Mayadunnage Agolamy, and others	do.	10 3 16	33 50
V 581	Gorakagahawatta	Ranasinghe Simonahamy and others	do.	2 0 30	8 50
Y 581	Delgahakumbura	Dahanaikege Welun Perera	Paddy field	3 0 22	11 0
A 582	Etambagahakumbura	Walakuluge Asohamy	do.	1 0 22	6 0
C 582	Delgahawatta	Dahanaikege Welun Perera	Old garden	0 3 34	3 50
D 582	Do.	Wiranarayanamudalige Philippu Fonseka and others	do.	0 3 17	3 50
E 582	Do.	Imiyage Ebrook Perera and Kirindalianage Babahamy	do.	2 3 7	8 50
F 582	Kohombagahawatta	do.	do.	1 2 36	6 0

Lot.	Name of land.	Name of Claimant.	Description.	Fees for Certificates of Quiet Possession.	
				Extent. A. R. P.	Rs. c.
G 582	Ambagahawatta	Imiyage Ebrook Perera and Baba Appu	Old garden	3 0 5	11 0
H 582	Do.	Dahanaikege Siman Appu and Dahanaikege Juan Appu	do.	2 0 3	8 50
I 582	Do.	Imiyage Ebrook Perera	do.	3 1 27	11 0
K 582	Do.	Jayasinghe Paulo Appu and his brothers	do.	1 0 24	6 0
M 582	Moragahawatta	Imiyage Baba Appu and his children	do.	4 1 5	13 50
N 5 2	Delgahawatta	Imiyage Ebrook Perera and others	do.	1 1 0	6 0
P 582	Ambagahawatta	Mattelawattege Babichan Appu of Kandy	do.	0 1 33	3 50
O 582	Millagahawatta	Suriarachchige Don Andris Appuhamy and others	do.	4 2 11	13 50
R 582	Do	Devalage Don Paulo	do.	1 2 21	6 0
S 582	Do	do.	do.	0 1 26	3 50
T 582	Do	do.	do.	0 2 4	3 50
U 582	Do.	Heirs of Maramunage Singa Appu	do.	1 1 35	6 0
V 582	Do.	Hewa-arachchige Tedoris Appu and Charlis Appu	do.	2 0 38	8 50
W 582	Do.	Maramunage Mathes Appu and Maramunage Piloris Appu	do.	1 2 31	6 0
X 582	Do.	Hewa-arachchige Piloris Appu	do.	1 3 22	6 0
Y 582	Do.	Maramage Carolis Appu and others	do.	2 0 38	8 50
Z 582	Kalahugahawatta	Suriarachchige Don Adrian Silva, Police Vidane, and Bastian Fernando	do.	7 1 26	23 0
A 583	Millagahawatta	Children of Moderage Migel Fernando of Colombo	Old garden	2 3 10	8 50
B 583	Do.	Mayadunage Abohamy and her children	do.	1 3 34	6 0
C 583	Do.	do.	do.	2 0 11	8 50
D 583	Pelengahakumbura	Maramage Carolis Appu	Paddy field	0 2 4	3 50
E 583	Do.	Mayadunage Abohamy and others	do.	1 2 27	6 0
F 583	Do.	Dayallege Paulo	do.	0 2 5	3 50
G 583	Do.	Hewanarachchige Piloris Appu	do.	0 2 30	3 50
I 383	Do.	Village—Singharamulle. Ranasinghearachchige Don Francisou, Notary, and Baba Sinno	do.	0 3 10	3 50
L 583	Hedawakagahawatta	Village—Suripaluwa. Jayasinge Sinno Appu	Old garden	8 2 6	25 50
M 583	Do.	Jasinge Janis Appu	do.	2 3 18	8 50
N 583	Kongahawatta	Ranasinghearachchige Don Francisou, Notary, and Baba Sinno	do.	11 2 9	36 50
P 583	Madatiyagahawatta	Sudasinghe Silappu	do.	1 3 20	6 0
Q 583	Delgahawatta	Waluhettige Sinnappu and others	do.	1 1 29	6 0
R 583	Do.	Lihinikaduge Jacobis and others	do.	1 1 22	6 0
S 583	Gonagahawatta	Jayasinghe Juanis Appu and others	do.	1 1 35	6 0
U 583	Gonagahakurunduwatta	Dikirikage Dona Isabelahamy and others	do.	6 2 10	20 50
V 583	Millagahawatta	Sudasinghearachchige Don Siman	do.	5 3 18	18 0
W 583	Do.	Sudasinghearachchige Don Louis	do.	4 3 33	13 50
X 583	Madatiyagahawatta	Arumaperuma-arachchige Don Siman and Arumaperuma-arachchige Lenohami	do.	0 2 4	3 50
Y 583	Do.	Sudasingha-arachchige Peloris Appu	do.	3 1 7	11 0
Z 583	Hedawakagahawatta	Jayasinghe Jeelis Appu and Jayasinghe Juse Appu	do.	3 1 2	11 0
A 584	Kurundugahakumbura	Sudasinge Silappu and Sudasinge Allis Appu	Paddy field	1 0 0	3 50
B 584	Millagahawatta	Hewapurahakuruge Daniel Fernando	Old garden	2 0 0	6 0
C 584	Do.	Godagampolahakuruge Alensu Fernando	do.	4 3 25	13 50
E 584	Delgahawatta	do.	do.	2 2 23	8 50
G 584	Do.	Sudasinge Peloris Appu and Sudasinge Machchohamy	do.	5 2 7	18 0
H 584	Do.	Sudasinge Sellappu and Sudasinge Allis Appu	do.	8 1 22	25 50
J 584	Do.	Sudasinge Don Siman and others	do.	2 0 23	8 50
L 584	Do.	Sudasinghe Allis Appu	do.	1 2 30	6 0
M 584	Do.	Suriarachchige Don Paulo Appuhamy	do.	5 3 28	18 50
N 584	Do.	Attidiyage Siman Appu and his children	do.	0 3 38	3 50
O 584	Dawatagahatunhaukurunduwatta	Suriarachchige Don Siman Appuhamy	do.	10 2 30	33 50
P 584	Jambolagahawatta	Wirasinghe Don Susew, Police Vidane, and Don Abraham	do.	6 3 34	20 50
Q 584	Kongahawatta	Dumankorallage Punchappu and others	do.	2 2 26	8 50
R 584	Do.	do.	do.	5 0 8	18 0

Lot	Name of Land.	Name of Claimant.	Description.	Fees for Certificate of Quiet Possession.	
				Extent. A. R. P.	Rs. c.
S 584	Kongahawatta	Attidiyage Babichohahamy and her children	Old garden	2 1 35	8 50
T 584	Do.	Suriarachchige Adrian de Silva	do.	0 0 14	3 50
U 584	Etambagahakumbura	Attidiyage Siman Appu and others	Paddy field	0 3 0	3 50
V 584	Do.	Sudasinge Piloris Appu and others	do.	3 0 0	8 50
X 584	Kekunagahakumbura	Hewa-arachchige Bastian Appu and others	do.	2 2 20	8 50
Z 584	Dawatagahawatta	Kuruppuachchige Don Kornis and Wirasinge Don Siman	Old garden	8 1 16	25 50
A 585	Galakumbura	Kuruppuachchige Cornis Appu and others	Paddy field	1 2 29	6 0
B 584	Kekunagahakumbura	Suriarachchige Don Paulu Appu and others	do.	2 0 6	8 50
D 585	Jambolagahawatta	Wirasinge Don Susew, Police Vidane, and others	Old garden	1 1 28	6 0
E 585	Dawatagahawatta	Wirasinge Don Abraham and others	do.	4 2 10	13 50
F 585	Munamalgahawatta	Wirasinge Don Susew and Wirasinge Don Abraham	do.	5 0 8	18 0
G 585	Millagahawatta	Jacodiachchige Apolonchihamy and others	do.	15 3 8	47 50
H 585	Gorakagahawatta	Ranasinge Don Jeelis	do.	0 1 34	3 50
I 585	Do.	Lihinikaduge Babahamy and others	do.	14 1 36	45 50
J 585	Galawatta	Ranasinge Anohamy, wife of S. Don Adrian Silva, Police Vidane	do.	0 3 10	3 50
K 585	Gorakagahawatta	Ranasinge Anohamy, wife of S. Don Adrian Silva, Police Vidane, and Ranasinge Jeelis Appu	do.	0 1 30	3 50
L 585	Do.	Hapuachchige Punchihami and Don Adrian de Silva, Police Vidane	do.	1 2 18	6 0
M 585	Do.	Hapuachchige Nonchihami	do.	0 1 10	3 50
N 585	Do.	Ranasinge Don Jeelis	do.	1 3 2	6 0

Certificates of quiet possession will be issued for these lands on payment of the fees noted against them. The fees due must be paid on the day of settlement itself. When two or more lots are adjoining each other and are claimed by the same claimant, one certificate will be issued on application.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,
R. W. IVERS,
Acting Colonial Secretary.

No. 1,406, W. P.

විෂි 1902 ක්වු ජුලි මස 19 වෙනි දින කොලම
මහසෙකුතාරිස්ලන්තාන්සේසේ කන්තෝරුවේදිය.

වස්තුවර දිසාමේ මංගාඩිපති ආණ්ඩුමේ ඒජන්තලන්තාන්සේ විසින් මෙහි සහන සදහන්වෙන ආණ්ඩුව සත්කම් ඉඩම් ආණ්ඩුමේ නියෝගවල ප්‍රකාරයට විෂි 1902 ක්වු සැප්තැම්බ්‍ර මස 5 වෙනි දිනවූ සිකුරුදු දවල් 11.30ට මහර නානාසමේදී නින්දුකරදෙන්ට යෙදෙනවා ඇත.

සියම 2,046. පිහිටීම සියතාකෝරලේ අදිකාරිපත්තුව. ගම—සුරිපාඵව. සහතික පත්‍රය කට ගෙවිය මහත. සුතු මුදල්.

නො.	ඉඩමේ නම.	අයිතිකම කියන්නා.	අන්දම.	අ. රු. ප.	රු. ග.
J 578	කිනුල්ගහකුමුර	ගුස්තින්කකුරුගේ සුසේප්‍රනාන්දු	කුමුර	0 2 20	3 50
K 578	එම	එමගේ සින්නා ප්‍රනාන්දු	එම	0 2 16	3 50
U 578	කොරගහකුමුර	රනසිංගේ දේනා පොර්ලෙන් නිනා ගාමිනේ	එම	1 0 8	6 0
P 578	දව්වගහකුමුර	එම සහ කෙනෙක්	එම	1 1 0	6 0
Q 578	කොරගහවත්ත	රනසිංගේ දේනා පොර්ලෙන් නිනාගාමිනේ	පරණ වහාව	1 1 20	6 0
R 578	මල්ලගහවත්ත	එම සහ නවත්	එම	0 3 29	3 50
578	එම	රනමුකසේවාරදුගේ දුවන් ප්‍රනාන්දු	එම	1 1 19	6 0
T 578	කහවගහවත්ත	ලොකුබලසුරිගේ ලොනොගාමි සහ නවත්	එම	17 0 5	51 50
U 578	දෙල්ගහවත්ත	කොස්වත්තගේ සෙලන් අප්පු සහ නවත්	එම	7 0 0	20 50
V 578	එම	මාකෙව්වගේ අන්ද්‍රිස් ප්‍රෙය අප්පුගාමි	එම	0 2 19	3 50
W 578	එම	සුරිආරච්චිගේ අන්ද්‍රිස් අප්පුගාමි	එම	0 2 18	3 50
X 578	කොරකහවත්ත	ගන්ලන්ගංගොඩ අප්පුගාමිල්ලාගේ බර්තෝලොමිස් අප්පු ගාමි	එම	2 0 36	8 50

නො.	ඉඩමේ නම.	අයිතියම කියන්නා.	අන්දම.	සහතික පසුග කට ගෙවිය			
				අ. රු. ප.	අ. රු. ප.	රු. ග.	රු. ග.
Y 578	භාරගහවත්ත	ජයසූරිආරච්චිගේ දෙව් ගේගිස් සහ තවත්	පරණ වගාව	1	1	20	6 0
Z 578	එම	සූරිආරච්චිගේ දෙව් කොරගේ ලීස්	එම	1	3	3	6 0
A 579	භාරකහවත්ත	මල්දෙහියගේ දෙව් දඩ්ගෙල් සහ තවත්	එම	10	0	0	28 0
B 579	එම	සූරිආරච්චිගේ දෙව් අන්ද්‍රිස් අප්පුහාමි සහ තවත්	එම	8	2	13	25 50
C 579	දෙමහවත්ත	පලගේවඩන ආරච්චිගේ බස් කියන් පුරු සහ තවත්	එම	9	0	14	28 0
D 579	එම	මාකෙව්වගේ පුන්සීනා පුරු	එම	3	1	0	11 0
K 579	අළුබොහකකුඹුර	සූරිආරච්චිගේ දෙව් පාවුළු අප්පුහාමි සහ තවත්	කුඹුර	4	2	15	13 50
M 579	මිල්ලගහවත්ත	එමගේ දෙව් අන්ද්‍රිස් අප්පු හාමි	පරණ වගාව	7	1	0	23 0
N 579	එම	සූරිආරච්චිගේ දෙව් අන්ද්‍රිස් අප්පුහාමි සහ තවත්	එම	5	1	23	18 0
O 579	භාරකහවත්ත	අඹගමලියනගේ දෙව් ජෙහා නස් කර්ගේලීස් රෙජිස්තර	එම	12	0	17	39 50
Q 579	හල්ගහකුඹුර	සූරිආරච්චිගේ ඉස්කේගු අප්පු හාමි සහ තවත්	කුඹුර	0	2	28	3 50
R 579	මිහකකුඹුර	එමගේ දෙව් පාවුළු අප්පුහාමි සහ තවත්	එම	1	0	21	6 0
S 579	මිල්ලගහවත්ත	එමගේ දෙව් සීමන් අප්පු සහ තවත්	පරණ වගාව	1	2	20	6 0
U 579	වැවකුඹුර	එමගේ දෙව් අදිරියන් ද සිල්වා පොලීස්විද්‍යනේ	කුඹුර	1	0	7	6 0
V 579	අඹගහකුඹුර	එමගේ දෙව් සීමන් අප්පු	එම	0	0	23	3 50
X 579	මිල්ලගහවත්ත	එමගේ ඉස්කේගු අප්පුහාමි සහ තවත්	පරණ වගාව	1	2	38	6 0
Z 579	මිහකවත්ත	එමගේ දෙව් සීමන් අප්පු සහ තවත්	එම	0	3	29	3 50
A 580	එම	එමගේ දෙව් පාවුළු අප්පුහාමි සහ තවත්	එම	1	1	13	6 0
B 580	එම	එමගේ දෙව් අදිරියන් ද සිල්වා පොලීස් විද්‍යනේ	එම	0	2	16	3 50
C 580	එම	එමගේ දෙව් සීමන් අප්පුහාමි	එම	0	3	35	3 50
D 580	එම	එමගේ දෙව් අදිරියන් ද සිල්වා පොලීස්විද්‍යනේ	එම	1	0	7	6 0
E 580	එම	එමගේ දෙව් සීමන් අප්පුහාමි	එම	4	1	6	13 50
F 580	එම	එමගේ දෙව් බාගේන්චි අප්පු හාමි	එම	1	1	32	6 0
G 580	එම	එමගේ ඉස්කේගු අප්පුහාමි සහ තවත්	එම	11	0	20	36 50
H 580	එම	එමගේ දෙව් පාවුළු අප්පුහාමි සහ තවත්	එම	2	1	13	8 50
I 580	එම	එමගේ දෙව් සීමන් අප්පුහාමි	එම	0	1	11	3 50
J 580	එම	එම	එම	0	3	11	3 50
K 580	එම	එම සහ කෙනෙක්	එම	1	2	6	6 0
L 580	එම	එමගේ දෙව් අදිරියන් ද සිල්වා පොලීස්විද්‍යනේ	එම	4	1	0	13 50
M 580	එම	සූරිආරච්චිගේ දෙව් අදිරියන් ද සිල්වා පොලීස්විද්‍යනේ	එම	7	3	0	23 0
O 580	බවඅත්තේකුඹුර	එම	කුඹුර	2	1	16	8 50
R 580	කැබේල්ලගහකුඹුර	සූරිආරච්චිගේ දෙව් සීමන් අප්පුහාමි	එම	0	3	24	3 50
S 580	හාල්පානේකුඹුර	එමගේ ඉස්කේගු අප්පුහාමි සහ තවත්	එම	1	0	34	6 0
T 580	මිල්ලගහකුඹුර	එමගේ දෙව් පාවුළු අප්පුහාමි සහ තවත්	එම	1	3	30	6 0
W 580	භාරකහවත්ත	එමගේ ඉස්කේගු අප්පුහාමි සහ තවත්	පරණ වගාව	1	0	27	6 0
X 580	මිල්ලගහවත්ත	කුරුප්පුඅච්චිගේ අපොලොන්චි හාමි සහ තවත්	එම	8	0	4	25 50

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අන්දම.	සහතික පත්‍රය කට ගෙවිය මහත. සුතු මුදල්.		
				අ. රු. ප.	රු. ශ.	
Y 580	මිලිලහඟවත්ත	ගහබොඩගේ සෙලොහාමි සහ තවත්	පරණ වගාව	8	1 32	25 50
Z 580	කහවගඟවත්ත	රනසිංගේ දෙනා පොර්ලෙන් නිනාහාමිගේ සහ තවත්	එම	2	1 30	8 50
A 581	කපුගහකුඹුර	දිකිරිකෑගේ දෙනා ඉසබෙලා හාමි සහ තවත්	කුඹුර	2	2 11	8 50
B 581	ඇටඹගහකුඹුර	කුරුපුදුච්චිගේ අපොලොන්ඩි හාමි සහ තවත්	එම	1	0 25	6 0
C 581	තැබේවිගහවත්ත	කිරින්දලිංගගේ අන්දිරිස් අපු	පරණ වගාව	2	1 25	8 50
D 581	මිලිලහඟවත්ත	සුරිආරච්චිගේ දෙන් අන්දිරිස් ද සිඤ්චා පොලිස්විදුගේ	එම	1	2 38	6 0
F 581	ගොන්නගහකුන් හවුල්කුරුදුවත්ත	සුරිආරච්චිගේ ඉස්කේගු අපු	එම	0	2 20	3 50
H 581	දෙල්ගහවත්ත	ජයසිංගේ සිමන් අපු සහ තවත්	එම	0	0 30	3 50
I 581	එම	එමගේ හන්දපු සහ තවත්	එම	7	0 10	23 0
J 581	එම	දිකිරිකෑගේ දෙනා ඉසබෙලා හාමි සහ තවත්	එම	6	0 29	20 50
L 581	මොරගහවත්ත	සුරිආරච්චිගේ ඉස්කේගු අපු හාමි සහ තවත්	එම	1	2 7	6 0
M 581	එම	හදවලදේවගේ බස්තියන් ප්‍රනාන්දු සහ තවත්	එම	12	0 0	36 50
N 581	මිලිලහඟවත්ත	දිකිරිකෑගේ දෙනා ඉසබෙලා හාමි සහ තවත්	පරණ වගාව	10	2 5	33 50
O 581	එම	තලුගලගේ සිත්ච්චපු සහ තවත්	එම	1	2 38	6 0
P 581	එම	පැලෑදගේ දිනෙස්අපු	එම	1	0 27	6 0
Q 581	එම	මඳුන්තගේ පුවන්අපු සහ තවත්	එම	4	0 4	13 50
R 581	එම	එම	එම	8	3 10	25 50
S 581	එම	කහානවිටගේ නොන්චිහාමි සහ තවත්	එම	1	0 3	6 0
U 581	දෙල්ගහවත්ත	සුරිආරච්චිගේ දෙන් අන්දිරිස් අපුහාමි, මඳුන්තගේ අ ගොහාමි සහ තවත්	එම	10	3 16	33 50
V 581	ගොරකගහවත්ත	රනසිංගේ සිමෝනාහාමි සහ තවත්	එම	2	0 30	8 50
Y 581	දෙල්ගහකුඹුර	දහනායකගේ ඩේ එන්	කුඹුර	3	0 22	11 0
A 582	ඇටඹගහකුඹුර	වලකුලගේ අසොහාමි	එම	1	0 22	6 0
C 582	දෙල්ගහවත්ත	දහනායකගේ ඩේ එන් ප්‍රේර විරනරායන මුදලිගේ පිලිපු	පරණ වගාව	0	3 34	3 50
D 582	එම	පොත්සෙකා සහ තවත්	එම	0	3 17	3 50
E 582	එම	ඉමියගේ ඉබ්බන් ප්‍රේර සහ කිරින්දලිංගගේ බොහාමි	එම	2	3 7	8 50
F 582	කොහොඹගහවත්ත	එම	එම	1	2 36	6 0
G 582	අඹගහවත්ත	එමගේ ඉබ්බන් ප්‍රේර සහ බොඅපු	එම	3	0 5	11 0
H 582	එම	දහනායකගේ සිමන්අපු සහ එමගේ පුවන්අපු	එම	2	0 3	8 50
I 582	එම	ඉමියගේ ඉබ්බන් ප්‍රේර	එම	3	1 27	11 0
K 582	එම	ජයසිංගේ පාචුච්චපු සහ සහෝදරයෝ	එම	1	0 24	6 0
M 582	මොරගහවත්ත	ඉමියගේ බොඅපු සහ ඔහුගේ ලමයි	එම	4	1 5	13 50
N 582	දෙල්ගහවත්ත	එමගේ ඉබ්බන් ප්‍රේර සහ තවත්	එම	1	1 0	6 0
P 582	අඹගහවත්ත	මන්සෙ එවන්තගේ බබ්වන්අපු	එම	0	1 33	3 50
O 582	මිලිලහඟවත්ත	සුරිආරච්චිගේ දෙන් අන්දිරිස් අපුහාමි සහ තවත්	එම	4	2 11	13 50
R 582	එම	දෙගලගේ දෙන් පාචුච්ච	එම	1	2 21	6 0
S 582	එම	එම	එම	0	1 26	3 50
T 582	එම	එම	එම	0	2 4	3 50
U 582	එම	මරමුනිගේ සිංහා අපුගේ උරු මක්කාරයෝ	එම	1	1 35	6 0

කො. (No.)	ඉඩමේ නම (Name of Land)	අයිතිය කියවන්නා (Beneficiary)	අන්දම (Area)	සහතික පත්‍රය කළ ගෙවිය (Registered Area)	
				මහක. අ. ර. ප. (C. A. S.)	රූ. ශ. (R. S.)
V 582	මිලිලගහවත්ත	සේවාආරච්චිගේ තිදෝරිස්අප්පු සහ වාරිලිස්අප්පු	පරණ වගාව	2 0 38	8 50
W 582	එම	මරමුනිගේ මත්තේස්අප්පු සහ පිලෝරිස්අප්පු	එම	1 2 31	6 0
X 582	එම	සේවාආරච්චිගේ පිලෝරිස්අප්පු	එම	1 3 22	6 0
Y 582	එම	මරමගේ කරෝලිස්අප්පු සහ තවත්	එම	2 0 38	8 50
Z 582	කලුහගහවත්ත	සුරිආරච්චිගේ දෙව් අදිරිගන් සිල්වා පොලිස් විදුගන් සහ බස්තියන් ප්‍රනාන්දු	එම	7 1 26	23 0
A 583	මිලිලගහවත්ත	කොලඹ පදිනවි මොදරගේ මිගෙල් ප්‍රනාන්දුගේ ලමසි මඳුන්තගේ අබොහාමි සහ ලමසි	එම	2 3 10	8 50
B 583	එම	එම	එම	1 3 34	6 0
C 583	එම	එම	එම	2 0 11	8 50
D 583	පැලෑන්ගහකුඹුර	මරමගේ කරෝලිස්අප්පු	කුඹුර	0 2 4	3 50
E 583	එම	මඳුන්තගේ අබොහාමි සහ තවත්	එම	1 2 27	6 0
F 583	එම	දයල්ලගේ පාටුළු	එම	0 2 5	3 50
G 583	එම	සේවානන්ආරච්චිගේ පිලෝරිස් අප්පු	එම	0 2 30	3 50
ගම—සිංහාරමුල්ල.					
I 583	එම	රනසිංහ ආරච්චිගේ දෙව් පුන් සිස්සු තොතාරිස් සහ බබා සිංඤ්ජා	එම	0 3 10	3 50
ගම—සුරිපාළුව.					
L 583	හැඩවකගහවත්ත	ජයසිංගේ සිංඤ්ජාඅප්පු	පරණ වගාව	8 2 6	25 50
M 583	එම	ජයසිංගේ ජනිස්අප්පු	එම	2 3 18	8 50
N 583	කෝන්ගහවත්ත	රනසිංහ ආරච්චිගේ පුන්සිස්සු තොතාරිස් සහ බබා සිංඤ්ජා	එම	11 2 2	36 50
P 583	මදවිසගහවත්ත	සුදසිංගේ සිල්ලප්පු	එම	1 3 20	6 0
Q 583	දෙල්ගහවත්ත	වලකෙට්ටිගේ තිත්තප්පු සහ තවත්	එම	1 1 29	6 0
R 583	එම	ලිභිතිකඩුගේ ජකොවිස් සහ තවත්	එම	1 1 22	6 0
S 583	ගොන්නගහවත්ත	ජයසිංහ පුලානිස්අප්පු සහ තවත්	එම	1 1 35	6 0
U 583	ගොන්නගහ කුරුඳු වත්ත	දිතිරිකාගේ දොනා ඉසබෙලා හාමි සහ තවත්	එම	6 2 10	20 50
V 583	මිලිලගහවත්ත	සුදසිංහ ආරච්චිගේ දෙව් සිමන් එමගේ දෙව් එච්ස්	එම	5 3 18	18 0
W 583	එම	එම	එම	4 3 33	13 50
X 583	මදවිසගහවත්ත	අරුමපෙරුම ආරච්චිගේ දෙව් සිමන් සහ එමගේ ලොනො හාමි	එම	0 2 4	3 50
Y 583	එම	සුදසිංහ ආරච්චිගේ පිලෝරිස් අප්පු	එම	3 1 7	11 0
Z 583	හැඩවකගහවත්ත	ජයසිංගේ ජලිස්අප්පු සහ එමගේ පුලස්අප්පු	එම	3 1 2	11 0
A 584	කුරුඳුගහකුඹුර	සුදසිංගේ සිල්ලප්පු සහ එමගේ අල්ලිස්අප්පු	කුඹුර	1 0 0	3 50
B 584	මිලිලගහවත්ත	සේවාපුර හකුරාගේ දනියල් ප්‍රනාන්දු	පරණ වගාව	2 0 0	6 0
C 584	එම	ගොඩකම්පොල හකුරාගේ අලෙක්සන්ඩ්‍ර ප්‍රනාන්දු	එම	4 3 25	13 50
E 584	දෙල්ගහවත්ත	එම	එම	2 2 23	8 50
G 584	එම	සුදසිංගේ පිලෝරිස්අප්පු සහ එමගේ මව්වොහාමි	එම	5 2 7	18 0
H 584	එම	එමගේ සෙල්ලප්පු සහ අල්ලිස්අප්පු	එම	8 1 22	25 50
J 584	එම	එමගේ දෙව් සිමන් සහ තවත්	එම	2 0 23	8 50
L 584	එම	සුදසිංගේ අල්ලිස්අප්පු	එම	1 2 30	6 0

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	දන්දම.	සහතික පත්‍රය කට ගෙවිය මහත. යුතු මුදල්.			
				අ. රු. ප.	රු. ශ.	ප.	ශ.
M 584	දෙල්ගහවත්ත	සුරිආරච්චිගේ දෙන්න පාටුළු අප්පුහාමි	පරණ වගාව	5	3	28	18 0
N 584	එම	අත්තිහියගේ සිමන්අප්පු සහ ලමසි	එම	0	3	38	3 50
O 584	දවටගහකුන්හවුල්	සුරිආරච්චිගේ සිමන්අප්පුහාමි	එම	10	2	30	33 50
P 584	ජම්බෝලගහවත්ත	විරසිංහ දෙන්න සුසෙව් පොලිස් විදු හේ සහ දෙන්න ඒබ්‍රහම්	එම	6	3	34	20 50
Q 584	කෝන්ගහවත්ත	දුමන්කොරල්ලගේ පුත්වප්පු සහ තවත්	එම	2	2	26	8 50
R 584	එම	එම	එම	5	0	8	18 0
S 584	එම	අත්තිහියගේ බබ්වාහාමි සහ ලමසි	එම	2	1	35	8 50
T 584	එම	සුරිආරච්චිගේ අදිරියන්ද සිල්වා	එම	0	0	14	3 50
U 584	ඇටමගහකුඹුර	අත්තිහියගේ සිමන්අප්පු සහ තවත්	කුඹුර	0	3	0	3 50
V 584	එම	සුදසිංගේ පිලෝරිස්අප්පු සහ තවත්	එම	3	0	0	8 50
X 584	කැකුනගහකුඹුර	ගේවාආරච්චිගේ බස්තියන් අප්පු සහ තවත්	එම	2	2	20	8 50
Z 584	දවටගහවත්ත	කුරුප්පුඅච්චිගේ දෙන්න කොර නිස් සහ විරසිංගේ දෙන්න සිමන්	පරණ වගාව	8	1	16	25 50
A 585	ගලකුඹුර	කුරුප්පුඅච්චිගේ කොරනිස් අප්පු සහ තවත්	කුඹුර	1	2	29	6 0
B 585	කැකුනගහකුඹුර	සුරිආරච්චිගේ දෙන්න පාටුළු අප්පු සහ තවත්	එම	2	0	6	8 50
D 585	ජම්බෝලගහවත්ත	විරසිංගේ දෙන්න සුසෙව් පොලිස් විදුහේ සහ තවත්	පරණ වගාව	1	1	28	6 0
E 585	දවටගහවත්ත	එමගේ දෙන්න ඒබ්‍රහම් සහ තවත්	එම	4	2	10	13 50
F 585	මුහමල්ගහවත්ත	එමගේ දෙන්න සුසෙව් සහ දෙන්න ඒබ්‍රහම්	එම	5	0	8	18 0
G 585	මිල්ලගහවත්ත	ජාකොඩිඅච්චිගේ අපොලන්වි හාමි සහ තවත්	එම	15	3	8	47 50
H 585	ගොරකගහවත්ත	රනසිංගේ දෙන්න ජලිස්	එම	0	1	34	3 50
I 585	එම	ලිහිනිකඩුගේ බබ්වාහාමි සහ තවත්	එම	14	1	36	45 50
J 585	ගලවත්ත	රනසිංගේ අනෝහාමි, දෙන්න අදිරියන් සිල්වා පොලිස්විදු හේගේ සත්‍රි	එම	0	3	10	3 50
K 585	ගොරකගහවත්ත	රනසිංගේ අනෝහාමි සහ එම ගේ ජලිස් අප්පු	එම	0	1	30	3 50
L 585	එම	හපුඅච්චිගේ පුත්විහාමි සහ දෙන්න අදිරියන් සිල්වා පොලිස්විදුහේ	එම	1	2	18	6 0
M 585	එම	එමගේ නොන්විහාමි	එම	0	1	10	3 50
N 585	එම	රනසිංගේ ජලිස්	එම	1	3	2	6 0

“පරණ වගාව” තිබෙන ඉඩම්වලට සහ “කුඹුරු” වලට ඊට පෙරවුව සඳහන්කර තිබෙන ගාස්තු ගෙවුව ඒවා ආණ්ඩුවට අයිතිවැනි හැටියට සහතිකපත්‍ර දෙකුලැබේ. ගාස්තු මවන්දේසි දවසේදීම ගෙවිය යුතුයි. ඉඩම්කවිට් දෙකක් නොහොත් ඊට වැඩි ගණනක් එකට සෘජුව එක සහ තිකපත්‍රයක් ඉල්ලුම්කල විට ලබාගත හැකිය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේසර්ජන්ගල්ලන්තාන්සේගෙන්ද, විකිනිමේ කොන් දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තලන්තාන්සේගෙන්ද දැනගත හැකිය.

ගරුභර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,
 ආර්. බිබ්ලේසු. අයිවර්ස්,
 වැඩබලන මහසෙකුනාරිස් වමිහ.

No. 1407, W. P.

Colonial Secretary's Office,
Colombo, July 22, 1902.

ON Tuesday, September 9, 1902, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 11,409. Situation—Udugaha pattu of Salpiti and Siyane korales.
Village—Magamma.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R.	per Acre.
				A.	R.	Rs.
12019	Galgodellalanda	Crown	Jungle	2	2 36	100
12020	Do.	do.	do.	0	0 22	100
12021	Do.	do.	do.	2	2 24	100
12022	Do.	do.	do.	4	1 38	100
12023	Do.	do.	do.	3	2 0	100
12024	Do.	do.	do.	0	3 36	100
12025	Do.	Uswattaliyanage Eliyas Appu	Cocoanut, jak, and arecanut 2 years old	0	1 7	100
12026	Do.	Crown	Jungle	4	2 4	100
12027	Do.	do.	do.	4	1 6	100
12028	Do.	do.	do.	3	3 0	100
12029	Do.	do.	do.	0	2 12	100
12030	Do.	do.	do.	3	3 36	100
12031	Do.	do.	do.	3	1 25	100
12032	Do.	do.	do.	3	3 22	100
12033	Do.	do.	do.	3	2 8	100
12034	Do.	do.	do.	3	2 38	100
12035	Do.	do.	do.	3	3 31	100

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command,

R. W. IEVERS,
Acting Colonial Secretary.

No. 1,407, W. P.

වම් 1902 ක්වු ජූලි මස 22 වෙනි දින කොළඹ
මහසෙක්‍රතාරිස් උත්තරාන්තරයේ කන්තෝරුවේදී.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තරාන්තරයේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්ධාන ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1902 ක්වු සැලකුම්බ මස 9 වෙනි දින ක්වු අනතුරුවාද දවල් 12ට කොළඹ කම් මේරියේදී වෙන්දේසිකර විකුණනට නොහොත් තීන්දුකරදෙනට යෙදෙනවා ඇත.

සිතියම 11,409. පිහිටීම සල්පිටි පහ සිසනැකෝරලේ උඩුගහපත්තුව. ගම—මාගම්මක. අක්කර සක මිල.

කො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නාම.	අන්දම.	අ. රු. ප.	රු.
12019	ගල්ගොඩැල්ලුවද	ආණ්ඩුව	කැලේ	2	2 36
12020	එම	එම	එම	0	0 22
12021	එම	එම	එම	2	2 24
12022	එම	එම	එම	4	1 38
12023	එම	එම	එම	3	2 0
12024	එම	එම	එම	0	3 36
12025	එම	උස්වත්තලියනගේ එලියස්අප්පු	2 අචිරු වයස් පොල්, කොස් සහ පුවක්	0	1 7
12026	එම	ආණ්ඩුව	කැලේ	4	2 4
12027	එම	එම	එම	4	1 6
12028	එම	එම	එම	3	3 0
12029	එම	එම	එම	0	2 12
12030	එම	එම	එම	3	3 36
12031	එම	එම	එම	3	1 25
12032	එම	එම	එම	3	3 22
12033	එම	එම	එම	3	2 8
12034	එම	එම	එම	3	2 38
12035	එම	එම	එම	3	3 31

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්ජනරාජ් උත්තරාන්තරයෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තරාන්තරයෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානව්වනන්තරයේ ආඥාව ලෙස,
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
වැඩබලන මහසෙක්‍රතාරිස් වම්ම.

No. 1,408, W. P.

Colonial Secretary's Office,
Colombo, July 22, 1902.

ON Monday, September 15, 1902, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up for sale or settlement, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 11,118. Village—Weragala.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R.	per Acre.
				A.	R.	Rs.
10761	Sicildiyakadalanda	Crown	Jungle	16	2 36	30
Sited in the Payiyagalbadda of the Kalutara totamune.						
Preliminary plan 11,309. Village—Pinhena.						
11666	Miriswattegoda	Kodippularachchige An- chohamy and her children	Garden	1	1 6	80
Sited in Alutgambadda of the Kalutara totamune.						

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price per Acre.	
				Extent. A. R. P.	Rs.
		Preliminary plan 10,970. Village—Gurudala.			
10202	Mastiaddekumbura	Crown	Paddy field	0 0 3	10
10208	Dandugodayawatta	Gikiyanage Dotchihami	Planted land	0 0 9	20
10210	Weralugahalandaawatta	Kapuliyanage Auralis and another	Planted land	0 2 26	30
10211	Do.	Crown	To be reserved for path	0 0 4	—
10213	Teydeniya	do.	Deniya	0 1 33	10
10215	Gurudalwila	Heirs of Hettiyakandege Joseph Fernando of Moratuwa	Paddy land	0 0 18	10
10216	Do.	do.	do.	0 0 8	10
		Preliminary plan 9,219. Village—Tudugala.			
O 544	Kalugahawilalanda	Crown and Mr. Herbert Ingles and another	Jungle	3 0 29	20
O 544½	Do.	Samarasingha-arachchige Baba Nona	Garden	0 1 4	20
P 544	Kalugahawila	Owners of the Tudugala estate	Deniya	3 2 5	10
Q 544	Do.	do.	do.	0 2 19	10
R 544	Do.	Owners of the Tudugala estate and Samarasingha-arachchige Baba Nona	do.	2 0 29	10
		Situated in the Iddagoda pattu of the Pasdun korale west.			
		Preliminary plan 11,175. Village—Gowinna.			
11086	Gowinikandepaula	Crown	Deniya	2 2 0	10
H 809	Dehigahakumbura	Preliminary plan 11,189. Village—Gowinna. Crown and D. Arnolis Pieris of Kalutara	Field	1 1 10	15
11149	Dehigahakumbura Pahala-kattiya	Crown	Deniya	1 0 0	10
11150	Do.	do.	do.	0 0 26	10
		Preliminary plan 11,266. Village—Ihala Naragala.			
11452	Gangabodalandepitakattiya alias Amunegodella	Crown	Jungle	9 3 0	30
11453	Do.	do.	do.	0 2 34	15
11454	Gangabodalandepitakattiya alias Amunegodella-waturana	do.	Deniya	0 3 0	10
11455	Do.	do.	do.	0 2 6	15
11456	Gangabodalandepitakattiya alias Amunegodella	do.	Scrub	0 0 38	10
		Situated in the Gangaboda pattu of the Pasdun korale east.			

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency's command,
R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 1,408, W. P.

විෂි 1902 ක්වු ජුලි මස 22 වෙනි දින කොළඹ මහසෙනෙවරුන්ගේ කාර්යාලයේ දී.

කළුතර දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපවිජයාධිපතිවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට විෂි 1902 ක්වු ජුලි මස 15 වෙනි දින ක්වු සඳුදා දවල් 12ට කළුතර කවිවෙහෙරේදී වෙන්දේසිකර විකුණනු ලබන සේ සිත්පුකරනට යෙදෙනවා ඇත.

සිතියම 11,118. ගම—වේරගල.

නො.	ඉඩමේ නම.	අයිතිකම්/නිසන්තා.	අන්දම.	අක්කර මහන. සක මිල.	
				අ. රු. ප.	රු.
10761	සිසිල්දිසකවලන්ද පිහිටා නිවෙස්වෙ කළුතර කොවිමුහේ පසියාගල් බද්දේය.	රජසන්තක	කැලැව්	16 2 36	30
11666	මිරිස්වත්තගොඩ පිහිටා නිවෙස්වෙ කළුතර කොවිමුහේ අළුත්ගම් බද්දේය.	සිතියම 11,309. ගම—පිත්තේන. කොවිප්පුලිආරච්චිගේ අත්වොහාමි සහ ඇගේ උමසි	වත්ත	1 1 6	80
		සිතියම 10,970. ගම—කුරුදල.			
10202	මස්ලියද්දේකුඹුර	රජසන්තක	කුඹුර	0 0 3	10
10208	දඹුගොඩගවත්ත	නිතිගනගේ දෙවිනාමි	වැවිලි ඉඩම	0 0 9	20
10209	මස්ලියද්දේගේනෙකැලේ	රජසන්තක	විකුණනට නොව	0 2 0	—
10210	වෙරළගලවත්ත	කපුලියනගේ අම්බලිය සහ තවත් අය	වැවිලි ඉඩම	0 2 26	30
10211	එම	රජසන්තක	අහිසාර, විකුණනට නොව	0 0 4	—
10213	තේදෙහිග	එම	මෑ දැහි	0 1 33	10
10215	කුරුදුල්ලිල	මොරවුමේ කෙවිටියකන්දගේ ජෝර්ජ් ප්‍රනාදගේ උරුමකරුගේ එම	කුඹුර	0 0 18	10
10216	එම	එම	එම	0 0 8	10

කො.	ඉඩමේ නම.	අයිතියක් කියන්නා.	අන්දම.	අක්කර මහත. යක මිල. අ. රු. ප. රු.
O 544	කළුගඟවිලලත්ත	සිතියම 9,219. ගම—තුඩුගල. රජසන්නක සහ කර්මලී ඉන්ද්‍රිස් මහත් මහා සහ නවත්	කැලය	3 0 29 20
O 544;	එම	සමරසිංහආරච්චිගේ බඩානෝනා	වත්ත	0 1 4 20
P 544	කළුගඟවිල	තුඩුගලවත්තේ අයිතිකාරයෝ	දෙහිය	3 2 5 10
Q 544	එම	එම	එම	0 2 19 10
R 544	කළුගඟවිල	තුඩුගලවත්තේ අයිතිකාරයෝ සහ සමරසිංහ ආරච්චිගේ බඩානෝනා	දෙහිය	2 0 29 10
	පිහිටා තිබෙන්නේ පස්දම්කෝරලේ ඉද්දගොඩපත්තුවේ.	සිතියම 11,175. ගම—ගෝවින්න.		
11086	ගෝවින්නකන්දපාදුල	රජසන්නක	එම	2 2 0 10
H 809	දෙහිගඟකුඹුර	සිතියම 11,189. රජසන්නක සහ කළුගඟ ඩී. ආර්		
11149	දෙහිගඟකුඹුරේ පහලකවිටිය	නෝලිස් පිරිස්	කුඹුර	1 1 10 15
11150	එම	රජසන්නක	දෙහිය	1 0 0 10
		එම	එම	0 0 26 10
11452	ගඟබොඩලත්තේ පිටකවිටිය නොහොත් අඹුගේගොඩ	සිතියම 11,266. ගම—ඉහලකාරගල.		
11453	එම	රජසන්නක	කැලය	9 3 0 30
11454	ගඟබොඩලත්තේ පිටකවිටිය නොහොත් අඹුගොඩ. ගොඩ	එම	එම	0 2 34 15
11455	එම	එම	දෙහිය	0 3 0 10
11456	ගඟබොඩලත්තේ පිටකවිටිය නොහොත් අඹුගොඩ ගොඩ	එම	එම	0 2 6 15
	පිහිටා තිබෙන්නේ නැගෙනහිර පස්දම්කෝරලේ ගඟබොඩපත්තුවේ.		පදුරුසහිත	0 0 38 10

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේභාර්ජනරාජලත්තාන්තේගෙත්තු, විකිනීමේ කොන්දේසි ගැන කළුගඟ දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපදිස්ත්‍රික්කාන්තේගෙත්තු දැනගත්ව පුළුවන.

ගරුභර උතුමානත්වතන්තේගෙත්තු ආණ්ඩු ලෙස,
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
වැඩබලන මහසෙක්‍රයාරිස් මිමිස.

LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,879, C. P. Colonial Secretary's Office, Colombo, July 17, 1902.

ON Monday, September 22, 1902, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Pata Dumbara division of Kandy District of the Central Province.

Lot.	Name of Land.	Preliminary plan 1,863. Village—Degaldoruwa. Name of Applicant.	Description.	Extent. A. R. P.
15	Arangalakandehena	Ranhamillagedara Arnolis of Ihawalatta Lewella	Jungle	6 2 30

Upset price,—Rs. 20 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency's command,
R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 1,879, C. P. විකි 1902 ක්වු ජුලි මස 17 වෙනි දින කොළඹ මහසෙක්‍රයාරිස්ලත්තාන්තේගෙත්තු කන්තෝරුවේදීය.

බ්‍රහස්පතින්ගේ දිනෙහි ගොරවත්තේ මහළුපත්තුවක්වන විකිනීමේ පහත සඳහන්වන ආණ්ඩුව සන්නක ඉඩම ආණ්ඩුවේ නිලෝගවල ප්‍රකාරයට විකි 1902 ක්වු පැස්කැම්බර් මස 22 වෙනි දිනවූ සපුදා දවල් 12ට මහනුවර කළුගඟදි වෙන් දේසිකර විකුණනව යෙදෙනවා ඇත.

මෙහිම දිසාවේ මහනුවර පලාතේ පාහුම්බර කොවිඩාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි.

කො.	ඉඩමේ නම.	සිතියම 1,863. ගම—දෙහල්දොරුව. ඉල්මිකාරයා.	අන්දම.	මහත. අ. රු. ප.
15	අරන්ගලකන්දේගේන	ලේපැල්ලේඉහලවත්තේ රංහාමිල්ලා ගෙදර අර්නෝලිස්	කැලය	6 2 30

අක්කරයක් රුපියල් 20 හිට පටන්ගෙන විකුණනව යෙදේ.

මෙම ඉඩම ගැන වැඩිදුර කාරණා සර්වේභාර්ජනරාජලත්තාන්තේගෙත්තු දැනගත්ව කැකිවත් ඇර, විකිනීමේ කොන්දේසි ගැන මහනුවර ගොරවත්තේ මහළුපත්තුවක්වන කැකිවත් දැනගත්ව කැකිවේ.

ගරුභර උතුමානත්වතන්තේගෙත්තු ආණ්ඩු ලෙස,
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
වැඩබලන මහසෙක්‍රයාරිස් මිමිස.

LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 1,252, S. P.

Colonial Secretary's Office,
Colombo, July 8, 1902.

ON Tuesday, September 2, 1902, at 1 P.M., the Government Agent for the Southern Province will put up to auction at the Elpitiya Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seventy-five allotments of land situated in the Bentota-Walallawiti korale division of the Galle District of the Southern Province.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
Preliminary plan 6,020.—Weihena. Applicant—Nil.					
15361	Pamagapollawa	Lokuhewage Kovis Appu	Owita	0 1 11	10
Preliminary plan 5,903.—Weihena. Applicant—Nil.					
14836	Kehelowita	Hettiarachchige Aberan Appu	Owita	0 0 17	50*
14837	Kehelkanda or Doda- kanda	—	Chena	4 0 18	200*
14838	Do.	Wagodapatirage Sidan and others	Garden	0 0 30	200*
14839	Dodakanda	M. G. Tillakaratna Saris Appu	do.	0 0 18	10
14840	Dodakandawatta	do.	do.	0 1 21	10
14841	Do.	Wagodapatirage Sidan Mattaka.	Owita	0 1 22	10
Applicant—Nil.					
14842	Motakandekaratura	Mattakagamage Gamhany	Garden	0 0 3	10
14843	Do.	Mattakagamage Eboris	do.	0 0 38	10
14844	Do.	Mattakagamage Edris	do.	0 0 23	10
Preliminary plan 2,615.—Ganegoda. Applicant—Nil.					
4823	Panwilakele	—	Jungle	0 2 25	100*
4824	Do.	—	do.	0 3 16	100*
4825	Do.	—	do.	1 0 18	100*
4826	Do.	—	do.	1 0 8	100*
4827	Do.	—	do.	1 0 22	100*
4828	Do.	—	do.	1 0 5	100*
4829	Do.	—	do.	1 1 7	100*
4830	Do.	—	do.	0 2 7	100*
4831	Do.	—	do.	0 3 30	100*
4832	Do.	—	do.	1 0 8	100*
4833	Do.	—	do.	0 3 28	100*
4834	Do.	—	do.	0 3 24	100*
4835	Do.	—	do.	1 0 26	100*
4836	Do.	—	do.	1 0 11	100*
4837	Do.	—	do.	0 1 36	100*
4838	Do.	—	do.	0 3 37	100*
4839	Do.	—	do.	0 0 34	100*
Applicant—Gallege Omanis.					
4840	Yahalpolakele	—	Jungle	5 2 25	100
Preliminary plan 5,798.—Elpitiya. Applicant—P. A. Ovenis Appu.					
14179	Palleokanda	—	Marshy land	6 2 32	25
Batuwanhena. Applicant—P. A. Ondiris.					
14181	Kahambiliyagodakele	—	Chena	0 3 26	25
14183	Udaokandamanana	—	do.	8 1 34	25
14184	Udaokandakaratura	Ponnamperuma Araochchige Sarnelis	Owita	0 1 16	25
14186	Kahambiliyagoda- manana	—	Chena	23 3 0	50*
14189	Kimbulwalakumbure- deniya	—	Deniya	0 1 2	10
14190	Kimbulwalakumbure Ihaledeniya	—	do.	0 1 37	10
14191	Kahambiliyagoda	H. Harmanis Mendis	Chena	0 3 10	25
14192	Do.	do.	do.	0 0 18	25
Preliminary plan 6,018.—Narauowita. Applicant—Nil.					
15357	Mattakbavileaddara- watta	Pettatantri Mallis and heirs of Petta- tantri Juanis Appu	Garden	1 2 31	10
15358	Mattakbavilekaratura	Jalatge Abaran	do.	1 2 25	10
Preliminary plan 5,965.—Pitiwala. Applicant—Nil.					
15065	Wiharegodakele	—	Jungle	44 1 20	50
15067	Lindagawakoratuwa	Dona Christina Dissanayeke	Garden	0 2 11	* 10

* These lots are supposed to contain plumbago.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
15068	Ampitiyekumbura- addaradeniya	—	Deniya	0 1 15	10
15070	Ululugahawalaowita	Gurusingha Eddoris	Owita	0 1 28	10
15071	Ambonmananewatta	Brahakmanage Charlis	Garden	0 3 24	10
15072	Ambonmananebedda	—	Low jungle	0 2 18	10
Preliminary plan 5,792.—Elpitiya. Applicant—Nil.					
14163	Maragahakelekoratuwa	Igalagamage Laynis Appu	Garden	0 1 8	10
14164	Maragahakele	—	Jungle	2 2 2	25
J 534	Radawatta-addara- kabella	Igalagamage Elias	Garden	0 2 25	10
Preliminary plan 5,799.—Elpitiya. Applicant—Don Bastian de Silva Abeynayake.					
14193	Kahambiliyagoda- manana	—	Chena	1 1 25	30
14194	Do.	Ithalagamage Allis	Garden	0 1 14	20
Preliminary plan 5,919.—Pitigala. Applicant—Nil.					
K 537	Polpanagalakaratura	Hettiarachige Bampi	—	1 1 24	10
L 537	Gurugodella	Mapalagama-acharige Pila and Carolis hami	—	1 3 2	10
Applicant—Don David, Registrar of					
14884	Polpanagalakanda- karatura	—	Gard	0 3 36	20
Preliminary plan 5,907.—Indur Applicant—Nil.					
D 537	Boralukatiyapollewwa	Pelitantirige Karoappu and Bam- arachchige Dochan	—	0 3 17	10
E 537	Do.	do.	—	0 0 34	10
14848	Do.	Pelitantirige Endoris	—	0 0 39	10
Preliminary plan 5,984.—Indur Applicant—Puranderege Ast					
15170	Dingiwaldumullehena	—	—	1 1 7	30
15171	Dingiwalaudumulle- deniya	—	Deniya	0 1 12	30
15174	Dingiwalaudumullehena	—	Chena	0 1 7	30
15175	Dingiwalaudumulle- watta	Purandarage Astagura	Garden	0 1 34	30
15176	Do.	do.	do.	0 1 1	30
15177	Dingiwalaudumulle- owita	do.	Owita	0 1 8	30
Preliminary plan 5,479.—Indipolagoda. Applicant—Nil.					
12687	Paramantotapollewwa	Epage Babappu	Garden	0 3 21	10
Pitigala. Applicant—Nil.					
12688	Kokunlegihena	Lokuradage Unguwa	Garden	0 3 38	10
12689	Do.	do.	do.	0 3 32	10
Preliminary plan 5,949.—Yatagala. Applicant—Nil.					
15011	Ambagahaudumulle- mananekoratuwa	Sudappu de Soysa	Garden	0 0 33	15
15013	Ambagahaudumulla- manana	do.	do.	0 2 17	15
Hipanwatta. Applicant—Demalamuni Adikarange Cornelis Appu.					
15015	Mabingodakelemanana	—	Chena	0 2 18	10
T 538	Mabingodawatta	—	Garden	0 2 3	10
U 538	Do.	—	do.	0 1 38	10
V 538	Do.	Demalamuniadikarange Cornelis Appu	Garden	0 3 10	10
X 538	Mabingodawatta- manana	—	Owita	0 1 14	10
15017	Mabingodakelemanana	—	Chena	0 3 26	10
15019	Mabingodakeledeniya	—	Deniya	0 1 28	10
15020	Mabingodamanane- koratuwa	Kaluwahakuru Odisa	Garden	0 1 4	10

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency's command,

B. W. LEVERS,
Acting Colonial Secretary.

No. 1,252, S. P.

වස 1902 කවු ජුලි මස 8 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කටයුතු වාර්ෂික වාර්තාව.

දකුණු දිසාවේ මහජනතලාගේ වසින් වෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වස 1902 කවු සැප්තැම්බ්‍ර මස 2 වෙනි දිනවු අභ්‍යන්තර දුමුල් 1ව ඇල්පිට්ටේ තානාගමේදී වෙහ්දේසිකර විකුණුවට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ ගාළු පලාතේ බෙත්තර වලල්ලාමිටිකෝරල කොමිෂනරයේ පිහිටා තිබෙන බිම් කැබලි 75ක්.

පිහිටම 6,020. වැසිගේන. මෙම ඉඩම්වලට ඉල්ලීමකාරයෙක් නැත. අක්කරයක ගත්තේද ගතක.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අන්දම.	මහත. අ. රු. ප.	ගතක. රු.
15361	පමගපොල්ලාමිටි	ලොකුගේවා කෝවිස් අජපු පිහිටම 5,903. වැසිගේන.	බිම්ව	0 1 11	10
14836	කෙහෙල්මිට්ට	පෙට්ටිආරම්මිගේ අබරත් අජපු	එම	0 0 17	50*
14837	කෙහෙල්කන්ද නොගොන් දෙබකන්ද එම	—	හේන	4 0 18	200*
14838	දෙබකන්ද	වංගොඩපතිරගේ සිදත් සහ වෙතත්	වත්ත	0 0 30	200*
14839	දෙබකන්ද	ඇම්. ජී. නිලකරත්ත සාරිස්අජපු	එම	0 0 18	10
14840	දෙබකන්දවත්ත	එම	එම	0 1 21	10
14841	එම	වංගොඩපතිරගේ සිදත් වත්තා.	බිම්ව	0 1 22	10
14842	මොවුකන්දකරතුර	මත්තකමගේ ගම්. මි	වත්ත	0 0 3	10
14843	එම	මත්තකමගේ එදුරස්	එම	0 0 38	10
14844	එම	මත්තකමගේ එදිරස්	එම	0 0 23	10
පිහිටම 2,615. ගනේගොඩ.					
4823	පත්වලකැලේ	—	කැලේ	0 2 25	100*
4824	එම	—	එම	0 3 16	100*
4825	එම	—	එම	1 0 18	100*
4826	එම	—	එම	1 0 8	100*
4827	එම	—	එම	1 0 22	150*
4828	එම	—	එම	1 0 5	100*
4829	එම	—	එම	1 1 7	100*
4830	එම	—	එම	0 2 7	100*
4831	එම	—	එම	0 3 30	100*
4832	එම	—	එම	1 0 8	100*
4833	එම	—	එම	0 3 28	100*
4834	එම	—	එම	0 3 24	100*
4835	එම	—	එම	1 0 26	100*
4836	එම	—	එම	1 0 11	100*
4837	එම	—	එම	0 1 36	100*
4838	එම	—	එම	0 3 37	100*
4839	එම	—	එම	0 0 34	100*
ඉල්ලීමකාරයා—ගල්ලගේ බිමානිස්.					
4840	ගල්ලපොලකැලේ	—	එම	5 2 25	100*
පිහිටම 5,798. ඇල්පිට්ටේ. ඉල්ලීමකාරයා—පී. ඒ. මිත්තේරජ.					
14179	පල්ලම්කන්ද	—	වතුර	6 2 32	25
බවුචන්ගේන. ඉල්ලීමකාරයා—පී. ඒ. බන්දිරස්.					
14181	කහම්බිලියාගොඩකැලේ	—	හේන	0 3 26	25
මෙම ඉඩම්වලට ඉල්ලීමකාරයෙක් නැත.					
14183	උඩම්කන්දමානාන	—	එම	8 1 34	25
14184	උඩම්කන්දකරතුර	පොත්තම්පෙරුමාආරම්මිගේ සරනේලිස්	බිම්ව	0 1 16	25
14186	කහම්බිලියාගොඩ මානාන	—	හේන	23 3 0	50*
14189	කිඹුල්වලකුඹුරදෙහිය	—	දෙහිය	0 1 2	10
14190	කිඹුල්වලකුඹුරඉහල දෙහිය	—	එම	0 1 37	10
14191	කහම්බිලියාගොඩ	එම්. හරමානිස් මෙත්තිස්	හේන	0 3 10	25
14192	එම	එම	එම	0 0 18	25
පිහිටම 6,018. තාරත්තිම්මිට්ට.					
15357	මත්තකමාමිලඅද්දර වත්ත	පෙට්ටිකන්තිරි මල්ලිස් සහ පෙට්ටිකන්තිරි ජුවානිස්ගේ උරුමකරයෝ	වත්ත	1 2 31	10
15358	මත්තකමාමිලකරතුර	ජලගේ අබරත්	එම	1 2 25	10
පිහිටම 5,965. පිම්මල.					
15065	විහාරගොඩකැලේ	—	කැලේ	44 1 20	50
15067	ලීදගාවකොටුව	දෙහා කිරිස්තියානා දිසානායක	වත්ත	0 2 11	10

* මේ බිම්කැබලිවල මිනිරත් තිබෙනවාය කියා කල්පනාකර තිබේ.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවනා.	අන්දම.	මහක. අ. රු. ප.	අක්කරයක තක්සේරු ගනන. රු.
15068	අම්පිටියකුඹුරඅද්දර දෙකිය	—	දෙකිය	0 1 15	10
15070	උඵඵගහවලඹව්ව	ඉරුසිංහ එදෙරිස්	ඹව්ව	0 1 28	10
15071	අම්බොත්මානානවත්ත	ඉල්ඵමිකාරයා—බරක්මනගේ උඩදෙරිස්.	වත්ත	0 3 24	10
15072	අම්බොත්මානානව්ද්ද	මෙම ඉඩමවලට ඉල්ඵමිකාරයෙක් නැත.	පහක කැපේ	0 2 18	10
14163	මාරගහකැපේකොරටුව	සිතියම 5,792. ඇල්පිටිය.	වත්ත	0 1 8	10
14164	මාරගහකැපේ	ඉහලගමගේ උයිනිස්අරපු	කැපේ	2 2 2	25
J 534	රඳවත්තඅද්දරකැබ්ලේ	ඉහලගමගේ එලියස්	වත්ත	0 2 25	10
14193	සිතියම 5,799. ඇල්පිටිය.	ඉල්ඵමිකාරයා—දෙව් බස්නියන් ද සිල්වා අමේනායක.	කහම්බිලියාගොඩ		
14194	මානාන එම	—	හේන	1 1 25	30
K 537	පොල්පහගල කරතුර	සිතියම 5,919. පිටියල. මෙම ඉඩමවලට ඉල්ඵමිකාරයෙක් නැත.	වත්ත	0 1 14	20
L 537	ඉරුකොදුල්ල	කෙටිපිඟුරවිමිගේ මුම්පි	වත්ත	1 1 24	10
14884	පොල්පහගලකන්ද කරතුර	මාපලකමඟුරවිමිගේ පිලා සහ කරෙලියකාමි	එම	1 3 2	10
D 537	බොරඵකැපියපොල් ලැව්ව	ඉල්ඵමිකාරයා—දෙව් බේව්ඩ් පිටියල රෙවිස්.	කැපේ	0 3 36	20
E 537	එම	සිතියම 5,907. ඉදුරුව.	වත්ත	0 3 17	10
14848	එම	පොලිතක්කිරිගේ කරෙලිය සහ බිම්පියඟුරවිමිගේ බොවන්	එම	0 0 34	10
15170	දික්කිවල උඩුමුල්ල	සිතියම 5,984. ඉදුරුව. ඉල්ඵමිකාරයා—පුරන්දරගේ ආස්කඟුරු.	හේන	0 0 39	10
15171	දෙක්කිවල උඩුමුල්ල	—	හේන	1 1 7	30
15174	දික්කිවල උඩුමුල්ලහේන	—	දෙකිය	0 1 12	30
15175	දික්කිවල උඩුමුල්ලවත්ත	පුරන්දරගේ ආස්කඟුරු	හේන	0 1 7	30
15176	එම	එම	වත්ත	0 1 34	30
15177	දික්කිවල උඩුමුල්ල ඹව්ව	එම	එම	0 1 1	30
12687	පරමන්තොඩ පොල් ලැව්ව	සිතියම 5,479. ඉදිපොලාගොඩ. මෙම ඉඩමවලට ඉල්ඵමිකාරයෙක් නැත.	වත්ත	0 1 8	30
12688	කොකුක්ලැයිගේන	ඇපාගේ බබාඅරපු	වත්ත	0 3 21	10
12689	එම	පිටියල. ලොකුරදගේ උත්ඟුවා	එම	0 3 38	10
15011	අම්බහඳුඹුල්ල මානාන කොරටුව	සිතියම 5,949. ගවකල.	එම	0 3 32	10
15013	අම්බහඳුඹුල්ල මානාන	සුද්දඅරපුද සොයිසා	එම	0 0 33	15
15015	මාඛිත්තොඩකැපේ මානාන	එම	එම	0 2 17	15
T 538	මාඛිත්තොඩවත්ත	ඉල්ඵමිකාරයා—දෙමලමුති අදිකාරන්ගේ කොරෙලියඅරපු.	හේන	0 2 18	10
U 538	එම	—	වත්ත	0 2 3	10
V 538	එම	දෙමලමුති අදිකාරන්ගේ කොරෙලියඅරපු	එම	0 1 38	10
X 538	මාඛිත්තොඩවත්ත මානාන	—	ඹව්ව	0 3 10	10
15017	මාඛිත්තොඩකැපේ මානාන	—	හේන	0 1 14	10
15019	මාඛිත්තොඩකැපේ දෙකිය	—	දෙකිය	0 3 26	10
15020	මාඛිත්තොඩමානාන කොරටුව	කඵවගකුරු බදියා	වත්ත	0 1 28	10

මෙම ඉඩම් කැබ්ලිවලට අයිතිවැසිකම් කියාහිටින යම් අයෙක් ඇත්නම් ඔහු විසින් මෙම විකිණීමේ දිනෙදී ඊට අයිතිවැසිකම් කියා කියවෙන බප්පු දකුණු පලාතේ මහජිප්පත්තලක්කාන්සේට පෙන්වා සිටින්නට ඕනෑය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා හර්වෙයර්පනලුක්කාන්සේගෙන්ද, විකිණීමේ කොන්දේසි ගැණ වැඩිදුර කාරණා දකුණුපලාතේ ආණ්ඩුමේ ඒපත්තලක්කාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

හරුහර උතුමානවත්තන්සේගේ ආඥාවලෙස,
 ආර්. බිඹල්පු, අයිවර්ස්,
 වැඩබලන මහසෙකුකාරිස් වමිහ.

No. 1,253, s. p.

Colonial Secretary's Office,
Colombo, July 14, 1902.

ON Wednesday, October 15, 1902, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up to auction, at the Morawaka Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-six allotments of land situated in the Morawak korale division of the Matara District of the Southern Province.

Cadastral preliminary plan 6.

Lot.	Name of Land.	Name of Village.	Description.	Extent.		
				A.	R.	P.
45	Malpudumaeladeniya	Pitabeddara	Paddy field	0	0	14
45a	Do.	do.	do.	0	0	8
45b	Do.	do.	do.	0	0	25
45c	Do.	do.	do.	0	0	2
45d	Do.	do.	do.	0	0	6
45e	Do.	do.	do.	0	0	2
47	Do.	do.	Fit for paddy	0	0	9
47a	Do.	do.	do.	0	0	4
48a	Do.	do.	do.	0	0	6
48	Do.	do.	do.	0	0	3
49	Do.	do.	do.	0	0	7
49a	Do.	do.	do.	0	0	8
6	Aswedduma Pitawilakalugaladeniya	do.	Paddy field	10	1	35
9	Andikandehena	do.	Citronella	0	1	19
10	Do.	do.	Chena and five jak trees	1	2	18
18	Malimbadagewattahena	do.	Chena	2	0	38

Cadastral preliminary plan 5.

1	Diaporaketiyeheheneniya	Gorakawala	Deniya	1	1	16
34a	Nariawilawatta	do.	Garden	0	1	32
34b	Do.	do.	do.	0	0	2
35a	Nariawiladeniya	do.	Paddy	0	0	16

Cadastral preliminary plan 8.

63	Kowilagodaokanda	Kaduruwana	Citronella	0	2	37
66	Wadadeniyakumbura, Madilladeniyakumbura	do.	Paddy field	11	1	6
66b	Wadadeniyakumbura	do.	do.	23	2	22
66c	Do.	do.	do.	0	2	16
70½	Dugodawalawatta	do.	Citronella	0	1	5
72	Batagodawatta	do.	do.	0	1	15
79	Madelladeniya	do.	Paddy field	0	0	22
2	Kirimetiwalahena	do.	do.	7	0	15
2a	Do.	do.	do.	1	3	0
2b	Do.	do.	do.	0	2	6
2c	Do.	do.	do.	0	0	10
4	Kiriliyadda	do.	do.	0	2	16
6	Eramudugahalayadda	do.	do.	0	2	37
9	Kowilagodahena	do.	Citronella	0	1	0
13	Paragahawatta	do.	Garden	0	3	23
15	Panwilakumbura	do.	Paddy field	2	3	9

Upset price,—Rs. 10 an acre, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,

R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 1,253, s. p.

වර්ෂ 1902 ඔක්තෝබර් මස 14 වෙනි දින දෙසැප්තැම්බර්.

මහලොවකුසාරිපුරවනාන්තරයේ කන්තෝරුවේදී.

දකුණු දිසාවේ මාතර උසස්වනපුරවනාන්තරයේ පිහිටි මෙහි පහත සඳහන්වන ඉඩම් 36 ක් ඉක්බිති ඉක්බිතිව නිකුත්වනු ලබනු ලබන වර්ෂ 1902 ඔක්තෝබර් මස 15 වෙනි දිනට බදාදා 10 වැනි දිනට මොරවක කානාසමේදී වෙන්දේසිකර විකුණීමට යොදනවා ඇත.

දකුණු දිසාවේ මාතර පලාතේ මොරවකකෝරළේ කොඨාසයේ පිහිටිවන මෙහි 36 ක්.

Cadastral P. Plan No. 6.

කො.	ඉඩමේ නම.	ගමේ නම.	අත්දම.	මහල.	
				අ.	ප.
45	මල්පුදුම ඇලදෙහි	පිටබද්දර	පිටපුරපු	0	0 14
45A	එම	එම	එම	0	0 8
45B	එම	එම	එම	0	0 25
45C	එම	එම	එම	0	0 2
45D	එම	එම	එම	0	0 6
45E	එම	එම	එම	0	0 2
47	එම	එම	පිටපුරපු වැව්වල ඇලයක	0	0 9
47A	එම	එම	එම	0	0 4

No.	Name of Land.	Description.	Extent.		
			A.	R.	P.
7312	Tihawabedda	Jungle	8	0	0
7313	Do.	do.	10	0	38
7314	Do.	do.	9	2	7

Upset price,—Rs. 10 an acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Hambantota.

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Assistant Government Agent on the day of sale.

By His Excellency's command,
R. W. IEVERS,
Acting Colonial Secretary.

No. 1,254, s. P. වම් 1902 වසරේ ජූලි මස 15 වෙනි දින කොළඹ මහජනකාර්යාලයේ සේවයේ කන්තෝරුවේදී.

දකුණු දිසාවේ හම්බන්තොට පළාතේ උපළුරන්තලන් නාමයෙන් විසින් මෙහි පහත සඳහන්වන ආශ්වාල සන්නය ඉඩම් ආශ්වාලවල නිශේඛවල ප්‍රකාරයට වම් 1902 වසරේ සැප්තැම්බර් මස 12 වෙනි දිනදී සිකුණු දැවල් එකට නිසඟ තානාගමේදී වෙන්දේසිකර විකුණනට ගෙදෙනවා ඇත.

දකුණු දිසාවේ හම්බන්තොට පළාතේ මාගම්පත්තුවේ කොච්චාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 45.

ඡිතියම් 3,199. ඉඩමේ නම—නිකවබැද්ද.

නො.	ගම.	අන්දම.	මහත.
ආ. රු. ප.	අ. රු. ප.	අ. රු. ප.	අ. රු. ප.
7282	නිකව	බැද්ද	9 3 19
7283	එම	එම	13 3 14
7284	එම	එම	9 3 57
7285	එම	එම	6 0 30
7286	එම	එම	10 1 17
7287	එම	එම	10 1 25
7288	එම	එම	9 2 26
7289	එම	එම	10 1 33
7290	එම	එම	10 0 24
7291	එම	එම	10 2 1
7292	එම	එම	9 0 20
7293	එම	එම	10 1 29
7294	එම	එම	4 1 25
7295	එම	එම	10 2 9
7296	එම	එම	2 3 15
7297	එම	එම	9 3 9
7298	එම	එම	10 0 19
7299	එම	එම	10 0 37
7300	එම	එම	10 0 7
7301	එම	එම	10 2 39
7302	එම	එම	10 0 0
7303	එම	එම	9 2 12
7304	එම	එම	9 3 0
7305	එම	එම	9 3 23
7306	එම	එම	9 3 24
7307	එම	එම	10 0 0
7308	එම	එම	6 1 6
7309	එම	එම	10 0 18
7310	එම	එම	9 2 27
7311	එම	එම	10 0 50
7312	එම	එම	8 0 0
7313	එම	එම	10 0 38
7314	එම	එම	9 2 7

නො.	ගම.	අන්දම.	මහත.
ආ. රු. ප.	අ. රු. ප.	අ. රු. ප.	අ. රු. ප.
7270	නිකව	බැද්ද	9 3 39
7271	එම	එම	9 3 29
7272	එම	එම	9 2 13
7273	එම	එම	9 3 23
7274	එම	එම	6 0 38
7275	එම	එම	11 3 0
7276	එම	එම	10 0 14
7277	එම	එම	9 3 34
7278	එම	එම	9 3 2
7279	එම	එම	9 3 17
7280	එම	එම	14 3 9
7281	එම	එම	10 0 20

දන්විමසි—තක්සේරු මිල අත්කරගනාට රුපියල් දහසකි. මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර ජනරාල් උත්තරාන්තේශ්වරයා විනිශ්චේ කොන්දේසි ගැණ හම්බන්තොට උපළුරන්තලන් නාමයෙන්ද දැනගන්නට පුළුවන.

මේ ඉඩම්වලට හම් කිසි උරුමයක් ඇතැයි කල්පනා කරණ ගම් කිසි කෙනෙකුට මෙහි දැනුම්දෙන්නෙකම්, විනිශ්චේ දවසේදී උපළුරන්තලන් නාමයෙන් ඉදිරිපිට ඔවුන්ගේ අයිතිවාසිකම්වලට සාධක පෙන්වා සිටින ලෙසටයි.

ගරුකර උතුමානන්වකන්තේශ්වරයා,
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
වැඩබලන මහජනකාර්යාල විමස.

No. 1,255, s. P.

Colonial Secretary's Office,
Colombo, July 15, 1902.

ON Wednesday, September 10, 1902, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up to auction, at his office in Matara Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twelve allotments of land situated in the Wellaboda pattu division of the Matara District of the Southern Province.

Preliminary plan 5,411.

Lot.	Name of Land.	Village.	Description.	Extent.		
				A.	R.	P.
12294	Ganimehena	Urugamuwa	Chena	3	2	20
12295	Maragahahena	do.	do.	2	1	21
12296	Maragahahena or Kahatagahahena	do.	do.	0	3	0
12297	Dolahoragahadeniya-atmaga	do.	Scrub	0	1	18
12298	Dolehoragahadeniya	do.	Paddy field	0	1	4
12299	Udadeniya Nagahahena	do.	Chena	2	3	12

Preliminary plan 5,628.

Lot.	Name of Land.	Village.	Description.	Extent.		
				A.	R.	P.
13426	Hanmandiyamulla	Dandeniya	Paddy field	0	1	18
13427	Maragahahena	do.	Chena	3	3	0
13427½	Do.	do.	do.	0	0	36
13428	Do.	do.	do.	0	1	18
13429	Badjandeniya Maragahahena	do.	do.	2	1	26
13430	Keenamandiyehena	do.	do.	1	2	39

Upset price,—Rs. 10 to Rs. 100 an acre, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,
R. W. IEVERS,
Acting Colonial Secretary.

No. 1,255, S. P.

වර්ෂ 1902 ජූලි මස 15 වෙනි දින කොළඹ මහජනප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කටයුතු වේ.

දකුණු දිසාවේ මාතර පලාතේ උපවිජයකරුන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1902 ජූලි මස 10 වෙනි දින වූ බදුදු දවල් එකට මාතර කම්පවිජයේදී වෙන්දේසිකර එකතුකර ගැනීමට අයදුම් පත්‍ර භාර දීමට අයුතු දිසාවේ මාතර පලාතේ වැල්ලබඩසත්කම කොටසකට පිහිටා තිබෙන ඉඩමකට වේ 12 ක්.

සිතියම 5,411.

කො.	ඉඩමේ නම.	තම.	අන්දම.	මගන.
				අ. රු. ප.
12294	ගත්ඉංග්‍රීසිය	උරුමයකට	සේන	3 2 20
12295	මාරගහසේන	එම	එම	2 1 21
12296	එම කොහොත් සහතිකය			
	සේන	එම	එම	0 3 0
12297	දෙල්ලොරගහදෙවියේඅත්මක	එම	සුළු බැඳි	0 1 18
12298	දෙල්ලොරගහදෙවියේ	එම	කුඹුර	0 1 4
12299	උඩදෙවියේ කාගහසේන	එම	සේන	2 3 12
		සිතියම 5,628.		
13426	ගත්මත්තිකාමුල්ල	දන්දෙවිය	කුඹුර	0 1 18
13427	මාරගහසේන	එම	සේන	3 3 0
13427½	එම	එම	එම	0 0 36
13428	එම	එම	එම	0 1 18
13429	බස්සේනදෙවියේ මාරගහසේන	එම	එම	2 1 26
13430	කිවමත්තිකාමුල්ල	එම	එම	1 2 39

සත්කමේ මුදලක්කර 10 ක් සිට 100 දක්වා ඉඩමේ ගැලියව.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේපරික්ෂකවරුන්ගේ විසින් මෙහි කොන්දේසි ගැණ මාතර උපවිජයකරුන්ගේ විසින් දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානන්වනසේනේ ආඥාවලට,
අර්. ඩබ්ලිව්. අයිවර්ස්,
වැඩිදුර මහ. සනුක රිස් මමක.

No. 1,256, S. P.

Colonial Secretary's Office,
Colombo, July 15, 1902.

ON Wednesday, September 3, 1902, at 1 P.M., the Government Agent for the Southern Province will put up to auction, at the Elptiya Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seventy-four allotments of land situated in the Bentota-Walallawiti korale division of the Galle District of the Southern Province.

Preliminary plan 6,017.—Porawagama.
Applicant—Nil.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price per Acre.	
				Extent. A. R. P.	Rs.
15334	Magaliyaddepollewwa	Alutduwahewage Omaris	Garden	0 3 20	10
		Applicant—W. Emanis.			
15335	Gammeddewatta	Heirs of W. Emanis	Garden	0 0 10	10
		Applicant—Nil.			
15336	Yongalawela	Don Y. Gunawardena	Field	0 0 38	10
15337	Do.	—	do.	0 0 27	10*
15338	Mattak5odella	Werakkodi Sardias Naranowita.	Garden	0 3 17	10
		Applicant—Nil.			
15339	Mullegodawitaowita	—	Owita	0 1 13	10
15340	Gallemullehena	Malaviachchige Mathes	Garden	0 2 10	10
15341	Do.	Malaviachchige Abraham	do.	6 3 14	100*
15342	Gallemulledeniya	do.	Deniya	1 2 8	100*
15343	Gallemullekanda	—	Jungle	13 2 37	100*
		Porawagama.			
		Applicant—Nil.			
15344	Andagahanagoda	—	Jungle	38 0 15	100*
15345	Do.	Patirege Don Bastian	Owita	0 0 9	100*
15346	Andagahanagodadeniya	—	Field	0 1 16	100*
15347	Andagahanagoda	—	Chena	0 1 6	100*
15349	Do.	—	Low jungle	0 2 38	50*
15350	Molegahawatta	Werakkodi Emanis and Nagoda-koralekankanange Erolis	Garden	1 2 21	50*
15351	Molegahadeniya	Nagodakoralekankanange Erolis	Deniya	0 0 13	50*
15353	Andagahanagoda	Alutduwehewage Don Doris	Chena	0 0 12	100*
15356	Do.	—	do.	0 1 12	100*

Preliminary plan 6,071.—Hipanwatta.
Applicant—Peduruwahakuru Saunerisa.

15589	Jambugahakeleaddarawatta	Peduruwahakuru Saunerisa	Garden	0 1 23	10
15590	Jambugahakenakele	—	Jungle	0 2 1	10

* These lots are supposed to contain plumbago, and they are advertised with mining rights.

Lot.	Name of Land.	Name of Claimant.	Description	Extent, A. R. P.	Upset Price
					per Acre. Rs.
15591	Mahajambugahahenekele	—	Jungle	23 0 20	50 ^c
15592	Jambugahahenawatta	Liyanegamage Diyaneris	Garden	0 2 33	15
15593	Jambugahahena-alutwatta	Mullevidanelage Erolis	do.	0 1 29	15
15594	Jambugahahenawattaowita	do.	Owita	0 1 4	10
15595	Do.	do.	do.	0 0 19	10
15596	Jambugahahenakeleowita	—	do.	0 0 33	10
15597	Do.	—	Owita	0 0 15	10
15598	Jambugahahenaparanawatta	—	Garden	0 0 36	10
15599	Jambugahahakumbura	Alagiahakuru Ediriansa	Field	2 3 30	20
15600	Do.	Pedurunwahakuru Saunerisa	do.	0 1 39	20
15601	Jambugahadeniya	—	Deniya	2 0 30	20
15602	Do.	—	do.	5 3 15	20
Preliminary plan 5,641.—Niyagama. Applicant—K. G. Hinnibaba. Bandarigodage Dondias and others					
13459	Pollewwa	do.	Open land	0 1 20	10
13460	Do.	do.	Garden	0 0 38	10
13461	Do.	do.	Chena	1 2 0	15
13463	Do.	do.	Garden	0 0 32	10
13464	Do.	do.	do.	0 0 25	10
Applicant—Nil.					
13464½	Kandahenakumbura	Manage Babappu	Field	0 0 12	10
13465	Kandahenapollewwa	Manage Tegriss	Garden	0 3 4	10
Preliminary plan 5,632.—Niyagama. Applicant—Nil.					
13442	Dabaragodawatta-addarapollewwa	—	Open land	1 2 1	10
13443	Do.	Gamage Manelis and others	Garden	0 3 12	10
13444	Labuweltenna	do.	do.	0 1 30	10
Applicant—K. G. Nikulas. Gamage Manelis and others					
13445	Aliyakehena	do.	Chena	3 2 4	10
Applicant—K. Badage Migel. Gamage Manelis and others					
13447	Aliyakehena	do.	Chena	1 3 5	10
Preliminary plan 5,892.—Pahalaomatta. Applicant—Nil.					
A 536	Magahenawatta-addara	Demalakanigurunnanselege Babunjappu	Garden	0 2 32	10
Preliminary plan 5,888.—Pahalaomatta. Applicant—Nil.					
W 535	Ambalanwelaburiyawelalu- duwa	Udugamasurige Peeris Appu	Garden	1 0 11	10
Preliminary plan 5,946.—Omatta. Applicant—Udugamasurige Poddissinno.					
15008	Uldeapota	—	Low jungle	2 2 26	10
Q 538	Do.	Ruppige Elias	Garden	0 0 12	10
Applicant—Nil.					
R 538	Uldeapotowatta-addaragoda	Ruppige Edoappu	Garden	0 1 20	10
S 538	Do.	do.	Owita	0 1 3	10
Preliminary plan 5,942.—Pahalaomatta. Applicant—Nil.					
F 538	Teligalahena Gankandawatta- addara	Bandarigodage Babahamy	Garden	0 1 32	10
G 538	Teligalalanga	Bandarigodage Peeris	do.	0 2 0	10
H 538	Teligalahenagoda-addara- kattiya	do.	do.	0 0 23	10
I 538	Horagahayaya-addara	Adimalikankanange Nandris	do.	0 3 2	10
J 538	Do.	Adimalikankanange Peeris Appu	do.	0 2 38	10
Preliminary plan 6,076.—Hipankanda. Applicant—Alagiyahakuru Sandorisa.					
15627	Kabellagahakele-addara- watta	Alagiyahakuru Sandorisa	Garden	0 2 23	15
15628	Kabellagahakeleowita	do.	Owita	0 2 26	15
Applicant—Nil.					
15630	Lenagalkanda-addaramanana	—	Chena	1 0 7	15
15632	Lenagalkanda-addarawatta	Sandiahakuru Odirisa	Garden	1 0 3	15
15634	Lenagalkanda-addarapatana- watta	Alagiyahakuru Sandorisa	Garden	0 1 26	15
15635	Lenagalkanda-addaraowita	do.	Owita	0 1 0	15
15636	Imbulgahawatta-owita	Alagiyahakuru Edriyansa	do.	0 0 37	15
15637	Imbulgahawatta	do.	Garden	0 0 34	15
Preliminary plan 6,067.—Uragaha. Applicant—Nil.					
15574	Jambugahawekelekele <i>alias</i> An- nasigaladura	—	Jungle	6 1 0	50*

* These lots are supposed to contain plumbago, and they are advertised with mining rights.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.	
		Preliminary plan 6,031.—Goluwamulla. Applicant—Nil.				
15437	Kiripellagahamanana	—	Chena	1 0 12	30	
15438	Do.	Opatakankanange Juan	Garden	0 1 30	10	
15439	Mahahenakele	Applicant—W. K. Sadiris. Helemebege Siyan Appu	Garden	1 0 11	10	
		Preliminary plan 5,891.—Opata. Applicant—Nil.				
14728	Keredeniyakumbura-addara-manana	—	Chena	0 1 35	25	
		Preliminary plan 5,817.—Yalagama. Applicant—Totage Hendrick.				
14241	Nallayahena or Bodiragodakele	—	Chena	0 2 27	30	
N 534	Bodiragodawatta	Totege Sinduhamy	Garden	0 1 36	30	
		Preliminary plan 5,354.—Marumulla. Applicant—Nil.				
11843	Moraketiyakele	Mira Lebbe Marikar Ismail Lebbe	Cinnamon land	12 1 2	30	
		Preliminary plan 5,793.—Wallambegala. Applicant—Hondamuni Ediansa.				
14165	Mederihenakanatta	—	Garden	2 1 26	15	
14166	Kurunduwatta	Kondamuni Edanisa	do.	0 1 1	15	

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency's command,
R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 1,256, S. P.

වම් 1902 ක්‍රි.පූ. මස 15 වෙනි දින කොළඹ

මහසෙනෙට්ස් රජයේ කන්තෝරුවේදී.

දකුණු දිසාවේ මහජනතාවගේ විසින් මෙහි පහත සඳහන් වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1902 ක්‍රි.පූ. සැලැස්වූ සේ 3 වෙනි දිනවූ බදද දවල් 1ව ඇල්පිටිය නානාතමේදී වෙන්දේසි කර විකුණනු ලබන බව දැනුණු දිනට සඳහන් වේ.

දකුණු දිසාවේ මහජනතාවගේ විසින් මෙහි පහත සඳහන් වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1902 ක්‍රි.පූ. සැලැස්වූ සේ 3 වෙනි දිනවූ බදද දවල් 1ව ඇල්පිටිය නානාතමේදී වෙන්දේසි කර විකුණනු ලබන බව දැනුණු දිනට සඳහන් වේ.

නො.	ඉඩමේ නම.	අයිතිකම් නිසන්තා.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කරයක කන්දේරු ගහන. රු.
15334	මහලියද්දපොලාව්ව	අළුත්දුමුණේවාගේ මුවාරිස් ඉල්ලීමකාරයා—ඩැබ් එම්. එස්.	වත්ත	0 3 20	10
15335	ගම්මාද්දවත්ත	ඩැබ් එම්. එස්.ගේ උරුමකරු කාරයෝ	එම	0 0 10	10
15336	සොන්ගලවෙල	මෙම ඉඩම වලට ඉල්ලීමකාරයන් නැත.	දෙත් ව. ගුවරදන	0 0 38	10
15337	එම	—	කුමුරු	0 0 27	10
15338	මහක්කොඩ්වැල්ල	විරක්කොඩ් සාදියස් කාරන්මිමිව.	වත්ත	0 3 17	10
15339	මුල්ලගොඩවිවම්මිව	—	මිමිව	0 1 13	10
15340	ගලමුල්ලගේන	මලුවාච්චිගේ මහේස්	වත්ත	0 2 10	10
15341	එම	එම ආචාරය	එම	6 3 14	100*
15342	ගලමුල්ලදෙහිය	එම	දෙහිය	1 2 8	100*
15343	ගලමුල්ලකන්ද	—	කැලේ	13 2 37	100*
15344	අන්දගහනගොඩ	—	එම	38 0 15	100*
15345	එම	පතිරගේ දෙත් බස්නියන්	මිමිව	0 0 9	100*
15346	අන්දගහනගොඩදෙහිය	—	කුමුරු	0 1 16	100*
15347	අන්දගහනගොඩ	—	ගේන	0 1 6	100*
15349	එම	—	පහත කැලේ	0 2 38	50*
15350	මොලගහවත්ත	විරක්කොඩ් එම්. එස්. සහ නාගොඩ කොරලකන්තානගේ එරෙලියස්	වත්ත	1 2 21	50*
15351	මොලගහදෙහිය	නාගොඩ කොරලකන්තානගේ එරෙලියස්	දෙහිය	0 0 13	50*
15353	අන්දගහනගොඩ	අළුත්දුමුණේවාගේ දෙත් දෙරිස්	ගේන	0 0 12	100*
15356	එම	—	එම	0 1 12	100*
15589	සිතියම 6,071. කිපත්වත්ත. ඉල්ලීමකාරයා—පෙදුරුවකුරු සලකේරියා. අල්ලුකකැලේ අද්දර වත්ත	—	වත්ත	0 1 23	10
15590	අල්ලුකගේන කැලේ	—	කැලේ	0 2 1	10

* මෙම කැබලිවල මිනිරන් කිවහොත් මෙහි කලපයකර නිසි. මේවා විකුණනු ලබන මිනිරන් ගාර සට අවසරයක් සමඟය.

නො.	ඉඩමේ නම.	අයිතියක් කියවියා.	අත්දම.	අක්කරයක කන්දේරු ගනිය.	
				රු.	ප.
15591	මහජමිනුකතෙන්න කැපේ	මෙම ඉඩම වලට ඉල්ලුම්කාරයෙක් නැත.		23	0 20
15592	ජමිනුකතෙන්න වත්ත	ලියකතමගේ දියවෙරිස්	කැපේ වත්ත	0	2 33
15593	ජමිනුකතෙන්න අවන් වත්ත	මුල්ලමදනලාගේ එරෙලිස්	එම	0	1 29
15594	ජමිනුකතෙන්න වත්ත බිම්බ	එම	බිම්බ	0	1 4
15595	එම	එම	එම	0	0 19
15596	ජමිනුකතෙන්නකැපේබිම්බ	—	එම	0	0 33
15597	එම	—	එම	0	0 15
15598	ජමිනුකතෙන්නපරතවත්ත	—	වත්ත	0	0 36
15599	ජමිනුකතකුමුර	අලගියකකුරු අලගියන්සා	කුමුර	2	3 30
15600	එම	පෙදුරුවාගකුරු සමනෙරිස්	එම	0	1 39
15601	ජමිනුකතදෙතිය	—	දෙතිය	2	0 30
15602	එම	—	එම	5	3 15
13459	සිතියම 5,641. පොල්ලෑම්බ	නියාගම. ඉල්ලුම්කාරයා—කේ. ජී. භික්කිබඩා. බන්ඩාරිගොඩගේ දෙව් දිසස්		0	1 20
13460	එම	සහ වෙන අග	එලියකලඉඩම	0	0 38
13461	එම	එම	වත්ත	1	2 0
13463	එම	එම	වත්ත	0	0 32
13464	එම	එම	එම	0	0 25
13464	කන්දගේන කුමුර	මෙම ඉඩම වලට ඉල්ලුම්කාරයෙක් නැත.		0	0 12
13465	කන්දගේන පොල්ලෑම්බ	මාතගේ බඩාඅප්පු එම හෙගිරිස්	කුමුර වත්ත	0	3 4
13442	දබරගොඩවත්තඅද්දර පොල්ලෑම්බ	සිතියම 5,632. නියාගම.			
13443	එම	—	එලියකල	1	2 1
13444	ලඹුවෙල්කැත්ත	ගමගේ මනෙලිස් සහ වෙන අග	ඉඩම වත්ත	0	3 12
13445	අලියකතෙන්න	ඉල්ලුම්කාරයා—කේ. ජී. නිකුලස්. ගමගේ මනෙලිස් සහ වෙන අග	හේත	3	2 4
13447	එම	ඉල්ලුම්කාරයා—කේ. රදගේ මිගෙල්. ගමගේ මනෙලිස් සහ වෙන අග	එම	1	3 5
A 536	මගනේනවත්තඅද්දර	සිතියම 5,892. පහලබිම්බය. දෙවලමුනිකුරු නිසානපෙලගේ බඩුන්අප්පු	වත්ත	0	2 32
W535	අම්බලන්වෙල මුරිය වෙලඵදුව	සිතියම 5,888. පහලබිම්බය.			
15008	ලල්දියපොත	ලඹුකමසුරියගේ පිරිස්අප්පු	වත්ත	1	0 11
Q 538	එම	බිම්බය. ඉල්ලුම්කාරයා—ලඹුකමසුරියගේ පොඹිසින්නේ. —	පහත කැපේ	2	2 26
R 538	ලල්දියපොතවත්ත	රුජපගේ එලියස්	වත්ත	0	0 12
S 538	අද්දරගොඩ	මෙම ඉඩම වලට ඉල්ලුම්කාරයෙක් නැත.			
F 538	කෙලියලගේනගත්කන්ද වත්තඅද්දර	රුජපගේ එදෙඅප්පු	එම	0	1 20
G 538	කෙලියලග	එම	බිම්බ	0	1 3
H 538	කෙලියලගේනගොඩ අද්දරකවරිය	සිතියම 5,942. පහලබිම්බය.			
I 538	ගොරගහතාගඅද්දර	බන්ඩාරිගොඩගේ බබගාමී	වත්ත	0	1 32
J 538	එම	බන්ඩාරිගොඩගේ පිරිස්	එම	0	2 0
15627	කැමෙල්ලගතකැපේ අද්දර වත්ත	සිතියම 6,076. කිපල්කන්ද. ඉල්ලුම්කාරයා—අලගියකකුරු සන්දෙරියා.			
15628	කැමෙල්ලගතකැපේ බිම්බ	ඉල්ලුම්කාරයා—අලගියකකුරු සන්දෙරියා.	වත්ත	0	2 23
15630	ලියකල්කන්දඅද්දර මානාන	එම	බිම්බ	0	2 26
15632	ලියකල්කන්දඅද්දර වත්ත	මෙම ඉඩම වලට ඉල්ලුම්කාරයෙක් නැත.			
		—	හේත	1	0 7
		සෙන්දියකකුරු බිදිරිස	වත්ත	1	0 3

* මෙම කැමෙල්ල මතිරත් නිවෙහවැය කියා කල්පනාකර තිබේ. මේවා විකුණුවේ මතිරත් කාර
ත්ව අවසරයක් සමඟය

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවතා.	අක්දම.	අක්කරයක කක්කේරු	
				මහර. ඉහත.	ඉහත.
				අ. රු. ප.	රු.
15634	ලිපතලකන්දඅද්දර පහතවත්ත	අලගියකකුර සන්දේරිසා	එම	0 1 26	15
15635	ලිපතලකන්දඅද්දරමිව්ව	එම	මිව්ව	0 1 0	15
15636	ඉඹුල්ගහවත්ත මිව්ව	අලගියකකුර එදිරිසන්තා	එම	0 0 37	15
15637	ඉඹුල්ගහවත්ත	එම	වත්ත	0 0 34	15
15574	රම්බුගහවෙලකැලේ නොයාන් අත්තාසිගලදුව	සිතියම 6,067. රුරහත.	කැලේ	6 1 0	50*
15487	කීරිපෙල්ලගහ මානාන	සිතියම 6,031. ගොව්වාමුල්ල.	සේන	1 0 12	30
15488	එම	මානානකන්තානන්ගේ ජුවන්	වත්ත	0 1 30	10
15439	මහසේනකැලේ සිතියම 5,891.	ඉල්වම්කාරයා—ඩැඩ. සෝ. සාදිරිස්. ගෙලමගෙ සියන්දර්පු	එම	1 0 11	10
14728	කොරදෙවියකුඹුර අද්දර මානාන	සිතියම 5,817. ගලගම. ඉල්වම්කාරයා—ගොව්ගේ ගෙත්දිරිස්.	සේන	0 1 35	25
14241	කල්ගගේගේ නොගොයන් බොදිරගොවකැලේ	—	සේන	0 2 27	30
N 534	බොදිරගොවවත්ත	මෙම ඉඩම්වලට ඉල්වම්කාරයෙක් නැතැ. ගොව්ගේ පුදුගාමි සිතියම 5,354. මරුමුල්ල.	වත්ත	0 1 36	30
11843	මොරකැලිකැලේ සිතියම 5,793.	මිරුලමිමේ මරිකා ඉස්සාගෙලේ ලෙමිමේ.	කුරුන්දඉඩම	12 1 2	60
14165	මෙදිරිසේනකහවත්ත	වලමිමේගල. ඉල්වම්කාරයා—කොන්දන්මුනි එදිරිසන්තා.	වත්ත	2 1 26	15
14166	කුරුදුවත්ත	—	එම	0 1 1	15

* මෙම කැබලිවල මිනිරන් නිබේගවෘග කිසි කල්පහාකර තිබේ. මේවා විකුණන්නේ මිනිරන් භාර වට අවසරයන් සමගය.

මෙම ඉඩම්කැබලිවලට අයිතිවැසිකම් කියාහිපිත යම් අයෙක් ඇත්නම් ඔහු විසින් මෙම විකිනීමේ දිනේදී එම අයිතිවැසිකම් කියා නිබේග මප්පු ගතාදිග දකුණු පලාතේ මහජ්ජනනලත්තාන්සේව වෙසවා සිටින්නට හිතැත.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා හරිවෙසර්ජනරුල්ලත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ වැඩිදුර කාරණා දකුණු පලාතේ ආණ්ඩුවේ ජ්ජනනලත්තාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුහර උතුමානත්වකන්සේගේ ආඥාවලෙහි,
 ආර්. ඩබ්ලිවු. අයිවරිස්,
 වැඩබලග මහසෙනෙකාරිස් වම්ක.

No. 1,257, S. P. Colonial Secretary's Office, Colombo, July 22, 1902.

ON Wednesday, September 17, 1902, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up to auction, at his office in Matara Kacheheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-one allotments of land situated in the Wellaboda pattu division of the Matara District of the Southern Province.

Lot.	Name of Land.	Name of Village.	Description.	Extent.	
				A. R. P.	
12120	Kolluhena	Urugamuwa	Chena	1	0 0
12140‡	Gahalakola-areatmaga or Dangaha-hena	do.	do.	1	1 24
12140‡	Do.	do.	do.	0	0 18
12173	Mahahena	do.	do.	6	0 4
Preliminary plan 5,477.					
12642	Ihalaweweatmaga	Kadawedduwa	Garden	2	0 36
12643	Do.	do.	do.	2	0 23
12647	Do.	do.	Jungle	0	1 27
12648	Do.	do.	Garden	1	1 2
12649	Do.	do.	do.	1	3 12
12651	Do.	do.	do.	2	1 36
12652	Wiwalehena	do.	do.	8	0 20
12653	Do.	do.	do.	3	2 12
12660	Etambagahahena	do.	do.	2	3 28
B 593	Pillehena or Wawulgalahena	do.	do.	1	3 37
S 593	Agamodaganhena or Wawulgalahena	do.	do.	3	2 21
12661	Agamodaganhena	do.	do.	1	2 8
12662	Do	do.	do.	3	0 29
12663	Randeniyagewatita	do.	do.	0	1 23
12664	Wadiyagewatita	do.	do.	0	3 4

Lot	Name of Land.	Name of Village.	Description.	Extent. A. R. P.
12665	Kajugahahena or Etambagahahena	Kadawedduwa	Jungle	0 1 30
12666	Do.	do.	Garden	0 3 35
12667	Do.	do.	Jungle	2 3 20
12668	Abaybalalamayagewatta	do.	Garden	1 0 19
Preliminary plan 5,484.				
12717	Ketukulagahahena or Gorokagahahena	Uda Aperekka	Chena	5 1 11
12718	Ketukulagahadeniyeatmaga	do.	do.	4 1 38
Preliminary plan 5,486.				
12739	Galpottshena	Uda Aperekka	Citronella garden	2 0 17
12740	Do.	do.	do.	0 2 18
12755	Alakolaliyaddeatmaga	do.	do.	1 0 38
12763	Balahamullehena	do.	Chena	1 2 35
12768	Kurunduhena	do.	Citronella garden	1 1 8
Preliminary plan 5,633.				
13448	Paragahahena	Baberenda	Citronella garden	2 0 28
Preliminary plan 5,644.				
13474	Wewahena	Baberenda	Jungle	2 0 23
13476	Bewumehena or Ganimehena	do.	Garden	1 0 20
Preliminary plan 5,648.				
13519	Medakuttiyehena	Dandeniya	Garden	0 3 39
13520	Gahalakola-ara-atmaga	do.	do.	2 0 20
Preliminary plan 5,814.				
14233	Henegedara Kahatagahahena	Diyagaha	Garden and scrub	2 0 15
14234	Do.	do.	Garden and jungle	9 0 32
Preliminary plan 5,862.				
14590	Karandahena	Batigama	Chena	4 2 24
Preliminary plan 5,985.				
15178	Ukgodahena	Palle Aperekka	Garden	0 2 15
Preliminary plan 6,206.				
16312	Elhenawaladeniya	Epitakaduwa	Paddy field	4 0 0
Preliminary plan 6,220.				
16361	Kurunduhena	Dandeniya	Chena	2 0 6

Upset price,—Rs. 10 to Rs. 100 an acre, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency's command,

R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 1,257, S. P.

විෂි 1902 ක්වු ජුලි මස 22 වෙනි දින කොළඹ

මහසෙනෙකාරිජනරාජයන්ගේ කන්තෝරුවේදී.

දකුණු දිසාවේ මාතර පලාතේ උපවිජයකරුන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩු මුළු නියෝගවලට ප්‍රකාරයට විෂි 1902 ක්වු සැප්තැම්බර් මස 17 වෙනි දිනට බද්ද දවල් 1ට මාතර කඹේරියේදී වෙන්දේසිකර විකුණනු ලබන දෙකට දැන.

දකුණු දිසාවේ මාතර පලාතේ වැල්ලොබාවපත්තුව කොව්ඩාසමේ පිහිටා තිබෙන ක්වුකැබෙලි 41ක්.
ඡනියම 5,393.

නො.	ඉඩමේ නම.	ගම.	අත්දම.	මහත. අ. රු. ප.
12120	කොල්විගේන	රෑරුගමුව	හේන	1 0 0
12140½	ගහලුකොලආරේඅත්වග නො කොත් දත්ගහගේන	එම	එම	1 1 24
12140¾	එම	එම	එම	0 0 18
12173	මහගේන	එම	එම	6 0 4
ඡනියම 5,477.				
12642	ඉහලවැවේ අත්වග	කඩවැද්දුව	වත්ත	2 0 36
12643	එම	එම	එම	2 0 23
12647	එම	එම	බැද්ද	0 1 27
12648	එම	එම	වත්ත	1 1 2
12649	එම	එම	එම	1 3 12
12651	එම	එම	එම	2 1 36
12652	විවල් ගේන	එම	එම	3 0 20
12653	එම	එම	එම	3 2 12
12660	ඇටඹගහගේන	එම	එම	2 3 28
R 593	පිල්ලෝගේන නොහොත් වවුල්ලෝගේන	එම	එම	1 3 37
S 593	අසමෝදගන්ගේන නො හොත් වවුල්ලෝගේන	එම	එම	3 2 21
11661	අසමෝදගන්ගේන	එම	එම	1 2 8
12662	එම	එම	එම	3 0 29
12663	රත්දෙණියගේවත්ත	එම	එම	0 1 23
12664	වාඩියගේවත්ත	එම	එම	0 3 4
12665	කප්පුගහගේන නොහොත් ඇටඹගහගේන	එම	බැද්ද	0 1 30
12666	එම	එම	වත්ත	0 3 35
12667	එම	එම	එම	2 3 20
12668	අඡබ්බාලලොසාගේවත්ත	එම	බැද්ද වත්ත	1 0 19

නො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහකු. අ. රු. ප.
12717	කැටකොලගහගේන නොගොස් ගොරොකගහගේන	සිනියම 5,484.		
12718	කැටකොලගහදෙණියේඅත්මග	උඩඅපරාක්ක එම	හේන එම	5 1 11 4 1 38
12739	ගල්පොත්තේගේන	උඩඅපරාක්ක එම	පැහිරි වත්ත එම	2 0 17
12740	එම	සිනියම 5,486.	එම	0 2 18
12755	අලුතකොලලියදාදඅත්මග	එම	එම	1 0 38
12763	බලනමුල්ලේගේන	එම	හේන	1 2 35
12768	කුරුදුගේන	එම	පැහිරි වත්ත	1 1 8
13448	පරගහගේන	බඩදක්ද	එම	2 0 28
13474	වැවගේන	බඩදක්ද	බැඳ්ද	2 0 23
13476	වැවුණමගේන නොගොස් ගත්ඉණ්ණේගේන	එම	වත්ත	1 0 20
13519	මැදකුච්චිගේගේන	දත්දෙණිය	එම	0 3 39
13520	ගහලකොලආරේඅත්මග	එම	එම	2 0 20
14233	හේනේගෙදර කහටගහ	සිනියම 5,648.		
14234	හේන එම	දිගාගහ එම	වත්ත සහ සුඵ බැඳ්ද වත්ත සහ බැඳ්ද	2 0 15 9 0 32
14590	කරන්දලගේන	බන්ගම	හේන	4 2 24
15178	උක්ගොඩගේන	සිනියම 5,985.	වත්ත	0 2 15
16312	ඇල්ගේගේවලදෙණිය	සිනියම 6,206.	කුමුර	4 0 0
16861	කුරුදුගේන	සිනියම 6,220.	හේන	2 0 6

කක්කෝරු මල අක්කෝරේ රුපියල් 10෧෪ සිට 100 දක්වා ඉඩමේ හැරියට.

මෙම ඉඩම්ගැන වැඩිදුර කාරණා සර්ලේඛර්ජනනලේඛනාත්තේගෙන්ද, විකිණීමේ යොන්දෙසි ගැන මාතර උප එජ්නලිනාත්තේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුහර උකුමානත්වකක්කේගේ ආඥාවලෙස,
ආර්. ඩබ්ලිව්. අසිවර්ස්,
වැඩබලන මහසෙකුකාරිස් විමේක.

LAND SALES IN THE EASTERN PROVINCE.

No. 889, E. P.

Colonial Secretary's Office,
Colombo, July 10, 1902.

ON Friday, August 29, 1902, and the following days, at noon, the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Name of Claimant.	Description.	Extent.			Upset Price per Acre.
			A.	R.	P.	
77430	A. M. Pattumma	Pottuvilpumi	0	0	31	10
77432	Do.	do.	0	1	0	10
77434	S. Pakkirtampi, &c.	Mavalankaiyadivalavu	2	0	35	10
77435	A. Miralevvai	do.	0	2	11	10
77440	M. Kalantar	Tillaiyadichchenai	0	2	4	10
77441	U. A. Assanar	do.	0	2	8	10
77445	M. P. Umaru Naindai	do.	0	0	30	10
77446	L. Utumankandu	do.	0	2	12	10
77447	S. Atam	do.	0	2	25	10
77448	L. Utumankandu	Vinnankadivalavu	0	0	29	10
77453	A. Chikkantar	Vinilaiyadivalavu	0	2	17	10
77454	P. Meiyatin	do.	1	1	19	10
77456	T. M. Meiyatinava	Virakkandadivalavu	0	0	31	10
77457	E. M. U. Levvai	do.	0	1	17	10
77458	A. Miralevvai	do.	0	1	18	10
77459	A. Utoman	do.	0	3	13	10
77460	A. C. Akamatu	do.	0	3	8	10
77461	A. Selaiman	do.	0	0	36	10
77463	M. Meiyatinava	Murunkaiyadivalavu	0	0	17	10

Lot.	Name of Claimant	Description.	Extent.			Upset Price
			A.	R.	P.	per Acre.
						Rs.
77464	P. H. Saiyu Marakkayar	Palavadiyalavu	0	0	21	10
77465	A. Ismayillevai	do.	0	0	17	10
77466	Chinnattampi Alimuttu	do.	0	0	13	10
77467	Alimuttu, wife of Chinnattampi	Murunkaiyadivalavu	0	0	12	10
77468	Atamkandu Maimu	do.	0	1	26	10
77470	A. Mukammattulevvai	do.	0	0	18	10
77471	A. Akamatu	do.	0	1	2	10
77472	A. Kalantar	do.	0	2	7	10
77473	M. C. Miralevvai	do.	0	0	29	10
77474	H. A. Kalantar	do.	0	1	3	10
77475	A. L. Miralevvai	do.	0	0	33	10
77476	I. Rakimattumma	Vilinaiyadivalavu	0	1	6	10
77478	A. Saiyuttampi	Palavadiyalavu	0	0	33	10
77479	A. Pattumma	Navaladiyalavu	0	0	38	10
77481	S. Simila	Veppaiyadivalavu	0	0	23	10
77485	B. Avaumma	Alaiyadivalavu	0	2	0	10
77487	S. M. K. Ravuttar	Veppaiyadivalavu	0	1	9	10
77488	Atam Saiyu	do.	0	1	3	10
77489	Miraumma, widow of Utuman	do.	0	0	18	10
77490	Avvaumma, wife of Atamkandu	Veppaiyadivalavu	0	0	38	10
77491	S. M. Akamatulevvai, &c.	do.	0	1	10	10
77492	M. K. Utumalevvai	do.	0	0	35	10
77493	Pattumma, widow of Deenkutte	do.	0	1	0	10
77494	S. Maimunachchi	Palavadiyalavu	0	2	8	10
77495	Miraumma, widow of M. Mullai	do.	0	1	15	10
77497	Yattumma, widow of Kalantar	do.	0	1	5	10
77499	A. Atamkandu	Palavadiyalavu	0	0	38	10
77501	Kattisaumma, widow of Miramumulai	Alaiyadivalavu	0	0	30	10
77502	A. B. Kalantar	do.	0	1	18	10
77503	A. Ismayillevai	do.	0	0	32	10
77504	S. Miran	do.	0	0	28	10
77505	T. Abdulkatar	do.	0	2	20	10
77506	A. S. M. Saviettumma	do.	0	2	25	10
77507	A. S. M. Urukkiyaumma	do.	1	1	11	10
77508	A. M. Akamatu	do.	0	0	22	10
77509	U. M. Akamatu	do.	0	0	24	10
77510	A. Chinnalevvai	do.	0	1	6	10
77511	M. Meiyatinvava	do.	0	0	21	10
77512	A. Ismayillevai	do.	0	0	30	10
77514	A. Avvaumma	Puvarasaiyadivalavu	0	0	14	10
77515	K. Rakimattumma, &c.	Murunkaiyadivalavu	0	0	26	10
77516	K. Senulaumma	Sadevekkaiyadivalavu	0	0	31	10
77519	A. M. Kalantar	do.	0	1	10	10
77520	M. M. Akamatulevvai	do.	0	1	0	10
77521	I. Akamatu	do.	0	2	15	10
77522	S. Avvaumma	do.	0	1	25	10
77523	A. Avvaumma, &c.	do.	1	0	5	10
77524	J. Akamatu	do.	0	0	31	10
77525	M. M. A. Levvai	do.	0	0	33	10
77526	A. R. Kalantar	do.	0	1	38	10
77527	A. Mukaiyatinvava	do.	0	1	25	10
77528	K. Chinniumma	do.	0	1	2	10
77529	S. Meiyatinvava	do.	0	1	1	10
77530	Sini Miran	do.	0	0	10	10
77532	K. Pattumma	Palavadiyalavu	0	1	5	10
77534	A. Chinnaumma	do.	0	0	13	10
77535	Kalantar's wife S. Umma	Amanakkaiyadivalavu	0	1	18	10
77537	Miraumma, widow of Ismayil	Palavadiyalavu	0	0	36	10
77539	B. A. Bahaman's wife K. Maimu	Murunkaiyadivalavu	0	1	11	10
77540	S. Meiyatinvava	do.	0	0	36	10
77541	A. Miraumma	Palavadiyalavu	0	1	14	10
77543	Senulaumma, wife of Ismayil	do.	0	2	0	10
77544	A. M. Akamatu	do.	0	0	36	10
77545	P. M. Ismankuddi	do.	0	2	4	10
77546	S. M. Umma	do.	0	2	7	10
77555	M. P. Pakkir	do.	0	1	27	10
77557	Isman Avaumma	Valaiyadivalavu	0	1	9	10
77558	Avaumma, widow of Selaiman	Murunkaiyadivalavu	0	1	15	10
77559	K. Alimma	do.	0	0	29	10
77561	A. Avaumma	Vilinaiyadivalavu	0	1	12	10
77564	M. Aliyar	do.	0	1	13	10
77565	I. Kalantar	do.	0	1	22	10
77566	S. Pichchaumma	do.	0	0	26	10
77567	I. Mirasaivu	do.	0	1	10	10
77569	K. Akisaumma	do.	0	1	28	10
77570	P. Mukantiram's widow Pattumma	Karaiyadivalavu	0	1	16	10
77573	M. Avuvakkarmullai	Vilinaiyadivalavu	0	3	6	10
77575	M. Sekumma	do.	0	2	2	10
77577	Atam Umaru	do.	0	1	13	10
77582	Kalantarlevvai Hydurus	do.	0	3	2	10

Lot.	Name of Claimant.	Description.	Extent.		Upset Price
			A.	R. P.	per Acre. Rs.
77583	Semilattumma, wife of Ismayil	Vilinaiyadivalavu	0	3 10	10
77584	A. Mammatu	do.	0	0 30	10
77585	K. Miran	do.	0	1 0	10
77586	Y. C. Miran	do.	0	1 14	10
77587	K. Avaumma	do.	0	0 22	10
77588	I. C. Saivu	do.	0	0 16	10
77589	I. Chinnattampi	do.	0	1 30	10
Preliminary plan 2,696. Village—Pottuvil.					
77653	I. S. L. Kiribanda Koralai	Dombagahachenai	1	0 32	10
R 61	Mohammedan community	Pallivasalpumi	0	1 34	10
S 61	Tamotarampillai	Kulavadippumi	0	3 19	10
U 61	Do.	do.	0	2 26	10
V 61	S. Phillipu	Mavadivalavu	0	1 2	10
77662	P. Muttu	Pottuvilpumi	0	0 22	10
77666	General sale	Veddivelippumi	1	2 0	10
77667	S. Kuruvita	do.	0	3 5	10
77674	S. Marimuttu	do.	0	0 8	10
77677	P. Panikkan	do.	0	3 15	10
77678	T. U. Valli	Pottuvilpumi	0	0 13	10
77686	M. V. Tavasi	do.	1	1 7	10
77687	K. V. Taruman	do.	1	0 16	10
77688	N. V. Periyar	do.	0	0 36	10
77692	General sale	do.	0	1 26	10
77695	V. V. Kammanchi	do.	0	0 4	10
77697	K. Palattai	do.	0	1 38	10
77698	K. V. Velavanan	do.	0	1 7	10
77700	K. V. Taruman	do.	0	1 23	10
77701	Do.	do.	0	1 9	10
77702	General sale	Fit for garden	1	0 9	10
77703	U. Atamparikari	Garden	0	2 12	10
77706	A. Selaiman	do.	0	0 28	10
77707	K. Pakkir Marakkayar	do.	0	0 8	10
77711	General sale	Fit for garden	0	0 22	10
77712	Do.	Open ground	0	0 17	10
77713	Do.	do.	0	1 2	10
77714	Do.	do.	0	0 1-50	10
77715	Do.	do.	0	0 8	10
77716	Do.	do.	0	0 28	10
77717	Do.	do.	0	0 25	10
77718	Do.	do.	0	0 6	10
77719	Do.	do.	0	1 13	10
77720	Do.	do.	0	1 2	10
77721	Do.	do.	0	1 7	10
77722	Do.	do.	0	0 6	10
77723	Do.	do.	0	1 26	10
77726	Do.	Fit for garden	0	0 26	10
77729	I. S. Ismankutti	do.	0	0 16	10
77731	Do.	do.	0	1 19	10
77732	M. Miralevvai, &c.	do.	1	0 30	10
77734	General sale	do.	7	3 4	10
77735	Do.	do.	8	3 26	10
77737	Do.	Sandy land	1	0 8	10
77738	Do.	Fit for garden	0	2 19	10
Preliminary plan 1,231. Village—Pottuvil.					
2731	S. P. H. Saivulevvai (applicant)	Chiriyavaddai	29	3 36	10
2734	Do.	do.	47	1 16	10
Preliminary plan 1,229. Village—Pottuvil.					
2730	T. Mirasaivulevvai (applicant)	Andaniyaveli	16	2 35	10
Preliminary plan 2,693. Village—Pottuvil.					
77633	Marakkai Naintai	Chinnasemanattukkadu	19	2 5	10
77634	Do.	do.	2	1 24	10
Preliminary plan 2,694. Village—Pottuvil.					
77642	Vandakappillai (encroachment)	Palamunankuveli	4	0 16	10
77643	Do. (do.)	do.	2	1 20	10
77647	S. Nanamuttu	Kunchanodaiveli	1	1 36	10
Preliminary plan 2,695. Village—Pottuvil.					
77651	P. H. Sudu Nilame (field)	Chiriyaveli	0	1 20	10

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency's command,

R. W. IEVERS.
Acting Colonial Secretary.

No. 889, E. P.

கொலோனியல் சர்க்கிற்ந்தரா ஆபிசில்,
கொழும்பு, 1902 ம் ஆடிமீ 10 த் வ.

1902 ம் ஆண்டு ஆவணிமாதம் 29 ந் திகதியாகிய வெள்ளிக்கிழமையிலு மதனையடுத்த நாட்சளிமூம் முற் பகல கிழக்கு மாசாணத்து கலம்மேந்த ஏன்றவாகள் தனது ஆபிசில் இன்னடியிற் சொஸைப்படடருக கிற முடிக்குரிய காணித்துணுகளை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டுருக்கும் பொருத்தப்பரகாரம் சலகத்திற்கறி விற்பார்.

படம் 2,691. பாணகைப்பற்று.

ஏக்கரொன்
றுக்கு தரி
ப்பு வகை.

இல.	குறிச்சி.	உரித்தாளியின் பெயர்.	வகை.	விசுவா. ச. மூ. ப.	ஏ.	ப.
77430	பொத்துவில்	அ. மு. பாத்தும்மா	பொத்துவில் பூமி	0	0	31
77432	பெடி	பெடி	பெடி	0	1	0
77434	பெடி	சி. ப. சீரத்தம்பியும் மறுபேரும்	மாணிலங்கையடிவளவு	2	0	35
77435	பெடி	அ. மீராலெவ்வை	பெடி	0	2	11
77440	பெடி	மு. கலந்தா	திலையடிச்சீலை	0	2	4
77441	பெடி	உ. அ. அச்சுரை	பெடி	0	2	8
77445	பெடி	மு. பெர. உமறுநயிந்தை	பெடி	0	0	30
77446	பெடி	லு. உதுமாலெவ்வை	பெடி	0	2	12
77447	பெடி	ஈ. ஆதம	பெடி	0	2	25
77448	பெடி	லு. உதுமாண்கண்டு	விண்ணங்கையடிவளவு	0	0	29
77453	பெடி	அ. சிக்கந்தா	வினியையடிவளவு	0	2	17
77454	பெடி	ப. மெய்யதின	பெடி	1	1	19
77456	பெடி	தொ. மு. மெய்யதினவாவா	வீரகாண்டடிவளவு	0	0	31
77457	பெடி	இ. மு. உ. வெவ்வை	பெடி	0	1	17
77458	பெடி	அ. மீராலெவ்வை	பெடி	0	1	18
77459	பெடி	அ. உதுமாண	பெடி	0	3	13
77460	பெடி	அ. க. அகமது	பெடி	0	3	8
77461	பெடி	அ. சிலமாண	பெடி	0	0	36
77463	பெடி	மு. மெய்யதினவாவா	முறுங்கையடிவளவு	0	0	17
77464	பெடி	பொ. த. சாய்வுமரைக்காயா	பலாவடிவளவு	0	0	21
77465	பெடி	அ. இஸ்மாயிலெவ்வை	பெடி	0	0	17
77466	பெடி	சினனத்தமபி அலிமுத்த	பெடி	0	0	13
77467	பெடி	பெடி	முருங்கையடிவளவு	0	0	12
77468	பெடி	ஆதங்கண்டு மைமு	பெடி	0	1	26
77470	பெடி	அ. முகமதலிவா	பெடி	0	0	18
77471	பெடி	அ. அகமது	பெடி	0	1	2
77472	பெடி	அ. கலந்தா	முருங்கையடிவளவு	0	2	7
77473	பெடி	மு. க. மீராலெவ்வை	பெடி	0	0	29
77474	பெடி	அ. ஆ. கலந்தா	பெடி	0	1	3
77475	பெடி	அ. வெ. மீராலெவ்வை	பெடி	0	0	33
77476	பெடி	இ. நகிமத்தும்மா	வினியையடிவளவு	0	1	6
77478	பெடி	அ. சாய்வுத்தமபி	பலாவடிவளவு	0	0	33
77489	பெடி	அ. பாத்தும்மா	தாலையடிவளவு	0	0	38
77481	பெடி	சி. சிலிவா	வேப்பையடிவளவு	0	0	23
77485	பெடி	ஆவா உமமா	ஆலையடிவளவு	0	2	0
77487	பெடி	சி. மு. க. குலுத்தா	வேப்பையடிவளவு	0	1	9
77488	பெடி	ஆதமசாய்வு	பெடி	0	1	3
77489	பெடி	உதுமாண கைமபெண் மீரா உமமா	வேப்பையடிவளவு	0	0	18
77490	பெடி	ஆதங்கண்டு பெண் அவ்வா உமமா	பெடி	0	0	38
77491	பெடி	சி. மு. அகமதுலெவ்வையும மருபேரும்	பெடி	0	1	10
77492	பெடி	மீ. க. உதுமாலெவ்வை	பெடி	0	0	35
77493	பெடி	தினசுட்டி கைமபெண் பாத்தும்மா	பெடி	0	1	0
77494	பெடி	ஈ. மைமுனாச்சி	பலாவடிவளவு	0	2	8
77495	பெடி	மீராமுலை கைமபெண் மீராமமா	பெடி	0	1	15
77497	பெடி	பாத்தும்மா கைமபெண் கலந்தா	பெடி	0	1	5
77499	பெடி	அ. ஆதங்கண்டு	பெடி	0	0	38
77501	பெடி	மீராமுலை கைமபெண் கதிசா உமமா	ஆலையடிவளவு	0	0	30
77502	பெடி	ஆ. ரு. கலந்தா	பெடி	0	1	18
77503	பெடி	அ. இஸ்மாயிலெவ்வை	பெடி	0	0	32
77504	பெடி	ஈ. மீராண	பெடி	0	0	28
77505	பெடி	தொ. அனதலகாதர்	பெடி	0	2	20
77506	பெடி	அ. ச. மு. சையத்தும்மா	பெடி	0	2	25
77507	பெடி	அ. ச. மு. உறு இயாமமா	பெடி	1	1	11
77508	பெடி	ஈ. மு. அகமது	பெடி	0	0	22
77509	பெடி	உ. மு. அகமது	பெடி	0	0	24
77510	பெடி	அ. சினனலெவ்வை	பெடி	0	1	6

ஏக்கரொன்
மக்கு தரி

விசாலம். ப்பு வலை.

இல.	குறிச்சி.	உரித்தாளியின் பெயர்.	விவரம்.	ஏ. அ. பெ.	கு.
77511	பொத்துவை	மு. மெய்யதீனவாவா	ஆலையடிவளவு	0 0 21	10
77512	பொத்துவை	அ. இஸமாயிலவலை	பொத்துவை	0 0 30	10
77514	பொத்துவை	அ. அவ்வா உமமா	பூவரசையடிவளவு	0 0 14	10
77515	பொத்துவை	ச. ரஜி. தத்தமமாவு மறுபெரும	முருங்கையடிவளவு	0 0 26	10
77516	பொத்துவை	கா. செமிலா உமமா	சடவேசையடிவளவு	0 0 31	10
77519	பொத்துவை	அ. ம. கலந்தர்	பொத்துவை	0 1 10	10
77520	பொத்துவை	மு. மு. அகமதுவெலவலை	பொத்துவை	0 1 0	10
77521	பொத்துவை	இ. அகமது	பொத்துவை	0 2 15	10
77522	பொத்துவை	சி. அவா உமமா	பொத்துவை	0 1 25	10
77523	பொத்துவை	அ. அவா உமமாவு மறுபெரும	பொத்துவை	1 0 5	10
77524	பொத்துவை	இ. அகமது	சடவேசையடிவளவு	0 0 31	10
77525	பொத்துவை	மு. மு. ஆ. வெலவலை	பொத்துவை	0 0 33	10
77526	பொத்துவை	ஆ. ரு. கலந்தர்	பொத்துவை	0 1 38	10
77527	பொத்துவை	அ. முகையதீனவாவா	பொத்துவை	0 1 25	10
77528	பொத்துவை	கா. சீனி உமமா	பொத்துவை	0 1 2	10
77529	பொத்துவை	சி. மெய்யதீனவாவா	பொத்துவை	0 1 1	10
77530	பொத்துவை	சீனிமீரான	பொத்துவை	0 0 10	10
77532	பொத்துவை	ச. பாத்துமமா	பலாவடிவளவு	0 1 5	10
77534	பொத்துவை	ஆ. சின்ன உமமா	பொத்துவை	0 0 13	10
77535	பொத்துவை	கலந்தர் பெண சின்ன உமமா	ஆரணக்கடிவளவு	0 1 18	10
77537	பொத்துவை	இஸமாயில் கைம்பெண் மீரா உமமா	பலாவடிவளவு	0 0 36	10
77539	பொத்துவை	றஜி. ரான பெண் கா. மைமு	முருங்கையடிவளவு	0 1 11	10
77540	பொத்துவை	சி. மெய்யதீனவாவா	பொத்துவை	0 0 36	10
77541	பொத்துவை	ஆ. மீரா உமமா	பலாவடிவளவு	0 1 14	10
77543	பொத்துவை	இஸமாயில் பெண செமிலா உமமா	பொத்துவை	0 2 0	10
77544	பொத்துவை	ஆ. மி. அகமது	பொத்துவை	0 0 36	10
77545	பொத்துவை	ட. மு. இஸ்மாயீல்கண்டு	பொத்துவை	0 2 4	10
77546	பொத்துவை	சி. மீ. உமமா	பொத்துவை	0 2 7	10
77555	பொத்துவை	மீ. ப. பரீ	பொத்துவை	0 1 27	10
77557	பொத்துவை	இஸ்தான் அவ்வா உமமா	காரையடிவளவு	0 1 9	10
77558	பொத்துவை	சிலேமான கைம்பெண் ஆவா உமமா	முருங்கையடிவளவு	0 1 15	10
77559	பொத்துவை	ச. அலிமா	பொத்துவை	0 0 29	10
77561	பொத்துவை	அ. அவ்வா உமமா	வினியையடிவளவு	0 1 12	10
77564	பொத்துவை	மு. அலியார்	பொத்துவை	0 1 13	10
77565	பொத்துவை	இ. கலந்தர்	பொத்துவை	0 1 22	10
77566	பொத்துவை	சி. பிச்சை உமமா	பொத்துவை	0 0 26	10
77567	பொத்துவை	இ. மீராசாய்பு	பொத்துவை	0 1 10	10
77569	பொத்துவை	கா. அகிசா உமமா	பொத்துவை	0 1 28	10
77570	பொத்துவை	ப. முகாந்தரம் கைம்பெண் பா த்துமமா	காரையடிவளவு	0 1 16	10
77573	பொத்துவை	மு. அவ்வா காமுலலை	வினியையடிவளவு	0 3 6	10
77575	பொத்துவை	மு. சேகுமமா	பொத்துவை	0 2 2	10
77577	பொத்துவை	ஆசம் உமமா	பொத்துவை	0 1 13	10
77582	பொத்துவை	கலந்தர் வெலவலை ஐதருசு	பொத்துவை	0 3 2	10
77583	பொத்துவை	இஸமாயில் பெண செமிலத்தமமா	பொத்துவை	0 3 10	10
77584	பொத்துவை	அ. மமமது	பொத்துவை	0 0 30	10
77585	பொத்துவை	க. மீரான	பொத்துவை	0 1 0	10
77586	பொத்துவை	யா. ச. மீரான்	பொத்துவை	0 1 14	10
77587	பொத்துவை	கா. ஆவா உமமா	பொத்துவை	0 0 22	10
77588	பொத்துவை	இ. க. சாய்பு	பொத்துவை	0 0 16	10
77589	பொத்துவை	இ. சின்னத்தமபி	பொத்துவை	0 1 30	10
படம 2,696.					
77653	பொத்துவை	சிரிவண்டா கோறனை	தொம்பகாவத்தை	1 0 32	10
R 61	பொத்துவை	முகபதிய கூட்டத்தாரா	பள்ளிவாசலுழி	0 1 34	10
S 61	பொத்துவை	தாமோதரமயின்னை	கூளாவடிபூழி	0 3 19	10
U 61	பொத்துவை	பொத்துவை	பொத்துவை	0 2 26	10
V 61	பொத்துவை	ச. பிப்பி	மாவடிவளவு	0 1 2	10
77662	பொத்துவை	ப. முத்தி	பொத்துவை பூழி	0 0 22	10
77666	பொத்துவை	பொத்துவை பன்னவ	வடடி வெளிப்பூழி	1 2 0	10
77667	பொத்துவை	சி. குருவித்தா	வட்டி வெளிப்பூழி	0 3 5	10
77674	பொத்துவை	ச. மாரிமுத்த	பொத்துவை	0 0 8	10
77677	பொத்துவை	ப. பணக்கள்	பொத்துவை	0 3 15	10
77678	பொத்துவை	தொ. உ. வள்ளி	பொத்துவை பூழி	0 0 13	10
77686	பொத்துவை	ம. வ. தவசி	பொத்துவை	1 1 7	10
77687	பொத்துவை	க. வ. தருமன்	பொத்துவை பூழி	1 0 16	10
77688	பொத்துவை	ந. வ. பெரியாள்	பொத்துவை	0 0 36	10

இல.	குறிச்சி.	உரித்தானியின் பெயர்.	விபரம்.	எக்கரோஸ்			
				விசாலம்.	அ. அ. பெ.	கு.	
77692	பொததுவில்	பொததுவற்பனவு	பொததுவீலபூமி	0	1	26	10
77695	அ.டி	வ. வி. கம்மாச்சி	அ.டி	0	0	4	10
77697	அ.டி	ச. பாலாததை	அ.டி	0	1	38	10
77698	அ.டி	ச. வ. வேலவண்ணா	அ.டி	0	1	7	10
77700	அ.டி	ச. வ. திருமண	அ.டி	0	1	23	10
77701	அ.டி	அ.டி	அ.டி	0	1	9	10
77702	அ.டி	பொதுவீற்பனவு	தொட்டச்செய்கைக்கே				
			ற்றது	1	0	9	10
77703	அ.டி	உ. ஆதம்பரிசாரி	தொட்டம்	0	2	12	10
77706	அ.டி	அ. சிலமான்	அ.டி	0	0	28	10
77707	அ.டி	ச. பக்கீர்மரைக்காயர்	அ.டி	0	0	8	10
77711	அ.டி	பொதுவீற்பனவு	அ.டி	0	0	22	10
77712	அ.டி	அ.டி	வெட்டைப்பூமி	0	0	17	10
77713	அ.டி	அ.டி	அ.டி	0	1	2	10
77714	அ.டி	அ.டி	அ.டி	0	0	1-50	10
77715	அ.டி	அ.டி	அ.டி	0	0	8	10
77716	அ.டி	அ.டி	அ.டி	0	0	28	10
77717	அ.டி	அ.டி	அ.டி	0	0	25	10
77718	அ.டி	அ.டி	அ.டி	0	0	6	10
77719	அ.டி	அ.டி	அ.டி	0	1	13	10
77720	அ.டி	அ.டி	அ.டி	0	1	2	10
77721	அ.டி	அ.டி	அ.டி	0	1	7	10
77722	அ.டி	அ.டி	அ.டி	0	0	6	10
77723	அ.டி	அ.டி	அ.டி	0	1	26	10
77726	அ.டி	பொதுவீற்பனவு	தொட்டச்செய்கைக்கே				
			கேற்றது	0	0	26	10
77729	அ.டி	இ. சி. இணமானகண்டி	அ.டி	0	0	16	10
77731	அ.டி	அ.டி	அ.டி	0	1	19	10
77732	அ.டி	மு. மீராலெவ்வையம் மறுபேரும்	அ.டி	1	0	30	10
77734	அ.டி	பொதுவீற்பனவு	அ.டி	7	3	4	10
77735	அ.டி	அ.டி	அ.டி	8	3	26	10
77737	அ.டி	பொதுவீற்பனவு	தொட்டச்செய்கைக்கே				
			கேற்றது	1	0	8	10
77738	அ.டி	அ.டி	அ.டி	0	2	19	10
2731	அ.டி	பட்டம் 1,231. ச. சொ. த. சாய்வுலெவ்வை (கேள்விகாரை)	சிறியாவட்டை	29	3	36	10
2734	அ.டி	அ.டி	அ.டி	47	1	16	10
2730	அ.டி	பட்டம் 1,229. தொ. மீராசாய்பு (கேள்விகாரை)	அ.டி	16	2	35	10
77633	அ.டி	பட்டம் 2,693. மரககாநயித்தை	அ.டி	19	2	5	10
77634	அ.டி	அ.டி	அ.டி	2	1	24	10
77642	அ.டி	பட்டம் 2,694. வண்டகாப்பிள்ளை	அ.டி	4	0	16	10
77643	அ.டி	அ.டி	அ.டி	2	1	20	10
77647	அ.டி	ச. குணமுத்து	அ.டி	1	1	36	10
77651	அ.டி	பட்டம் 2,695. பொ. த. சதுரிலமை	அ.டி	0	1	20	10

இக்கோண்டிப்பற்றிய மேலதிகமான வினம்பரங்களை விற்பனையின் பொந்திசார்புப்பற்றி ம. டக
கம்பு அசாட்சு ஏசனறுத்தரையவர்களிடம் கீழ்வ யறிந்தகொள்ளலாம்.

மகோத்தமா அலாகளினது கட்டையியைடி.

ஆர். டபிளூ. ஐயாவு.

இராசாங்க விசுதர்ன வேலுபாடபவர்.

No. 890, E. P.

Colonial Secretary's Office,
Colombo, July 22, 1902.

ON Wednesday, September 10, 1902, and the following days, at noon, the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 2,935.—Chammanturai pattu.

Lot	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre.
					A.	R. P.	
87479	Chavalaktadai	V. Kanapati	Crown	Jungle land	3	3 4	10 0
Preliminary plan 2,892.							
87353	Akkilaveli	General sale	Crown	Jungle land	20	3 24	10 0
87354	Do.	do.	do.	do.	1	2 6	10 0

Lot.	Village.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.			Upset Price per Acre.	
					A.	R.	P.	Rs.	c.
Preliminary plan 2,944. - Manmunai pattu.									
87508	Ampilanturai	K. Kantavannan	Crown	Jungle land	5	0	28	10	0
Preliminary plan 2,967.									
87597	Tevelamunai	P. Kasinvava	Crown	Encroachment	18	0	28	12	50
87598	Do	S. Umerukatta	do.	Paddy land	13	3	28	12	50
Preliminary plan 2,969.									
87616	Tevelamunai	I. Utumalevvai	Crown	Garden land	1	0	21	12	50
Preliminary plan 2,970.									
87618	Urani	R. Murukan	Crown	Jungle fit for cocoanut	1	0	7.25	10	0
87619	Do.	K. Arunasalem	do.	do.	2	0	39.50	10	0
Preliminary plan 2,975.									
87642	Tevelamunai	I. Mokamatulevvai	Crown	Paddy land	1	3	0	10	0
87643	Do.	M. K. Ivuralevvai	do.	Encroachment	0	2	8	10	0
Preliminary plan 2,980.									
87656	Ampilanturai	A. Ismalevvai	Crown	Paddy land	4	1	25	12	50
Preliminary plan 2,399.									
76212	Panichchaiyadi-madu	P. H. Kantappodi	Crown	Jungle fit for paddy	6	3	0	10	0
76214	Do.	K. Vairamuttu	do.	Encroachment	0	1	33	10	0
76217	Do.	P. Kumaraveli	do.	do.	6	3	20	10	0
76218	Do.	K. Manmunaipodi	do.	do.	4	0	15	10	0
Preliminary plan 2,734. - Koralai pattu.									
77905	Murakkodan-chenai	General sale	Crown	Jungle fit for cocoanut	3	0	7	12	50
77907	Do.	do.	do.	do.	1	0	32	12	50
Preliminary plan 667. - Porativu pattu.									
P 223	Mandur	N. Katiraveli and S. Katirkaman	—	Half-value land	5	3	20	10	0
Preliminary plan 801. - Koralai pattu.									
R 836	Miravodai	I. Mirasaivu	—	Paddy land	12	2	34	—	0

* Certificate of quiet possession.

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency's command,

R. W. IEVERS,
Acting Colonial Secretary.

No. 890, E. P.

கொலோனியல் சக்கிற் தாரா ஆய்வு,
கொழும்பு, 1902 ம் வருட ஆடிமீ 22 ந் உ.

1902 ம் ஆண்டி புரட்டாசீமாதம் 10 ந் திகதியாகிய புதன் கிழமை மயிலு மகனையடுத்த நாட்களிலும் முற்பகல் கிழக்கு மா காணத்தி கவற்றன் மேத்து ஏசனறவாகன் தனது ஆய்வினை இதனடியிற் சொல்லப்படமருகிற முடிக்குரிய காணத்தினைக்கினை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்படமருக்கும் பொருத்தப்பிரகாரம் ஒலத்திற்குறி விற்பார.

காணத்தினைக்கினை, கிழக்கு மா காணத்தி மட்டக்கனப்பு டிவுகிழிச்சிலிருக்கின்றன.

பிள்ளை இலககம் 2,935, சமமாந்திறைபற்று. உரிததாளி—முடி.

தரிப்புவினை
எக்கா ஒன்

இல.	குறிச்சி.	கேள்விகாரானினை பெயர்.	வீபரம்.	அ. றா. ப.	சூ. "
87479	சுவளககடை	வீ. கணபதி	காட்டுப்பூமி	3	3 4
படம் 2,892.					
87853	அக்கிலாவெளி	பொதுவீற்றனவு	ஹெ	20	3 24
87854	ஹெ	ஹெ	ஹெ	1	2 6
படம் 2,944, மண்முனைப்பற்று.					
87508	அம்பினாந்திறை	ச. கந்தவண்ணை	காட்டுப்பூமி	5	0 28
படம் 2,967.					
87597	தெவலாமுனை	ப. காசினவாவா	கூட்டிப்பிடித்தப்பூமி	18	0 28
87598	ஹெ	ச. உமறுகத்தா	வேளாண்மைப்பூமி	13	3 28
படம் 2,969.					
87616	ஹெ	சி. உதுமாவெவனவு	தோட்டப்பூமி	1	0 21
படம் 2,970, மண்முனைப்பற்று.					
87618	ஊரணி	இ. முருகன்	தென்னகேற்றகாடு	1	0 7.25
87619	ஹெ	ச. அருணாசலம்	ஹெ	2	0 39.50
படம் 2,975.					
87642	தெவலாமுனை	இ. முகம்மது வெவனவு	வேளாண்மைப்பூமி	1	3 0
87643	ஹெ	மு. ச. இவ்ருவெவனவு	கூட்டிப்பிடித்தப்பூமி	0	2 8
படம் 2,980.					
87656	அம்பினாந்திறை	அ. திணைமாவெவனவு	வேளாண்மைப்பூமி	4	1 25

இல.	குறிச்சி.	கேள்விக்காரன் பெயர்.	விவரம்.	ஏக்கரொன் அக்குதரி ப்புவிசை.			
				விசாலம்.	ச. அ. பெ.	சு.	ச.
			பட்டம் 2,399.				
76212	பணிச்சையடிமடு	பொ. த. கந்தப்போடி	காடு	6	3	0	10
76214	செடி	ச. வயிரமுத்து	கூட்டிப்பிடித்தபூமி	0	1	33	10
76217	செடி	ப. சூமாரவலி	செடி	6	3	20	10
76218	செடி	க. மணமுனைப்பொடி	செடி	4	0	15	10
			பட்டம் 2,784. கோற்றிளப்பற்று.				
77905	முரக்கொட்டான் சேனை	பொதவிற்பனவு	தென்னைக்கேற்ற காடு	3	0	7	12
77907	செடி	செடி	செடி	1	0	32	12
			பட்டம் 667. போர்தீவுபற்று.				
P 223	மண்டீர்	ந. கதிர்வேலியும் ச. கதிர்கா மணும்	அரைவிலைமதிப்புப் பூமி	5	3	20	10
			பட்டம் 801. கோற்றிளப்பற்று.				
R 336	முறுவோடை	இ. மீராசாயவு	வேளாண்மைப்பூமி	12	2	54	ஆட்சி - பூமி

இக்காணிகளைப்பற்றிய மேலதனமான விளம்பரங்களையும் வற்பனவின் கொந்தீசுகளைப்பற்றிப்பும் மட்டக்களப்பு அரசாட்சி ஏசுற்றுத்தூரையவர்களிடம் வினாவி யறிந்துகொள்ளலாம்.

மகோத்தமர அவர்களினது கட்டளையின்படி,

ஆர். டவ்ளிய. ஐவொல,

இராசாங்க விசிறின வேலைபாபவா.

LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,603, N.W. P.

Colonial Secretary's Office,
Colombo, July 10, 1902.

ON Monday, August 25, 1902, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up for sale or settlement, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Ten allotments of land situated in the Katugampola hatpattu division of the Kurunegala District of the North-Western Province.

Lot.	Village.	Name of Land.	Description	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
H 1195	Koulwewa and Gorokgasagare	Koulwewa estate	Garden	60	3 0	200
I 1195	Do.	do.	do.	75	3 20	200
J 1195	Koulwewa	do.	do.	103	2 10	180
K 1195	Gorokgasagare	do.	do.	57	1 20	130
L 1195	Koulwewa	do.	do.	31	3 24	130
M 1195	Gorokgasagare	Deniya	Abandoned paddy field	9	1 0	10
N 1195	Do.	Gorokgasagarehena	Chena	7	1 10	15
O 1195	Koulwewa	Ratchetuwehena	do.	18	0 30	15
P 1195	Gorokgasagare	Hettiyakotuwehena	do.	10	2 30	15
Q 1195	Koulwewa	Kohombagahahena	Garden	9	1 10	30

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency's command,

R. W. IEVERS,
Acting Colonial Secretary.

No. 1,603, N.W. P.

වම් 1902 ක්වු ජුලි මස 10 වෙනි දින කොළඹ මහසෙනෙවිගේ ජනපතිවරයාගේ කාර්යාලයේදී.

වෑම දිසාවේ ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යයේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1902 ක්වු අගෝස්තු මස 25 වෙනි දිනවූ සදහා දවල් එකට කුරුනෑගල කම්බේරියේදී වෙන්දේසිකර විකුණනට නොහොත් බේරුදෙනට යෙදෙනවා ඇත.

වසම් දිසාවේ කුරුනෑගල පළාතේ කවුගම්පොලකත්පත්තුවේ කොළාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 10ක්. සිතියම 2,567. අයිතිකම් කියන්නා—එම්. ඇම්. ප්‍රනාන්දු දෙස්කර මහත්මයා.

නො.	ගම.	ඉඩමේ නම.	අත්දම.	මහත. අ. රු. ප.	අක්කරයන් නියමකර තිබෙන මුදල රු.
H 1195	කොවුල්වැව සහ ගොරෙක්ක	කොවුල්වැවේ වත්ත	වත්ත	60 3 0	200
I 1195	එම	එම	එම	75 3 20	200
J 1195	කොවුල්වැව	එම	එම	103 2 10	180
K 1195	ගොරෙක්කත්පත්තුවේ	එම	එම	57 1 20	130
L 1195	කොවුල්වැව	එම	එම	31 3 24	130
M 1195	ගොරෙක්කත්පත්තුවේ	දෙනිය	වැඩනොකරන කුඹුර	9 1 0	10
N 1195	එම	ගොරෙක්කත්පත්තුවේ	ගන්න	7 1 10	15
O 1195	කොවුල්වැව	රෙණේත්තුවේ	එම	18 0 30	15
P 1195	ගොරෙක්කත්පත්තුවේ	හෙවිටියාකොවුල්වේ	එම	10 2 30	15
Q 1195	කොවුල්වැව	කොහොඹගහපේත	වත්ත	9 1 10	30

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්තරාජ්‍යයේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා වෑම දිසාවේ ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යයේගෙන්ද දැනගනට පුළුවන.

ගරුකර උතුමානත්වකත්පත්තුවේ ආඥාවලට, ආර්. ඩබ්ලිව්. අයිවර්ස්, වැඩබලන මහසෙනෙවිගේ වමිහ.

No. 1,604, N.W. P.

Colonial Secretary's Office, Colombo, July 10, 1902.

ON Friday, August 22, 1902, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Dambadeni hatpattu division of the Kurunegala District of the North-Western Province.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R.	per Acre. Rs.
R 1196	Ganegodahenyaya	G. H. Appuhamy	Jungle	2	1 0	15
11756	Do.	Crown	Forest	21	3 21	25
11757	Batagollehena	Crown	Chena, uncultivated	0	1 0	25

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency's command, R. W. IEVERS, Acting Colonial Secretary.

No. 1,604, N.W. P.

වම් 1902 ක්වු ජුලි මස 10 වෙනි දින කොළඹ මහසෙනෙවිගේ ජනපතිවරයාගේ කාර්යාලයේදී.

වෑම දිසාවේ ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යයේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1902 ක්වු අගෝස්තු මස 22 වෙනි දිනවූ සිඤ්ඤා දවල් 1 ව කුරුනෑගල කම්බේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

වසම් දිසාවේ කුරුනෑගල පළාතේ දඹදෙනියත්පත්තුවේ කොළාසයේ පිහිටා තිබෙන බිම් කැබලි 3යි. සිතියම 2,593. අයිතිකම් කියන්නා—ඒ. එම්. අප්පුහාමි.

නො.	ගමේ නම.	ඉඩමේ නම.	අත්දම.	මහත. අ. රු. ප.	අක්කරයන් නියමකර තිබෙන මුදල අක්කරයක් රු.
R 1196	කොහිගවුව	ගනේගොඩපේතයාස	කැලේ	2 1 0	15
11756	එම	අයිතිකම් කියන්නා—ආණ්ඩුව.	මුහුණත	21 3 21	25
11757	සිරිගල	සිතියම 2,594. අයිතිකම් කියන්නා—ආණ්ඩුව.	වැඩ නොකරන පේත	0 1 0	25

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්තරාජ්‍යයේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා වෑම දිසාවේ ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යයේගෙන්ද දැනගනට පුළුවන.

ගරුකර උතුමානත්වකත්පත්තුවේ ආඥාවලට, ආර්. ඩබ්ලිව්. අයිවර්ස්, වැඩබලන මහසෙනෙවිගේ වමිහ.

No. 1,605, N.W. P.

Colonial Secretary's Office,
Colombo, July 22, 1902.

ON Monday, September 22, 1902, and the following day, at 1 o'clock P.M., the Assistant Government Agent for the Chilaw District will put up for sale or settlement, at his office in Haldanduwana Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty-eight allotments of land situated in the Pitigal korale north division of the Chilaw District of the North-Western Province.

Preliminary plan 355.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
Q 129	Mohottimulla	Subasinha Arachchige Unguhami	Cocoanut garden	3 2 4	—*
U 129	Do.	G. M. Andris Appuhami	do.	3 0 6	—*
Y 129	Do.	J. M. Karanis Appu	Paddy field	2 0 38	—*
Z 129	Do.	G. M. Andris Appuhami	do.	3 1 13	—*
G 130	Do.	W. A. Davit Fernando	Low jungle	3 1 12	15
I 130	Do.	J. M. Allis Appuhami	Cocoanut garden	4 1 5	—*
J 130	Do.	G. M. Andris Appuhami	Paddy field	2 3 3	—*
V 130	Do.	J. M. Davit Appuhami	Low jungle	2 0 25	—*
C 131	Do.	J. M. Allis Appuhami	do.	1 0 37	15
E 131	Do.	J. M. Karanis Appuhami	Owita	4 1 2	15
F 131	Do.	J. M. Allis Appuhami	Cocoanut garden	2 2 30	—*
G 131	Do.	do.	do.	2 1 25	—*
H 131	Do.	Bankotpedige Sittu	do.	1 2 2	—*
J 131	Do.	Pelis de Silva	Paddy field	1 2 17	—*
K 131	Do.	J. M. Telenis Appu	Cocoanut garden	1 1 1	—*
L 131	Do.	Suse Rodrigo	do.	6 3 25	—*
M 131	Do.	R. D. Abanchiya	do.	3 1 14	—*
N 131	Do.	J. M. Karanis Appuhami	do.	1 2 20	—*
O 131	Do.	J. M. Karanis Appuhami and another	do.	2 0 10	—*
Q 131	Do.	W. Don Pelis Silva	Paddy field	2 2 35	—*
S 131	Do.	do.	do.	6 2 31	—*
T 131	Do.	P. V. Don Francisku and another	do.	3 0 12	—*
X 131	Do.	J. M. Allis Appuhami	Jungle	1 1 35	15
B 132	Do.	K. Janisa	Cocoanut garden	0 3 38	—*
C 132	Do.	L. Isabelhami	do.	2 1 30	—*
F 132	Do.	J. S. Lucas Silva and others	do.	4 1 21	—*
G 132	Do.	Don Pelis Silva	Jungle	6 0 24	—*
H 132	Do.	K. Abaya and another	Cocoanut garden	0 3 36	—*
I 132	Do.	J. M. Karanis Appu	do.	6 2 27	—*
K 132	Do.	J. M. Allis Appu and another	do.	0 2 29	—*
T 132	Do.	Dona Isabelhami and another	do.	3 2 35	—*
V 132	Do.	P. V. Don Francisku Appuhami	Paddy field	2 1 30	—*
A 133	Do.	Don Pelis Silva Annavi	do.	1 3 22	—*
C 133	Do.	J. M. Karnis Appu and another	Cocoanut garden	0 3 15	—*
I 133	Do.	E. Lapi Nachchire	do.	1 2 31	—*
K 133	Do.	J. M. Allis Appuhami	do.	5 3 0	—*
N 133	Do.	Don Andris Appuhami	do.	31 2 30	30
O 133	Do.	P. V. Juanis Caldera and others	do.	0 3 37	—*
P 133	Do.	do.	Paddy field	5 2 21	—*
Q 133	Do.	L. Don Cornelis Appu	Cocoanut garden	6 2 24	—*
2740	Do.	Crown	Jungle	3 2 24	30
2743	Do.	Don Pelis Silva Annavi	Chena	2 2 5	—*
2746	Do.	Crown	Low jungle	10 3 12	50
2750	Himbotiyawa	do.	do.	3 3 30	50
2754	Do.	do.	High jungle	7 3 22	50
Preliminary plan 2,522.					
11523	Dummanagara	Crown	Paddy field	0 0 35	50
11524	Do.	do.	Threshing floor	0 0 32	50
11525	Do.	do.	Deniya	2 0 7	50
Preliminary plan 2,562.					
11670	Hunderapola	Crown	Paddy	2 3 1	50
11671	Do.	do.	do.	10 1 20	50
11673	Do.	do.	Owita	0 2 32	60
11674	Do.	do.	Chena	16 3 16	40
11675	Do.	do.	Owita	0 2 31	60
11676	Do.	do.	Cocoanut garden	3 1 36	90
11677	Tulawila	do.	Paddy field	1 3 38	50
11678	Kahatawila	do.	Jungle	1 0 12	30
11679	Do.	do.	Deniya	2 0 0	30
Preliminary plan 237.					
M 112	Bugganpole	Crown	Paddy field	2 1 29	10

*Certificate of quiet possession.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.

By His Excellency's command,

B. W. IEVERS,
Acting Colonial Secretary.

No. 1,605, N.W. P.

වස 1902 ක්වු ජුලි මස 22 වෙනි දින කොළඹ
මහනෙලුකාරිස්ථානයේදී කන්තෝරුවේදී.

සමස්ත දිනවලට පැවැත්වූ දිස්ත්‍රික්කයේ උපවිද්‍යාධිපතිවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහ
කස ඉඩම් ආණ්ඩුවේ නිකුත්වන ප්‍රකාරයට වස 1902 ක්වු ජූලි මස 22 වෙනි දින ක්වු සඳු සහ රථ
පසු දින දවල් 1 ව භාලදමුවන කාකාසමේදී වෙන්දේසිකර විකුණුවට නොහොත් මෙරුවකරදෙන්නට හෙදනවා
ඇත.

වසම දිනවලට පැවැත්වූ දකුණු පිටිහල්කෝරලේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 58.
සිතියම 355.

නො.	මො.	අයිතිකම් නිසන්තා.	අන්දම.	මහත.			අක්කර
				අ.	රු.	ප.	රු.
Q 129	මොහොවිම්බුල්ල	සුබසිංහපාරමිණිගේ උන්දුහාමි	පොල්වත්ත	3	2	4	—*
U 129	එම	ඒ. ඇම්. අන්දරිස් අප්පහාමි	එම	3	0	6	—*
Y 129	එම	ජේ. ඇම්. කරනිස් අප්ප	වි කුඹුර	2	0	38	—*
Z 129	එම	ඒ. ඇම්. අන්දරිස් අප්පහාමි	එම	3	1	13	—*
G 130	එම	බණ්ඩාර. එ. දුට්ටු ප්‍රසාද	ලදු කැලෑව	3	1	12	15
I 130	එම	ජේ. ඇම්. අල්ලිය අප්පහාමි	පොල්වත්ත	4	1	5	—*
J 130	එම	ඒ. ඇම්. අන්දරිස් අප්පහාමි	වි කුඹුර	2	3	3	—*
V 130	එම	ජේ. ඇම්. දුට්ටු අප්පහාමි	ලදු කැලෑව	2	0	25	—*
C 131	එම	ජේ. ඇම්. අල්ලිය අප්පහාමි	එම	1	0	37	15
E 131	එම	ජේ. ඇම්. කරනිස් අප්පහාමි	බිච්ච	4	1	2	15
F 131	එම	ජේ. ඇම්. අල්ලිය අප්පහාමි	පොල්වත්ත	2	2	30	—*
G 131	එම	එම	එම	2	1	25	—*
H 131	එම	රත්නෝත්පලගේ පිට්ටා	එම	1	2	2	—*
J 131	එම	පැලිය ද සිල්වා	වි කුඹුර	1	2	17	—*
K 131	එම	ජේ. ඇම්. නෙල්කිස් අප්ප	පොල් වත්ත	1	1	1	—*
L 131	එම	සුසේ රුදිරිගු	එම	6	3	25	—*
M 131	එම	ආර්. ඩී. අබරත්න	එම	3	1	14	—*
N 131	එම	ජේ. ඇම්. කරනිස් අප්පහාමි	එම	1	2	20	—*
O 131	එම	එම සහ කෙනෙක්	එම	2	0	10	—*
Q 131	එම	බණ්ඩාර. දෙව පැලිය සිල්වා	වි කුඹුර	2	2	35	—*
S 131	එම	එම	එම	6	2	31	—*
T 131	එම	පී. ඩී. දෙව ප්‍රතිසිස්තු සහ කෙනෙක්	එම	3	0	12	—*
X 131	එම	ජේ. ඇම්. අල්ලිය අප්පහාමි	කැලෑව	1	1	35	15
B 132	එම	කේ. ජේ. නිසා	පොල්වත්ත	0	3	38	—*
C 132	එම	ඇල්. ඉසබෙල්ලාමි	එම	2	1	30	—*
F 132	එම	ජේ. ඇල්. ප්‍රකාශ් සිල්වා සහ නවත්	එම	4	1	21	—*
G 132	එම	දෙව පැලිය සිල්වා	කැලෑව	6	0	24	—*
H 132	එම	කේ. අබයා සහ කෙනෙක්	පොල්වත්ත	0	3	36	—*
I 132	එම	ජේ. ඇම්. කරනිස් අප්ප	එම	6	2	27	—*
K 132	එම	ජේ. ඇම්. අල්ලිය අප්ප සහ කෙනෙක්	එම	0	2	29	—*
T 132	එම	දෙව ඉසබෙල්ලාමි සහ කෙනෙක්	එම	3	2	35	—*
V 132	එම	පී. ඩී. දෙව ප්‍රතිසිස්තු අප්පහාමි	වි කුඹුර	2	1	30	—*
A 133	එම	දෙව පැලිය සිල්වා	එම	1	3	22	—*
O 133	එම	ජේ. ඇම්. කරනිස් අප්ප සහ කෙනෙක්	පොල්වත්ත	0	3	15	—*
I 133	එම	ර්. ලුපිතාවිච්චේර	එම	1	2	31	—*
K 133	එම	ජේ. ඇම්. අල්ලිය අප්පහාමි	එම	5	3	0	—*
N 133	එම	දෙව අන්දරිස් අප්පහාමි	එම	31	2	30	30
O 133	එම	පී. ඩී. ප්‍රවානිස් කල්දේව සහ කෙනෙක්	එම	0	3	27	—*
P 133	එම	එම	වි කුඹුර	5	2	21	—*
Q 133	එම	ඇල්. දෙව කොරන්ලිය අප්ප	පොල්වත්ත	6	2	24	—*
2740	එම	ආණ්ඩුව	කැලෑව	3	2	24	30
2743	එම	දෙව පැලිය සිල්වා අත්තාච්චි	සේන	2	2	5	—*
2746	එම	ආණ්ඩුව	ලදුකැලෑව	10	3	12	50
2750	බිම්බොවිතාව	එම	එම	3	3	30	50
2754	එම	එම	ලස්කැලෑව	7	3	22	50
				සිතියම 2,522.			
11523	දුම්බකආකාර	එම	විකුඹුර	0	0	35	50
11524	එම	එම	කමහ	0	0	32	50
11525	එම	එම	දෙහිය	2	0	7	50
				සිතියම 2,562.			
11670	සුන්දරපොල	—	විකුඹුර	2	3	1	50
11671	එම	—	එම	10	1	20	50
11673	එම	—	බිච්ච	0	2	32	60
11674	එම	—	සේන	16	3	16	40
11675	එම	—	බිච්ච	0	2	31	60
11676	එම	—	පොල්වත්ත	3	1	36	90
11677	තුලාමොල	—	විකුඹුර	1	3	38	50
11678	කකවිච්ච	—	කැලෑව	1	0	12	30
11679	එම	—	දෙහිය	2	0	0	30

* තිස්වල ආණ්ඩුවේ සහතික.

කො.	නම.	අයිතියක් කියවන්නා. සිතියම 297.	අන්දම.	මහස. අ. රු. ප.	අක්කර කස මිල. රු.
M 112	මුත්තන්පොල	ආණ්ඩුව	විකුණු	2 1 29	10

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්පකරුලත්තාන්දේශෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ වසම දිනාවේ ගලාවන උපේක්ෂකලත්තාන්දේශෙන්ද දැනගන්ව පුළුවන.

ගරුකර උතුමානත්වකන්දේශේ ආඥා ලෙස,
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
වැඩබලන මහසෙසුකාරීන් වමික

LAND SALES IN THE NORTH-CENTRAL PROVINCE.

No. 1,154, N.C. P.

Colonial Secretary's Office,
Colombo, July 11, 1902.

ON Thursday, August 28, 1902, at 1 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction, for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-one allotments of land situated in the Kalagam palata division of the Anuradhapura District of the North-Central Province.

Preliminary plan 2,189.—Unduruwa korale.
Village—Balaluwewa.

Lot.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
6636	Isage Picheha of Balaluwewa	Crown	Forest fit for coconut	1 2 10	32
6637	Do.	do.	Forest fit for paddy	2 1 13	30
6638	—	do.	Paddy field (encroached upon by applicant)	0 0 7	30

Preliminary plan 1,804/118.—Kiralawa korale.
Village—Marasinha Hammillewa.

5350	Ukkuralage Appuhami and another	Crown	Low jungle fit for paddy	0 3 30	10
------	---------------------------------	-------	--------------------------	--------	----

Preliminary plan 148.—Maminiya korale.

Lot.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
Y 33	—	B. Settangirala and others	Paddy field	0 2 36	—
Z 33	—	Maradankadawela Galvihare Trustee	Old paddy field	0 1 8	—
A 34	—	Udayarege Kapurala and others	do.	1 0 0	—
B 34	—	Wannakuralage Kirihami and others	do.	1 3 25	—
C 34	—	Udayarege Banda and others	do.	1 2 27	—
D 34	—	Appuralage Kappi and others	do.	1 3 19	—
E 34	—	Rankirappuge Manawela Etani and others	do.	1 1 27	—
F 34	—	Waduralage Welate and others	do.	1 2 7	—
Village—Kandubodagama.					
G 34	—	Badderalage Sellate Gamarale and others	do.	2 3 29	—
H 34	—	Udayarege Banda and others	do.	0 3 19	—
I 34	—	Punchiralage Tikirala and others	do.	0 3 32	—
J 34	—	Udayarege Kapurala and others	do.	0 3 36	—
K 34	—	Dingiralage Banda and others	do.	0 2 33	—
L 34	—	Wanniamige Kirimenike and others	do.	0 3 16	—
M 34	—	Appuralage Kappi Etani and others	do.	0 3 30	—
N 34	—	Wannakuralage Kirihami and others	do.	0 3 15	—
O 34	—	do.	do.	2 1 38	—

Lot.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.		Upset price per Acre. Rs.
				A.	R. P.	
400	Lekamage Kowurala and others	Village—Pahala Hammillewa. Crown	Low jungle fit for paddy	5	1 17	10
401	Sellatege Wannakurala and others	do.	do.	0	1 2	10
402	Lekamage Sirala Vel-vidane and others	do.	do.	0	2 12	10
403	Lekamage Punchirala and others	do.	do.	0	0 17	10
404	Lekamage Sirala Vel-vidane	do.	do.	0	2 5	10
405	—	do.	do.	1	3 39	10
Preliminary plan 65.—Maminiya korale. Village—Nelliyagama.						
235	—	Crown	Scrub jungle fit for paddy	2	1 22	10
236	—	do.	do.	0	3 35	10
Preliminary plan 1,568.—Maminiya korale. Village—Toruwewa.						
4798	Kapurhami Vel-vidane and another	Crown	Land fit for paddy	1	1 4	10
Preliminary plan 599.—Kalalagam korale. Village—Puliyankulame Nikawewa.						
2109	A. Kapurhami of Hinguruwewa	Crown	Scrub jungle fit for paddy	6	0 0	10

Claimants to any of these lands must attend the sale and prove their title, if any.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,

R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 1,154, N.G. P.

වම් 1902 ක්ෂේත්‍ර මස 11 වෙනි දින කොළඹ
මහසෙනෙවිවරයාගේ කාර්යාලයේදී.

ඉහත දැනුම් දීමට ආණ්ඩුවේ ඒර්ස්තරයන්ගේ විසින් මෙහි පහත සඳහන් වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1902 ක්ෂේත්‍ර මාස 28 වෙනි දිනට මුහුණපත්තිය සමඟ 12 අනුරාධපුරේ කවිවෙරයේදී වෙන්දේසිකර විකුණනු ලබන නොහොත් මෙරටින් දෙවන ගෙයෙහි දැන.

ඉහත දැනුම් දීමට අනුරාධපුර පලාතේ කලාම පලාත කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 31ක්. සිතියම 2,189. උදුරුවකෝරලේ. ගම—බලවැව.

නො.	ඉල්ලුම්කරු.	අයිතිකම් කීයත්තා.	අන්දම.	අක්කර මහස. සහ මිල.	අක්කර
				අ. රු. ප.	ර.
6636	බලවැවේ ඉසානේ පිවිට,	ආණ්ඩුව	පොල් වැව්මට සුදුසු මුකලාන	1 2 10	32
6637	එම	එම	විවිධ සුදුසු මුකලාන	2 1 13	30
6638	—	එම	ඉල්ලුම්කරු විසින් ඉල්ලාගන්නා බිම්කැබලි	0 0 7	30
සිතියම 1,804/118. කිරලවකෝරලේ. ගම—මාරසිංහ ගම මිලපොල.					
5350	උක්කුරලේ අප්පුකාමි සහ තවත් අයගේ සිතියම 148.	ආණ්ඩුව	විවිධ සුදුසු උදුරුවකෝරලේ	0 3 30	10
Y 33	—	මාමනිංහකෝරලේ. ගම—පහල ගම මිලපොල.	කුඹුර	0 2 36	—
Z 33	—	වි. සිව්ගිරි සහ තවත් අං මරදන්කඩවල ගල්මහාලේ	පුරුක කුඹුර	0 1 8	—
A 34	—	ආරකාරයා	ඉඩකරුගේ කපුරු සහ තවත් එම	1 0 0	—
B 34	—	වික්කකුරලේ කිරිඟාමි සහ තවත්	එම	1 3 25	—
C 34	—	උඩකරුගේ බන්ධා සහ තවත්	එම	1 2 27	—
D 34	—	අප්පුරලේ කන්කානි සහ තවත්	පුරුක කුඹුර	1 3 19	—
E 34	—	රත්කිරිපුරේ මහවල එකනි සහ තවත්	එම	1 1 27	—
F 34	—	වඩුරලේ වෙලානේ සහ තවත් ගම—කපුබොඩගම.	එම	1 2 7	—
G 34	—	බද්දේරලේ සෙල්ලානේ ගම රල සහ තවත්	එම	2 3 29	—
H 34	—	උඩකරුගේ බන්ධා සහ තවත්	එම	0 3 19	—
I 34	—	පුත්තරලේ විකිරු සහ තවත්	එම	0 3 32	—
J 34	—	උඩකරුගේ කපුරු සහ තවත්	එම	0 3 36	—
K 34	—	සිංහිරලේ බන්ධා සහ තවත්	එම	0 2 33	—

කො.	ඉඩමේ නම.	අයිතිකම් කීයන්හා.	අන්දම.	මහක. ගස මිල.	අක්කර ගස මිල.
L 31	—	වත්තියාමගේ කිරිමැනිකා සහ තවත්	පරණ කුඹුර	0 3 16	—
M 34	—	අප්පුරුගේ කාක්කිඵනනි සහ තවත්	එම	0 3 30	—
N 34	—	වත්තකුරුගේ කිරිකාමි සහ තවත්	එම	0 3 15	—
O 34	—	එම	එම	2 1 38	—
ගම—පහලගම්මල්ලාව.					
400	ලේකමගේ කවරු සහ තවත්	ආණ්ඩුව	විවේ සුදුසු ලදකැලේ	5 1 17	10
401	සෙල්ලාගේගේ වත්තකුරු සහ තවත්	එම	එම	0 1 2	10
402	ලේකමගේ සිරුර වෙල් විදුගේ සහ තවත්	එම	එම	0 2 12	10
403	ලේකමගේ පුත්තිරු සහ තවත්	එම	එම	0 0 17	10
404	එම සිරුර වෙල් විදුගේ	එම	එම	0 2 5	10
405	—	එම	එම	1 3 39	10
සිතියම 65. මාමිකියාකෝරලේ. ගම—නෙල්ලියගම.					
235	—	ආණ්ඩුව	විවේ සුදුසු කකතුම්බ	2 1 22	10
236	—	එම	එම	0 3 35	10
සිතියම 1,568. මාමිකියාකෝරලේ. ගම—නෝරුවාව.					
4798	කපුරුගම වෙල් විදුගේ සහ තවත් අගෙක්	ආණ්ඩුව	විවේ සුදුසු ඉඩම	1 1 4	10
සිතියම 599. කලාගම්කෝරලේ. ගම—පුලියන්කුලමේ නිකවුව.					
2109	ඒ. කපුරුගාමි හිඟුරු වැවේ	ආණ්ඩුව	විවේ සුදුසු කපුරු කැලේ	6 0 0	10

මෙම ඉඩම්වලින් මොනම ඉඩමකවමත් අයිතිවාසිකම් ඇති අයවල් සිවිස්සම් බවත් විකිනීමේ දිනේදී පැමිණ අයිතිවාසිකම් බරපුකර කිවිස්සවම් බිහිකර.

මෙම ඉඩම් ගැණ වැඩිපුර කාරණ සර්වේශර්ජනරුල්ලන්හාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසිය ගැණ උතුරුමැදදිසාවේ ආණ්ඩුවේ එජන්කලන්හාත්සේගෙන්ද දැනගන්නව පුළුවන.

ගරුභර උතුරුමානත්වකන්සේගේ ආඥාවලය,
 ආර්. ඩබ්ලිව්. අප්පිවර්ස්,
 වැඩබලන මහසේනාගාරිස් මමර.

No. 1,155, N.C. P. Colonial Secretary's Office, Colombo, July 11, 1902.

ON Tuesday, August 26, 1902, at 1 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land on the terms authorized by Government.

Twelve allotments of land situated in the Hurulpalata division of the Anuradhapura District of the North-Central Province.

Lot.	Village.	Preliminary plan 180.—Ulagalla korale.		Extent.	Upset Price per Acre.
		Name of Applicant.	Description.		
614	Allistana	Malhami Gamarala	Scrub jungle fit for paddy	4 1 34	30
614½	Do.	do.	do.	0 3 14	30
Preliminary plan 721.—Mahapotana korale.					
2351	Dutuwewa	Appuhami Arachchi	Low jungle fit for paddy	0 2 14	10
Preliminary plan 2,181.—Kalpe korale.					
6607	Siyambalagaswewa	Ukkurula Kapuralage and five others of Rasnakawan	High jungle fit for paddy	2 0 0	12
Preliminary plan 2,202.—Uddiyankulama korale.					
6687	Himbutugollewa Kudagama	Kapurala Sahakara Lekama and two others of Himbutugollewa	Thorny jungle fit for paddy	0 3 28	10
6688	Do.	Punchirala Lekama of Kaniattama	do.	1 0 35	10
6689	Do.	Udayare Vel-vidane and two others of Himbutugollewa	do.	1 1 39	10
6690	Do.	—	Paddy field (encroachment by K. Wannihami and others)	0 1 8	10
6691	Do.	Kapurala Sahakara Lekama and two others	Scrub jungle fit for paddy	2 1 7	10
Preliminary plan 2,192.—Uddiyankulama korale.					
6641	Galwetiyeewewa	Kapuruhami Appuhami of Uddiyankulama	Scrub jungle fit for paddy	2 3 21	10
Preliminary plan 2,185.—Kunjuttu korale.					
6628	Tikirisiyambalewa	Punchirala, ex Vel-vidane, and another of Timbiriwewa	Low jungle fit for paddy	10 3 0	10

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
6505	Kembitigollewa	Wawanna Karupan	Forest fit for garden and building site	2	0 38	28

Claimants to any of these lands must attend the sale and prove their title, if any.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,
R. W. IEVERS,
Acting Colonial Secretary.

No. 1,155, N.C. P.

වම් 1902 ක්වු ජුලි මස 11 වෙනි දින කොළඹ මහසෙනසුනාධිපතිවරයාගේ කන්දෝරුවේදී.

දැරුවාද දිසාමේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත දැක්වෙන ආණ්ඩුව සන්ධාන ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1902 ක්වු අගෝස්තු මාසේ 26 වෙනි දිනවූ අභ්‍යන්තරවද සවස 1 ව අනුරාධපුර කවිවේදී මෙහිදී මෙහිදී සිකර විකුණන්නට නොහොත් බේරුවන්නට දෙන්නට යෙදෙනවා ඇත.

දැරුවාද දිසාමේ අනුරාධපුර පලාත කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 12ක්.

සිතියම 180. උරගල්ලකෝරලේ. අයිතිකම් නිගන්වා—ආණ්ඩුව.

නො.	ගම.	ඉල්ලීමකාරයාගේ නම.	අන්දම.	මහ. ය. ප. රු.	අක්කර
614	අලිත්තාන	මල්හාමිගමරල	විශ්ව සුදුසු කවුපත් කැලේ	4 1 34	30
614	එම	එම	එම	0 3 14	30
2351	අවුවැව	සිතියම 721. මහාපානානකෝරලේ. අල්පහාමි ආරච්චිල	විශ්ව සුදුසු ලද කැලේ	0 2 14	10
6607	සියමලාගස්වැව	සිතියම 2,181. කල්පේකෝරලේ. උක්කුරලගේ කපුරල සහ තවත් පස්දෙනෙක්	විශ්ව සුදුසු අන්දමවා කැලේ	2 0 0	12
6687	සිඹුටුනෙල්ලැමේ කුඩා ගම	සිතියම 2,202. උච්චියන්කුලමකෝරලේ. සිඹුටුනෙල්ලැමේ කපුරල සහ කාරලේකම් සහ තවත් දෙදෙනෙක්	විශ්ව සුදුසු කවුකැලේ	0 3 28	10
6688	එම	කසිනාවිටමේ පුන්චිරල ලේකම්	එම	1 0 35	10
6689	එම	සිඹුටුනෙල්ලැමේ උච්චියරේ වෙල් විදුනේ සහ තවත් දෙදෙනෙක්	එම	1 1 39	10
6690	එම	—	කේ. ඩබ්ලිව්. වන්නිහාමි සහ තවත් අය විසින් අල්ලා ගත තිබෙන කුඹුර	0 1 8	10
6691	එම	කපුරල සහ කාරලේකම් සහ තවත් දෙදෙනෙක්	විශ්ව සුදුසු කවුපත්කැලේ	2 1 7	10
6641	ගල්වැව්ගේවැව	සිතියම 2,192. උච්චියන්කුලමකෝරලේ. උච්චියන්කුලමේ කපුරලාමි අල්පහාමි	එම	2 3 21	10
6628	විකිරිසියමලාව	සිතියම 2,185. කුන්ඩුවටුකෝරලේ. කිඹිරිවැවේ පුන්චිරල හිටපු වෙල් විදුනේ සහ තවත් අයෙක්	විශ්ව සුදුසු ලද කැලේ	10 3 0	10
6605	කැවිතිනෙල්ලැව	සිතියම 2,180. කුන්ඩුවටුකෝරලේ. වාවන්තා කාරුපත්	කඩඉඩමකට සහ වන්තකට සුදුසු ඉකලාන	2 0 38	28

මෙම ඉඩම්වලින් කොසම ඉඩමකටවත් අයිතිවාසිකම් ඇති අයවල් විනිනිමේ දිනට පැමිණ මුද්දරය අයිතිවාසිකම් මල්පුකර හිසින්කට තිබුණි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්මෙහර්ජනරල් උන්වනාගේගෙන්ද, විකිනිමේ කොන්දේසිය ගැණ වැඩිදුර කාරණා උතුරුවද දිසාමේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානන්වනන්ගේගේ ආඥාවලට,

ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
වැඩබලන මහසෙනසුනාධිපති.

No. 1,156, N.C. P.

Colonial Secretary's Office,
Colombo, July 10, 1902.

ON Wednesday, August 20, 1902, at 1 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-seven allotments of land situated in the Nuwaragampalata division of the Anuradhapura District of the North-Central Province.

Lot.	* Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
2096	Mirihenagama	Appuhami Vel-vidane of Kumbuk-gahawewa	Low jungle fit for paddy	7	1 7	10 0
2094	Kumbukgahawewa	Appuhami Vel-vidane	Low jungle fit for paddy	4	0 5	10 0

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs. c.
Preliminary plan 864.—Nuwaragam korale. Claimant—Crown.					
2659	Ulukkulama	M. Velate	Garden claimed by one Pinhami	0 0 32	145 0
2660	Do.	—	do.	0 0 5	145 0
Preliminary plan 1,998.—Kanadara korale. Claimant—Crown.					
5918	Madawalagama	K. V. Appunaide	High forest fit for paddy	5 3 31	20 0
Preliminary plan 754.—Kadawat korale. Claimant—Crown.					
2414½	Kumbakwewa	Ungurala Vedarala	High jungle fit for paddy	9 3 9	12 50
Preliminary plan 557.—Willachchiya korale. Claimant—Crown.					
2046	Pahamunegama	Kapuruhami Vel-vidane	Low jungle fit for paddy	6 3 20	12 0
2047	Do.	do.	do.	4 0 17	12 0
Preliminary plan 318.—Kende korale. Claimant—Crown.					
1167	Maradankulama	M. Mohidin	High forest fit for paddy	9 0 22	15 0
1168	Do.	do.	do.	6 2 14	15 0
Preliminary plan 569.—Kende korale. Claimant—Crown.					
2067	Mailagammana	Puncha Welpediya	Scrub jungle fit for paddy	2 1 13	10 0
Preliminary plan 567.—Kende korale. Claimant—Crown.					
2065	Pinogama	Kapuwa Welpediya	Low jungle fit for paddy	2 0 16	10 0
Preliminary plan 1,689.—Eppawala korale. Claimant—Crown.					
5116	Mailagaswewa	Manikralage Wannihami	Low jungle fit for paddy	5 3 17	10 0
Preliminary plan 1,299.—Eppawala korale. Claimant—Crown.					
3856	Kelediwulwewa	—	Low jungle fit for paddy	0 3 39	10 0
3857	Do.	—	Open land and paddy field being encroachment by Ukku Banda and others	0 0 1	10 0
3858	Do.	—	do.	0 0 1-75	10 0
3859	Do.	—	do.	0 0 6	10 0
Claimant—Crown and Menikrala Arachchi.					
3862	Kelediwulwewa	—	Garden	0 1 29	20 0
3864	Do.	—	do.	0 0 37	20 0
Claimant—Crown and Sobhita Unnanse.					
3866	Kelediwulwewa	—	Contains bo-trees	0 0 18	20 0
3867	Do.	—	Cleared land	0 2 30	20 0
Claimant—Crown and Menikrala Arachchi.					
3868	Kelediwulwewa	—	New garden	0 2 23	20 0
Claimant—Crown and Sobhita Unnanse.					
3869	Kelediwulwewa	—	Garden	0 2 0	20 0
3870	Do.	—	Low jungle fit for paddy	3 2 33	10 0
Claimant—Crown and Ukku Banda and others.					
3871	Kelediwulwewa	—	Paddy field	0 0 1-75	20 0
3872	Do.	—	do.	0 0 75	20 0
3873	Do.	—	do.	1 0 1-50	20 0

Claimants, if any, must attend the sale and prove their title to any of these lands.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,

R. W. IEVERS,
Acting Colonial Secretary.

C 10

No. 1,156, N. C. P.

වර්ෂ 1902 ක්වු ජුලි මස 10 වෙනි දින කොළඹ

මහසෙනසුනාචාර්යවරයාණන්ගේ කාර්යාලවලදී.

උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාණන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1902 ක්වු අගෝස්තු මාසේ 20 වෙනි දින වූ බදුදු ගවස එකට අසුරුකිරීමේ වෙනුවෙන්දී වෙන්දේසිකර විකුණනුට නොහොත් බේරුම්කර දෙන්නට ගෙදෙනවා දැන.

උතුරුමැද දිසාවේ අනුරාධපුර පලාතේ කුවරගම් පලාත කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 27ක්

සිතියම 591. කුවරගම්කෝරළේ. අයිතිකම නිසන්තා—ආණ්ඩුව.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර ගක මිල. ර. ග.
2096	මිරිසේනගම	කුමුක්ගමවැවේ අජප්පාමි වෙල්විදුනේ	එකට සුදුසු ලද කැලේ	7 1 7	10 0
2094	කුමුක්ගමවැව	සිතියම 589. කුවරගම්කෝරළේ. අජප්පාමි වෙල්විදුනේ	එම	4 0 5	10 0
2659	උළුකුලම	සිතියම 864. කුවරගම්කෝරළේ. ඇම්. වෙලානේ	පිත්තාමි විසින් අයිති කම නිසාගිවිත වන්න	0 0 32	145 0
2666	එම	—	එම	0 0 5	145 0
5918	මඩවලගම	සිතියම 1,998. කනදුරකෝරළේ. කේ. වි. අජප්පාමි	එකට සුදුසු අන්දමට මුදලාග	5 3 31	20 0
2414½	කුමුක්වැව	සිතියම 754. කඩවත්තෝරළේ. කලුගුණවැවේදුරු	එකට සුදුසු අන්දමට කැලේ	9 3 9	12 50
2046	පහමුන්නගම	සිතියම 557. මලවිච්චකෝරළේ. කපුරුගාමි වෙල්විදුනේ	එකට සුදුසු ලද කැලේ	6 3 20	12 0
2047	එම	එම	එම	4 0 17	12 0
1167	මරදන්කුලම	සිතියම 318. කැදැකෝරළේ. ඇම්. මොහිදීන්	එකට සුදුසු අන්දමට මුදලාග	9 0 22	15 0
1168	එම	එම	එම	6 2 14	15 0
2067	මසිලගමමහ	සිතියම 569. කැදැකෝරළේ. පුත්තා වෙල්වෙසියා	එකට සුදුසු අන්දමට කැලේ	2 1 13	10 0
2065	පිත්තේගම	සිතියම 567. කැදැකෝරළේ. කපුරුගාමි වෙල්වෙසියා	එකට සුදුසු ලද කැලේ	2 0 16	10 0
5116	මසිලගමවැව	සිතියම 1,689. එළුවා වෙලකෝරළේ. මැතිකරුගේ වන්නිගාමි	එකට සුදුසු ලද කැලේ	5 3 17	10 0
3856	කැලේදිවුල්වැව	සිතියම 1,299. එළුවා වෙලකෝරළේ. —	එකට සුදුසු ලද කැලේ	0 3 39	10 0
3857	එම	—	උක්කුබන්වාසන ගවත් අස විසින් අල්ලාගෙන සිටින කුමුර සහ පිටි වැනි බිම	0 0 1	10 0
3858	එම	—	එම	0 0 1.75	10 0
3859	එම	—	එම	0 0 6	10 0
3862	එම	අයිතිකම නිසන්තා—ආණ්ඩුව සහ මැතිකරු වන්න	එම	0 1 29	20 0
3864	එම	—	එම	0 0 37	20 0
3866	එම	අයිතිකම නිසන්තා—ආණ්ඩුව සහ සෝබිතලත්තාණන්ගේ.	බෝකස් නිමි	0 0 18	20 0
3867	එම	—	එලිකරපු ඉඩම	0 2 30	20 0
3868	එම	අයිතිකම නිසන්තා—ආණ්ඩුව සහ මැතිකරු ආරච්චිල.	අවන්වන්ත	0 2 23	20 0
3869	එම	අයිතිකම නිසන්තා—ආණ්ඩුව සහ සෝබිතලත්තාණන්ගේ.	වන්න	0 2 0	20 0
3870	එම	අයිතිකම නිසන්තා—ආණ්ඩුව. —	එකට සුදුසු ලද කැලේ	3 2 33	10 0
3871	එම	අයිතිකම නිසන්තා—ආණ්ඩුව, උක්කුබන්වාසන ගවත්.	—	0 0 1.75	20 0
3872	එම	—	කුමුර	0 0 0.75	20 0
3873	එම	—	එම	0 0 1.50	20 0

මෙම ඉඩම්වලට අයිතිවාසිකම් ඇති අයවල් සිටින්නම් ඔවුන් විනිනීමේ දිනෙදී පැමිණ ඔවුන්ගේ අයිති වාසිකම් ඔප්පුකර තිබින්නට බිහාන.

මෙම ඉඩම් කැණ වැඩිදුර කාරණා සර්වේගජ්ජනරුක්වනාණන්ගේගෙන්ද, විනිනීමේ කොන්දේසිය කැණ උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාණන්ගේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර උතුරුමැද දිසාවේගෙන් ආඥාවලය,
 ආර්. බණ්ඩාර. අයිවර්ස්,
 වැඩබලන මහසෙනසුනාචාර්යවරයාණන්.

No. 1,157, N.C. P.

Colonial Secretary's Office,
Colombo, July 15, 1902.

ON Wednesday, September 3, 1902, at 1 o'clock P.M., the Government Agent for the North-Central Province will put up auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-eight allotments of land situated in the Nuwaragama palata division of the Anuradhapura District of the North-Central Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.			Upset Price per Acre.
				A.	R.	P.	
		Preliminary plan 2,160.—Eppawala korale. Claimant—Crown.					
6519	Amunuwetiya	M. Wannihami and Ukkurala of Anuradhapura	Forest fit for paddy	4	2	21	Rs. 11
		Preliminary plan 414.—Eppawala korale. Claimant—Crown.					
1599	Dikwewa	Kirihami Menikrala	Low jungle fit for paddy	7	1	4	11
		Preliminary plan 1,185.—Eppawala korale. Claimant—Crown.					
3538	Amunukole	M. Kaluhami	Jungle fit for garden	3	1	8	10
		Preliminary plan 1,618.—Eppawala korale. Claimant—Crown.					
4921	Amunukole	—	Paddy field (encroachment by Pulingurala Vel-vidane, &c.)	0	1	1	10
		Preliminary plan 1,102.—Eppawala korale. Claimant—Crown.					
3088	Konwewa	Punchiappuge Tikiriappu	Paddy field (encroachment by Badderala)	0	0	32	20
		Preliminary plan 1,630.—Eppawala korale. Claimant—Crown.					
4949	Palugaswewa	Palugaswewe Ratemahatmaya	Land fit for paddy	2	0	12	10
		Preliminary plan 1,655/6.—Eppawala korale. Claimant—Crown.					
5013	Ihalagama	Dissanayaka Kirihami and others	Land fit for paddy	2	3	5	10
5018	Rambewa	—	do.	2	0	17	10
		Preliminary plan 1,413.—Kende korale. Claimant—Crown.					
4355	Horowubindunuwewa	—	Garden (encroachment by Wannihami Gamarala)	0	0	8	10
		Preliminary plan 1,645.—Kende korale. Claimant—Crown.					
4990	Siyambalagaswewa	—	Paddy field (encroachment by villagers)	0	0	14	10
		Preliminary plan 1,409.—Kende korale. Claimant—Crown.					
4328	Kallanchiya	Punchiralage Appurala	Low jungle fit for paddy	1	1	37	25
		Preliminary plan 1,504.—Kende korale. Claimant—Crown.					
4648	Pihimbiyagollewa	—	Jungle fit for paddy, but contains some rocks	1	0	3	10
		Preliminary plan 2,176.—Kende korale. Claimant—Crown.					
6573	Kandewedivulgahawela	Wannihami Gamarala, P. Udayare and others of Kendewa	Paddy field	5	2	26	15
		Preliminary plan 2,170.—Kende korale. Claimant—Crown.					
6562	Kudagama	Appuhami Mohottala and others of Siyambalagaswewa	Low jungle fit for paddy	3	3	0	10
6563	Do.	do.	Paddy field	1	2	3	10
		Preliminary plan 827.—Kadawat korale. Claimant—Crown.					
2561	Marakkalahammillewa	Mira Lebbe Vel-vidane and M. T. Madar	Jungle fit for paddy	35	1	0	10
		Preliminary plan 1,881.—Kadawat korale. Claimant—Crown.					
5543	Marakkalahammillewa	Pana Selema and others	Low forest fit for paddy	1	2	13	10
5544	Do.	Pana Selema or K. Sinnatambi	do.	3	2	19	10
5545	Do.	do.	do.	1	1	23	10
5546	Do.	Pana Selema or Katu Bawa	do.	4	0	0	10
5547	Do.	Omaru	do.	4	0	0	10
		do.	Field (encroachment by K. Omaru)	0	0	35	10
5548	Do.	—	Field (encroachment by Piche)	0	0	39	10

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
5549	Marakkalahammillewa	—	Field (encroachment by Kasim)	0	0 33	10
5550	Do.	—	do.	0	0 33	10
5551	Do.	—	Field (encroachment by Omaru)	0	1 10	10
Preliminary plan 1,207.—Kadawat korale.						
R 123	Etawiragollewa	Claimant—Crown and Banhamigamaralage Girangi. K. Appurala	Open high land fit for garden	0	1 16	10
S 123	Do.	do.	do.	0	0 32	10
Preliminary plan 1,711/33.—Kadawat korale.						
5170	Dachchidamana	Claimant—Crown. Gama Vel-vidane and others	Land fit for paddy	9	0 37	10

Claimants to any of these lands must attend the sale with their deed of title.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,
R. W. LEVERS,
 Acting Colonial Secretary.

No. 1,157, N.C. P.

වස 1902 ක්වු ජුලි මස 15 වෙනි දින කොළඹ මහජනකාරියේ දැන්වීමක් කෙරෙහි.

දැනටද දිසාවේ ආණ්ඩුවේ ඒජන්ට් ජනපදයක් පිහිටි මෙහි පහත සඳහන් වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නිකුත්වන ප්‍රකාරයට වස 1902 ක්වු සැප්තැම්බ්‍ර මස 3 වෙනි දිනකු බදාදා සවස එකට අනුරාධපුර කම්මේරියේදී වෙන්දේසි කර විකුණනුට නොහොත් මේ රජයේ දෙපාර්තමේන්තුවේ සේවයට ඇත.

දැනටද දිසාවේ අනුරාධපුර පලාතේ නුවරගම පලාත කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කොටස් 28ක්.

බිම්ගම 2,160. එජාලයේ රජයේ. අයිතිකරු නිකුත් කිරීමට.

නො.	ගම.	ඉල්ලුම්කරු.	අයදුම.	මහ. අ. ර. ප.	අක්කර ර.
6519	අමුනුවැව	අනුරාධපුර ඇ.ම. වන්නිසාමි සහ උස්කුරු බිම්ගම 414.	විවිධ පුදුසු මුහුණත	4 2 21	11
1599	දික්වැව	කිරිසාමි මැතිකරු බිම්ගම 1,185.	විවිධ පුදුසු උදකැලේ	7 1 4	11
3538	අමුනුවැව	ඇ.ම. කපුකාමි බිම්ගම 1,618.	වන්නිසාමි පුදුසු කැලේ	3 1 8	10
4921	අමුනුවැව	—	පුලිගුරුවෙල්විදානේ සහ තවත් අය අල්ලාගත තිබෙන ආශ්‍රිත	0 1 1	10
3088	කෝන්වැව	පුත්තේපුරේ මිනිරිපුර බිම්ගම 1,102.	බදාදේරු අල්ලාගත තිබෙන ආශ්‍රිත	0 0 32	20
4949	පහසුවැව	පහසුවැවේ රවේමනත්තා බිම්ගම 1,653/6.	විවිධ පුදුසු ඉඩම	2 0 12	10
5013	ඉහලගම	දිසානාසක කිරිසාමි සහ තවත්	විවිධ පුදුසු ඉඩම	2 3 5	10
5018	රවුච්ච	—	එම	2 0 17	10
බිම්ගම 1,413. කැදුකෝරලේ.					
4355	ගොරුවිඳුන වැව	—	වන්නිසාමි ගමරු විසින් බලකන්කාරයේ අල්ලාගත තිබෙන වත්ත	0 0 8	10
බිම්ගම 1,645.					
4990	සිසිලාගස්වැව	—	ගමු විසින් බලකන්කාර ගම අල්ලාගත තිබෙන ආශ්‍රිත	0 0 14	10
බිම්ගම 1,409.					
4328	කල්ලන්විම	පුත්තේපුරේ අප්පරු	විවිධ පුදුසු උදකැලේ	1 1 37	25
බිම්ගම 1,504.					
4648	පිහිටිකොල්ලාව	—	විවිධ පුදුසු කැලේ නුමුත් පවතින බිම්	1 0 3	10
බිම්ගම 2,176.					
6573	කැදුකෝරලේ දඹුල් ගමවල	කැදුකෝරලේ වන්නිසාමි ගමරු, පි. උඩකෝරලේ සහ තවත් බිම්ගම 2,170.	ආශ්‍රිත	5 2 26	15
6562	ආඩාගම	සිසිලාගස්වැවේ අප්පරු මො. ගොරුවැව සහ තවත්	විවිධ පුදුසු උදකැලේ	3 3 0	10
6563	එම	එම	එම	1 2 3	10

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අයදුම්.	මක. අ. රු. ප.	අක්කර ගණ මිල රු.
සිතියම 827. කඩවත්තෝරලේ.					
2561	මරක්කලගමිල්ලා	මිරුලුම්මේ වෙල්ලිදානේ සහ ඇම්. ටී. මදර්.	වියව සුදුසු රුකුලේ	35 1 0	10
සිතියම 1,881.					
5543	එම	පානා පෙලේමා සහ තවත්	වියව සුදුසු රුකුලාන	1 2 13	10
5544	එම	පානා. පෙලේමා සහ කේ. සිත්නපති	එම	3 2 19	10
5545	එම	එම	එම	1 1 23	10
5546	එම	පානා. පෙලේමා නොනොන් කාටුඩාඩා මමරු	එම	4 0 0	10
5547	එම	එම	කේ. මමරු විසින් අල්ලා ගත තිබෙන භූමි	0 0 35	10
5548	එම	—	පිවිවේ විසින් අල්ලාගත තිබෙන භූමි	0 0 39	10
5549	එම	—	කාසිම් අල්ලාගත තිබෙන භූමි	0 0 33	10
5550	එම	—	එම	0 0 33	10
5551	එම	—	මමරු විසින් අල්ලාගත තිබෙන භූමි	0 1 10	10
සිතියම 1,207. කඩවත්තෝරලේ. අයිතිකම් කියවන්නා—ආණ්ඩුව සහ රත්නාම් ගමරුලේ ගීර්ඪි.					
R 123	ඇමර්ටොල්ලා	කේ. අජපුරුල	වත්තකම් සුදුසු පිට්ටනි සහිත නොවී ඉඩම	0 1 16	10
S 123	එම	එම	එම	0 0 32	10
සිතියම 1,711/33. අයිතිකම් කියවන්නා—ආණ්ඩුව.					
5170	දුම්විදමන	කම් වෙල්ලිදානේ සහ තවත්	වියව සුදුසු ඉඩම	9 0 37	10

මෙම ඉඩම්වලින් කොසිට ඉඩමකටත් අයිතිවාසිකම් ඇති අය විකිනීමේ දිනේදී අයිතිවාසිකම් මජපුන් ඇතුළු පැමිණෙන්නට බිහිකර.

මෙම ඉඩම් ගැණ වැසිදුර කාරණා සර්වේචාර්කරුලත්තාන්තේගෙත්තු, මිකිනීමේ කොන්දේසිය ගැණ වැසිදුර කාරණා උතුරුමැදදිසාවේ ආණ්ඩුවේ ඒජන්තලත්තාන්තේගෙත්තු දැනගන්නට පුළුවන.

ගරුකර උතුරුමානවකන්තේගෙත්තු ආඥාවලය,
ආර්. ඩබ්ලිව්. අයිමර්න්,
වැඩිමහල මහසෙත්තුකාරීන් වර්මා.

No. 1,158, N.C. P.

Colonial Secretary's Office,
Colombo, July 15, 1902.

ON Monday, September 8, 1902, at 1 o'clock P.M., the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seventy allotments of land situated in the Hurulupalata division of the Anuradhapura District of the North-Central Province.

Lot.	Village.	Name of Claimant	Description.	Extent. A. R. P.
Preliminary plan 1,774/96.—Mahapotana korale. Applicant—Ibrahim Muhandiram and others.				
5298	Migaskada	Crown	Land fit for paddy	6 1 2
Preliminary plan 1,796/110.—Uddiyankulama korale. Applicant—Kapurala, ex-Arachchi.				
5340	Etapatwewa	Crown	Land fit for paddy	3 3 28
Preliminary plan 732.—Kalpe korale. Applicant—Udayare Vel-vidane.				
2367½	Ratmalagahawewa	Crown	Scrub jungle fit for paddy	2 2 24
Applicant—Wannihami Vel-vidane.				
2369	Petiyannekada	Crown	Scrub jungle fit for paddy	0 3 28
Preliminary plan 74.—Ulagalla korale. Applicant—Nil.				
M 13	Bamunugama	Crown	Low jungle fit for paddy	42 2 10
Y 13½	Aminichchiya	do.	do.	1 0 28
Upset price,—Rs. 10 per acre.				
Preliminary plan 167.—Ulagalla korale. Applicant—Nil.				
A 42	Nilatapattiya	Allikandu Lebbege Katu Bawa	Old field	0 2 20
B 42	Do.	Alikandu Lebbege Katu Bawa and another	do.	2 0 39
C 42	Do.	do.	do.	0 1 11
D 42	Do.	do.	do.	1 0 18
E 42	Nilatapattiya	Periyage Kuppa Pioche	Old paddy field	0 1 15
F 42	Do.	do.	do.	1 0 30
G 42	Do.	Udumanpillage Asankandu	do.	0 1 4
H 42	Do.	do.	do.	0 3 11
I 42	Do.	Ossentambige Pakkiritambi and another	do.	0 1 18
J 42	Do.	do.	do.	1 0 13

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.			
				A.	R.	P.	
K 42	Nilatapattiya	Ahamaduge Ossentambi and another	Old paddy field	0	1	11	
L 42		do.	do.	1	0	14	
M 42		Do.	Awakarge Kuppattambi Vel-vidane and others	do.	0	1	0
N 42	Do.	do.	do.	1	0	21	
O 42	Do.	Tambikanduge Mariamma and another	do.	0	0	28	
P 42	Do.	do.	do.	1	0	29	
Q 42	Do.	Ismapulle Awukaraya Vidane and another	do.	1	0	28	
R 42	Do.	Sinnakanduge Kappadaya and another	do.	0	2	33	
S 42	Do.	Udumage Mariamba and another	do.	1	1	5	
T 42	Do.	Ahamadupullege Ossentambi and another	do.	1	1	0	
U 42	Do.	Alikandulebbege Katu Vel-vidane and others	Threshing floor	0	0	31	
V 42	Do.	Ismayapullege Kuppattambi	Paddy field	1	0	14	
W 42	Do.	Omaruwagamaraidege Selema	do.	0	3	37	
X 42	Do.	Ossentambige Mammaduwa and another	do.	0	0	30	
Y 42	Do.	Ismayapullege Kuppattambi	do.	1	1	27*	
A 43	Pandiyankulama	Omarukanduge Selema Lebbe and others	do.	0	3	30	
B 43		Do.	Awakkarage Punchi Lebbe and another	do.	0	2	27
C 43		Do.	Nainapillage Isupu and others	Old paddy field	0	3	12
D 43		Do.	Kuppattambige Karta Lebbe	do.	0	3	4
E 43		Do.	Bawakandage Ahamado and others	do.	0	2	5
F 43		Do.	Wedikkarayage Kasiya	do.	0	2	13
G 43		Do.	Assana Gamanaide Kasi Umma and another	do.	0	2	29
H 43		Do.	Ahamado Pullege Kuppamma and another	do.	0	1	13
I 43		Do.	Awakkara Vidanage Ali Uduma and another	do.	0	3	6
J 43		Do.	Assenkanduge Siniya and another	do.	1	0	24
K 43	Do.	Awakkarage Kunchi Lebbe and another	do.	0	2	4	
L 43	Do.	Awakkarage Kuppattambi Vel-vidane and another	do.	0	3	39	
M 43	Do.	Siniyage Kuppa Pichche and others	do.	0	1	34	
N 43	Do.	Awakkarage Ali Uduma	do.	0	2	3	
O 43	Do.	Kuppawedikkarayage Kasiya	do.	0	2	5	
P 43	Do.	Assanage Kasimma and another	do.	0	2	13	
Q 43	Do.	Ali Udumage Pakir Tambi	do.	0	1	36	
422	Do.	Applicant—Mudaligamanaidage Ali Uduma and others. Crown	Old paddy field	3	0	3	
R 43	Do.	Applicant—Nil.					
S 43	Do.	Awakkarage Kuppattambi Vel-vidane	do.	0	3	3	
T 43	Do.	Awakkarage Kunchi Lebbe and others	do.	0	3	4	
U 43	Do.	Mudaliyage Ali Uduma	do.	0	3	8	
V 43	Do.	Siniyage Kuppa Pichche and others	do.	0	2	27	
W 43	Do.	Bawakanduge Sara and others	do.	0	2	33	
X 43	Do.	Wedikkarayage Kasiya and another	do.	0	2	31	
Y 43	Do.	Ahamado Tambige Kuppa Umma and others	do.	0	2	27	
423	Do.	Applicant—Mudaliyagamanaidage Ali Uduma and others. Crown	do.	6	1	10	
Z 43	Golumaradankulama	Applicant—Nil.					
A 44		Do.	Pakiri Tambige Usen Tambi and others	do.	10	0	21
G 44		Palayakulama	Ossen Tambige Ibrahim Lebbe	do.	6	3	2
D 44			Do.	Ranhamige Ukku Banda and others	do.	3	2
E 44		Do.	Punchi Appuge Kalu Banda and others	do.	3	3	9
F 44		Do.	Ranhamige Kapurula and others	do.	7	1	48
G 44		Do.	Kalu Bandage Itanmenika and another	do.	2	2	24
H 44		Do.	Bandage Dingiri Menika and another	do.	1	1	0
I 44		Do.	Punchiralage Tikiri Appu and others	do.	1	2	17
J 44		Do.	Ranhamige Kapurula and another	do.	1	2	8
K 44	Palayakulama	Menikrale Appuhamige Ukkumenika and others	do.	1	2	12	
L 44		Do.	Bandage Appurula and others	Old paddy field	2	3	27
		Kalu Bandage Ran Etani and another	do.	1	0	28	

* Reserved.

Claimants to any of these lands must attend the sale and prove their title, if any.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,
R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 1,158, N.C. P.

වර්ෂ 1902 ජූලි මස 15 වෙනි දින කොළඹ

මහජනකාරි සේවයේ කන්තෝරුවේදී.

කුරුමාද දිසාවේ ආණ්ඩුවේ ඒජන්ත ජනාන්තේ විසින් ලේඛිතව සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1902 ජූලි සැප්තැම්බර් මාසේ 8 වෙනි දින වූ සඳුදා සවස 12 අනුරාධ පූර්ව කවිච්චිගේදී වෙන්දේසිකර විකුණනු ලබන භූමිකම් කරුන්ගේ දෙවැනි ගෙදෙනවා ඇත.

කුරුමාද දිසාවේ ආණ්ඩුපුර පලාතේ හුරුමාද පලාත කොමිසනර්ස් විසින් විකුණනු ලබන බිම් 70 ක්.

සිතියම 1,774/96. කොට්ඨාස කොට්ඨාස. ඉල්ලුම්කාරයා—ඉඩ්මාති මුහුණතේ සහ තවත්.

නං.	මම.	අයිතිකම් නිකුත්කරු.	අත්දැක.	ගෙ. රු. ප.	අන්තර් ගණ මුල. රු.
5298	මහස්තකඩ	ආණ්ඩුව	විශ්ව සුදුසු ඉඩම 6	1 2	10
5340	සිතියම 1,796/110. ඇටපත්වැව	උඩහිසන්කුලමකෝරලේ. ආණ්ඩුව	විශ්ව සුදුසු ඉඩම 3	3 28	10
2367½	සිතියම 732. රත්මලනගමුව	කල්පේකෝරලේ. ආණ්ඩුව	විශ්ව සුදුසු කටුපත් කැලේ	2 2 24	10
2369	පෙරියන්තේකඩ	ආණ්ඩුව	ඉල්ලුම්කාරයා—වන්තියාම් වෙල්ලිදිගේ. එම	0 3 28	10
M 13	බවුනුගම	උලගල්ලකෝරලේ. ආණ්ඩුව	විශ්ව සුදුසු උළු කැලේ	42 2 10	10
Y 13½	අම්බිවිම	එම	එම	1 0 28	10
A 42	නිලාසපච්චිය	සිතියම 167. උලගල්ලකෝරලේ. දේශනීතිවල දේශනීතිවල කැටුම්බාදා	පුරාණ කුඹුර	0 2 0	—
B 42	එම	එම සහ තවත් අයෙක්	එම	2 0 39	—
C 42	එම	එම	එම	0 1 11	—
D 42	එම	එම	එම	1 0 18	—
E 42	එම	පෙරියාගේ කුප්පච්චියේ	එම	0 1 15	—
F 42	එම	එම	එම	1 0 30	—
G 42	එම	උදුමත්පුල්ලේගේ අසන්කඩ	එම	0 1 4	—
H 42	එම	එම	එම	0 3 11	—
I 42	එම	මස්සන්තම්බාගේ කිරිකම් සහ තවත් අයෙක්	එම	0 1 18	—
J 42	එම	එම	එම	1 0 13	—
K 42	එම	අහමදුගේ මස්සන්තම් සහ තවත් අයෙක්	එම	0 1 11	—
L 42	එම	එම	එම	1 0 14	—
M 42	එම	අවකරුගේ කුප්පච්චියේ වෙල්ලිදිගේ සහ තවත්	එම	0 1 0	—
N 42	එම	එම	එම	1 0 21	—
O 42	එම	තම්බුගේ මාරිගම්බා සහ තවත්	එම	0 0 28	—
P 42	එම	එම	එම	1 0 29	—
Q 42	එම	ඉස්මාපුල්ලේගේ ඉඩුකරයා වෙල්ලිදිගේ සහ තවත් අයෙක්	එම	1 0 28	—
R 42	එම	සිත්තකන්ඩුගේ කප්පච්චිය සහ තවත් අයෙක්	එම	0 2 33	—
S 42	එම	උදුමාගේ මාරිගම්බා සහ තවත් අයෙක්	එම	1 1 5	—
T 42	එම	අහමදුපුල්ලේගේ මස්සන්තම් සහ තවත් අයෙක්	එම	1 1 0	—
U 42	නිලාසපච්චිය	අලිකන්ඩුලොම්බේගේ කටුවෙල්ලිදිගේ සහ තවත්	කමක කුඹුර	0 0 31	—
V 42	එම	ඉස්මාපුල්ලේගේ කුප්පච්චිය	කුඹුර	1 0 14	—
W 42	එම	මවරුමාගමකදිගේ ගෙලේම	එම	0 3 37	—
X 42	එම	මස්සන්තම්බාගේ මුහුණතේ සහ තවත් අයෙක්	එම	0 0 30	—
Y 42	නිලාසපච්චිය	ඉස්මාපුල්ලේගේ කුප්පච්චිය	කුඹුර	1 1 27	ඉකුරුකර තිබේ.
A 43	පාන්තින්කුලම	මවරුකන්ඩුගේ ගෙලේමලොම්බේ සහ තවත්	එම	0 3 30	—
B 43	එම	අවකරුගේ පුත්තලොම්බේ සහ තවත් අයෙක්	එම	0 2 27	—
C 43	එම	ගෙයිතොපිල්ලේගේ ඉසුරු සහ තවත්	පුරාණ කුඹුර	0 3 12	—
D 43	එම	කුප්පච්චියේ කිරිකම්බාදා	එම	0 3 4	—
E 43	එම	මවරුකන්ඩුගේ අහමදු සහ තවත්	එම	0 2 5	—
F 43	එම	වෙයික්කාරයාගේ කැපිය	එම	0 2 13	—
G 43	එම	අහමාගමකදිගේ කැපිය සහ තවත් අයෙක්	එම	0 2 28	—
H 43	එම	අහමදුපුල්ලේගේ කප්පච්චිය සහ තවත් අයෙක්	එම	0 1 13	—
I 43	එම	අවකරුගේ අලි උදුමත් සහ තවත් අයෙක්	එම	0 3 6	—
J 43	එම	අහමකන්ඩුගේ සිගො සහ තවත් අයෙක්	එම	1 0 24	—

කො.	ගම.	අයිතියට නියෝග.	අන්දම.	අ. රු. ප.	අත්කර මහත. යක මිල. රු.
K 43	පාන්තිගන්කුලම	අවන්කරගෙ කුන්විලෙහිසෙහි සහ තවත් අගෙක්	පුරුණ කුඹුර	0 2 4	—
L 43	එම	එම කුප්පතෙහි වෙල්විදුනේ	එම	0 3 39	—
M 43	එම	සිනියාගෙ කුප්පවිලෙහි සහ තවත්	එම	0 1 34	—
N 43	එම	අවන්කරගෙ අලිඋලමා	එම	0 2 3	—
O 43	එම	කුප්පවෙහික්කාරගෙ කාසියා	එම	0 2 5	—
P 43	එම	අසනාගෙ කාසිමා සහ තවත් අගෙක්	එම	0 2 13	—
Q 43	එම	අලිඋලමාගෙ පකිරිතෙහි	එම	0 1 36	—
422	එම	ඉල්ලුමාකාරයා—මුදලියාගෙකසිදෙගෙ අලිඋලමා සහ තවත්. ආණ්ඩුව	—	3 0 3	—
R 43	එම	ඉමම ඉඩමවලට ඉල්ලුමාකාරයෙක් නැතැ. අවන්කරගෙ කුප්පතෙහි වෙල්විදුනේ	එම	0 3 3	—
S 43	එම	එම කුන්විලෙහිසෙහි සහ තවත්	එම	0 3 4	—
T 43	එම	මුදලියාගෙ අලිඋලමා	එම	0 3 8	—
U 43	එම	සිනියාගෙ කුප්පවිලෙහි සහ තවත්	එම	0 2 27	—
V 43	එම	බාවාකරගෙ සාර සහ තවත්	එම	0 2 33	—
W 43	එම	වෙහික්කාරගෙ කාසියා සහ තවත් අගෙක්	එම	0 2 31	—
X 43	එම	අගමුදුරුගෙ කුප්පවිලෙහි සහ තවත්	එම	0 2 27	—
Y 43	එම	අසන්ගෙකසිදෙගෙ කාසිමා සහ තවත් අගෙක්	එම	0 3 9	—
423	එම	ඉල්ලුමාකාරයා—මුදලියාගෙකසිදෙගෙ අලිඋලමා සහ තවත්. ආණ්ඩුව	—	6 1 10	—
Z 43	තෙළුමරුගන්කුලම	මෙම ඉඩමවලට ඉල්ලුමාකාරයෙක් නැතැ. පකිරිතෙහි සහ තවත්	පුරුණ කුඹුර	10 0 21	—
A 44	එම	මහන්තෙහි සහ දුටුගාමිපොලොව	එම	6 3 2	—
C 44	පලයාකුලම	රත්නාමිගෙ උක්කුමනඩා සහ තවත්	එම	3 2 1	—
D 44	එම	පුන්විදුරුගෙ කප්පවිලෙහි සහ තවත්	එම	3 3 9	—
E 44	එම	රත්නාමිගෙ කපුරු සහ තවත්	එම	7 1 18	—
F 44	එම	කප්පවිලෙහි රත්මැනියා සහ තවත් අගෙක්	එම	2 2 24	—
G 44	එම	බන්ඩාගෙ සිත්තිරිමැනියා සහ තවත් අගෙක්	එම	1 1 0	—
H 44	එම	පුන්විදුරුගෙ විකිරිඅප්ප සහ තවත්	එම	1 2 17	—
I 44	එම	රත්නාමිගෙ කපුරු සහ තවත් අගෙක්	එම	1 2 18	—
J 44	එම	මැනික්කුලුඅප්පසාමිගෙ උක්කුමැනියා සහ තවත්	එම	1 2 12	—
K 44	එම	බන්ඩාගෙ අප්පුරු සහ තවත්	එම	2 3 27	—
L 44	එම	කප්පවිලෙහි රත්මැනියා සහ තවත් අගෙක්	එම	1 0 28	—

මෙම ඉඩමවලට කොසිට ඉඩමකවත් අයිතිවාසිකම් ඇති අයවල් විකිනීමේ දිනේදී පැමිණ ඉටුගන් අයිතිවාසිකම් බරපුකර කිරීමට ඕනෑම.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණන් සර්වේපරිකරණලේඛනයක් සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන වැඩිදුර කාරණන් උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒකකලේඛනයක් සේගෙන්ද දැනගනිව පුළුවන.

ගරුකර උතුමානවතක්සේගෙ ආඥාවලෙස,
 ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
 වැඩබලන මහසෙකුකාරිස් මමත.

No. 1,159, N.C. P. Colonial Secretary's Office, Colombo, July 15, 1902.

ON Tuesday, September 9, 1902, at 1 o'clock P.M., the Government Agent for the North-Central Province will put to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirteen allotments of land situated in the Hurulupalata division of the Anuradhapura District of the North-Central Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
231	Tammanewa	—	Low jungle and open land fit for paddy	4 1 36	10
Preliminary plan 153.—Matumbuwa korale. Claimant—Crown and applicants.					
409	Karuwalagaswewa	Appurala Wedaralage Kowurale Velvidane of Senadiriya-gama and ten others	Scrub jungle fit for paddy	11 3 18	12
Preliminary plan 249.—Matumbuwa korale. Claimant—Crown.					
863	Uturuwellagama	—	High jungle fit for paddy	2 0 15	10
864	Do.	Ambarapotirralage Naidorala of Gal-kadawala	do.	2 1 2	10

Lot.	Village.	Name of Applicant.	Description.	Upset Price	
				Extent. A. R. P.	per Acre. Rs.
Preliminary plan 2,190.—Ulagalla korale. Claimant—Crown.					
6639	Wannankulama	Kadira Welpediya	High jungle fit for paddy	6 0 10	11
Preliminary plan 2,193.—Ulagalla korale. Claimant—Crown.					
6643	Galapitawewa	Welage Kadira and P. Kanden of Padiketuwewa	Low jungle fit for paddy	2 2 32	10
6644	Do.	U. B. Tilekaratne and another of Pirimiyankulama	do.	3 2 13	10
6646	Padiketuwewa	Welage Sira Vel-vidane and another	Low jungle and open land fit for paddy	3 1 23	10
6647	Do.	Wela, ex-Vel-vidane	Forest fit for paddy	3 1 14	10
6649	Do.	—	Open land containing a Pullayar kovil and a broken statue of Buddha	0 0 32	10
Preliminary plan 2,197.—Ulagalla korale. Claimant—Crown.					
6674	Kudawewa	Sirala Lekamage Kapuwa of Mawatawewa	Low jungle fit for paddy	4 1 13	10
Preliminary plan 2,198.—Ulagalla korale. Claimant—Crown.					
6676	Uttimaduwa	N. M. Bandirala and Siriwardena Malhami and five others	Scrub jungle and forest fit for paddy	17 0 34	10
6677	Do.	—	do.	0 2 14	10

Claimants to any of these lands must attend the sale with their deeds of title.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency's command,

R. W. LEVENS,
Acting Colonial Secretary.

No. 1,159, N.C. P.

විෂ් 1902 ක්වු ජුලි මස 15 වෙනි දින කොළඹ

මහනෙලුතාර්ස්ලන්තාන්සේනේ කන්කෝරුවෙදී.

ලතුරුවැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂ් 1902 කේ සැප්තැම්බ්‍ර මාසේ 9 වෙනි දිනවූ අගනරුවැද සමඟ 1 වන ප්‍රධානියා කවරෙහිදී වෙන්දේසි කර විකුණනව නොහොත් කෙරුණකර දෙවන දෙනෙකුට දෙන.

ලතුරුවැද දිසාවේ අනුරාධපුර පලාතේ පුරාවිද්‍යා කොමිෂනර්ස් විසින් විකුණනව 13 ක්.

සිතියම 63. මාලිඹුවාකෝරලේ. අයිතිකරු කිසිවක්—ආණ්ඩුව සහ සේනාදිවියාගේ.

කවුරු මෙල්විදුනේ සහ තවත්.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර ගණ මිල. රු.
231	මාමමන්තුව	—	විටපි පුදුසු රුදුකැලේ සහ පිට්ටනි බිම	4 1 36	10
සිතියම 153. අයිතිකරු කිසිවක්—ආණ්ඩුව සහ ඉල්ලුම්කාරයා.					
409	කරුවලගස්වැව	සේනාදිවියාගේ අප්පුරු මෙදරලනෙ කවුරු සහ තවත් දෙනෙකු	විටපි පුදුසු කවුරුකැලේ	11 3 18	12
සිතියම 249. අයිතිකරු කිසිවක්—ආණ්ඩුව.					
863	ලතුරුවැල්ලාගම	—	විටපි පුදුසු අන්දමුවා කැලේ	2 0 5	10
864	ලතුරුවැල්ලාගම	ගල්කඩවල අමර පොකිරලනේ ගසිදුරුල	විටපි පුදුසු අන්දමුවා කැලේ	2 1 2	10
සිතියම 2,190. ලලගල්ලකෝරලේ.					
6639	වත්තන්කුලුව	කදිර මෙල්වෙසියා	විටපි පුදුසු අන්දමුවා කැලේ	6 0 10	11
සිතියම 2,193.					
6643	ගලපිට්ටුව	පවිනෙලුවුවෙහි මේලානේ කදිර සහ පි. කන්දන්	විටපි පුදුසු රුදුකැලේ	2 2 32	10
6644	එම	පෙරමුණන්කුලුවේ පු. බී. නිලක රත්න සහ තවත් අනෙක්	එම	3 2 13	10
6646	පවිනෙලුවුව	මේලානේ සිර මෙල්විදුනේ සහ තවත් අනෙක්	විටපි පුදුසු පිට්ටනි බිම සහ රුදු කැලේ	3 1 23	10

නො. (No.)	ගම. (Village)	ඉල්ලුම්කාරකා. (Applicant)	අස්ඳම. (Description)	අක්කර මහත. සහ මිල. (Acreage and Price)	
				අ. රු. ප. (A. Rs. P.)	රු. (Rs.)
6647	පතිකෙටුවාව	චේලා හිටපු චෙල්ලිඳියෝ	විවිධ සුදුසු මුකලාන	3	1 14 10
6649	එම	—	කැබිලිව වුවුපයක් සහ පුල්ලොර කෝවිලක් ඇති පිටිවනි බිම	0	0 32 10
6674	කුඩාවාව	සිනියම 2,197. වාවකවැවේ සිරුල ලේකමගේ සපුවා	විවිධ සුදුසු ලදිකැලේ	4	1 13 10
6676	උව්වඳුව	සිනියම 2,198. ඇම්. ඇම්. බන්ඩරු සිරිවර්ධන මල්ලිසාමි සහ තවත් 5 දෙනෙක්	විවිධ සුදුසු සවුසක් කැලේ සහ මුකලාන	17	0 34 10
6677	එම	එම	එම	0	2 14 10

මෙම ඉඩම්වලින් කොසිම ඉඩමකවුවත් අයිතිවැසිකම් ඇති අයවල් අයිතිවැසිකම් මරපුත් අරගත විකිනීමේ දිනේදී පැමිණි සිවිතනව බිනාය.

මෙම ඉඩම් කැණ වැඩිදුර කාරණා සර්: මහරජතුරුලුත්තාන්සේනෙත්තු, විකිනීමේ කොන්දේසිය කැණ වැඩිදුර කාරණා උතුරුමුදු දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලුත්තාන්සේනෙත්තු දහගන්නව පුළුවන.

හරුහර උතුරුමානස්වකන්සේනෙත්තු ආඥාව ලෙස,
 ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
 වැඩබලන මහසෙක්‍රතාරිස් මහත.

LAND SALES IN THE PROVINCE OF UVA.

No. 541, P. OF U.

Colonial Secretary's Office,
Colombo, July 10, 1902.

ON Tuesday, September 9, 1902, at 1 o'clock P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fourteen allotments of land situated in the Badulla District of the Province of Uva.
For Sale or settlement.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.	Upset Price	
					per Acre.	
					A. R. P.	Rs.
Preliminary plan 1,028. Village—Pittewela in Buttala korale of Buttala.						
O 114	Gadolbammewatta	Bandara Mohottalage Sudukuma	Garden	0 0 37	20	
P 114	Gadolbammewatta-pahalawatta	do.	do.	0 1 11	20	
Preliminary plan 230. Village—Puswellewa in Kandapalla.						
595	Puswellewakele	Crown	Forest	25 1 36	10	
597	Sadinahelakele	do.	do.	20 0 12	10	
Preliminary plan 698. Village—Kahagolla in Mahapalata korale of Udukinda.						
2442	Ampitigodapatana	Crown	Patana	5 0 11	10	
2443	Do.	do.	do.	8 3 8	10	
Preliminary plan 681. Village—Ettalapitiya in Mahapalata korale of Udukinda.						
2396	Kandearawa	Crown	Suitable for paddy	0 3 23	10	
Preliminary plan 807. Village—Kanawegolla in Wegam pattu of Wellassa.						
2829	Maduruoyapatana	Crown	Patana and scrub	0 0 33	10	
Preliminary plan 824. Village—Pallegama Millebadde in Passara korale of Yatikinda.						
W 91	Udapitiyapatana	Mr. Allan Croning of Badulla	Patana	1 3 25	10	
2874	Udaoyapatana	do.	do.	0 2 17	10	
2875	Do.	do.	do.	0 1 21	10	
2876	Do.	do.	do.	0 2 35	10	
X 91	Alutarawa	do.	do.	0 2 6	10	
A 92	Godawattapatana	do.	do.	8 3 4	10	

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,
 R. W. LEVERS,
 Acting Colonial Secretary.

No. 541, P. OF U.

වර්ෂ 1902 ක්වූ ජූලි මස 10 වෙනි දින කොළඹ

මහසෙනෙකාරිජ්ජනනාන්දයන්ගේ කන්තෝරුවේදීය.

උතුරු දිසාවේ ආණ්ඩුවේ ඒරත්තලත්තාන්දයේ විසින් වෙති පහත සඳහන්වන ආණ්ඩුව සන්ධක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1902 ක්වූ සැප්තැම්බර් මස 9 වෙනි දිනට අගහරුවාදා පස්වරු 1ට බදු පවතිනුයේදී වෙන්දේසිකර විකුණනු ලබන පොදුකමා ඇත.

උතුරු දිසාවේ බදු පලයේ කොට්ඨාසයේ පිහිටා තිබෙන හිමිකැබලි 14ක්.

සිතියම 1,028. විකිනීමට හෝ මෙරුම්කිරීමට.

අයිතියම නිගන්නය—බඩවාර මොහොම්මාද්දීන් සුදුකුමා.

නො.	නම.	ඉඩමේ නම.	අන්දම.	අන්තරයකට	
				මහත. අ. රු. ප.	ලංසුව. රු.
O 114	මුත්තල, මුත්තල කෝරල් පිහිටුවෙල එම	ගාඩාල්බැම්මේ වත්ත	වත්ත	0 0 37	20
P 114	එම	ගාඩාල්බැම්මේ වත්ත පහල වත්ත	එම	0 1 11	20
සිතියම 230. අයිතියම නිගන්නය—ආණ්ඩුව.					
595	වැල්ලොගේ කන්දපල්ල කෝරලේ පුස්වැල්ල එම	පුස්වැල්ලටකැලේ සාදිනාගෙල කැලේ	කැලේ එම	25 1 36	10
597	එම	සාදිනාගෙල කැලේ	එම	20 0 12	10
2442	උඩුකිඳු මහපලාතකෝරල් කකොලේ එම	අම්පිපිහොඩ පහත එම	පහත එම	5 0 11	10
2443	එම	එම	එම	8 3 8	10
2396	උඩුකිඳු මහපලාතකෝරල් ඇත්තලපිටිය	කන්දෙඅරුව	විවෘපිරීමට යෝග්‍ය ඉඩම	0 3 23	10
සිතියම 807.					
2829	වෘගන්පත්තුවේ කනවෑ ගොල්ල	මදුරුමාපහත	පහත සහ සිතිය කැලේ	0 0 33	10
සිතියම 824. අයිතියම නිගන්නය—බදුල්ලේ ඇලත්තෝතින්ද්‍රත්තැයේ.					
W 91	ගම්කිඳු පස්සරකෝරල් පල්ලේගම මිල්ලේ බැද්ද	උඩපිටියේ පහත	පහත	1 3 25	10
2874	එම	උඩමා පහත	එම	0 2 17	10
2875	එම	එම	එම	0 1 21	10
2876	එම	එම	එම	0 2 35	10
X 91	එම	අළුත්අරුව	එම	0 2 6	10
A 92	එම	කෙ.ඩවත්තේ පහත	එම	8 3 4	10

මෙම ඉඩම් කැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්තරුල්ලත්තාන්දයන්ගේදී, විකිනීමේ කොන්දේසි කැණ වැඩිදුර කාරණා උතුරු දිසාවේ ආණ්ඩුවේ ඒරත්තලත්තාන්දයන්ගේදී දැනගන්නට පුළුවන.

ගරුකර උතුමානත්තන්දයන්ගේ ආඥාව ලෙස,
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
වැඩබලන මහසෙනෙකාරිජ්ජනනාන්දයන්ගේ මහල.

No. 542, P. OF U.

Colonial Secretary's Office,
Colombo, July 10, 1902.

ON Tuesday, September 9, 1902, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-three allotments of land situated in the Badulla District of the Province of Uva.
For sale or settlement.

Preliminary plan 1,026. Village—Nayinnewela in Wegam pattu of Wellassa.

Lot.	Name of Land.	Applicant—Molandeniyē Helagedara Appuhami.		Extent.
		Name of Claimant.	Description	
3412	Dimbulgahakumbura Preliminary plan 1,021.	Crown	Paddy	1 0 10
4304	Elamalekanda	Village—Bambaragama in Kumbalwela korale of Yatikinda. Superintendent of Balagala estate	Tea in full bearing	2 3 36
J 113	Pallebaddehena	Baddegedara Appuhami, Kumbalwela Korala, and Superintendent of Balagala estate	do.	2 1 30
K 113	Do.	do.	do.	3 1 25
L 113	Do.	D. H. Wittachchi of Bandarawela	Chena	3 2 33
M 113	Do.	Kumbalwela Korala, Huduhami, and Wittachchi Mudalali	Garden	0 3 10
N 113	Do.	Siribaddena, Ukku Banda, and Wittachchi Mudalali	do.	2 1 18
O 113	Do.	Wittachchi Mudalali	Chena	1 1 15
P 113	Do	Heen Appuhami and Wittachchi Mudalali	Patana	1 1 0
Q 113	Do.	do.	Chena	1 0 19

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
R 113	Nugegawawatta *	Appuhami, Kumbalwela Korala, and Wittachchi Mudalali	Chena	1 0 15
S 113	Tavalanmandiyewatta	do.	Old garden	3 2 36
T 113	Pellabaddehena	Wittachchi Mudalali	do.	2 2 12
U 113	Ellapitawatta	Siribaddena and Wittachchi	Chena	1 3 34
V 113	Pellebaddehena	Kiri Banda Gamarala Appuhami, Wittachchi Mudalali, and Kumbalwela Korala	do.	3 1 29
W 113	Ellapitahena	Uku Banda, Appuhami Korala, and Wittachchi	do.	1 0 21
X 113	Ellapitawatta	James Appu, Appuhami Korala, and Wittachchi	Garden	1 0 17
Y 113	Kandapallawatta	Appuhami Korala of Kumbalwela	Old garden	0 2 0
Z 113	Naranwewehena	Appubami, Siyatu, Mutumenika, Rammenika, Kuma, and Huduhami	Chena and garden	8 0 31
A 114	Do.	Siyatu, Appuhami, and Mutumenika	Field	0 0 30
B 114	Do.	Sudu Banda, Kiriwante Heenmenika	Chena	5 2 6
C 114	Patanawatta	Marikar Lebbe Pitche Bawa	Old garden	1 1 17
D 114	Sewalawatta	do.	do.	2 0 21
E 114	Galpottemankadehena	Chrisna Umma and Marikar Lebbe Pitche Bawa	do.	1 1 15
F 114	Galpottemankadewatta	Appuhami Korala and others	do.	1 0 11
G 114	Do.	Sudu Banda, Kiriwante, and others	Chena	0 3 36
H 114	Do.	Letchimi Krisna, Umma, and others	do.	1 0 11
I 114	Kudawatte Hirigalagodahena	Appuhami Korala and Kiri Banda	Patana	4 0 37
J 114	Do.	Superintendent, Balagala estate	Tea	1 0 38
K 114	Kudawatte Hirihena	Appuhami and Kumbalwela Korala	Chena	3 1 12
L 114	Do.	do.	do.	2 1 13
M 114	Ooroowalehena	Hudu Banda, Siyatu, and others	Patana	0 3 19
N 114	Do.	Sudu Banda	do.	0 1 18

Upset price of lots 3,412 and A 114, Rs. 20 per acre ; lot 3,404, Rs. 100 per acre ; every other lot, Rs. 10 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency's command,

R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 542, P. OF U.

වස 1902 ක්වු ජුලි මස 10 වෙනි දින කොළඹ

මහසෙනෙවුකාරියර්ජන්තානසේනේ කන්තෝරුවේදිග.

උග්ව දිසාවේ ආණ්ඩුවේ ඒජන්තරජනානසේ විසින් දෙකි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වස 1902 ක්වු සැප්තැම්බ්‍ර මස 9 වෙනි දිනවු අගහරුවාද පස්වරු 10 බදුර් කවිවේරියේදි වෙනදෙසිසර විකුනනව් සෙදෙසවා ඇත.

උග්ව දිසාවේ බදුර් පලායේ කොර්ඩ සේ විසිට:ඩිබෙක විමසුමෙලි 33ක්.

සිතියම 1,026 විකුනි:ව කෝ කේරුම්කිරිව්. ගස—වෙල්ලසේ වෑගත්පත්තුවේ කසියන්වෙල.

උල්පම්කාරයා—මලන්දෙහියේ හෙලසෙදර අප්පුහාමි.

මහත.

කො.	ඉඩමේ නම	අයිතිකම් කීසන්තා.	අන්දම.	අ. රු. ප.
3412	දඹුල්ගහකුඹුර	ආණ්ඩුව	කුඹුර	1 0 10
3404	එලවල්කන්ද	සිතියම 1,021. සවිකීද කුඹුල්වෙලකෝරලේ බිමරගම. බලගලවත්තේ සුපිරිත්වැත් වත්විතාන	කන්වැව්ල	2 3 36
J 113	පැල්ලබැද්දෙසෙන	බැද්දෙසෙදර අප්පුහාමි, කුඹුල් වෙල කෝරල සහ බලගලවත්තේ සුපිරිත්වැත්වත්විතාන	එම	2 1 30
K 113	එම	එම	එම	3 1 25
L 113	එම	වත්වාරවෙල ඩී. එච්. පිට්ටව්ව්	සේන	3 2 33
M 113	එම	කුඹුල්වෙල කෝරල, හුදුහාමි සහ පිට්ටව්ව් මුදලාලි	වත්ත	0 3 10
N 113	එම	සිරිබද්දන, උත්කවත්තා සහ පිට්ටව්ව් මුදලාලි	එම	2 1 18
O 113	පැල්ලබැද්දෙසෙන	පිට්ටව්ව් මුදලාලි	සේන	1 1 15
P 113	එම	සීන්අප්පුහාමි සහ පිට්ටව්ව් මුදලාලි	සකක	1 1 0
Q 113	එම	එම	සේන	1 0 19
R 113	හුගේගාවාවත්ත	අප්පුහාමි, කුඹුල්වෙල කෝරල සහ පිට්ටව්ව් මුදලාලි	එම	1 0 13
S 113	හවලත්තේසියවත්ත	එම	පරත වත්ත	3 2 36
T 113	පැල්ලබැද්දෙසෙන	පිට්ටව්ව් මුදලාලි	එම	2 2 12
U 113	පැල්ලපිට් වත්ත	සිරිබද්දන සහ පිට්ටව්ව්	සේන	1 3 34
V 113	පැල්ලබැද්දෙසෙන	කාච්චන්ඩා ගමරල අප්පුහාමි, පිට්ටව්ව් මුදලාලි සහ කුඹුල් වෙල කෝරල	එම	3 1 29
W 113	පැල්ලපිට්වත්ත	උත්කවත්තා, අප්පුහාමි කෝරල සහ පිට්ටව්ව්	එම	1 0 21
X 113	පැල්ලපිට්වත්ත	දේමස්අප්පු, අප්පුහාමි කෝරල සහ පිට්ටව්ව්	වත්ත	1 0 17

කො.	ඉඩමේ නම.	අයිතිකම් කියවියා.	අන්දම.	මහක. අ. රු. ප.
Y 113	කන්දපල්ලේවත්ත	කුඹිල්ලේල අප්පුහ මි කෝරල	පරනවත්ත	0 2 0
Z 113	කාරකවැවේ හේන	අප්පුහාමි, සියාතු, මුතුමැනිකා, රත්මානුකා, කුමා සහ හුදුහාමි	හේන සහ වත්ත	8 0 34
A 114	එම	සියාතුඅප්පුහාමි සහ මුතුමැනිකා	කුඹුර	0 0 30
B 114	එම	හුදුබත්තා, කිරිවත්තේ සහ හිත් මැනිකා	හේන	5 2 5
C 114	පහනේවත්ත	රේක්කාරලොම්බි පිවිවේබාවා	පරනවත්ත	1 1 17
D 114	සෙවලවත්ත	එම	එම	2 0 21
E 114	ගල්පොත්තේ මත්කඩේ හේන	ක්‍රිස්තාලම්මා සහ රේක්කාර ලොම්බි පිවිවේ බාවා	එම	1 1 15
F 114	ගල්පොත්තේ මත්කඩේ වත්ත	අප්පුහාමි කෝරල සහ තවත්	එම	1 0 11
G 114	එම	හුදුබත්තා, කිරිවත්තේ සහ තවත්	හේන	0 3 36
H 114	එම	ලොම්බිමි, ක්‍රිස්තාලම්මා සහ තවත්	එම	1 0 11
I. 114	කුඩාවත්තේ කිරිගල ගොඩවත්ත	අප්පුහාමි කෝරල සහ කිරිබත්තා	පහන	4 0 37
J 114	එම	බලගලවත්තේ සුපිරිවත්තේ තැන	හේන	1 0 38
K 114	කුඩාවත්තේ කිරිහේන	අප්පුහාමි සහ කුඹිල්ලේලකෝරල	හේන	3 1 12
L 114	එම	එම	එම	2 1 13
M 114	ලෞච්චේතැත්ත	හුදුබත්තා, සියාතු සහ තවත්	පහන	0 3 19
N 114	එම	හුදුබත්තා	එම	0 1 18

නොමිමර 3412 සහ A 114 නිකුත්වීමට අත්කරගත් ලත්සුව රුපියල් 20, නොමිමර 3404 ක්කපව
 ධව අත්කරගත් ලත්සුව රුපියල් 100, අතිකුත් සැම ඉඩක්කපවීමට අත්කරගත් ලත්සුව රුපියල් 10.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණ සර්වේචර්ජන්කරුන්ගෙන් අත්කරගත්, එකිනිමේ කොන්දේසි ගැන
 වැඩිදුර කාරණ ලෞච්චේතැත්තේ ආණ්ඩුවේ ඒජන්තරුන්ගෙන් අත්කරගත් දැනගත්ව පුළුවන.

ගරුකර උතුමානවත්තන්ගේ අඤ්චා ලෙස,
 ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
 වැඩබලන මහසෙක්‍රෙතාරීජ් ජ්.මි.ක.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA

No. 423, P. OF S.

Colonial Secretary's Office,
 Colombo, July 30, 1902.

ON Tuesday, August 26, 1902, at 1 P.M., the Government Agent for the Province of Sabaragamuwa will put up
 to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized
 by Government.

Fifty-seven allotments of land situated in the Meda korale of the Ratnapura District of the Province of
 Sabaragamuwa.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price per Acre. Rs.
				A.	R.	P.	
T 36	Udavendawa	T. B. Mulgama Korala and others	Paddy field	1	3	4	200
U 36	Konewetiya	do.	do.	0	2	35	200
V 36	Wendawamedakeli	Kiriappuhami and others	do.	0	1	0	20
W 36	Pahalawendawa	Moraela Pinhami	do.	0	1	3	25
X 36	Wendawapaula	Godaliyadde Balahami and others	do.	1	0	37	100
Z 36	Erebaddekotairawalla	T. M. Madduma Banda and others	Paddy field	1	0	23	60
Y 36	Erebaddemahairawalle	D. M. Madduma Banda	do.	2	0	22	150
A 37	Galawatamulla	Kiriappuhami and others.	do.	1	0	0	80
B 37	Kanattiriyamulla	Moraula Pinhami	do.	0	0	35	10
C 37	Mahakumbura	M. Heen Mudiyanse	do.	1	0	2	70
D 37	Mahakumburamedakele	do.	do.	0	3	28	70
E 37	Malgollewatta	T. M. Punchi Bandara and others	Garden	1	1	5	80
F 37	Do.	Kiriattana	do.	2	3	30	50
G 37	Kanattiriana	T. B. Mulgama Korala	Paddy field	1	2	36	50
H 37	Welipitiyewatta	do.	Garden	0	0	39	70
I 37	Medawatta	Kiriappuhami and others	do.	0	2	0	10
J 37	Bulugahairawalla	D. M. Madduma Banda	Paddy field	1	3	37	100
K 37	Karagahairawalla	Madduma Mudiyanse	do.	0	2	20	30

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
						Rs.
L 37	Kahatadandegoda	D. Madduma Banda	Paddy field	0	2 16	25
M 37	Medatenne	D. M. Kiribanda	do.	1	1 6	100
N 37	Pahalatenne	S. M. Madduma Banda	do.	1	2 37	125
O 37	Kongahawatta	B. Ratuhami	Garden	0	2 23	50
P 37	Dikliaddegodakumbura	T. M. Madduma Banda	Paddy field	0	3 30	30
Q 37	Kahatadandepaula	do.	do.	1	0 16	50
R 37	Pahalatennewatta	do.	Garden	0	1 33	50
S 37	Dikmekanuwwatta	Rattaranhami	do.	0	2 0	10
T 37	Wattekumbura	Godaliadde Balahami	Paddy field	0	2 24	20
U 37	Kammalewatta	E. Mudalihami and others	Garden	0	2 26	15
V 37	Dikmekanuwa	T. M. Madduma Banda	Paddy field	1	0 31	60
W 37	Kotamekanuwa	do.	do.	1	1 3	50
X 37	Edandagawa-arawa	Kirihami and others	do.	0	3 27	40
Y 37	Murungawatta	Heemundiyanse and others	Garden	0	2 20	35
Z 37	Kanihanmulledaranda	E. Mudalihami	Paddy field	0	2 26	25
A 38	Kanihanmullemahairawalla	E. Mudalihami and others	do.	1	0 29	50
B 38	Murungahena	Heemundiyanse and others	Garden	2	0 19	35
C 38	Kelbaddeladarandakela	E. Mudalihami	Paddy field	0	3 13	20
D 38	Kehelbaddelamahirawalla	D. M. Madduma Banda	do.	1	0 33	60
E 38	Kanihanmullepaula	Badahelage Menikappu	do.	0	2 36	40
F 38	Kotemekandudewatta	T. M. Madduma Banda	Garden	0	0 24	40
G 38	Kehelpadalaimedakele	M. Kirimudiyanse and others	Paddy field	0	1 37	30
H 38	Do.	do.	do.	0	2 4	30
I 38	Assedduma	Ratuhami and others	do.	0	3 38	50
J 38	Arawekumbura	Watawala Mohattihami	do.	1	1 4	30
K 38	Egodakumbura	Edirisurige Mudalihamy and others	do.	0	0 21	100
L 38	Do.	do.	do.	0	1 36	100
M 38	Do.	do.	do.	0	0 33	100
N 38	Do.	do.	do.	0	0 36	100
O 38	Do.	do.	do.	0	0 19	100
P 38	Do.	do.	do.	0	3 26	100
495	Egodakumburehena	E. Mudalihami	Chena	1	1 12	10
499	Potawehena	E. Mudalihami and Pinhami	do.	3	1 25	10
504	Meda-arehena	E. Mudalihami	do.	0	3 14	10
506	Do.	do.	do.	0	1 30	10
482	Kudagodahena	Preliminary plan 243. Village—Welange. Crown	Chena	14	0 15	10
482½	Do.	do.	do.	2	0 0	10
I 65	Pansalawatta	Preliminary plan 505. Village—Welange. S. Welloopillai	Garden	1	2 35	50
J 65	Do.	do.	do.	5	0 0	50

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency's command,
 B. W. IEVERS,
 Acting Colonial Secretary.

No. 423, P. OF S.

වම් 1902 ක්වු ජුලි මස 11 වෙනි දින කොළඹ

මහසෙනෙට්ටු ජනරාල්ගේ කන්දේ කන්දේ රැවේදියා.

මහරජයා විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1902 ක්වු අගෝස්තු මස 26 වෙනි දිනට අභ්‍යන්තරව පවරා 1½ රත්තපුරේ කවුච්චේදි වෙන්දේසි කර විකුණුවන ලද ප්‍රදේශයකි. ආදා.

සබරගමු දිසාවේ රත්තපුර පලාතේ මැදකෝරළේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි. සිතියම 245. මහ—මුල්කම.

කො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අත්දම.	මහස.	අක්කර සහ වම් හාකම.
				අ. රු. ප.	රු.
T 36	උඩමැදව	වි. ඩී. මුල්කම කෝරළ සහ කවත්	කුඹුර	1 3 4	200
U 36	කොනේවැව	එම	එම	0 2 35	200
V 36	වැස්දමවෙමැදකැලී	කීරිඅප්පුකාමි සහ කවත්	කුඹුර	0 1 0	20
W36	පහලවැස්දම	මොරලල පිත්තාමි	එම	0 1 3	25
X36	වැස්දමපාඩුල	ගොඩලියැද්දේ බාලකාමි සහ කවත්	එම	1 0 37	100
Z 36	එරබද්දේකොට්ටුවලල	වි. ඇම්. ඩේද්දම්බන්ඩා සහ කවත්	එම	1 0 23	60
Y 36	එරබද්දේමහලුවලල	ඩී. ඇම්. මද්දම්බන්ඩා	එම	2 0 22	150
A 37	හලවම්මුල්ල	කීරිඅප්පුකාමි සහ කවත්	එම	1 0 0	80
B 37	කකකීරිසහමුල්ල	මොරලල පිත්තාමි	එම	0 0 35	10
C 37	මහකුඹුර	ඇම්. හිත්මුදියන්සේ	එම	1 0 2	70
D 37	මහකුඹුරමැදකැලී	එම	එම	0 3 28	70
E 37	මල්ගොල්ලෙවත්ත	වි. ඇම්. පුවම්බන්ඩා සහ කවත්	වත්ත	1 1 5	80
F 37	එම	කීරිඑකාමා	එම	2 3 30	50
G 37	කකකීරිසහ	වි. ඩී. මුල්කම කෝරළ	කුඹුර	1 2 36	50
H 37	වැලිපිටියෙවත්ත	එම	වත්ත	0 0 39	70

නො.	ඉඩමේ නම.	අයිතියට කීයන්යා.	අන්දම.	මහත.		අක්කර සහ වර්ග සාකම.
				අ. රු. ප.	රු.	
I 37	මැදවත්ත	කිරිඅල්ලුකාමි සහ නවත්	වත්ත	0	2	10
J 37	මුළුගලපුරවල්ල	ඩී. ඇම්. මද්දමඩන්ඩා	කුඹුර	1	3	37
K 37	කරකතඉරවල්ල	මද්දම මුද්දන්සේ	එම	0	2	20
L 37	කතවදන්ඩියොඩ	ඩී. මද්දමඩන්ඩා	එම	0	2	16
M37	මැදකැත්ත	ඩී. ඇම්. කිරිඛන්ඩා	එම	1	1	6
N 37	පහලකැත්ත	ඇඬ. ඇම්. මද්දමඩන්ඩා	එම	1	2	37
O 37	කෝත්තකවත්ත	ඩී. රතුකාමි	එම	0	2	23
P 37	දික්ලියාද්දොයොඩකුඹුර	ටී. ඇම්. මද්දමඩන්ඩා	වත්ත	0	3	30
Q 37	කතවදන්ඩියොඩුල	එම	කුඹුර	0	3	30
R 37	පහලකැත්තේවත්ත	එම	එම	1	0	16
S 37	දික්මෙකකුඹුවත්ත	රත්තරත්තාමි	වත්ත	0	1	33
T 37	වත්තකුඹුර	කොඩලියාද්දොයොඩ මාලකාමි	එම	0	2	0
U 37	කම්මලේවත්ත	ඊ. මුදලියාමි සහ නවත්	කුඹුර	0	2	24
V 37	දික්මෙකකුඹුව	ටී. ඇම්. මද්දමඩන්ඩා	වත්ත	0	2	26
W37	කොටමෙකකුඹුව	එම	කුඹුර	1	0	31
X 37	ඵදන්ඩකාචාඉරව	කිරිකාමි සහ නවත්	එම	1	1	3
Y 37	මුරාත්තවත්ත	කීන්මුද්දන්සේ සහ නවත්	එම	0	3	27
Z 37	කතිහන්මුල්ලොරුඩ	ඊ. මුදලියාමි	වත්ත	0	2	20
A 38	කතිහන්මුල්ලොරු මහ	එම	කුඹුර	0	2	26
B 38	ඉරවල්ල	ඊ. මුදලියාමි සහ නවත්	එම	1	0	29
C 38	මුරාත්තාසේන	කීන් මුද්දන්සේ සහ නවත්	වත්ත	2	0	19
D 38	කැල්මද්දොරුන්ඩ කැල්ල	ඊ. මුදලියාමි	කුඹුර	0	3	13
E 38	කොහෙල්මද්දොරු මහ	එම	එම	0	3	13
F 38	ඉරවල්ල	ඩී. ඇම්. මද්දමඩන්ඩා	එම	1	0	33
G 33	කතිහන්මුල්ලොරු:මුල	බඩකාලාගේ මැතින්අල්ල	කුඹුර	0	2	36
H 38	කොළොකන්මුළුවත්ත	ටී. ඇම්. මද්දමඩන්ඩා	වත්ත	0	0	24
I 38	කොහෙල්මද්දොරු මැදකැ	එම	එම	0	0	24
J 38	ඊල	ඇම්. කිරිමුද්දන්සේ සහ නවත්	කුඹුර	0	1	37
K 38	අත්සාද්දම	එම	එම	0	2	4
L 38	අරළොකුඹුර	රතුකාමි සහ නවත්	එම	0	2	4
M 38	එයොඩකුඹුර	විවලොමාකොට්ටිකාමි	එම	0	3	38
N 38	එම	එම	එම	1	1	4
O 38	එම	එම	එම	0	0	21
P 38	එම	එම	එම	0	1	36
495	එයොඩකුඹුරුසේන	එම	එම	0	0	33
499	පොට්ටිසේන	එම	එම	0	0	36
504	මැදආරුසේන	එම	එම	0	0	19
506	එම	එම	එම	0	3	26
482	කුඩාගොඩසේන	ඊ. මුදලියාමි	සේන	1	1	12
482 1/2	එම	ඊ. මුදලියාමි සහ පිත්තාමි	එම	3	1	25
I 65	පත්සලවත්ත	ඊ. මුදලියාමි	එම	0	3	14
J 65	එම	එම	එම	0	1	30
		සිතියම 243. ගම්—වෙලුගේ.				
		ආණ්ඩුව	එම	14	0	15
		එම	එම	2	0	0
		සිතියම 505. ගම්—වෙලුගේ.				
		ඇඬ. මෙලලල්ලේ	වත්ත	1	2	35
		එම	එම	5	0	0

මේ ඉඩම් සම්බන්ධ වැඩිදුර කාරණ මිනිස්සුරුදොසාර්තමේන්තුවේ ප්‍රධානකුමාලෙක්ද, විකිණීමේ කොන්දේසිය සම්බන්ධ කාරණ සබරගමු පලාතේ මහජ්ජන්තලක්කාත්සේනෙක්ද දුකගන්ව පුවමන.

ගරුකර උතුමානත්තක්සේනේ ආඥාව ලෙස,
ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
වැඩබලන මහසෙක්‍රයාර්ස් වමන.

No. 424, P. OF S. Colonial Secretary's Office, Colombo, July 14, 1902.

ON Friday, August 22, 1902, at 1 o'clock P. M., the Assistant Government Agent for the Kegalla District will put up to auction, at his office in Kegalla, Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Ten allotments of land situated in the Beligal korale of the Kegalla District of the Province of Sabaragamuwa. Preliminary plan 729.—Walagama. Claimant—Crown.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
2179	Murutenwalahena alias Buluwehena	—	Forest (for sale)	66	3 10	30
2755	Miriangehena	T. Martelis Appu	Forest (for sale)	2	2 30	20
2728	Tanahenemukalana	A. E. Barrs of Amban-pitiya estate	Forest (for sale)	13	0 16	25

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
2267	Gonamademukalana	Preliminary plan 791.—Asideniya and Yatangula. Superintendent, Amban-pitiya estate	Forest (for sale)	5	0 19	35
2268	Do.	do.	do.	23	3 25	40
2269	Do.	do.	Forest and scrub (for sale)	0	0 24	30
2270	Horagollamukalana	do.	Forest (for sale)	3	3 6	45
2272	Kapuhentennemukalana	do.	do.	22	0 37	45
2274	Hapugahawatta	do.	Chena (for sale)	0	0 37	25
2275	Weraludeniypillewa	do.	do.	0	0 30	25

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kegalla.

By His Excellency's command,
R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 424, P. OF S.

වම් 1902 ක්වු ජුලි මස 14 වෙනි දින කොළඹ

මහසෙනෙහිකාරීන්ගේ කන්තෝරුවේදීය.

සබරගමු දිසාවේ කෑගල්ලේ උපඵ්ජන්තලන්තාන්තේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1902 ක්වු අගෝස්තු මස 22 වෙනි දිනවූ සිකුරුදු දවල් එකට කෑගල්ලේ කවිචේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ කෑගල්ලේ පලාතේ බෙලිගල්කෝරලේ පිහිටා තිබෙන බිම්කැබෙලි 10ක්

සිතියම 729. හම—වලගම. අසිතිකම් කියන්නා—ආණ්ඩුව.

නො.	ඉඩමේ නම.	ඉල්ලීමකාරයා.	අන්දම.	මහත. අ. රූ. ප.	යක මිල රු.
2179	මුරුකැන්වලකේන නොහොත් බුළුවිකේන	—	මුකලාන (විකිනීම පිණිස)	66	3 10 30
2755	මිරිඅන්ගේ හේන	සිතියම 984. හම—දෑදිගම. පී. මර්ගේලියාප්පු	එම	2	2 30 20
2728	තණගේගේ මුකලාන	සිතියම 968. හම—කොඳවෙල. අඹන්පිටියෙවත්තේ ඒ.	එම	13	0 16 25
2267	ගෝනමඩේ මුකලාන	සිතියම 791. හම—ආසිලෙදනිය සහ යටඹල. අඹන්පිටියෙවත්තේ සුපිරිත්තැන්ඩැන්ටි	මුකලාන (විකිනීම පිණිස)	5	0 19 35
2268	එම	එම	එම	23	3 25 40
2269	එම	එම	මුකලාන සහ ලන්ද (විකිනීම පිණිස)	0	0 24 30
2270	හොරගොල්ලේ මුකලාන	එම	මුකලාන (විකිනීම පිණිස)	3	3 6 45
2272	කපුගේත්තැන්ගේ මුකලාන	එම	එම	22	0 37 45
2274	හපුගහවත්ත	එම	හේන (විකිනීම පිණිස)	0	0 37 25
2275	මෙරළදෙහියේ පිල්ලෑව	එම	එම	0	0 30 25

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේසර් ජනරල් උන්තාන්තේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කෑගල්ලේ උපඵ්ජන්තලන්තාන්තේගෙන්ද දැනගනට පුළුවන.

ගරුකර උතුමානව්හන්ගේගේ ආඥාවලෙස,
ආර්. ඩබ්ලිව්. අසිවර්ස්,
වැඩබලන මහසෙනෙහිකාරීන් වහන්ස.

No. 425, P. OF S.

Colonial Secretary's Office,
Colombo, July 17, 1902.

ON Tuesday, September 16, 1902, at 1 P.M., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty allotments of land situated in the Kolonna korale of the Ratnapura District of the Province of Sabaragamuwa.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
M 594	Ritigahahena	J. M. Kiri Banda and others (Grown)	Jungle	6	0 28	15

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
K 636	Tippolatenna	Preliminary plan 4,417. Crown	Village—Ittekanda. Chena	1 0 17	10
858	Hapuarachchigewatta	Preliminary plan 359. Crown	Village—Diyapota. Chena	1 2 2	10
859	Do.	do.	do.	9 1 0	10
F 447	Mylagabakumbura	Preliminary plan 8,067. Crown	Village—Walalgoda. Chena and field	2 3 6	10
4029	Idamakumbura	Preliminary plan 3,082. Crown	Village—Walalgoda. Chena	2 3 15	10 ^c
4032	A portion of Wattagawa-henyaya	do.	do.	0 2 36	10 ^c
4033	Do.	do.	do.	1 0 33	10 ^c
4034	Do.	do.	do.	1 0 30	10 ^c
4035	Do.	do.	Chena and jungle	1 1 29	10 ^c
4036	Do.	do.	do.	1 3 0	10 ^c
4037	Do.	do.	do.	1 1 0	10 ^c
4038	Do.	do.	Jungle	1 1 3	10 ^c
4039	Do.	do.	Chena and jungle	1 2 20	10 ^c
4040	Do.	do.	Jungle	6 2 16	10 ^c
4041	Do.	do.	do.	1 1 12	10 ^c
4042	Do.	do.	do.	1 1 2	10 ^c
4043	Wattagawahenyaya	do.	do.	1 1 16	10 ^c
4044	Do.	do.	do.	1 3 21	10 ^c
4045	Do.	do.	do.	1 2 7	10 ^c
4046	Do.	do.	do.	1 1 13	10 ^c
4047	Do.	do.	do.	1 2 13	10 ^c
4048	Do.	do.	do.	1 2 12	10 ^c
4049	Do.	do.	do.	1 2 39	10 ^c
4050	Do.	do.	do.	1 1 22	10 ^c
4051	Do.	do.	do.	1 1 13	10 ^c
4052	Do.	do.	do.	1 0 34	10 ^c
4053	Do.	do.	do.	1 1 28	10 ^c
4054	Do.	do.	do.	1 1 12	10 ^c
4055	Do.	do.	do.	1 3 33	10 ^c
4056	Do.	do.	do.	1 1 35	10 ^c
4057	Do.	do.	do.	1 1 10	10 ^c
4058	Do.	do.	do.	0 2 12	10 ^c
4059	Do.	do.	do.	1 2 17	10 ^c
4060	Do.	do.	do.	1 2 23	10 ^c
4061	Do.	do.	do.	1 2 10	10 ^c
4062	Do.	do.	do.	0 3 11	10 ^c
4065	Siyambala-atta	do.	Chena and patana	2 1 33	10 ^c
4073	Baddiwala	do.	Chena	4 0 34	10 ^c
4078	Wattagawahenyaya	do.	Jungle	1 0 33	10 ^c

^cThese lands will be sold under Sir Henry Ward's Minute.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency's command,

B. W. LEVERS,
Acting Colonial Secretary.

No. 425, P. OF S.

විෂි 1902 ක්වු ජුලි මස 17 වෙනි දින කොළඹ

මහසෙනෙවිවරයාගේ කන්තොරුවේදී.

සබරගමු දිසාවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1902 ක්වු සැප්තැම්බර් මස 16 වෙනි දිනවූ අභ්‍යන්තරවද පස්වරු 10 රත්නපුරේ කම්මේරියේදී වෙන් දේපල විකුණනට යෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ රත්නපුරේ පලාතේ කොලොන්නාකෝරලේ පිහිටා තිබෙන බිම්කැබලි.
සිතියම 4,285. ගම—කොලොන්නා.

කො.	ඉඩමේ නම.	අයිතිකම් කීයන්ගේ.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කරයක මිලගණන. රු.
M 594	විවිධකයෙන	වී. ඇම්. කිරිබත්ඩා සහ තවත් (ආණ්ඩුව) කැලේ		6 0 28	15
K 636	නිජපොලතැන්න	ආණ්ඩුව	හේන	1 0 17	10
858	සපුආරවිච්චේවත්ත	ආණ්ඩුව	හේන	1 2 2	10
859	එම	එම	එම	9 1 0	10
F 447	මහලගහකුඳුර	ආණ්ඩුව	හේන සහ කුඳුර	2 3 6	10

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අන්දම.	මහස. අ. රු. ප.	අක්කරයක මිල ගණන. රු.
4029	ඉඩමකුඹුර	අණ්ඩුව	හේන	2 3 15	10°
4032	වත්තගාමා හේන්සාය	පිනියම 3,082.	එම	0 2 36	10°
4033	පංගුවක්	එම	එම	1 0 33	10°
4034	එම	එම	එම	1 0 30	10°
4035	එම	එම	එම සහ කැලේ	1 1 29	10°
4036	එම	එම	එම	1 3 0	10°
4037	එම	එම	එම	1 1 0	10°
4038	එම	එම	කැලේ	1 1 3	10°
4039	එම	එම	හේන සහ කැලේ	1 2 20	10°
4040	එම	එම	කැලේ	6 2 16	10°
4041	එම	එම	එම	1 1 12	10°
4042	එම	එම	එම	1 1 2	10°
4043	වත්තගාමා හේන්සාය	එම	එම	1 1 16	10°
4044	එම	එම	එම	1 3 21	10°
4045	එම	එම	එම	1 2 7	10°
4046	එම	එම	එම	1 1 13	10°
4047	එම	එම	එම	1 2 13	10°
4048	එම	එම	එම	1 2 12	10°
4049	එම	එම	එම	1 2 39	10°
4050	එම	එම	එම	1 1 22	10°
4051	එම	එම	එම	1 1 13	10°
4052	එම	එම	එම	1 0 34	10°
4053	එම	එම	එම	1 1 28	10°
4054	එම	එම	එම	1 1 12	10°
4055	එම	එම	එම	1 3 33	10°
4056	එම	එම	එම	1 1 35	10°
4057	එම	එම	එම	1 1 10	10°
4058	එම	එම	එම	0 2 12	10°
4059	එම	එම	එම	1 2 17	10°
4060	එම	එම	එම	1 2 23	10°
4061	එම	එම	එම	1 2 10	10°
4062	එම	එම	එම	0 3 11	10°
4065	සියමලා අන්න	එම	හේන සහ පතන	2 1 33	10°
4073	බද්දුවල	එම	හේන	4 0 34	10°
4078	වත්තගාමා හේන්සාය	එම	කැලේ	1 0 33	10°

* මේ ඉඩම් හැන්රි මෝරි උතුරු මහානගරයේ අස්සැද්දිමේ නියෝග ප්‍රකාර විකුණනු ලැබේ.

මෙම ඉඩම් සම්බන්ධ වැඩිදුර කාරණා මිනිස්දොර දොරටුවෙන් තුළුම් ප්‍රධානතාවයෙන්ද, විවිධ මොන්දේසි සම්බන්ධ කාරණා සබඳව ප්‍රශ්න මහජනතාවයෙන්ද දැනගැනීමට පුළුවන.

ගරුභර උතුරු මහානගරයේ අණ්ඩුව ලෙස,

ආර්. ඩබ්ලිව්. අයිවර්ස්,
වැඩිලිග මහසෙකුකාරිස් වම්ම.

No. 426, P. OF S.

Colonial Secretary's Office,
Colombo, July 22, 1902.

ON Tuesday, September 9, 1902, at 1 p.m., the Government Agent for the Province of Sabaragamuwa will put to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Five allotments of land situated in the Ratnapura District of the Province of Sabaragamuwa.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
Preliminary plan 504. Village—Pallekanda, Meda korale.						
1295	Bagedurayagearawahena	Crown	Chena	1	3 2	10
1296	Do.	do.	do	0	0 38	10
Preliminary plan 8,730. Village—Pallekanda, Meda korale.						
7129	Kiribatgalagewatta	Crown	Degediyane	4	2 28	10
Preliminary plan 4,598. Village—Amupititenna, Kadawata korale.						
322	Medakirrelewelamukalana	Crown	Mukalana	7	3 0	20
Preliminary plan 8,393. Village—Pallekanda, Meda korale.						
6136	Panapitiyemukalana	Crown	Mukalana	4	3 3	15

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency's command,

R. W. LEVERS,
Acting Colonial Secretary.

No. 426, P. OF S.

විචි 1902 ක්වු ජුලි මස 22 වෙනි දින කොළඹ මහසෙනෙහි රජයේ කාර්යාලයේ කන්කොරුවේදී.

සබරගමු දිසාවේ ඒජන්තවරයන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විචි 1902 ක්වු සැරකුම්බු මස 9 වෙනි දිනවූ අභ්‍යන්තරවෘද්ධ පස්වරු 1ට රන්කපුරේ කවිවේරියේදී වෙන්දේසි කර විකුණනු ලැබෙනවා ඇත.

සබරගමු දිසාවේ රන්කපුර පලාතේ පිහිටා තිබෙන හිමිකැබෙලි 7.
 සිතියම 504. ගම—පල්ලෙකන්ද, මැදකොරලය.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කරයක මිල.
1295	බණ්ඩුරසාගේ අරවගේන	ආණ්ඩුව	අඟ	1 3 2	10
1296	එම	එම	එම	0 0 38	10
සිතියම 8,730. ගම—පල්ලෙකන්ද, මැදකොරලය.					
7129	කිරිබත්ගලගේවත්ත	ආණ්ඩුව	දෙගහිතාන	4 2 28	10
සිතියම 4,598. ගම—අම්පිටිවැන්න, කඩවතකොරලය.					
322	මැදකිරිලේවෙලඹුකලාන	ආණ්ඩුව	ඹුකලාන	7 3 0	20
සිතියම 8,393. ගම—පල්ලෙකන්ද, මැදකොරලය.					
6136	පනාපිටියේ මුකලාන	ආණ්ඩුව	ඹුකලාන	4 3 3	15

මේ ඉඩම් සම්බන්ධ වැඩිදුර කාරණ මිනිස්සුරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානතුමාගෙන්ද, විකිණීමේ කොන්දේසි සම්බන්ධ කාරණ සබරගමු පලාතේ මහඒජන්තවරයන්ගේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර උතුමානත්වකන්සේගේ ආඥාවලට, ආර්. ඩබ්ලිවු. අසවර්ස්, වැඩබලන මහසෙනෙහි රජයේ වම්ක.

No. 427, P. OF S.

Colonial Secretary's Office, Colombo, July 22, 1902.

ON Tuesday, September 2, 1902, at 1 P.M., the Government Agent for the Province of Sabaragamuwa will put to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seven allotments of land situated in the Kuruwiti korale of the Ratnapura District of the Province of Sabaragamuwa.

Preliminary plan 820. Village—Kandangoda.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
O 101	Kandangodamukalana	Crown	Jungle	4 2 32	20
Preliminary plan 1,028. Village—Huladduwa.					
Q 124	Etakekunehenemukalana	M. Mohottihami and others	Forest	6 2 1	50
R 124	Do.	do.	do.	0 2 14	20
Preliminary plan 1,031. Village—Galukagama.					
S 124	Hatangepanguwewatta	K. K. Mohottihami and others	Forest	1 3 19	30
2837	Weraniyagodawattehena	do.	do.	18 1 0	50
2838	Beliatteimawahena	do.	Mukalana	8 3 0	10
Preliminary plan 1,034. Village—Ketaliyampalle.					
2843	Pabalagedarawattehena	P. Adasia and Adonchiya	Chena	3 2 10	30

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency's command,
 R. W. IVERS,
 Acting Colonial Secretary.

No. 427, P. OF S.

විචි 1902 ක්වු ජුලි මස 22 වෙනි දින කොළඹ මහසෙනෙහි රජයේ කාර්යාලයේ කන්කොරුවේදී.

සබරගමු දිසාවේ ඒජන්තවරයන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විචි 1902 ක්වු සැරකුම්බු මස 2 වෙනි දිනවූ අභ්‍යන්තරවෘද්ධ පස්වරු එකට රන්කපුරේ කවිවේරියේදී වෙන්දේසි කර විකුණනු ලැබෙනවා ඇත.

සබරගමු දිසාවේ රන්කපුර පලාතේ කුරුවිටිකොරලේ පිහිටා තිබෙන හිමිකැබෙලි 7ක්.
 සිතියම 820. ගම—කන්දගොඩ.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කරයක මිල.
O 101	කන්දගොඩඹුකලාන	ආණ්ඩුව	කැලෑව	4 2 32	20
සිතියම 1,028. ගම—හුලද්දුව.					
Q 124	ඇටකැකුගේගේගේ	ඇම්. මොහොතිවිහාරී සහ තවත්	ඹුකලාන	6 2 1	50
R 124	එම	එම	එම	0 2 14	20
සිතියම 1,031. ගම—ගලුකගම.					
S 124	ගතප්පත්තුවේවත්ත	කේ. ඇම්. මොහොතිවිහාරී සහ තවත් අය	එම	1 3 19	30
2837	වැරහිගොඩවත්තේගේන	එම	එම	18 1 0	50
2838	බෙලිඅත්තේඉමගාවාගේන	එම	එම	8 3 0	10
සිතියම 1,034. ගම—කැට්ලියන්පල්ල.					
2843	පහලගඳුරවත්තේගේන	පී. අදසිග සහ අදසිග්ගි	අඟ	3 2 10	30

මේ ඉඩම් සම්බන්ධ වැඩිදුර කාරණ මිනිස්සුරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානතුමාගෙන්ද, විකිණීමේ කොන්දේසි සම්බන්ධ කාරණ සබරගමු පලාතේ ආණ්ඩුවේ මහඒජන්තවරයන්ගේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර උතුමානත්වකන්සේගේ ආඥාවලට, ආර්. ඩබ්ලිවු. අසවර්ස්, වැඩබලන මහසෙනෙහි රජයේ වම්ක.

All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the lands to which they relate are unencumbered. This certificate must be obtained at the cost of the party offering the security.

Further information can be obtained on application to the Government Agent.

TOLLS ON TRUNK ROADS.

A.—Municipal Tolls.

1. (a) Toll at the Victoria bridge. Clears the draw-bridge (b).
 (b) Toll at the draw-bridge. Clears the Victoria bridge (a).
 (c) Toll at the bridge at Urugodawatta.
 (d) Toll at the ferry at Pasbatal.
 (e) Toll at the canal at the draw-bridge (b).
 (f) Toll on the road from Wellampitiya to Dematagoda.
2. (a) Toll at the Bambalapitiya bridge over the Kirillapone canal. Clears the toll at the 4th milepost on the road from Colombo to Kotte (c).
 (b) Toll at or near the Kirillapone bridge near the 4th milepost on the Galle road.
 (c) Toll on the road from Colombo to Kotte. Clears the Bambalapitiya bridge (a). Also clears toll on the road Kotte-Kaduwela (e).
 (d) Toll on the road from Nugegoda to Narahenpita at or near its junction with the North and South Base Line road.
 (e) Toll on the road from Kotte-Kaduwela between the 8th and 9th mileposts. Clears toll on the road Colombo-Kotte (c).
3. Toll at the ferry, Mutwal.
4. Toll at the Lock-gate, St. Sebastian.

B.—On the Negombo road.

1. Toll at the Dandugama bridge.
2. Toll at the Toppu bridge and toll at the Nainamadam bridge. Payment at one clears the other.

C.—On the Kandy road.

1. Toll between 10th and 12th mileposts.
2. Toll between the 21st and 23rd mileposts.

D.—On the Galle road.

Toll at or near the Digarolla bridge, and the ferries at Henamulla, Gorokapola; and Digala.

E.—On the Ratnapura road.

1. Toll at Embulgama bridge at or near the 13th milepost.
2. Toll between the 23½ and 23¾ mileposts.
3. Toll at Sitawaka bridge. Clears the toll at the Getaheta bridge.

TOLLS OTHER THAN THOSE ON THE TRUNK ROADS.

A.—Colombo District.

1. Toll on the road from Ja-ela to Henaratgoda between the 18th and 19th mileposts.
2. Toll on the road from Kelaniya to Henaratgoda between the 12th and 13th and 20th and 21st mileposts, and toll on the road from Talawatuhempita to Udupila at Migahawatta at or near Madarawa bridge.
3. Toll on the road from Alutgama to Badawana between the 3rd and 4th mileposts.
4. Toll at the Hanwella ferry.
5. Toll on the road from Pasyala to Hanwella at Ellakala near the 2nd milepost, and toll on the road from Veyangoda to Attanagalla at its junction with the Kandy road.
6. Toll at the Pugoda ferry.
7. Toll on the road from Pore to Bope between the 15th and 16th mileposts at the junction with the new minor cross road from Panagoda to Henpita.
8. Toll on the road from Hanwella to Nambapana at Mipe between the 3rd and 4th mileposts.
9. Toll on the road from Colombo to Kesbewa between the 10th and 11th mileposts at Bokundara; toll at Kospalankissa bridge.
10. Toll on the road from Mirihana to Mattegoda at or near the 12th milepost.
11. Toll at the Wewala ferry.
12. Tolls on the Hendala canal at Hendala and at Pamunnigama. Tolls on the Hendala canal at Gorakagaha-totupola and at Tarakuliya.
13. Toll on the Kitanpahuwa canal.
14. Toll on the road from Talawatugoda to Hokandara.

B.—Negombo District.

1. Toll on the road from Negombo to Giriulla between the 4th and 6th mileposts; toll on the road from Negombo to Giriulla between the 9th and 10th mileposts. Payment at one clears the other.
2. Toll at the Giriulla bridge.
3. Toll at a point 370 yards east of the Andiambalam bridge, on the road from Negombo to Minuwangoda.
4. Toll on the road from Negombo to Dunagaha between the 6th and 7th mileposts.
5. Toll on the road from Selathandiya to Alutapola near the 5th milepost.
6. Toll at the Katugoda bridge.
7. Toll at the Siduwa ferry.
8. Toll on the road from Minuwangoda to Kotadeniyawa at a spot within a quarter of a mile from the 26th milepost.
9. Toll on the road from Kotadeniyawa to Mirigama at a point near the railway level crossing at Muguru-gampola; and toll on the road from Negombo to Giriulla between the 16th and 18th mileposts to the west of the Welihinde junction. Payment at one clears the other.
10. Toll on the road from Pasyala to Giriulla at Malahewa near the 2nd milepost.
11. Toll on the Negombo canal at Pallansena bridge; toll on the Negombo canal at the bridge of the entrance of the canal on the Custom-house road. Payment at one clears the other.
12. Toll at the Mutuwadiya ferry.

C.—Kalutara District.

1. Toll on the road from Panadure to Nambapana between the new 14th and 15th mileposts from Panadure
2. Toll on the road from Tebuwana to Kalutara from Palatota to Nagoda and from Nagoda to Agalawatta at the junction of the said roads; toll on the road from Kalutara to Agalawatta at Dodangoda. Payment at one clears the other.
Toll between the 29th and 30th mileposts on the Galle road. Clears and is cleared by toll at Nagoda and at Dodangoda.
3. Toll on the road from Wisidagama to Wewita. This toll forms one with that at Bandaragama. Payment of toll at one place clears the other at Nugegoda, Mawala, and Rukgahatutupola.
Toll on the road from Bandaragama to Waskaduwa at the bridge across the canal at Nugegoda. Payment at this station clears the tolls at Mawala, at Wisidagama, at Bandaragama, and at Rukgahatutupola ferry.
Toll at Bandaragama on the road from Horana to Bolgoda. Clears tolls at Nugegoda, at Mawala, at Wisidagama, and at Rukgahatutupola.
Toll at Rukgahatutupola ferry; toll on the road from Wadduwa to Morontuduwa between the 2nd and 3rd mileposts. Clears the tolls at Nugegoda, Mawala, Wisidagama, and Rukgahatutupola ferry.
4. Toll at the Kitulgahawatta ferry.
5. Toll at the Munamalwatta bridge, and toll within the first half mile of the Pelawatta road, the measurement of which commences from the Horawela junction. Payment at one clears the other.
6. Toll at the Anguruwatota ferry.
7. Toll at the Kepu-ela ferry and toll at the ferry at Galpata. Payment at one clears the other.
8. Tolls on the old Kalutara canal at Kepu-ela Modara and at Galtude. Payment at one clears the other.
Tolls on the new Kalutara canal at Etanamada and at Hataramodara. Payment at one clears the other.
9. Toll on the road from Pamankada to Horana between the 18th and 19th mileposts.
10. Toll at the Badureliya bridge and toll at the Morapitiya bridge. Payment at one clears the other.

Government Agent's Office,
Colombo, July 22, 1902.

G. M. FOWLER,
Government Agent.

විෂය 1903 ක්වූ ජනවාරි මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා මෙහි පහත සඳහන්වන බස්නාහිර දිසාවේ පාලම් රේන්ද වම් 1902 ක්වූ සැප්තැම්බර් මස 31 වෙනි බදාදා දවල් 12මේ කනිසමට කොලම් කවිවෙරේදී බස්නාහිර දිසාවේ ඒජන්තාධිපතිවරයාගේ විසින් පිහිට වෙන්දේසියේ විකුනන බව මෙයින් දන්වනුය.

ගැනුම්කාරයා විසින් ගත් මුදලෙන් දකගෙත් කොටසක් සල්ලිවලින් විකිනීම දවසේදී මෙහි තබන්නට ඕනෑය. එම ඉල්ලීම උතුමානන්වහන්සේ විසින් භාරගන්නට යෙදුනිනම් ඔහුගේ ඉල්ලීම උතුමානන්වහන්සේ විසින් ඒජන්තාධිපතිවරයාට දැනුම්දුන් දින පටන් 30 දවසක් ඇතුළතදී එම ඉල්ලීම ගණනෙන් දෙකෙන් පංගුවකට වටිනා ඇප ඒජන්තාධිපති මුද්ලවලින් හෝ තුණින් පංගුවකට වටිනා ඇප මුදලෙන් හෝ තිබූ සම්පූර්ණකරන්නට ඕනෑය.

ඇප පිණිස තිබෙන ලද මජු සෝදිසිකිරීම සඳහා ආණ්ඩුවේ අද්වකාත් උත්තාත්සේව ගෙවිය යුතු වූ ගාස්තුවද, ඇප මජු සැදීමටද, ඒවා සෝදිසිකර සම්පූර්ණකරීමටද, ඉඩම් තක්සේරු කිරීමට සහ ඇප මජු රෙජිස්ටර් කෙරීමට ගෙවිය යුතු වූ ගාස්තුන් ඔහු විසින් ගෙවන්නට ඕනෑය.

ඇප වෙනුවෙන් තිබෙන ලද ඉඩම්වල මජු ඒවා මිට ප්‍රථම ඇපකට නොගොත් උකසකට සටන්තැනි බවට ඉඩම් ලියාපදිංචිකරණ රෙජිස්ට්‍රාර්තුනගෙන් සහතික පත්‍රයක් ලබාගත යුතුයි.

මෙම සහතිකපත්‍රය ලබාගැනීමට ඕනෑකරණ විෂයද ම ඇප තබන අය විසින් දැරිය යුතුයි.

මේ ගැණ වැඩිදුර කාරණා ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාගේ ඉල්ලීමකල විට දැනගන්නට පුළුවන.

ප්‍රධාන පාරවල්වල පාලම් රේන්ද.

A.—තහරය අයිති පාලම්.

1. (a) වික්ටෝරියා පාලමට ගෙවූ විට උඩඅදින පාලමෙන් නිදහස්ව යන්ට පුළුවන (b).
(b) උඩඅදින පාලමට ගෙවූ විට වික්ටෝරියා පාලමෙන් නිදහස්ව යන්ට පුළුවන (a).
(c) උරුමකරුවන්ගේ පාලමද.
(d) පස්බෙහෙල් නමැති තොටුපලද.
(e) උඩඅදින පාලමේ ඇලරේන්දයද.
(f) වැල්ලන්පිටියේ සිට දෙමටගොඩට යන පාරේ රේන්දයද.
2. (a) කිරිල්ලපහේ ඇලට උඩින් දැනිබෙන බම්බලපිටියේ පාලමට ගෙවූ විට කොලම් සිට කෝට්ටේට යන පාරේ හැතැක්ම 4මේ කනුවේ රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන (c).
(b) ගාල්ලට යන පාරේ හැතැක්ම 4මේ කනුව සම්පූර්ණ කිරීමෙන් කිරිල්ලපහේ පාලම රේන්දයද.
(c) කොලම් සිට කෝට්ටේට යන පාරේ රේන්දපලට ගෙවූ විට බම්බලපිටියේ පාලමෙන් නිදහස්ව යන්ට පුළුවන (a) පමනකුත් නොව කෝට්ටේ සිට කඩුවෙලට (e) යන පාරේ රේන්දපලෙන් නිදහස්ව යන්නට පුළුවන.
(d) නුගේගොඩ සිට නාග්ගේන්පිටට යන පාරේ උතුරු සහ දකුණු බේස්ලයින් පාරේ හන්දිවෙන ස්ථානයෙහි නොගොත් ඊට නුදුරුව තිබෙන රේන්දපලද.
(e) කෝට්ටේ සිට කඩුවෙලට යන පාරේ හැතැක්ම 8මේ සහ 9යේ කනු අතරේ රේන්ද පලට ගෙවූ විට කොලම් සිට කෝට්ටේට (c) යන පාරේ රේන්දපලෙන් නිදහස්ව යන්නට පුළුවන.
3. මෝදර තොටුපල් රේන්දයද.
4. සන්තබස්තියමේ ඇලරේන්දයද.

B.—මිහමුවට යන පාරේ.

1. දඹුගම පාලම් රේන්දයද.
2. තෝප්පුවේ පාලම් රේන්දය සහ නයිනමඩමේ පාලම් රේන්දයද. මෙයින් එක රේන්ද පොලකට ගෙවා අනිත් රේන්දපලෙන් නිදහස්ව යන්නට පුළුවන.

C.—මහනුවරට යන පාරේ.

- 1. හැතැක්ම 10යේ සහ 12යේ කනු අතරේ පාරේ රේන්දයද.
- 2. හැතැක්ම 21යේ සහ 23යේ කනු අතරේ පාරේ රේන්දයද.

D.—ගාල්ලට යන පාරේ.

දිගගෙල්ල පාලම සමීපයේ තිබෙන රේන්දය සහ හේනේමුල්ලේද, ගොරකපොල සහ දිගල යන නොවුපල් රේන්දය.

E.—රත්නපුරේට යන පාරේ.

- 1. හැතැක්ම 13යේ කනුව සමීපයේ තිබෙන ඇඹුල්ගම පාලම රේන්දයද.
- 2. හැතැක්ම 23½ සහ 23¾ කනු අතරේ පාරේ රේන්දයද.
- 3. හිතාමතා පාලමට ගෙවූ විට ගැටහැත්තේ පාලමෙන් නිදහස්ව යන්ට පුළුවන.

ප්‍රධාන පාරවල් නොවන පාලම් රේන්ද.

A.—කොළඹ දිස්ත්‍රික්කයේ.

- 1. ජඇලේ සිට හෙනරත්ගොඩට යන පාරේ හැතැක්ම 18 සහ 19යේ කනු අතරේ රේන්දයද.
- 2. කැලණියේ සිට හෙනරත්ගොඩට යන පාරේ හැතැක්ම 12යේ සහ 13යේ සහ හැතැක්ම 20යේ සහ 21යේ කනු අතරේ රේන්දය සහ මදුරුවේ පාලම සමීපයේ තිබෙන නලවතු හේන්සිට සිට උඩුපිලට යන පාරේ මීගහවත්තේ රේන්දපලද.
- 3. අළුත්ගම සිට රදවානට යන පාරේ හැතැක්ම 3෧න් සහ 4෧ර් කනු අතරේ රේන්දයද.
- 4. හන්වැල්ලේ නොවුපල් රේන්දයද.
- 5. පස්සාලේ සිට හන්වැල්ලට යන පාරේ හැතැක්ම 2යේ කනුවට නුදුරුව එල්ලක්කල තිබෙන රේන්දය සහ මේසන්ගොඩ සිට අත්තනගල්ලට යන පාරේ නුවර පාරට හැරෙන හන්දියේ රේන්දයද.
- 6. පුගොඩ නොවුපල් රේන්දයද.
- 7. පොරේ සිට බෝපේට යන පාරේ හැතැක්ම 15වේ සහ 16යේ කනු අතරේ පනාගොඩ සිට හේන්සිටට යන අළුත් පුළු හරස්පාරේ හන්දියේ රේන්දයද.—මෙහින් එක රේන්දපල කට ගෙවූ විට අනිත් රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන.
- 8. හන්වැල්ලේ සිට නිඹාපානට යන පාරේ හැතැක්ම 3෧න් සහ 4෧ර් කනු අතරේ මිපේ තිබෙන රේන්දයද.
- 9. කොළඹ සිට කැස්බෑවට යන පාරේ හැතැක්ම 10යේ සහ 11යේ කනු අතරේ ගෝකුන්දර රේන්දපලද, කොස්පලන්කිස්සේ පාලම් රේන්දයද.
- 10. මිරිහානේ සිට මත්තේගොඩට යන පාරේ හැතැක්ම 12යේ කනුව ලග රේන්දයද.
- 11. වැවල නොවුපල් රේන්දයද.
- 12. හැදල සහ පමුනුගම තිබෙන හැදල ඇලරේන්දය, ගොරකහනනොවුපල් සහ තාණ කුලියේ තිබෙන හැදල ඇලරේන්දය.
- 13. කිත්තන්පහුවේ ඇලරේන්දයද.
- 14. තලවතුගොඩ සිට හෝකන්දරට යන පාරේ රේන්දයද.

B.—මීගමුවේ දිස්ත්‍රික්කයේ.

- 1. මීගමුවේ සිට ගිරිඋල්ලට යන පාරේ හැතැක්ම 4෧ර් සහ 6යේ කනු අතරේ රේන්දයද, මීගමුවේ සිට ගිරිඋල්ලට යන පාරේ හැතැක්ම 9යේ සහ 10යේ කනුඅතරේ රේන්දයද.— මෙහින් එක රේන්දපලකට ගෙවා අනිත් රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන.
- 2. ගිරිඋල්ලේ පාලම් රේන්දයද.
- 3. මීගමුවේ සිට මිනුවන්ගොඩට යන පාරේ අඹිඅම්බලමේ පාලමට නැගෙනඉරෙත් ජර 370කට ඇතිත් තිබෙන රේන්දයද.
- 4. මීගමුවේ සිට දුනාගහට යන පාරේ හැතැක්ම 6යේ සහ 7යේ කනු අතරේ තිබෙන රේන්දයද.
- 5. සෙල්ලන්ත හන්දියේ සිට අළුතාපලට යන පාරේ හැතැක්ම 5යේ කනුව ලග රේන්දයද.
- 6. කොටුගොඩ පාලම් රේන්දයද.
- 7. සිදුවේ නොවුපල් රේන්දයද.
- 8. මිනුවන්ගොඩ සිට කොටදෙනියාවට යන පාරේ හැතැක්ම 26යේ කනුවේ සිට හැතැක්ම කාලක් ඇතුලත ස්ථානයේ තිබෙන රේන්දයද.
- 9. කොටදෙනියාවේ සිට මීරිගමට යන පාරේ මුගුරුගමිපල තිබෙන රේල්පාරේ හන්දියට නුදුරුව රේන්දය සහ මීගමුවේ සිට ගිරිඋල්ලට යන පාරේ හැතැක්ම 16යේ සහ 18වේ කනු අතරේ රේන්දය.—වැලිකිද හන්දියේ බස්නාහිර අතට—මෙහින් එක පොලකට ගෙවා අනිත් පලින් නිදහස්ව යන්ට පුළුවන.
- 10. පස්සාලේ සිට ගිරිඋල්ලට යන පාරේ හැතැක්ම 2යේ කනුවට නුදුරුව මල්ලැහැවේ රේන්දයද.
- 11. මීගමුවේ පල්ලන්සේනේ පාලම් රේන්දයද, මීගමුවේ පාලමේ ඇලට ඇතුල්වෙන ස්ථානයේ රේගුවට යන පාරේ පාලම් රේන්දයද. මෙහින් එක රේන්දපලකට ගෙවා අනිත් රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන.
- 12. මුඩුවාහිසේ නොවුපල් රේන්දයද.

C.—කළුතර දිස්ත්‍රික්කයේ.

1. පානදුරේ සිට නඹාපානට යන පාරේ පානදුරේ සිට හැතැක්ම 14෧෪ සහ 15෧෪ අළුත් කනු අතරේ රේන්දයද.
2. කොටුවන සිට කළුතරට යන පාරේ පලාතොට සිට නාගොඩට සහ නාගොඩ සිට අගලු වත්තට යන පාරේ ඉහතකී පාරවල් හන්දියේ රේන්දයද, කළුතර සිට අගලුවත්තට යන පාරේ දෙඩන්ගොඩ රේන්දයද.—මෙහිත් එක රේන්දපලකට ගෙවූ විට අතින් රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන. ගාල්ලට යන පාරේ හැතැක්ම 29෧෪ සහ 30෧෪ කනු අතරේ රේන්දයද.—මෙම රේන්දයට ගෙවූ විට නාගොඩ රේන්දපලෙන් සහ දෙඩන්ගොඩ රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන්වන.—මෙම රේන්දපලට ගෙවූ විට මෙම රේන්දපලවල් වලින් නිදහස්ව යන්ට පුළුවන.
3. විසිදුගම සිට වැවටට යන පාරේ රේන්දයද. මෙම රේන්දපල බන්ධාරගම රේන්දපල සමග එකක්ගේ සලකනු ලැබේ. මෙකී රේන්දයෙන් එක ස්ථානයකට ගෙවූ විට නුගේ ගොඩ, මාවල සහ රුක්ගහ තොටුපලෙන් නිදහස්ව යන්ට පුළුවන. බන්ධාරගම සිට වස්කඩුවට යන පාරේ නුගේගොඩ ඇලේ පාලම් රේන්දයද, මේ ස්ථානයට ගෙවූ විට මාවල, විසිදුගම, බන්ධාරගම සහ රුක්ගහ තොටුපල්වලින් නිදහස්ව යන්ට පුළුවන. බන්ධාරගම තිබෙන ගොරණ සිට බොල්ගොඩට යන පාරේ රේන්දයද. මෙම රේන්දයට ගෙවූ විට නුගේගොඩ, මාවල, විසිදුගම සහ රුක්ගහ තොටුපලෙන් නිදහස්ව යන්ට පුළුවන. රුක්ගහ තොටුපලේ තොටුපල් රේන්දයද. වාද්දුවේ සිට මොරන්කුඩුවට යන පාරේ හැතැක්ම 2 සහ 3 කනු අතරේ රේන්දයද, මෙම රේන්දයට ගෙවූ විට නුගේගොඩ, මාවල, විසිදුගම සහ රුක්ගහ තොටුපලෙන් නිදහස්ව යන්ට පුළුවන.
4. කිතුල්ගහවත්තේ තොටුපල් රේන්දයද.
5. මුනමල්වත්තේ පාලම් රේන්දය සහ ගොරවල හන්දියේ සිට පැලවත්තට යන පාරේ හැතැක්ම බාගයක් ඇතුලත තිබෙන පාරේ රේන්දයද.—එක රේන්දපලකට ගෙවූ විට අතින් රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන.
6. අඟුරුවාතොට තොටුපල් රේන්දයද.
7. කැපුඇලේ තොටුපල් රේන්දය සහ ගල්පාන තොටුපල් රේන්දයද—එක රේන්දපලකට ගෙවූ විට අතින් රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන.
8. කළුතර පරණඇලේ කැපුඇල මෝදර තිබෙන රේන්දය සහ ගල්කුඹේ රේන්දය. එක රේන්දපලකට ගෙවූ විට අතින් රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන. කළුතර අළුත් ඇලේ එතනමඩ රේන්දය සහ හතරමෝදර රේන්දයද.—එක රේන්දපලකට ගෙවූ විට අතින් රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන.
9. පාමන්කඩ සිට කොරනට යන පාරේ හැතැක්ම 18෧෧ සහ 19෧෪ කනු අතරේ රේන්දයද.
10. බදුරෙලියේ පාලම් රේන්දය සහ මොරපිටියේ පාලම් රේන්දයද. මෙහිත් එක රේන්ද පලකට ගෙවා අතින් රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන.

වමු 1902 ක්වු ජූලි මස 22 වෙනි දින කොලඹ කවිචේරියේදීය.

ඒ. ඇම්. පවුලර්, ආණ්ඩුවේ ඒජන්තවරයා.

NOTICE is hereby given that on Friday, July 25, 1902, at 2 P.M., will be put up for re-sale at the Jaffna Kachcheri, at the risk of the original purchaser, for the period mentioned below any of the under-mentioned Rents of the Northern Province, the original purchasers of which may have failed to pay on or before that date the instalments due.

The purchasers at the re-sale should deposit one-tenth of the purchased amount on the day of sale.

Arrack and Toddy Rents.

Jaffna, from July 1 to December 31, 1902.
Vavuniya, from July 1 to December 31, 1902.

Bridge Toll Rents.

Vallai, from July 1 to December 31, 1902.

Road Toll Rents.

Tunnalai, from July 1 to December 31, 1902.

Ferry Rents.

Pannaitturai, from July 1 to December 31, 1902.
Aralitturai, from July 1 to December 31, 1902.

B. G. SAUNDERS,

Jaffna Kachcheri, for Acting Government Agent.
July 7, 1902.

NOTICE is hereby given that on Thursday, July 31, 1902, at 1 P.M., the Government Agent of the Province of Sabaragamuwa will put up for re-sale at the Ratnapura Kachcheri, at the risk of the original purchasers, the under-mentioned Toll Rents of the Province of Sabaragamuwa from August 1 to December 31, 1902, the original purchasers of which may have failed on or before that date to complete the sixth instalment.

The purchasers at the re-sale should deposit one-tenth of the purchase amount on the day of sale.

Kegalla District.

1. Toll at Gewilipitiya.
2. Toll at Ambanpitiya.
3. Bridge toll, Mawanella.
4. Toll at Navagamuwa.
5. Road toll, Mayinoluwa.

Ratnapura District.

1. Bridge toll at Kahawatta.

M. STEVENSON,
for Government Agent.

Government Agent's Office,
Ratnapura, July 17, 1902.

විෂි 1902 ක්වූ අතෝස්තු මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා, මෙහි පහත සඳහන් වෙන රේන්ද පලමු ගැහුණිකාරයින් විසින් ජූනි මාසේ මාස් මුදල ගෙවනට නොයෙදුනොත් ඔවුන්ගේ අලාභවේදකවුව එහි රේන්ද විෂි 1902 ක්වූ ජූලි මස 31 වෙනි දින බහස් පනිත්ද දවල් එකේ කැනිසමට සබරගමු පලාතේ ඵ්ජන්ත ලන්කාන්සේ විසින් රත්නපුරේ කම්පිච්චියේදී නැවත විකුනන බව මෙහිත් දන්වනුය.

3. මාවනැල්ලේ පාලම් රේන්දයද.
4. නවගමුවේ පාරේ රේන්දයද.
5. මසනොඑවේ පාරේ රේන්දයද.

රත්නපුරේ දිස්ත්‍රික්කයේ.

1. කහවත්තේ පාලම් රේන්දයද.

අම්. ස්ටීවන්සන්,
ඵ්ජන්තලන්කාන්සේ වෙනුවට.

- කැවත විකිනිමේදී ගැහුණිකාරයින් විසින් ගත් මුදලෙන් දහයෙන් කොටසක් විකිනීම දඩයේදී මෙහි නඩත්තට මිනුය.
- කැවල්ල දිස්ත්‍රික්කයේ.
1. ගැවිලිපිටියේ පාරේ රේන්දයද.
 2. අඹන්පිටියේ පාරේ රේන්දයද.

විෂි 1902 ක්වූ ජූලි මස 17 වෙනි දින රත්නපුරේ කම්පිච්චියේදීය.

MISCELLANEOUS NOTICES.

IT is hereby declared, in accordance with the provisions of section 3 of Ordinance No. 6 of 1893, that the period hereunder specified shall be deemed to be the close season for the fish named in the schedule to the said Ordinance, in all the streams within the boundaries of the Nuwara Eliya District:—

October 1, 1902, to February 28, 1903.

H. WACE,
Government Agent.

Kandy Kachcheri,
July 18, 1902.

IT is hereby declared, in accordance with the provisions of section 3 of Ordinance No. 6 of 1893, that until further notice the period hereinafter specified shall be deemed to be the close season for trout in the Belihul-oya, and all streams upon the Horton Plains within the boundaries of the Province of Sabaragamuwa, viz., the period from October 1, 1902, to February 28, 1903.

The notice dated May 28, 1901, published in the Government Gazette No. 5,784 of May 31, 1901, is hereby cancelled.

Ratnapura Kachcheri,
July 19, 1902.

G. SAXTON,
Government Agent.

Statement of the Sale of Salt in each Province during April, 1902, showing separately the Sale for consumption in the Province; for removal to Released Districts, &c.; and for Export from the Island.

	North-Western Province.		Southern Province.		Northern Province.		Eastern Province.		Total.	
	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.
Balance on April 1, 1902	78,328	98	2,041	0	44,933	0	35,939	33	161,242	19
Since received	20,394	0	3,842	0	2,197	0	4,728	56	31,161	56
Surplus	22	0	—	—	37	0	—	—	59	0
	98,744	98	5,883	0	47,167	0	40,667	89	192,462	75
Issued for consumption in the Province	4,087	0	2,981	0	5,846	0	1,597	56	14,511	56
Do. removal to released Districts, &c.	23,759	0	1,108	0	—	—	2,789	0	27,656	0
Do. for export from the Island	—	—	—	—	193	0	—	—	—	—
On account wastages	404	42	29	0	—	—	732	103	1,359	33
Deficit in Paliyantivu store in April, 1902	—	—	—	—	—	—	6,932	0	6,932	0
Total	28,250	42	4,118	0	6,039	0	12,051	47	50,458	89
Balance on April 30, 1902	70,494	56	1,765	0	41,128	0	28,616	42	142,008	98

NOTE.—This statement represents the quantity of Salt in the various Stores, exclusive of the unweighed Salt in the North-Western and Southern Provinces (estimated at cwt. 412,240·68), which has not yet been removed to Store:—

North-Western Province	Cwt.	lb.
Southern Province	389,596	23
			22,644	45
			412,240	68

Audit Office,
Colombo, July 24, 1902.

C. A. MURRAY,
Acting Controller of Revenue.

ABSTRACTS OF SEASON REPORTS.

ABSTRACTS OF SEASON REPORTS FOR THE MONTH OF JUNE, 1902.

NORTHERN PROVINCE.

MULLAITTIVU DISTRICT.

Weather : one or two showers of rain fell during the month. The weather was unbearably hot, notwithstanding the hard blowing of the south-west wind.

Crops : the threshing of the kalapoka paddy stacks continued. Sirupoka cultivation is in blossom and in ear. Tobacco crop has been cut and cured and partly sold, but at low prices.

General health : fair ; fever and measles prevailed.

Health of cattle : satisfactory ; there were some cases of hoof-and-mouth disease.

Prices of grain : paddy, Rs. 1.50 per bushel ; rice, Rs. 2.50 per bushel ; kurakkan, Rs. 1 per bushel ; varaku, 62 cents per bushel ; ellu, Rs. 9 per bushel ; kollu, Rs. 2.50 per bushel ; ulunthu, Rs. 4 per bushel ; paiyaru, Rs. 4 per bushel.

SOUTHERN PROVINCE.

MATARA DISTRICT.

Paddy : yala sown.

Dry grain : restricted cultivation.

Prospect of coming crop : satisfactory.

Prices of grain : paddy, Rs. 1.50 per bushel ; amu, 75 cents per bushel ; kurakkan, Rs. 1.50 per bushel.

Health of cattle : good.

Health of people : good.

Weather : wet.

NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
declaring the Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Diganwilakele, &c., situate in the village of Derangala in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the Second day of August, One thousand Nine hundred and One, that if no claim to the lands commonly called or known as Diganwilakele, &c., situate in the village of Derangala in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 2,347 acres 2 roods and 16 perches, and shown as lots 1, 1a, 1½, 2, 2½, 3, 3½, 4, 4½, 5, 5½, 6, 6½, 7, 8, 9, 10, 10½, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, and 1b in sheets O¹⁴₂₂₋₃₀, O¹⁴₃₈₋₄₆, O¹⁴₂₁₋₂₉ and O¹⁴₃₇₋₄₅ and in P.P. 27, and in the annexed certified tracings therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such lands would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 718):

And whereas (1) Edirisinha Don Davit of Welive and (2) Charles Perera Wijetunga of Matara made claim thereto; and whereas the said claimants have withdrawn their claim to the said lands, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinances do hereby on this 19th day of May, 1902, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said lands, as more fully described herein below, are the property of the Crown.

Description of Lands referred to.

I.


The following lots, situate in the village of Derangala in the Morawak korale of the Matara District in the Southern Province, as described in the annexed certified tracings:—

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
1	Diganwilakele	94	3	37
1a	Benwalahena	38	0	0
1½	Uggalpottemukalana	3	2	19
2	Diganwilakele	87	1	11
2½	Uggalpottemukalana	5	2	31
3	Pelanwilatennehena, &c.	70	2	3
3½	Uggalpottehena, Muhandirangehena, Yakhenekanda, Paranwilahena, Tennepitahena, Panashena, &c.	542	0	33
4	Kalugalawilahena, Imbulgahahena, &c.	388	2	39
4½	Yakhenekanda	58	2	29
5	Kandehena, Bopitiyaketiyaehena, Ulgalangatennehena, &c.	347	0	16
5½	Tennapitahena	8	0	36
6	Nungalahena	180	2	0
6½	Hinelemukalana	7	3	27
7	Kudagalagodadeniya	1	0	30
8	Kurundugalagawadeniya	1	3	5
9	Do.	0	0	33
10	Gurubebilehena, Timbirigahaheneokanda, &c.	314	3	20
10½	Galpotuwiladeniya	0	3	12
11	Galpotuwila	3	1	25
12	Galpotuwila-atura	14	1	15
13	Dandugashenedeniya	7	1	6
14	Welapatwiladeniyaya	24	0	31
15	Elagawadeniya	5	1	4
16	Welipamedagoda	3	3	13
17	Do.	3	1	34
18	Do.	1	1	8
19	Dandugashena, Diganwilehena, &c.	91	0	22
20	Diganwila	0	2	30
21	Do.	0	2	35
22	Ihaladiganwila	0	0	38
23	Diganwiladeniya	0	1	31
24	Do.	1	3	22
25	Narangaspanwila	3	0	26
26	Induwiladeniya	2	2	12
27	Narangaspanwila	2	1	12
28	Bodigangedarahenedeniya	8	1	21
29	Kalugalawila	11	3	14
30	Diyaparaketiyahenedeniya	3	2	6

2,342 1 26

on sheets O¹⁴₂₂₋₃₀, O¹⁴₃₈₋₄₆, O¹⁴₂₁₋₂₉ and O¹⁴₃₇₋₄₅, and bounded as follows: on the north by the village limit of Banagala, the village limit of Alapaladeniya; on the east by the Milladola or Haldola, Yahalawilehena claimed by Edirisinha Don Davit, Kattadikandehena claimed by Edirisinha Don Davit, Keranketiyaehena

claimed by ditto ; on the south by the village limit of Gorakawala, the Nungaldola, the Kandedola, the Jambugahahenedola, the Galpottedola, the Gurubiledola ; on the west by the Hinidum pattu boundary, the Hulanda-ganga, the Kariyadola, the Bata-attedola.



Scale of 32 Chains to an Inch.

Surveyor-General's Office,
Colombo, November 30, 1900.

Sheets O¹⁴₂₂₋₃₀, O¹⁴₃₈₋₄₆, O¹⁴₂₁₋₂₉, and O¹⁴₃₇₋₄₅

S. J. C. MORE,
for Surveyor-General.

Preliminary plan 27.			Extent.	
Lot.	Situation : Derangala village in Palle pattu of Morawak korale.		A. R. P.	
	Name of Land.			
1	...	Diganwilakele	94	3 37
1a	...	Benwalahena	38	0 0
1½	...	Uggalpottamukalana	2	2 19
2	...	Diganwilakele	87	1 11
2½	...	Uggalpottamukalana	5	2 31
3	...	Pelanwilatennahena, &c....	70	2 3
3½	...	Uggalpottehena, Mhandirangehena, Yakhenokanda, Paranwilahena, Tennepitahena, Panashena, &c.	542	0 33
4	...	Kalugalawilahena, Imbugahahena, &c.	388	2 39
4½	...	Yakhenakanda	58	2 29
5	...	Kandahena, Bopitiyaketiyahena, Uppolalangatenna, &c....	347	0 16
5½	...	Tennepitahena	8	0 36
6	...	Nungalahena	180	2 0
6½	...	Hinelemukalana	7	3 27
7	...	Kudagalagodadeniya	1	0 30
8	...	Kurundugalagawadeniya	1	3 5
9	...	Do.	0	0 33
10	...	Gurubebilehena, Timbirigahahenaokanda, &c.	314	3 20
10½	...	Galpotuwiladeniya	0	3 12
11	...	Galpotuwila	3	1 25
12	...	Galpotuwila-atura	14	1 15
13	...	Dandugashenadeniya	7	1 6
14	...	Welapatwiladeniyaya	24	0 31
15	...	Elagawadeniya	5	1 4
16	...	Welipatamedagoda	3	8 13
17	...	Do.	3	1 34
18	...	Do.	1	1 8
19	...	Dandugashena, Diganwilahena, &c.	91	0 22
20	...	Diganwila	0	2 30
21	...	Do.	0	2 35
22	...	Ihaladiganwila	0	0 38
23	...	Diganwiladeniya	0	1 31
24	...	Do.	1	3 22
25	...	Narangaspanwila	3	0 26
26	...	Induwiladeniya	2	2 12
27	...	Narangaspanwila	2	1 12
28	...	Bodigangedarahenedeniya	8	1 21
29	...	Kalugalawila	11	3 14
30	...	Diaporaketiyahenedeniya	3	2 6
			2,342	1 26


II.

Lot.	Name of Land.		Extent.	
			A. R. P.	
1b	...	Yahalawila and Lunuwanawila	5	0 30

on sheet O₂₂₋₃₀¹⁴, and bounded as follows : on the north by Yahalawilehena claimed by Liyanage Wattuhami and others, the Milla-ela ; on the east by Atu-ela ; on the south by Yahalawilehena ; on the west by Yahalawilehena.

Galle, May 19, 1902.

J. G. FRASER,
Special Officer.



Scale of 8 Chains to an Inch.

Preliminary plan 27.

Lot.	Situation : Derangala village in Palle pattu of Morawak korale.		Extent	
	Name of Land.		A. R. P.	
1b	...	Yahalawila and Lunuwanawila	5	0 30

Surveyor-General's Office,
Colombo, November 30, 1900.


Sheet O₂₂₋₃₀¹⁴

S. J. C. MORE,
for Surveyor-General.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of the land commonly called or known as Magakuttiya, situate in the village of Malimmada in the Weligam korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 9th day of August, One thousand Nine hundred and One, that if no claim to the land commonly called or known as Magakuttiya, situate in the village of Malimmada in the Weligam korale of the Matara District, in the Southern Province, containing in extent 11 acres 2 roods and 21 perches, shown in W. L. O. S. No. 106 S. P.



Land called Magakuttiya, in extent 11A. 2R. 21P., situated in Malimmada village of Weligam korale.
Surveyor-General's Office,
Colombo, May 1, 1901.

J. L. HAMPTON,
for Acting Surveyor-General.

and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 723) :

And whereas Dalduwamaddumage *alias* Hapugodage Menikhami and Mewpadeniyege Dingihami, both of Malimmada, made claim thereto, and the Special Officer appointed under section 28 of the said Ordinances

made due inquiry into such claim; and whereas he and the said claimants have, with the consent of His Excellency the Governor, come to an agreement in writing concerning the said land, under section 4, subsection (1), of the said Ordinances; and whereas it was ordered, in pursuance of the agreement afore-mentioned, that the said Dedduwamaddumage *alias* Hapugodage Menikhami and Mewpadeniyege Dingihami do pay to the Assistant Government Agent at Matara a sum of Rupees One hundred and Fifty (Rs. 150) as purchase amount and survey fees for the said land; and whereas the said claimants have duly paid this amount as agreed, the said claimants are hereby declared to be the purchasers of the said land commonly called and known as Magakuttiya, situate in the village of Malimmada in the Weligam korale of the Matara District, in the Southern Province, containing in extent 11 acres 2 roods and 21 perches, shown in W. L. O. S. No. ¹⁰⁶ S. P., as described in the annexed certified tracing therefrom, and bounded as follows: on the north the Gansabhawa road from Akurugoda to Malimmada, Wewehena sold by Crown to Maddugodage Jamis Appuhami and others (T. P. 122,467); on the east by Wikatumullekumbura belonging to Samarasin Ranawira Gamachchige Don Dias and others, Wikatumulla belonging to ditto; on the south by Galgodagawawatta belonging to Gamachchige Punchihami and others; on the west by Udumullegedarawatta belonging to Gamachchige Punchihami and others, Liyangahagodawatta belonging to Gamachchige Babune.

J. G. FRASER,
Special Officer.

Galle, April 30, 1902.
S.O. 538


Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Land to be Crown Property.

In the matter of the land commonly called or known as Wanaidalaketiyehena, situate in the village of Dampahala in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having being duly published in manner prescribed by that section in respect of the above-named land (*vide* notice No. 840), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the Waste Lands Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 29th day of May, 1902, order and declare that the said land, as more fully described herein below, situate in the village of Dampahala in the Morawak korale of the Matara District, in the Southern Province, and shown as lot 5a in sheet O₅₋₁₃¹⁵ and in preliminary plan No. 20, and in the annexed certified tracing therefrom, and containing in extent 9 acres and 20 perches, is the property of the Crown.

Description of the Land referred to.

The land commonly called or known as Wanaidalaketiyehena, situated in the village of Dampahala in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 9 acres and 20 perches, shown as lot 5a in sheet O₅₋₁₃¹⁵ and preliminary plan No. 20, and in the



Scale of 8 Chains to an Inch.

Preliminary plan 20.

Lot 5a called Wanaidalaketiyehena, in extent 9A. 0R. 20P., situated in Dampahala village in Udugaha pattu of Morawak korale.

Surveyor-General's Office,
Colombo, December 9, 1901.

Sheet O₅₋₁₃¹⁵

J. L. HAMPTON,
for Acting Surveyor-General.

annexed certified tracing therefrom, and bounded as follows: on the north by the Talagahahena-dola; on the east by the footpath; on the south by the Karandakettiya-dola; on the west by Battigahawatta belonging to Kariwilakandage Dingi Appu and others.

The 29th day of May, 1902.
S.O. 539

J. G. FRASER,
Special Officer.


Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Land to be Crown Property.

In the matter of the land commonly called or known as Nathawalagodahena, situate in the village of Bengamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land (*vide* notice No. 833), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the Waste Lands Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 29th day of May, 1902, order and declare that the said land, as more fully described herein below, situate in the village of Bengamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, and shown as lot 1 in sheet O ¹⁵/₄₋₁₂ and in preliminary plan No. 18, and in the annexed certified tracing therefrom, and containing in extent 35 acres and 24 perches— is the property of the Crown.

Description of the Land referred to.

The land commonly called or known as Nathawalagodahena, situate in the village of Bengamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 35 acres and 24 perches, shown as lot 1 in sheet O ¹⁵/₄₋₁₂ and P. P. No. 18, and in the annexed certified tracing therefrom, and



Scale of 8 Chains to an Inch.

Situation : Bengamuwa village in Udugaha pattu of Morawak korale.
Preliminary plan 18.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
1	Nathawalagodahena	35 0 24

Surveyor-General's Office, Colombo, December 20, 1901. Sheet O ¹⁵/₄₋₁₂ P. D. WARREN, Acting Surveyor-General.

bounded as follows : on the north by the Katialuwedola ; on the east by the Katialuwedola, Dekkadandekumbura belonging to D. N. M. Gunawardana and others ; on the south by Nikollehena belonging to Crown Ellayawahena belonging to Crown ; on the west by the Rambukowita-ganga.

The 29th day of May, 1902.

J. G. FRASER,
Special Officer.


Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring Land to be Crown Property.

In the matter of the land commonly called or known as Pansalagodella, Potalayadolehena, Kinnatdeniyegulanehena, and Nilwalagalahena, situate in the village of Bengamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land (*vide* notice No. 832), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the Waste Lands Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 29th day of May, 1902, order and declare that the said land, as more fully described herein below, situate in the village of Bengamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, and shown as lot 201 in sheet O ¹⁵₄₋₁₂ and in preliminary plan No. 18, and in the annexed certified tracing therefrom, and containing in extent 22 acres 3 roods and 20 perches—is the property of the Crown.

Description of the Land referred to.

The land commonly called or known as Pansalagodella, Potalayadolehena, Kinnatdeniyegulanehena, Nilwalagalahena, situate in the village of Bengamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 22 acres 3 roods and 20 perches, shown as lot 201 in sheet O ¹⁵₄₋₁₂



Scale of 8 Chains to an Inch.

Situation : Bengamuwa village in Udugaha pattu of Morawak korale.

Preliminary plan 18.

Lot.	Name of Land.	Extent. A. R. P.
201	Pansalagodella, Potalayadolehena, Kinnatdeniyegulanehena, Nilwalagalahena	22 3 20
	Sheet O ¹⁵ ₄₋₁₂	

Surveyor-General's Office,
Colombo, December 20, 1901.

P. D. WARREN,
Acting Surveyor-General.

and P. P. No. 18, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Polwatta belonging to M. Dingi Appu and others, Purawaduwatthena belonging to Crown, Udadeniya belonging to M. Loku Appu and others; on the east by the village limit of Kiripitiya; on the south by the footpath, Uralintennehenyaya claimed by Koralekankanange Loku Appu and others; on the west by Tennewatta belonging to M. Loku Appu and others, Hiressagahakoratuwa belonging to K. Andris, Lindagawadeniya claimed by Madarasinge Loku Appu and others, Udahakoratuwa belonging to K. Dingi Appu, Paluwatta belonging to M. Loku Appu and others, Kinnatdeniya belonging to ditto, the water-course,

May 29, 1902.

J. G. FRASER,
Special Officer.


Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Land to be Crown Property.

In the matter of the land commonly called or known as Degalanakele, situate in the village of Bengamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named land (*vide* notice No. 834), and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the Waste Lands Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 29th day of May, 1902, order and declare that the said land, as more fully described herein below, situate in the village of Bengamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, and shown as lot 194a in sheet O₂₀₋₂₈¹⁵ and in preliminary plan No. 18, and in the annexed certified tracing therefrom, and containing in extent 44 acres and 2 roods—is the property of the Crown.

Description of the Land referred to.

The land commonly called or known as Degalanakele, situate in the village of Bengamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 44 acres and 2 roods, shown as lot 194a in sheet O₂₀₋₂₈¹⁵ and preliminary plan No. 18, and in the annexed certified tracing there-



Scale of 8 Chains to an Inch.

Preliminary plan 18.

Lot 194a called Degalanakele, in extent 44A. 2R. 0P., situated in Bengamuwa village in Udugaha pattu of Morawak korale.

Surveyor-General's Office,
Colombo, December 20, 1901.

Sheet O ¹⁵
20-28

P. D. WARREN,
Acting Surveyor-General.

from, and bounded as follows: on the north by Weweliyadda belonging to Vitaranage Andris and others, Nakandandeniypahalakella belonging to Warusamanage Adira and others; on the east by Tennehenyaya claimed by D. N. Manamperi Gunawardana and others, the footpath; on the south by the stream, Warusamanagewattugoda belonging to W. Adira and others; on the west by Ahiyattuwekumbura belonging to W. Ukkuhami and others, Siwurudemmaliyadda belonging to J. Don Mathes.

The 29th day of May, 1902.

J. G. FRASER,
Special Officer.

S.O. 542